
වසර 2500 පසු
මේ ගොනම මුද්ද ගාසනයේ හැවත පිබිඳුමයි.

ප්‍රායෝගික නිවන් මග හඳුනා ගනීමු
සාහැරිදීක අකාලික ඒහිපස්සික ප්‍රච්චර්පන්න
ධර්මය



සියලුම හිමිකම් ඇවිරිණි

මුදලට විකිණීම සඳහා හෝ ලාභ ලැබේම පිණිස වන සියලුම ආකාරයේ උප්‍රවා ගැනීම්, නැවත පළකිරීම සපුරා තහනම් ය. මෙම දහම් පොත ධර්ම දානයක් ලෙස බෙදා හැරේ

ප්‍රායෝගික නිවන් මග හඳුනා ගනීමු

බුද්ධේත්පාද් ධර්ම දේශා ගුවනුයට

<https://youtube.com/channel/ucwms400m8EsZc9foKtEajg>

අන්තර්ජාල ගුවනුයට - website

buddhothpado.com

බුද්ධේත්පාද ධර්ම ගුන්ව සංස්දය - 2022 ඔක්තෝබර්

ඇරම ගුන්ව පිළිබඳ

විමසීම් Email: thanujafernando1975@gmail.com

Tel 077 2246 430

පරිගණක මුද්‍රණ සැකසුම මාතෙට **CREATIONS**

අංක 32, ගාලී පාර, පින්වත්ත, පානදුර.

දුරකථනය 071 056 5013

මුද්‍රණය

මාතෙට **CREATIONS**

අංක 32, ගාලී පාර, පින්වත්ත, පානදුර.

දුරකථනය 071 056 5013



පෙරවදන



ହାତ୍ତିନୀଲୀମ



පුනයානුමේද්දනාව



ଶ୍ରୀମତୀ





පටුන

01	කායානුපස්සනාව	10
02	වේදනානුපස්සනාව	40
03	විත්තනානුපස්සනාව	55
04	ධම්මානුපස්සනාව	62
05	චතුරාර්ය සත්‍ය	83
06	සත්‍ය යුණු, කෘත්‍ය යුණු, කෘතක් යුණු	108
07	ස්කන්ධයන්ගේ උදය-වැය දැකීම	117
08	ලෝකෝතර භූමියට ප්‍රවෙශ වෙමු	126
09	ප්‍රහාශ්වර සිත හඳුනා ගනිමු	135
10	ක්ෂණයක් තියෙනවා කිසිත් නැත	146
11	සියල්ලම හේතු එල දහම විතරමය	153
12	හතර මහා භූතත් සිතුවිල්ලක් විතරමය	154
13	වේතනාවට නිමනැති ක්‍රියාවලිය දකින්න	163
14	අර්යවරු රකින සිලය හඳුනාගනිමු	166
15	සඩ්බාසව සුතුය අනුව නිවන් මග	178
16	සංඛාර උපේක්ඛා යුණුය	183
17	දස ඇදානු	191
18	“සතිය” පිහිටුවීම (සිත කුසලයේ පිහිටුවීම)	205
19	මොහොතට සිත වීම නැතිනම් සිත දමනය කිරීම	208
20	ශුන්‍යතාවය	215
21	ද්විත්වයක් නිසා ලෝකය වේ	237
22	අනවදානයේ සිහිය පිහිටුවීම	252





කායානුපස්සනාව

අපි මේ හැම දෙයක්ම කරන්නේ 'නිවන් දකින්නයි නිවන් දකින්නෙන මේ දැන් මේ මොහොතයි. නිවන කියන්නේ මරණීන් මත්තේ ලබන දෙයක් නොවේ. ලෝකය තුළ හමු නොවන ලෝකයෙන් මිදුනු තැනැයි, නිවන් දකින තැන, වෙන ආකාරයකට කියනවා නම් නිවන කියන්නේ අව්චියේ පටන් නෙවසක්කා ආදි ස්ථානයක නොවන බවත්, ඒ තිස්සීක (31) ලෝක ධාතුව තුළ ජාති, ජරා, මරණ, සේක්ක පරිදේව ඇති බවත් ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් හා එක්වීම, කැමති දේ නොලැබීම ආදි දුක පවතින බවත්, දුකේ අඩු, වැඩි වීමක් පමණක් වන බවත්, බුද්ධ වචනය අනුව පැහැදිලියි. පංච ගුද්ධාවාසයද දුකින් මිදුනු තැනක් නොවේ. ඔරම් හාගිය සංයෝජන ප්‍රහිත ව්‍යවත් උද්ධමහාගිය සංයෝජනවලින් යුත්තයි. මේ සියලුම ලෝකවල උපත යනු එහිම මරණයක් ද වන බවයි. එහෙම නම් 31 හවයම ජාති, ජරා, මරණ ඇති ස්ථානම වේ. එහෙම නම් අකුසල කර්ම විතරක් නොවේ කුසල කර්මයද ප්‍රතිසංඝිත ඇති කරනවා. පුණුශ්කා, අපුණුශ්කා ආනේන්ජාහි සංඛාර, එනම් කර්ම සංඛාර 31 හවය හිම ප්‍රතිසංඝිත ප්‍රවාත්ති ඇති කරනවා එහෙම නම් දුකින් මිදුමට නම් සියලුම කර්ම සූය කළ යුතු වෙනව. මේ කර්ම විෂය ඉක්මවන්නත් කර්මයක් ඕනි. සුදුද නොවූ කඹද නොවූ කර්මසූය කළ යුතුය. ඒ සඳහා සුදුසු කුමවේදයක් වැඩපිළිවෙළක් සතර සතිපටියාන සුතු දේනාව තුළින් බුදුන් වහන්සේ මතාව පෙන්වා දෙනවා.



ඒ විතරක් නොවේ එය අනුගමනය කරන කෙනෙකුට දින 7 ක් ඇතුළත නැත්තම් අවුරුදු 7 ක් ඇතුළත එහි ආනිසංස අනිවාරය බව බුදුන් වහන්සේ අපිට සහතික වෙනවා. ඒ මහා පංච විද ආනිසංස මතක් කලොත් සත්තාන් විශ්වාසීයාය, සෝක පරිදේවතාන් සමතිකකමාය, දුක්ඛ දේශමනස්සා නා අත්තගමාය, ක්‍රියාස්ස අධිගමාය තිබ්බානස්ස සවිච කිරියාය.

නිවන ප්‍රත්‍ය කොටගෙන ඇති මේ පරම ගාන්තිය දුකින් මේ ලබන සැපතකි. එහෙත් ගැටුව නම් අද බොහෝදෙනා සතර සති පටියානය වඩා නිවැරදි ආකාරය නොදුන්නා කමයි. කොහොමහරි සතිපටියානය වැඩුවා කියලා හරියන්නේ නැ. තම තමන්ට ඕන විදියට කළා කියලා නිවන් දකින්න ලැබේයිද? ඔබ හරි විදියට වැඩුවාත් විතරයි ප්‍රතිඵල ලැබෙන්නේ. හිමිදිරි උදෑසන තණ අග පිනිබිඳක් තුළින් දේදුන්නක් දකින්න පුළුවන්. හැබැයි රේට නියමිත කෝණයට අනුව බැලුවාත් විතරයි ඔබට එය දකින්න ලැබෙන්නේ. ඔබට ඕන ඕන විදියට බැලුවට ජේන් නැ. හැබැයි රේට අදාල වූ කෝණයෙන් බැලුවාත් ජේනවා ඒ වාගේ ඔබ හරි විදියට සතර සතිපටියානය වැඩුවානින් අවම දින 7 ක් ඇතුළත උපරිම අවුරුදු 7 ක් ඇතුළත ප්‍රතිපල ලැබෙන්න ඕනි. නැත්තම් ඔබ වඩා කුමයේ අඩුපාඩුවක් තියෙනවා. එහෙම නම් ඔබ ඔය වඩා විදිහ නැවත වරක් තුවණීන් විමසා බැලිය යුතුමයි. ඔබ හරි විදිය දැන ගත යුතුයි.

සතර සති පටියානය නොවබු අය අඩන තැන, ඔබන් හඩා වැලුපෙනවා නම්, ඒ අයට වගේම ඔබටන් කායික, මානසික දුක්ඛ දේශමනස්ස එනවා නම් පොඩිඩක්



හිතලා බලන්න මුලික කාරණාවක් නොමැති තැන මගල්ල කෙසේ නම් ලබන්නද? හැමෝම නිවන අරමුණු කරගෙනයි. සතර සතිපටියානය වඩන්නේ, තමුන් මය වඩන සතර සතිපටියානය මේ සාසනයේදී? එතනයි ගැටුව තියෙන්නේ. මේ සාසනයේ සතර සතිපටියානය වඩන කොට විනෙයිය ලෝකේ අභිජා දේශමනස්සානා එහෙම නම් අභිජා දේශමනස්සය අතහැරෙනවා.

වර්තමානය තුළ මංමුලා නොවී කොහොමද සතර සතිපටියානය වඩන්නේ. එහෙම නම් කායානුපස්සනාව වඩනකොට කයෙන් මැදීමක් වෙන්න යිනි. වේදනානු පස්සනාව වඩනකොට ඉන් මැදීමක් වෙන්න යිනි. විත්තනානු පස්සනාව වඩනකොට ලෝකය සත්‍ය නොවන ලෙස ඉන් මැදීමක් වියදුතුමයි. ධම්මානු පස්සනාව වඩනකොට විනෙය ලෝකේ අභිජා දේශමනස්සයට පත්වෙන්න යිනි.

අපි බලමු කායානුපස්සනාව වඩන ආකාරය.

‘කය’ එනම්, රුපය පිළිසිද දකින කෙනා මාර්ගල්ල ලබනවා. සෞඛ්‍යන්, සකඟාගාමී, අනාගාමී වෙනවා. බාහිර ආයතන, අභ්‍යන්තර ආයතන නියෝජනය කරන්නේ කාම ලෝකයේ, කාම දුගතිය හා කාම සුගතිය. අපි ඉන්න මේ මනුස්ස ලෝකය සදේවී ලොවත්, සතර අපායන් යන එකලොස් තුමිය කාමලෝකය නියෝජනය කරනවා.



රුපය පිළිබඳ දැක්ක කෙනාට කාම ලෝකය
අත හැරෙනවා (විනෝය ලෝකේ) ලෝකයෙන් මිදෙනවා.
අහිංසා දේශමනස්සයට මොනම ඉඩක්වත් ඉතුරු වෙන්නේ
නෑ. ආපසු කාම ලෝකයට එන්න හේතු නෑ. (න ආගාමි)
එහෙමනම් නැවත ආගමනයක් නෑ. ලෝකයෙන්ම මිදිලා.

රුපං අත්තනේ සමනුපස්සන් - රුපයමයි ආත්මය
රුප වත්තානං වා අත්තනේ - ආත්මයමයි රුපය
රුපස්මිං වා අත්තානං - රුපය තුළ ආත්මය
අත්තනීවා රුපං - ආත්මය තුළ රුපය

ලිදාහරණයක් ලෙස අපි ගමු පැඹියෙක්,
වෙළුයායක් මත ඉන්න පැඹියෙක් දිහා බලලා මිනිස්සු
නොයෙකුත් අදහස් ඉදිරිපත් කළා.

- ඔය මනුස්සයා මහා බ්‍රහ්මයා මැවුවා කියලා කෙනෙක් කිවිවා.
- ඔය මනුස්සයා රේඛ්වරයා මැවුවා කියලා කෙනෙක් කිවිවා.
- ඔය මනුස්සයා දෙවියන් මැවුවා කියලා කෙනෙක් කිවිවා.
- ඔය මනුස්සයා කවුරුත් මැවුවා නොමේ ඉඩීම
හටගන්ත කියලා කෙනෙක් කිවිවා.



-
- ඔය මනුස්සයා තටෙන්තේ පුරුව කරමයෙන් කියලා කෙනෙක් කිවිවා.
 - ඔය මනුස්සයා කොසිතරම් ලස්සනද මට ඇත්තාම් කියලා කෙනෙක් කිවිවා.
 - ඔය මනුස්සයා මට පේන්න බැං මරලා දාන්න ඕනි කියලා කෙනෙක් කිවිවා.
 - ඔය මනුස්සයා දිහා බලාගෙන මෙමත් වැඩුවා කියලා කෙනෙක් කිවිවා.
 - ඔය මනුස්සයා දිහා බලාගෙන කරුණාව වැඩුවා කියලා කොනක් කිවිවා.
 - ඔය මනුස්සයා දිහා බලාගෙන කේසා, ලෝමා, අපුහය වැඩුවා කියලා කෙනෙක් කිවිවා.
 - ඔය මනුස්සයා දිහා බලාගෙන (පයවි, ආපෝ, තේරෝ, වායෝ) ධාතු ලෙස බැලුවා.
 - ඔය මනුස්සයා දිහා බලාගෙන (අනිත්‍ය, දුක්ඛ, අනාත්ම) අනිත්‍ය සිහිකලා.

දැන් මේ පිරිස අතරට එන නුවණුති සත් පුරුෂයෙක් කියනවා නුමිලා ඔක්කොම මිත්‍යාදෘශීකයි කියලා; ඔය සියල්ලම ප්‍රතික්ෂේප කලා. මහු කියනවා අපි යා ඔය මනුස්සයා ලැබේ. කට්ටියම එක්කගෙන ලැගට ගියා. හැමෝටම දකින්න ලැබුනේ පහියෙක්. දැන් හැමෝටම මූලාව තෙරුණා. සේරම මිත්‍යා සංකල්ප බව වැටහුණා. මෙතන මනුස්සයෙක් නැති බව වැටහුණා.



එීත් දැන් මෙතන තව ප්‍රශ්නය තියෙනවා. හොඳට බැලුවොතින් මෙතන තියෙන්නේ මුට්ටියක්, ලණු කැලී ටිකක්, ලි කැලී, කෝට් එකක්, සරමක්. මේ ටික ගලවලා එකට ගොඩ ගැහුවා. දැන් පමියා කේ? අවයව ටික පමියද නැ.

1. අවයව ද පමියා (පමියයි, අවයවයි විකක් දී?)

2. පමියා ද අවයව (පමියා අවයව සහිත දී?)

3. පමියා තුරුද අවයව

4. අවයව තුරුද පමියා

කෝට් එක, ලණු, එකගොඩි තිබුවට අපිට පමියෙක් හමු වුනේ නැ. ඒ ටික නැතුව පමියෙක් හමු වුනෙන් නැ. ඇත්තටම පමියා යන අදහස උපදින එකයි වෙන්නේ. ඔය අවයව ටික මෙය ආකෘතියට පිහිටියාත් ඒ හැඩතලය හමු වෙනවා. ඒ හැඩතලයට අපි සම්මුති නමක් හදාගෙන (පූජාප්තියක්) පණවාගෙන මනුස්සයා කියලා කියනවා.

අපි දැනගත්තේ බාහිර තිබුණු දේ නෙමේ. ඇහැක් රුපයක් වක්වූ විස්කුෂාණයක් නිසා හටගත්ත ස්ථාපිතය, එනම් වක්වූ සම්පත්සය නිසා හටගත් වේදිනාව විදීම (ප්‍රතිබිම්හය) ඇහැට වැටුනු පාට හැඩතල ටිකෙන් හුදුනු මිරිගුව (සස්කුෂාව) නැවත නැවත විමසීම (විතර්ක කිරීම) තුළින් හදුනා ගැනීම, මායාව මෙය සාමාන්‍ය සිදුවන ක්‍රියාදාමය පෙර විපාක අවස්ථාවයි. එනම් ස්කන්ධ අවස්ථාවයි. කුසල් හෝ අකුසල් මේ අවස්ථාවේ සිදුනොමේ.



කුසල් නොවන අකුසල් නොවන කෙලෙස් නොවන විපාක ස්කන්ධ අවස්ථාවේ පහල වන සංස්කෘතාව රුප සංස්කෘතාවයි.

වක්බූද්ධාව පටිච්ච රුපපර්ශි වක්මු විස්කේතුණු

තින්න සංගේතපසකෝ පස්ස පවිචා වේදනා

යාච්චේති තං සංජාති යං සංජාති තං

විතක්කේති යං විතක්කේති තං විජාති

නාමය කියන කොට අඇ ගෙඩියේ රුපය මැවෙනවා. පුටුව කියන කොට රුපයක් මැවෙනවා. හැඩතලය කියන එක රුපයට අයිති එකක් නෙමෙම් නාමයට අයිති එකක්.

නාමය කියනකොට නිරායාසයෙන් හැඩතලය මැවෙනවා. හැඩතලය එනකොට රේට හිමි නාමය නිකම්ම එනවා. මෙලෙස නොසිතාම ඉංඛීම නාමයට හැඩතලයන් හැඩතලයට නාමයන් සිහිවෙන අවස්ථාව ස්කන්ධ අවස්ථාවයි.

සංස්කෘතාවට (හැඩතලයට) විතර්ක කරල අපිම පනවගත්ත 'නම' පැනවීමක් (හදාගත්තු සම්මුතියක්) නාමය. හැබැයි අපි හිතන්නෙ බාහිර රුපයට නම පැනවුව කියලා. තමුත් ඒ 'නම' පනවල තියෙන්නෙ මේ සංස්කෘතාවට.

යං සංජාති තං විතක්බේති

දැන් ඒ සිහි වෙන්නේ නාම මාත්‍රයක් ප්‍රංශ්කුප්ති මාත්‍රයක් හැම තිස්සෙම දැනගෙන තියෙන්නෙ සංස්කෘතාවට විතර්ක කරලා.

ඒ නාම මාත්‍රයමයි විස්කෘතාණය දැනගන්නේ; විස්කෘතාණය දැන ගන්නේ බාහිරේ තියෙන දේ නෙමේ



සයුරුවට විතර්ක කරලා දැනගන්නේ නාමරුප ප්‍රත්‍යායෙන්. වියුරුණයේ දැනගැනීම බාහිරේ වුවක් නෙමේ. බාහිරේ ඉන්න, තියෙන දෙයක් නෙමේ. සිතින් සිහිකළදේම දැනගන්න බවක් විතරයි තියෙන්නේ. අපි හැම තිස්සෙම ඉන්නේ වියුරුණය නැමැති මායාවට මුලාවෙලා. අපිට හැමතිස්සෙම හමුවෙලා තියෙන්නේ දේල්, කොස්, අභිකෙසල්, කෙනෙක්, දෙයක්, වාහන, ගේදාර, දුවා, ප්‍රතා බාහිරෙන් ඉන්න තියෙන දේවල් ගහකාල, ඉර, හඳ හැමදෙයක්ම එහෙමයි.

දැන් ඔබට නාම රුප කියල දෙපැත්තක් තියෙනව, පිළිසිද දකින්න.

දුක පිළිසිද දකින්න නම් මේ මායාව දකින්න යිනි. මේ මායාව දෙපැත්ත තේරුම් ගත්ත බැරි නිසා අපි නාමරුප දෙක එකතු කරගෙන සත්වයා ඉන්නවා, පුද්ගලයේ ඉන්නවා, දෙයක් තියෙනවා, තැනක් තියෙනව කියන මේ ලෝකයක් අපිට බාහිරින් හමුවෙලා තියෙන්නා.

අපිට හැම තිස්සෙම තියෙන රුපයි ජේත්තෙන්, තියෙන ගබඳයි දැනෙන්නේ, තියෙන රුපය විදින්නේ, තියෙන දේවල් දැනෙන්නේ, ඒ කියන්නේ අපිට බාහිරින් ලෝකයක් තියෙනවා ඒ විතරක් නෙමේ අපි කුමති දේ නම් ඉෂේධ කාන්ත මනාප නම් ඇලෙනවා, අකමැති දේ නම් බාහිර ලෝකයෙන් හමුවුනේ, අනිශ්චය අකාන්ත නම් ගැවෙනව, ඒ දෙකටම අයිති නැත්තාම මැදහත් බවයි.



දැන් බාහිර ලෝකයක් හමුවෙන කොට ඒ ලෝකය තුළ ඔබට හමුවෙන දේව කැමති වුනත්, අකමැති වුනත්, මැදිහත් වුනත්, කෙලෙසිලා ඉවරයි. කැමති තැන රාගා නුගය, අකමැති තැන පටිගා නුගය තියෙනවා. මැදිහත් අදුක්ඛම සුඛ තැන මෝහ අනුගය තියෙනවා. එහෙම නම් අපි කලේෂයෙන් මිදෙන්නේ නැ. බාහිරින් දෙයක් ලැබිලා නම් ලෝකයෙන් මිදිල නැ. රුප අරුප ධ්‍යානවලින් මෝහ අනුගය අවිද්‍යා අනුගය තියෙනව.

එහෙම නම් අපිට දැන් තේරෙනව බාහිරින් ලෝකය හමුබ වුනොත් එක්කේක් කැමති වෙන්න වෙනව. එක්කේක් අකමැති වෙන්න වෙනව. බාහිරය හමුබ වෙනව නම් සත්වයන්ගේ විශුද්ධියන් අපේෂ්ඨා කරන්න බැ. හැඳුයි අද බොහෝ ආය නිවන කියල හිතාගෙන මග පටලවගෙන තාවකාලික සුවයක් හොයනවා ඒක වැරදීමක්. බාහිරෙන් රුපය අල්ලගෙන රුපය ඇත්ත කරගෙන නිවන් දකින්න බැ. ඔහා නම් අහිදා දෙමුනස්සයෙන් මිදිලා උපේක්ඩා සිතින් ධ්‍යාන සමාජත්තිය පිහිටා හැඩිම, වැළපිම දුක්ඛ දේමනස්ස කියන මේ අමිහිර දෙය යම් කළකට අතහැරලා යම් සුවයක ඉන්න පුළුවන්, යම් කාලෙකට. හැඳුයි ද්වසක ආයිමන් කායික, මානසික දුකට වැටෙනවා, වැළපෙන්න වෙනවා, ජරා, මරණ, සෝක, පරිදේව එනවා. බාහිර ලෝකයක් ඇති බවට හමුවෙන තැන ඇහැටු, කනට, දිවට, නාසයට, කයට (රුප, ගබ්ද, ගන්ධ, රසල පහස) අරමුණ ගන්න තැන එතනමයි. අහිදා දේමනස්සයට ඔබ හසුවන තැන, ඔබ හසුවී ඉවරයි. ඉන් මිදීමක් කොයින්ද?



බාහිර ලෝකයක් හට නොගන්නා තැනමයි, ලෝකෙන් මිදෙන තැනැත්, විනෙයිය ලෝකේ අභයා දේමනස්සය එතනමයි. මේ සතර සතිපථියාන යුතුයෙන් කියලා දෙන්නේ ඔය වික අත් හරින හැටියි. ඇත් හැරෙන් තැන්නම අහිකා දේමනස්සයෙන් මිදෙන්නේ නෑ. ඕන නම් රුපය ඇත්ත කරගෙන ඇත්ත වූණු රුපය යටපත් කරගෙන තදාග වශයෙන් විශ්කම්භන ලෙස ඔබාගෙන මහාකල්ප අසුහතරදාහකට යටපත් කරගෙන සිටිය හැකිය. එත් තැනීවෙන් නෑ. අහිකා දේමනස්සය යටපත් කළා විතරයි. ද්‍රව්‍යක නැවතත් සසර දුකටම වැවෙනවා. සසරින් මිදිලා නෑ.

නමුත් අපිට ඕනි නිවන් දකින්න. එහෙම නම් අප කළ යුත්තේ සමුච්චේද ප්‍රහානයක්. අවිද්‍යා ගස මුලින්ම උදුරා දැමිය යුතුමයි. එහෙම නම් ලෝකයෙන් මිදෙන, ලෝකය හට නොගන්නා ආකාරයටයි සතර සතිපථියානය වැඩිය යුතු වන්නේ. එනම්,

කායේ කායානු පස්සී විහරති
වේදනාසු වේදනාසු පස්සී විහරති
වත්තේ වත්තානු පස්සී විහරති
ධම්මේසු දම්මානු පස්සී විහරති

විහරති යනු අත්හැරීමයි. එහෙම නම් අත්හැරෙන තැන අත හැරෙන වේදනටයි, වැඩිය යුතු වන්නේ. ‘අනාහාවං ගමෙනි’ නැවත හටනොගන්න ලෙස වැඩිය යුතුයි.

කොහොමද අත හැරෙන්නේ. අපි පඡියාගේ උදාහරණය ඇත්තටම හිතින්ම හදාගත්ත පඡියට අපි



කොහොමද බාහිරින් අල්ලා බලන්නේ, දිවගාල බලන්නේ,
ඉඩලා බලන්නේ, ඇහෙන් දකින්නේ, සැපදුක් විදින්නේ
කොහොමද?

බාහිරින් හමුවෙන පඩියා සංකල්පයක්
විතරයි. සංකල්පයක් අල්ලා බලන්න පුළුවන්ද, දිවගාල,
ඉඩලා බලන්න පුළුවන්ද, සංකල්ප ඇහෙන් දකින්න බැං
හැබැයි අපි පඩියා කියන සංකල්පය බාහිර ඇත්ත
කරගත්තොත් බාහිරින් හමු වුනෙන් බාහිර රුපේට ගැට
ගැහුවාත් ඒ සංකල්ප වික ගැටගහල අල්ලගත්ත රුපේ නිසා
සැපදුක් විදින්න පුළුවන්. සංකල්පයක් හිතේ තියාගෙන බාහිර
මුට්ටි, හට්ටි, කෝට්ටි, කොට්ටූ, කොහු අතගාල බලාව්, ඉඩලා
දිවගාල, ඇහෙනුත් බලාව්. ආ මේ ඉන්නේ පඩියා තමයි. දැන්
මය ඇත්ත කරගන්න රුපයේ අනිත්‍ය බලාව්, දුක්ඛ, අනාත්ම
ලෙස බලල මිදෙන්න උත්සාහ කරනව.

නමුත් ගැටලුව හිතේ පඩිය කියන සංකල්පය
තියෙන තාක් පඩියාගෙන් නම් මිදෙන්න බැර වීමයි. ඒ පඩියා
කැඩුනට, හිතේ තියෙන ආකෘතියට අලුතින් පඩියෙක්
හදාගනීවි. දැන් මිලද ද නැ. පඩියා ඉන්නවා. ඒ තාක් ඔබට
ප්‍රක්ශ්‍යාහි සංඛාරා, අප්‍රක්ශ්‍යාහි සංඛාරා, ආනෙක්‍යාහි සංඛාර
කරම රස් කරගත හැකි. කරමාක්ෂය කරන්න මහොම බැං. අපිට
මිනි නැවත තුළපදින විදියට සියලු කරම ක්ෂයකර දමන්න.
එහෙම නම් පඩියා හටගන්න තැන හදුනාගෙන පඩියා
නොහට ගන්න තැනට වැඩ කරන්න මිනි. අපිම හදාගත්ත
සංකල්ප, සම්මුති, ප්‍රග්‍රැහ්‍යාහි කරේ තියාගෙන ඒක කරන්න
බැං. ලෝකෙන් මිනි.., මාත් මිනි.., නිවන් දකින්නත් මිනි.., මය



මක්කොම එකට කරන්න බැ. සියල්ල අත්හල තැනයි නිවන තියෙන්නේ. එහෙම නම් ඔබ අල්ලගෙන ඉන්න දේ ද අත්හරිනවා කියන්නේ ඔබ බාහිර සත්‍ය නොවන බව සිතට පෙන්වන බව හිතට පෙන්වන තැන බාහිර රුපයෙන් පංචයක් හටගන්නේ නැ. බාහිර දෙයක් තැති තැන බාහිර ලෝකයෙනුත් මිදිල. හිතේ හැදෙන ලෝකයක් සත්‍යයක් නොවන තැන එහි සත්‍ය, මායාව දැකුපු තැන, සංකල්පයක්, දාශ්ටීයක්, පංචය යනු මූලාවක් බව දැකුපු තැන එතනම හිතේ හටගත්ත ලෝකයෙන් ඔබ මිදෙනවා. එනම්, නාමය කුලත් පංචයක් හටගන්නේ නැ. නාමයෙනුත් මිදිල එදාට ඔබ රුපයෙනුත් මිදිල. ලෝකයෙන් මිදුණු ඔබට කරම ක්ලේෂ ඉතුරු වෙන්නෙන් නැ. එලෙසම සත්‍ය ද්‍රින කෙනයි නිවන් දකින්නේ.

දැන් එපට පැහැදිලියි. අපීම හදිගත්ත සම්මුති බාහිර හතරමහා භුත හැඩතලයකට අයිති නොවන බව. අපී අපේම හිතේ හැදුනු පංචය කියන සම්මුතියට විතර්ක කරලා දැක්වු ඒ මායාව දාශ්ටීය සත්‍ය කරගෙන සැපදුක් වැදිනව. අපේම හිතේ තියෙන ක්ලේෂය නැවතත් බාහිරට දාලා බලනවා. බාහිරින් සැපදුක් වැදිනවා.

අැහැට ජේත්තෙන වර්ණය පාට විතරයි. පංචය කියන්නේ වර්ණයද? නැ. අල්ලුවාම දැනෙන තද ගතියද? නැ. නාසයට ලංකලාම දැනුණු ගද සුවදද? නැ. දිවගැවම දැනුණු රසය ද? ‘පංචය’ නැ.

කොයි පැත්තෙන් බැලුවත් දැන් ඔබට සත්‍ය හමුවෙනවා. එහෙනම් ඔබ දැන් ලෝකයෙන් මිදිල. එක්



ආයතනයක අත්දැකීම්, තව ආයතනයක අත්දැකීම් හා ගැට ගැසීම නිසයි අපිට ලෝකයක් හමුවෙන්නේ.

එකිනෙක ලිහිල භරියටම සත්‍ය භෞයලා බැලුවාත් එදාට ඔබට නිවන ස්ථර්ගුවන ආකාරය දැනේවී. මෙලෙස ලිහිල බලමින් එකිනෙක ගලප ගලපා හිතට සත්‍ය පෙන්වන වැඩ පිළිවෙළයි සතර සතිපථියානය තුළ ඇති වැඩ පිළිවෙළ. එවිට සංකල්පවලින් හැඳුනු ලෝකයෙන් ඔබ සඳහටම මිදෙනව.

“ සංකප්ප රාගේ පුරුෂස්ස කාමෝ ”

නතේ කාමායානි විතානි ලෝකේ ”

ඛුදුන් වහන්සේ අපිට කිවිවේ “විනෙයා ලෝකේ” ලෝකෙන් මිදෙන මගක්. ජේන දේ අල්ලන්න බැ. එක එක ආයතන ඒ ඒ අත්දැකීම වෙන්කර ගන්න තැනක අපිට ඇලෙන්න, ගැටෙන්න ලෝකයක් හමුවෙන් නැ. අශේන්, කනෙන්, දිවෙන්, නාසයෙන්, ගරිරයෙන් අපි ලෝකයක් හදාගෙන ඉන්නේ.

එහෙම නම් ලෝකේ අත හැරෙන විදියට බලන්න ඕනි. කයේ කය අනුව බැලුවාත් ජේන ජේන හැම තැනකම කෙලෙස් තවන වීරය ඇතිකර ගත්තොත්, සත්‍ය සිතට පෙන්නුවාත් ගහක කොළයක් දැක්කන් මේ බාහිර නෙමේ. මේ දකින්නේ මගේ හිතේම හටගන් සංකල්පමය රුපයක්, අභිකාළ බාහිර නැ. අපිය එහෙම කියන්නේ. එහි තියෙන්නේ විපරිනාම වන හතරමහාභුත පමණි. මේ සත්‍ය හිතට පෙන්නුවාත් මෙබදු නුවණකින් විමසල බලන, මෙබදු



විරයකින් හිටියොත් එදාට ඔබට බාහිරින් කෙතෙක්, දෙයක් හමුවෙන් නැ. එහෙම නම් ඇලෙන්න ගැටෙන්න ලෝකයක් හමු නොවේ.

එහෙම නම් දැන් ඔබ කාම ලෝකයේ ඇත්ත දැකලා අත් හරිනව කියන්නේ කාම ලෝකයෙන් මිදෙනව. එහෙම නම් මෙලෙස කෙලෙස් තවන විරයයෙන් ලෝකය ඇතිවෙන හැටින්, නැතිවෙන හැටින් බලමින් සත්‍ය හිතට පෙන්වමින් යනවිට ඇත්තක් වෙලාම දැකින එදාට, ඔබ රුපයේ කළ කිරෙනවා. එහෙම නම් ඔබ රුපයෙන් මිදෙනවා. ‘ආතාපි සම්පතානේ සතිමා’. මේ වැඩ පිළිවෙළ සත්‍ය අනුව යන යුණයක්, සිහියෙනුත් නුවණීනුත් දනිමින්, දකිමින් යන මේ ගමන ඔබම ප්‍රත්‍යෘෂා වනව.



වේදනානුපස්සනාල

මෙම සාසනයේ රුපයේ ඇත්ත දැකලා, රුපය හට ගන්න හැරි දැකලා, රුපය නිරෝධ කරන මාර්ගය දැකලා, රුප නිරෝධය දකින කෙනා රුපයෙන් මිදුනු කෙනා මරණින් පසු අසක්කා තලයේ සතර අරුෂී බඩලාව අරුෂී ප්‍රතිසන්ධියක් ලබනවා. අසක්කා තලය තුළ වේදනා, සක්කා නැ. නමුත් යම් මොහොතක වේදනා සක්කා හටගන්ත නම් එය අසක්කා තලයේ වුත්වීමයි.

මෙම සාසනයේ මනාකොට රුපයෙන් මිදෙන්න නම් රුපය පිළිබඳව නුවණ තියෙන්න ඕනි. “සතර නුවණක්” තිබිය යුතු වේ.

රූපං අහිඛ්යාය

රූප සමුද්‍යං අහිඛ්යාය

රූප තිරෝධං අහිඛ්යාය

රූප තිරෝධ ගාමණි පටිපථාය අහිඛ්යා”

රූපය යනු කුමක් ද? (රූප්පන්තිති රූප්පති)

රූප්පනය යන අර්ථයෙන් රුපය යයි කියනු ලැබේ.

කුමකින් රුපනය වේද? ශිත, උෂ්ණ, මැසි මදුර ආදියෙන්, බඩගින්න, පිපාසය



රුප ප්‍රයුජ්‍යේති

එහෙම වෙනස් නොවේ. නමුත් අද ඔබට ප්‍රයුජ්‍යේතිය ඇත්තක්ම වන ලෙස රුපය හමු වී තිබේ.

මැටි	- රුපය / වලං - ප්‍රයුජ්‍යේතියක්
අවයව	- රුපය / ප්‍රයුජ්‍යා - ප්‍රයුජ්‍යේතියක්
(රුපය)	(ප්‍රයුජ්‍යේතිය)
මැටි -	වලං
අවයව -	ප්‍රයුජ්‍යා
(රුප්පනය වේ)	(රුප්පනය නොවේ)

වෙනස්වෙන හැඩතලයට අපි තම් පනවල තියෙන්නේ. ඒ කියන්නෙ ධාතු තානාත්වය නිසා සක්දීකු තානාත්වය නිසා සංක්ෂීප තානාත්වය සිදුවේ.

“ යෝ සංජ්‍යාති තං විතක්කේති ”

සක්දීකුවට විතර්ක කරලයි දැනගන්නේ. නාමය හරියට නොදන්න කම නිසා රුපය පේනව. අපි සිහි කරන්නෙ නාම ධර්ම. හැඳුයි දැනගන්නෙ බාහිර ඉන්න තියෙන දේවලී නාමය එනකොට අපිට මැවෙන සක්දීකුව බාහිර රුපය නොවේ. ප්‍රයුජ්‍යේතිය අපේම හිතින් හදා ගන්න රුප ප්‍රයුජ්‍යේතිය.



උදාහරණයක් ලෙස අපි ගත්තොත් ජනේලය ඇහැට, කනට, දිවට, නාසයට, කයට හමුබවෙලා තැ ජනේලයක්.

අහැට පාට මිස ජනේලයක් හමුවුනේ නෑ.

දිවට රසය මිස ජනේලයක් හමුවුනේ නෑ.

නාසයට ගන්ධයක් මිස ජනේලයක් හමුවුනේ නෑ.

කනට ගබාය මිස ජනේලය හමුවුනේ නෑ.

අතට ධාතු තද ගතිය මිස ජනේලය හමුවුනේ නෑ.

එහෙම නම් බාහිරින් ජනේලයක් හමුබ වෙන්නේත් නෑ. හමුබ වෙලත් නෑ. හැබැයි ජනේලයක් තියෙනව කියලා සංකල්පයක් හිතේ තියෙනව. ජනේලය හමුබ වෙනව නම්, ඒත් එක්කම ඇලෙන්න ගැටෙන්න පූජුවන්. කැමැත්තක් අකම්ත්තක් උපදිනව. සැපදුක් විදින්න පූජුවන්.

අත්තටම අපිට බාහිරින් කෙනෙක් දෙයක් හමුබවෙන්නේ නෑ. එහෙම හමුවෙනව කියන්නේ ඒකමයි සක්කාය දැඳීයිය.

මේ ආයතන හයට නම් කෙනෙක්, දෙයක් හමුවෙන්නේ නෑ. වරණ, ගන්ධ, රස ස්පර්ශ ගබාද ඒ ඒ ආයතනයට වෙන වෙනමයි දැනෙන්නේ. මේ සියල්ල එකතු කරල ගන්න ඒක මනායතනයේ ක්‍රියාව. ඉස්සරහට අපි ඒ ගැන කතා කරමු.



රසයක් දිවට දැනෙනව. හැබැයි කෙනෙකුගේ රසයක්, දෙයක රසයක්, කවද්වත් විද්ලා නැ. අතිතයේ විද්ලත් නැ. අනාගතේට විදින්න වෙන්නෙත් නැ. විද්ලත් නැ.

කෙනෙකුගේ (ගන්ධයක්, ස්පර්ශයක්, ගබිදයක්, රසයක්, පහසක්) අතිතයේ හම්බ වෙලත් නැ. අනාගතයේ හම්බ වෙන්නෙත් නැ. දැන් දැනෙන්නෙත් නැ.

හැබැයි ඔබට හමු වුනොත් කෙනෙකුගේ, දෙයක තද ගතියක්, ගබිදයක්, සුවදක්, පහසක්, ලස්සනක්, මිහිරක් එහෙම නම් ඔබ කෙනාව හොයනවා, ඒ දෙය හොයනවා, එතනමය සක්කාය දූෂ්චීය.

කාය ගොඩ

- | | |
|------|---|
| අැස | - රුප (වේදනා සඝ්ජ්යා සංඛාර විජ්ජ්යාණ) ගොඩ |
| කන | - ගබිද (වේදනා සඝ්ජ්යා සංඛාර විජ්ජ්යාණ) ගොඩ |
| දිව | - රස (වේදනා සඝ්ජ්යා සංඛාර විජ්ජ්යාණ) ගොඩ |
| නාසය | - ගන්ධය (වේදනා සඝ්ජ්යා සංඛාර විජ්ජ්යාණ) ගොඩ |
| කය | - පහස (වේදනා සඝ්ජ්යා සංඛාර විජ්ජ්යාණ) ගොඩ |

මෙමලෙස ගොඩම ඒකක් ලෙස ඒකතු කර රුප, ගබිද, ගන්ධ, රස පහස ගොඩවල් ඒකතු කර ගැනීම (කාය) ස්කන්ධය වේ.

සත් කියනව යන අරුත දේ - සක්කාය

ගොඩම පවතින හැඳිම ඇති කරවයි. ඒ නිසා ඒතන දෙයක් හට ගති, කෙනෙක් හට ගති. මෙය සක්කාය දූෂ්චීයයි.



ඒහෙම නම් දැන් ඔබ ප්‍රක්ෂේප්තියෙන් රුපය වෙන් කර ගන්න. රුපය බාහිර හතර මහාභාත. ඒය උපාදාන කරගෙන හැඳුනු ප්‍රක්ෂේප්තිය රුපයට අයිති නොවේ.

දැන් ඒහෙම නම් ඔබ බාහිරින් හිතේ තියෙන රුප හොයන්හේ නෑ. ඒහෙම නම් ඔබට ලෝකය අත හැරෙනව. දැන් ඔබට ලෝකය තුළ නොගැවී ඉන්න පුළුවන්.

ඔබ මැරෙන මොහොතේ ඔබට දෙයක්, කෙනෙක් හමුවනාත් ඒත් ඒක්කම ඔබට තණ්ඩාව, ආඟාව උපදීවි. ඒහෙම වුනාත් ඔබට දුගතිය උරුමයි.

සත්‍ය දන්නාතාක් ඔබට බාහිරින් වටින්, නොවටිනා දේවල් හමුවෙන් නෑ. බාහාරින් දෙයක් හමු නොවන තැන වටිනා දේවල් කොයින්ද?

රත්තුත් තියෙන්නේ ඒබේ හිතේ. ඔබ සංක්ෂේපුවට විතර්ක කරල හදාගත්ත ප්‍රක්ෂේප්තියක් රත්තරං කියන්නේ. මෙහෙම බලන ඔබට කායික මානසික දුක හට ගන්නේ නෑ.

දැන් ඔබ දන්නව කයෙන් කය අනුව කොහොමද ප්‍රක්ෂේප්තියත්, රුපයත්, වෙන්කර දකින්නේ කියල.

දැන් ඔබට කරන්න දෙයක් තියෙනව. ඒ ලබපු ද්රේශනය දකිනින් හිතට පුගුණ කරන්න ඔනි. ඒ ලබපු ද්රේශනය ප්‍රායෝගිකව ඔබේ ජ්විතය තුළින් දකින්න ඔනි. ඔබේ ජ්විතය මේ දහම වෙන්න ඔනි. සැහෙන කාලයක් ඔබ පුරුවෙලා තියෙන්නේ වැරදි දැකීමකින් කටයුතු කරන්න. ඔබ පුරුවෙලා තියෙන්නේ වැරදි දැකීමකින් කටයුතු කරන්න. ඔබ මය බාහිරින් කෙනෙක්, දෙයක් හොයන මායාවට පුරු වෙලා



ඉන්නේ. ඒ වැරදි ජීවිතයෙන් ඔබ ඔබට ගලව ගන්න ඕනි.

ඒහෙම නම් ඔබ හිත දිහා බලන්න. දච්සකට හිතට ඒන අරමුණු දහයක් දහමට ගලපග බලන්න. රළග දච්සේත් තව අරමුණු පහළවක් බලන්න. රළග දච්සේ විස්සක් බලන්න. මේ විදියට විකෙන් වික පූභුණුව තුළින් දැකීම දියුණු කර ගන්න. මෙහෙම කථිත කොට මුළින් ඔබට අපහසුවක් දැනේවි. ඒක් අරමුණක් ගලපනකොට අරමුණු දහයක් මග හැරෙනව දැනේවි.

දරම මාරුගය කුල ඔබේ දියුණුව රඳාපවත්තේන් ඔබේ දරම වැඩපිළිවෙල මතයි.

“ ආතාපි සම්පරානා සතිමා ”

අතාපි - බාහිර කෙනෙක් නැ කියල අරමුණු ලිහමින් දකිමින් සත්‍ය හිතට පෙන්නන්න දරණ වීරය ‘අතාපි’

සතිමා - එහෙම දෙයක් නැ කියල දකින නුවණ සතිමා
සම්පරානෝ - මෙලෙස බලන්න. සිහිය ස්ථාවර කර ගත යුතු වෙනවට.

හමුවෙන හමුවෙන හිත අනික් පැත්තට ගෙවෙන විදියට දකින්න ඕනි. ඒ සඳහා ආරද්ධ වීරය අරණ ලද වීරය ඉතාම වැදුගත්.

මෙලෙස හිතට සත්‍ය පෙන්වන විට පංච ඉන්දිය දරම වැඩෙනව. මෙලෙස ලෝකෙන් මිදෙන හිත එන එන අරමුණු කෙනෙක්, හට නොගන්න තැනු අහික්මා



දෙයුමනස්සයෙන් හිත මිදෙන විට හිතේ උපදින ගුද්ධාව, එය ඉන්දිය ධර්මයක් ලෙසින් ඔබේ හිත තුළ ක්‍රියාත්මක වෙනව. මෙලෙස එන එන අරමුණු හිත පෙන්වීමට ගන්නා විරය විරය ඉන්දිය ධර්ම වෙනව. මෙලෙස කරගෙන යන විට මහා විරයෙන් කළ බැලීම හිතටම පහසුවෙන් පෙනෙන ස්වභාවයකට හිත පත් වෙනව. එන එන අරමුණු මනා සිහියෙන් නුවණීන් පහසුවෙන් ගැලපන්නට හැකියාවක් ලැබෙනව. එතන සති ඉන්දිය ක්‍රියාත්මකයි. මෙලෙස විකෙන් රික සිහියන් තුවණන් දියුණු වෙමින් ගොස් මූල් ජිවිතයම දහමම වෙනව නම් එන එන අරමුණු ගැලපීම සාමාන්‍ය දෙයක් බවට පත් වෙනව. හිතට එන සැම අරමුණක්ම ගැලපීමකින් සත්‍ය දැකින ස්වභාවයටම හිත දියුණ වෙනව. මෙන්න මේ අවස්ථාව සමාධි ඉන්දිය වැඩුණු අවස්ථාවයි.

මෙලෙසම පංච ඉන්දිය ධර්ම පංච බල ධර්ම, බවට ද එනම් ඒ ඒ අවස්ථාවට අනුකූලව ඒ ඒ දියුණු අවස්ථාවන්හිදී මෙහෙය වීමකින් තොරව දහම සිත තුළ දියුණු වෙන අවස්ථාවයි.

මෙලෙසම සහේ බොජ්ජාග ධර්ම වැඩින ආකාරය ද පැහැදිලි වේ. එලෙසම සන්තිස් බොජ්ජාක්ෂික ධර්ම හිත තුළ වැඩින ආකාරය ද වේ. මේ කාරණා මනාව ඉදිරියේදී තවදුරටත් පැහැදිලි කර ගැනීමට බලාපොරොත්තු වෙනව.

මෙතෙනෙදී සමහර වෙළාවට බොහෝ අය මෙහෙම හිතට පෙන්වන්න පටන් ගන්නව. හැඳයි එතනම ඉවරයි නතර වෙනව. එතකොට ”(ආරම්භක දාතු)“ පමණයි.



සමහර වෙළාවට වික දුරක් ගිහිල්ල නතර වෙනව. නැවතත් ලෝකය ලෝකය වැදියටම හමුබ වෙනව. (පරක්බම බාතු එකයි අපි කිවිවේ ලෝකය හමු තොවන තාක් ඒ ක්ලේගය තැවෙනකම්, ගෙවෙනකම් විරෝධ තුවන සිහිය පවත්වන්න ඕනි. "(පරක්බම බාතු)"

හැඳයි දැන් අපි මේ දහම දැනගන්න ප්‍රමාණයටයි මේ ගලපන්නේ. නමුත් ඔබට මේ දහම තවත් දැනගන්න තියෙනව. මේ ප්‍රමාණයටම අපි මේක ගලපන්න මති එකයි. අපි මෙතනදී මෙහෙමේ කතා කලේ අපි ඉදිරියේදී තවවිරටත් කරුණු පැහැදිලි කර ගමු. මෙතනදී සංස්කෘතාවට විතර්ක කරලයි දැනගන්නේ කියන කාරණාව ඉතාම වැදගත්. සිතින්ම හැදෙන ලෝකයක අපි ජීවත් වෙනව. එහෙම නම් මේක ඇත්තක් ද, මේක මෙහෙමද වෙන්නේ. මබටත් දැන් බලන්න පුළුවන් මේක තමා තුළින්ම ප්‍රත්‍යක්ෂ කර ගන්න පුළුවන්.. එතකොට තවදුරටත් ඔබ මේක විශ්වාස කරන දෙයක් නොවේ. එය ඔබේම අවබෝධයමයි. අකාලික, එහි, පස්සික, මිපනයික මේ දහම මතු සසරකට දමන්නේ ඇයි... රජවරු රජකම් අත්හැරයෙ සිටුවරු සිටුකම් අතහැරයේ මේ තුන් ලෝකයෙන් මිදිල දුකින් නිදහස් වෙන්න තියෙන එකම තැන මෙතන නිසා නේද.... ඇත්තටම මෙහෙම කරගෙන යනකොට කෙනෙකොට මේ දුක අතහැරෙන බව දැනුනොත් ඔහුව තවදුරටත් නැවතිය හැකිද....

"දිවියීන් උප්‍රංකරෝති" - දිවියීය සංස් වෙන්න ඕන.



මේ සඳහා ඉන්දිය සංචාර වෙන්න ඕනි. ප්‍රාතිමෝක්ෂ සංචාරය සියලු පැති බලපානවා... අපේ අඩුපාඩුව කොතනාද කියල බල බල හදන්න ඕනි. දන්න කෙනාටත් දැනගන්න කෙනාටත් තමයි මේ මග.

නැවතත් අපි අර මූලින් මතක් කරපු ධර්ම කාරණාවටම රිකක් එමු. අපි දැන් කිවිව සක්ක්දාවට විතරක කරලයි දැනගැනීමකට එන්නේ කියල. එහෙම නම් අපිට ආත්මිය බවතින් හමුවෙන්නේ ප්‍රක්ශ්ඨප්තියමයි. මය හැඩතලය සක්ක්දාවෙන් හඳුනගෙන නම් කිරීමෙයි ප්‍රක්ශ්ඨප්තිය. එනම්, ප්‍රක්ශ්ඨප්තියට නමක් දෙනව. කළක් යනකාට ප්‍රක්ශ්ඨප්තිය ප්‍රකට වෙනව ඇත්තක් වෙනව. එතකාට බාහිරෙන් හමුවෙන්න ඕනිම නෑ.

සක්ක්දාව සිහිවෙන කොටම නාමය මතක් වෙනව. නාමය ඇහෙනකාටම සක්ක්දාව සිහිවෙනව. ඒ කියන්නේ සක්ක්දාවත් එක්කම මනසිකාරය එකට එකතු කරල තියෙන්නේ. ඒක නිසා ධම්මාපස්සනාවේදී සක්ක්දා, සංඛාර ස්කන්ධ දෙක එකට එකතු කරල ගලපල බලනව. එහෙම නම් හැඩතලය මැශ්වෙනකාට නම සිහි වෙනව.

හැබයි, මේ සක්ක්දාවත් මේ මනසිකාරයටත් කෙලෙස් නෙමේ. ඒ කියන්නේ වක්මු බාතු, රුප බාතු, වක්මු වික්ක්දාන බාතු කෙලෙස් නෙමේ. සක්ක්දාව එනකාටම තම සිහිකලා කියල ඒක වරදක් නෙමේ. ඒ කියන්නේ වේදනා, සක්ක්දා, සංඛාර, වික්ක්දාණ විපාක ස්කන්ධ රික කෙලෙස් නෙමේ. එහෙම නම් සක්ක්දාවට විතරක කරන එක දේශයක් නෙමේ. ඒ විතරකය අනුව දැනගැනීමක් එනව වික්ක්දානයක්



එනව.

“ යෝ ප්‍රානාතිතං විතක්වේති තං විප්‍රානාති ”

සයුළුදාවට විතරක කරල දැනගත්තේ සයුළුදාව ගැනයි. දැනගැනීමකට ආවේ සයුළුදාවක් බාහිර ඇති දෙයක් නොවේ. මිරිගුවක්, ප්‍රතිච්චිම්බයක්, හිතේම හැඳුනු හැඩතලයක්. එකට විකර්ක කරල ගත්තු දැනගැනීමත් එහෙම නම් මායාවක්මයි. එලස විකුළුදාණයට දැනගත්ත් ලැබුණු මායාව දැන් නැවතත් බාහිරට දාල බලන මනසිකාරයක් හිතේ තියෙනව. අර තියෙන්නේ කියල දැන ගත්ත දේ බාහිර දෙයකට දාල බලනව. එක තමයි හැඩතලයකට සයුළුදාවකට විතරක කරල හිතේ තියෙන දේවල් අනුව ගලපල දෙයක් හදාගෙන එක බාහිර දෙයකට රුපේට එකතු කරල දකින ගතියක් මේ ක්‍රියාදාමය තුළ සිදුවෙනව.

දැන් මේ විකුළුදාණයේ දැනගැනීමට බාහිරෙන් හමුවෙන දෙයක් කෙනෙක් ඉන්නව, තියෙනව යන හැඟීමමයි, හමුවීමමයි “නවය” එතනමයි. ඒ දෙයක් කෙනෙක් හටගන්න උපත ඒත් එකකමයි. ඒ දේ විපරිනාම වනවිට ඇතිවෙන සේක, පරිදේව, ජරා මරණ එතනමයි.

ඒ බාහිරෙන් දෙයක් කෙනෙක් හටගැනීමමයි “පොඳුනය”. එතනමයි ලෝකය හැදෙන තැනත්. එහෙම නම් බාහිර ඇති දේ බලන්න නැවත ආයතන වික හදාගන්නව. ආයතන හදාගෙන නැවත බාහිර ඇති දේ විදින්න ඇති කැමැත්ත - ඇලීම. බාහිර හමුවෙන දේට අකමැති නම් එතනමයි - ගැටීම. මෙක තමයි කෙලෙස් හටගන්ත අවස්ථාව. දැන් ඔබට බාහිර සත්‍ය වෙලා. මායාවට ඔබ දැන් රටිලා.



“ සංකප්ප රාගේ පුරිසප්ප කාමෝ
නතේ කාමානි වත්‍යානි ලෝකෝ ”

විතුය තුළ කාමය නැ. සංඛාරවලින් හැඳුනු
මනසිකාර ලෝකයේ කාමය තියෙන්නේ.

හිතේම හැඳුනු ලෝකය දැන් ඔබට බාහිරෙන්
රුපයෙන් හමුවෙලා. වික්ද්‍යාණ මායාවට ඔබ දැන් රචිලා. ඒ
දේවල් බලන්න ඔබට හැඟීමක් ඇති වෙලා. ප්‍රහාස්වර සිතට
මේ වික්ද්‍යාණ මායාව දැනුගත්න ඕනි. දැන් බාහිර හමු වූ දේ
බලන්න ඇස ඕනි. කියන දේ අහන්න කන ඕනි. එහි ගඳ සුවද
බලන්න තාසය ඕනි. එහි රස බලන්න දිව ඕනි. එහි පහස
විවින්න කය ඕනි. මේ ආයතන ටික හදාගෙන යනව. නැවතන්
එ හා විදුෂ වික්ද්‍යාණයෙන් ආයතන හරහා එන
වික්ද්‍යාණයෙන් ස්ථාපය ඇතිවෙනව. වෙදනා වැදිනව.
සක්ද්‍යාවෙන් හඳුන ගන්නව. ඒවාට වෙතනා පහල වෙනව.
ඇලෙන, ගැටෙන දැනගැනීමක් නැවතන් ඇතිවෙනව.
ඇත්තද ඒක කියල තමාම හිත තුළ හැඳුනු මායාවට රචිලා.
බාහිරෙන්ම දේවල් හොයනව. ඊට ඇතිවෙන කැමැත්ත
අකමැත්ත මත කෙලේශය හටගන්නව. පුක්ද්‍යාහි සංඛාර,
අපුක්ද්‍යාහි සංඛාර, ආනෙක්ජාහි සංඛාර රස්කරගෙන
නැවත කරම කෙලේශ හදාගෙන සසර දිය සුලියකට හසුව
මැරෙමින් ඉපදෙමින් නැවත නැවත වටවලල්ලක
කැරෙකෙමින් ඉමක් කොනක් නැති සසරට වැටිල සසර හව
මිසයට හසුව ගහගෙන යනව.



මෙ කතාව තුළ පටිච්චමුප්පාද විවරණය මතාව පැහැදිලි වෙනව. අවිද්‍යා ගන අදුරේ නොදුන්නාකම නමැති අවිද්‍යා ගන අදුර ඇති තාක් කථාව මේකමයි.

- අවිද්‍යා පච්චයා සංඛාරා
- සංඛාර පච්චයා වික්ද්‍යාණය
- වික්ද්‍යාණ පච්චයා නාමරුපය
- නාමරුප පච්චයා සලායනයන
- සලායනය පච්චයා පස්සේය්
- පස්ස පච්චයා වේදනා
- වේදනා පච්චයා තණ්හා
- තණ්හා පච්චයා උපාදානය
- උපාදාන පච්චයා හටෝ
- හට පච්චයා ජාති
- ජාති පච්චයා ජරා, මරණ

මෙලෙස කැරුණෙන සසර ඕගස නිසාම ආගුව හටගනී. කෙලෙස් ඩට්ටෙන තැන්පත් වන කෙලෙස් මත්ත් කිවිටොත් නිවැරදියි. කාමාගුව, හට ආසුව, අවිද්‍යා ආසුව දිවිධාසුව සසර යනතාක් ඔබ කැමැත්තෙන්මයි යන්නේ. එය දුකක් බව නොවැහිමමයි එයට හේතුව. ඔබ සැපමයි ඒ ගමන තුළ සෞයන්නේ. බාහිර ලෝකය ඔබට ඇත්ත වනතාක් ඔබ බවය පතනව. බාහිර තියෙන දේවල් ඉන්න අය තුළයි කාමාසුවයන් තියෙන්නේ යන හැඟීමමයි එයට හේතුව. මේ මායාව දාජ්ඡියමයි ආසුවය. මෙහි සත්‍ය



නොදන්නකමමයි අවිද්‍යාපුවය.

දැන් ඔබට තේරෙනව නාමයත්, බාහිර රුපයත් ඇති බවට ඇති දැනීම, වික්ද්‍යාණයත් මේ සසර දියසුලියේ මූලයම වේ.

වික්ද්‍යාණය ඇති තාක් නාම රුප හටගනී. (ආයතන සාදයි.)

නාමරුප ඇතිතාක් වික්ද්‍යාණයත් හටගනී.

නාමරුප නිසා හටගන්න වික්ද්‍යාණයත්, වික්ද්‍යාණය නිසා හටගන්න නාමරුපයත් එකිනෙක ප්‍රතා වේ.

බාහිර ඇති දේ දකින්න ආගාව කැමැත්ත වේතනාවයි. වේතනාව හටගන්ත කියන්නේ කරමය වෙනවමයි. බාහිර ආයතන හැදෙනවාමයි. ලෝහ, ද්වේග, මෝහ ක්ලේෂය ඒ අනුව හටගන්නවමයි.

තමුන් මෙහි සත්‍ය දකින කෙනාට බාහිරින් දකින රුපය සත්‍ය වෙන්නේ නැ. රුපයට ප්‍රක්ශ්නපේතිය අලුවන්ගේ නැ. දෙක සිතින්ම වෙනවෙලා දකින තුවණක් පහල වෙනව. ඒ සඳහා සිතිය ඉතාම වැදගත්. අන්න ඒ කෙනා රුපයේ ඇලෙන්නෙන් නැ. ගැවෙන්නෙන් නැ. බාහිරින් රුපයන් දෙයක් කෙනෙන් සත්‍ය වෙලා නැ. මහු බාහිර රුපෙනුත් මිදිල රේ නොඇලීම නිසා උපාධානයක් නැ. ඒ කෙනාට බාහිරින් හෝ ඇතුළතින් හෝ ලෝකයයක් හමුවන්නේ නැ. ලෝකයෙනුත් මිදිලා මහුට නාමයෙන් කළකිරීල අත්හැරෙනව. ඒ දෙක නිසා හටගන්න වික්ද්‍යාණයත් මහුට අගයක් නැති හරයක් නැති නිකම්ම දැනීමක් විතරයි. එහි දෙයක් කෙනෙනක් යන හැඟීම නොවේ.

එ “අනිසද්දන වික්ද්‍යාණ” ධාතුව ද්රේශන තලයක් නැති වික්ද්‍යාණ ධාතුව බාහිරට පතිත



නොවේ. ඒ නිසාම එයට “අප්පට්ටිත්සිත විශ්දේශ්‍යාණය” ලෙස ද හැඳින්වේ. ඒ සියලු කෙලෙසුන් නැසු රහතුන් වහන්සේලාගේ විශ්දේශ්‍යාණ බාතුවයි.

ලෝකයෙන් මිදුණු කෙනාට ආලෙන්න
ගැටෙන්න දෙයක් නැ.

“ඉඩ හක්බවේ හික්ඩු කායේ කායානු පස්සී

විහරති ආතාපි සම්ප්‍රානො සතිමා

විනෝදය ලේෂේ අහිස්ථා උද්මනස්නං”

දුක පිළිසිද දකිනකාට සමුදය ප්‍රහානය වෙනව. සමුදය ප්‍රහානය වීමෙන් නිරෝධය ගාක්ෂාත් වෙනව. දුක පිළිසිද දැකීම යනු හිතට සත්‍ය පෙන්වීමයි. විරයෙන් උත්සාහයෙන් නුවණීන් සිහියෙන් සිතට සත්‍ය පෙන්වාගෙන යන මග මාර්ග සත්‍යයයි.

අපි මේ තාක් කනා කම්ලේ කායානුපස්සනාට වඩා ආකාරය ගැනයි.

කායේ කායානුපස්සී විහරති

මෙලෙස කායානුපස්සනාට හරියට වැඩුව නම්, කයෙන් කය අනුව බලමින් (විහරති) කය අත් හැරෙන්න ඕනි. මෙහි කය යනු රුපයයි. රුපයෙන් මිදෙන කෙනාට ලෝකයත් අත්හැරෙනව. (විනෝදය ලෝකෝ) ඒ වගේම රුපන් මිදෙනව කියන්නේ අනාගාමී වෙනව කියන එකයි. මේ මග හරියට වඩා කෙනා මහා භාග්‍ය සම්පන්නයි.



සතර සතිපටියාන සූත්‍රය තුළ දුක දැකින වැඩපිළිවෙල මනාව දක්වා දී තිබේ. ආකාර හතරකට දැක්වුවත් එහි ඇත්තේ එකම වැඩපිළිවෙලක්මයි.

නමුත් අපි ඒ ආකාර හතරම භොඳින් මනාව ගෙපා තිබිම තුළින් නිවත් මග යන අයට පහසුවක් වේ.

කායානු පස්සනාව වඩන විට රුප උපාධානස්කන්ද පිළිසිද දැකීම වේ.

වේදනානුපස්සනාව වඩන විට වේදනාව උපාධානස්කන්ද පිළිසිද දැකීම වේ.

විත්තානුපස්සනාව වඩන විට විශ්වාස උපාධානස්කන්ද පිළිසිද දැකීම වේ.

ධම්මානුපස්සනාව වඩන විට සංස්කාර, සංඛාර උපාධානස්කන්ද පිළිසිද දැකීම වේ.

“කායේ කායානුපස්ස විහරති

වේදනාසු වේදනානුපස්ස විහරති

විත්තේ විත්තානු පස්ස විහරති

ධම්මේ දම්මානු පස්ස විහරති”

විහරති කියනකාට අත්හැරෙන්න ඕනි. ඒ නිසාමයි අපි නිස්සරණ මග කියල කියන්නෙ. (අත් හැරෙන මග) මේ අත්හැරෙන්නේ කොතනින්ද රුපයෙන්, නාමයෙන්, විශ්වාසයෙන්.



වෙන විදිහකට කියනව නම් මේ අත්හැරෙන්නේ පුද්ගලභාවයෙන්. තවති විදියකට කියනව නම් අත්හැරෙන්නේ ලෝකයෙන්.

එහෙම නම් ඔබ වේදනානු පස්සනාව වඩාත්තා මිනි ලෝකය අත්හැරෙන පුද්ගලභාවය අත්හැරෙන විදිහටයි.



දැන් අපි බලමු කොහොමද හරි විදියට වේදනාත්‍රපස්සනාව වඩන්නේ කියල.

එදා බුද්‍යසමය තුළ අනා සාසනවලත් වේදනාත්‍රපස්සනාව වඩල තියෙනව. සතර සතිපථියානය වඩල තියෙනව.

එහෙම නම් අපි බලන්න ඔහි මේ සාසනයේ සතර සතිපථියානය කොහොමද වඩන්නේ. ඒ අනුව අපි දැන් බලමු මේ සාසනයේ වේදනාත්‍රපස්සනාව වඩන ආකාරය ගැන.

අපිට වේදනාව (එන්නේ) හම්බවෙන්නේ ලෝකයත් එක්කමයි. වේදනාව එන්නේ අහවල් කෙනාගෙන්, අහවල් තැනින්, අහවල් රසයෙන්, අහවල් ගන්ධයෙන්, අහවල් රුපවලින්.

එහෙනම් අපට වේදනාව එන බාහිර පැත්තක් හමු වෙනව. යම් දුකක් වේදනාවක් දැනෙනව නම් දැනුණු තැනක් තියෙනව. අත්ගාල බලන්න පුළුවන්. වේදනාව තියෙන්නේ මෙන්න මෙතනයි කියල පෙන්නන්න පුළුවන්. එහෙමනම් අපි මේ දෙයක් විදියට අරමුණු වෙන්නේ



රුපයමයි. වේදනාව රුපෙට සම්බන්ධ කරල වේදනාව තියෙන තැන සංඛාරය තියෙනව. ඒ කියන්තෙන කාය සංඛාරය තියෙනව, ව්‍යී සංඛාරය තියෙනව, මත් සංඛාරය තියෙනව.

කාය, වාග්, මත් සංඛාර ගොඩ නැගෙන්තෙන අවිද්‍යාව මතයි. දැන් මේ වේදනානුපස්සනාවේදී මේ තුන් සංඛාරය අත්හැරෙන්න ඕනි. ඒ සඳහා ලෝකය අත්හැරිල තියෙන්න ඕනි.

ලෝකය අරමුණු කරගෙන ලෝක නිමිත්තක් අරමුණු කරගෙනයි කය, වචනය, හිත් ක්‍රියාවට නැගිල තියෙන්තෙන.

සිතේ නිමිත්තක් හටගන්නව, අපි නිමිත්ත අරමුණු කරගෙන මෙතනින් නැගිටල යනව. (ගති, අගති, යාමි, රම්) සියල්ල ගොඩ නැගෙන්තෙන ඔන්න ඔය මුලාවෙන් ගත්ත නිමිත්ත නිසයි.

වේදනාව දැනෙන කොට වේදනාව දැනෙන්තෙන තතියම නෙවෙයි. වේදනාව පැමිණි තැන පෙන්නනවා මොකක්ද ඒ තැන. අල්ලන්න පුළුවන්, කියන්න පුළුවන්, හිතන්න පුළුවන් මෙතන තමයි වේදනාව තියෙන්තෙන කියල. මොකක්ද ඒ තැන. දෙයක් විදිහට ඒ අරමුණු වෙන්තෙන රුපයමයි. ඇත්තටම රුපය අරමුණු කරන්න බැ. රුපය අරමුණු වෙවිච බවට මුලාවක් ඇති වෙනව. දැන් අපිට වේදනාව තියෙන කොන්දක් හම්බ වෙනව. දැන් අපිට වේදනාව තියෙන කකුලක් හම්බ වෙනව. දැන් අපිට වේදනාව තියෙන දණහිසක්



හම්බ වෙනව. දැන් අපිට වේදනාව තියෙන බඩකුත් හම්බ වෙනව.

දැන් මේ හම්බවුණා කියන්නේ ලෝකයක් හම්බ වෙනව. ලෝකයට අයිති තැනක තමයි වේදනාව හටගන්නේ. බාහිරින් වෙන්න පුලුවන්. අධ්‍යාත්මික වෙන්න පුලුවන්. අපිට වේදනාව ගැන තියෙන්නේ මිත්‍යා සහගත අත්දැකීමක්. අපි දුක් විදින්නේ අහවල් අය නිසා, අහවල් දේ නිසා, අපි ගැවෙනව, ඇලෙනව, මේ සැප වේදනාව එන්නේ

අහවල් තැනින් කියල බාහිර ලෝකය අයිති කරගන්න මහන්සි වෙනව.

මේ සැප-දුක එන්නේ අරය නිසා, මෙයා නිසා, මෙයා නිසා, අතන නිසා, බාහිරින් යම් යම් දේ හමුවෙලා. වේදනාව එනකාට ඒ නිසා අපි ලෝකයට ඇලෙනව. ලෝකයන් එක්ක ගැවෙනව. බාහිර කියන්නේ ඇහට රුපය. කනට ගබාදය. නාසයට ගන්ධය. දිවට රස. ස්ථර්යයට පොටියිඛය. හැබැයි ඒ වික විතරක් නෙමෙ. අපි අධ්‍යාත්මිකයි කියන තැනක් තියෙන්නේ බාහිරමයි.

අැස කාගේද මගේ, කන, නාසය, දිව ඒවා මගේ. කෙස් මගේ. ලෝම මගේ, කියන්නේ හිමිකමක්. බාහිර දෙයක් හිමි වෙන්නේ. මම නෙමෙ. අයිතිකරු නෙමෙ. අයිතිකරුට ඇති හිමිකම මේ කියවෙන්නේ.

මගේ ඇස්, මගේ කෙස්, මගේ නාසය, මගේ දිව, මගේ හිත, මගේ සිතුවිලි මගේ කියන්නේ “මම නෙමෙ”. මට අයිති දෙයක්. එහෙනම් නෙමෙ. ඒක බාහිර දෙයක්. දැන්



මගේ කිවිවත් වේදනාව තියෙන්නේ බාහිරමයි. වේදනාව දණහිසේ නම් දණහිසත් මගේ නම් වේදනාවත් මගේ. අයිතිකරු වේදින්න ඕනි. එහෙනම් එතකත් බාහිර නොදා? එතනත් මම නැ නොදා? එතනත් සිතුව්ල්ලක් නේ හිතනවටතේ මම කියන්නේ.

දැන් අපි මේ වේදනානුපස්සනාවේ, මේ මායාවෙන් තිදහස් වෙලා, සැබවින්ම සත්‍ය ලෙසම වේදනාව හඳුනාගන්න පූජුවන් වුනොත් වේදනානු පස්සනාව හරියටම වැඩුව වෙනව. එදාට වේදනාව මගේ වෙන්නේ නැ. වේදනාව තියෙන තැනක් හමු වෙන්නේ නැ.

වේදනාව වෙනාවක් විතරයි. තැනක් අරමුණු වෙලා තියෙන්න බැ. තැනක් තියෙනව නම් ඒ ලෝකය අරමුණු වෙලා. උපාධාන වෙලා. වේදනාව වෙන් වෙලා නැ.

මේ සාසනයේ නම් අපි හොයන්න ඕනි මෙන්න මේ උත්තරය. නැත්නම් ඒක වේදනානු පස්සනාව නොවේ. මේ වේදනානු පස්සනාවේ යෙදනකාට කයක් හමුවෙන්න බැ. අපි බලමු කොහොමද කයක් හමුවුණේ කියල.

අපි භාවනා කරනකාට දැස් පියාගන්නවා. හිතමු අනාපාන සති භාවනාව වඩනව කියල. පර්යංකයේ වාචිවෙලා ඉන්නකාට වික වෙලාවක් යනකාට යම් වේදනාවක් දැනීල මෙන්න මෙතන කියල තැනක් හමුවෙනව. දැස් පියාගෙනම ඒ වේදනාව එන තැනට අත ගෙනිගිල්ල අත්‍යාල බලනව, හොමුවල වෙනස් කරල බලනව. දැන් එතනට අත ගියේ කය හැටියට, රුපය හැටියට එහෙමයි මනසට



හමබවුනේ. නමුත් කායානුපස්සනාවේ හැටියට ඇසේ, කන, දිව, නාසය, කය අනුව බලන කොට වේදනාව ඇසට පේන්න බැං. වේදනාව කනට ඇහෙන්න බැං. වේදනාව දිවට බලන්න බැං. නාසයට බලන්න බැං. වේදනාව මෙන්න මෙතන කියල අරමුණු වෙලා තියෙන්නේ. හමබවුනේ හිත පැත්ත බැලුවෙන් අත හොයාගෙන ගියේ වේදනාව. එහෙම නම් මොකක්ද හිතට හමුවන අරමුණු 'නීමිත්ත' මිරිගුව වතුර වගේම පේනව. නමුත් වතුර නොවේ. වතුර නැත් පැත්තකට රුවවුනා වගේ විදීමක් ඇති තැන මනසට අරමුණක් වෙනව. මෙන්න මෙතනයි කියල මනසට යම් හැඩතලයක් මැවෙනව. රේට විතරක කරනව. මනසිකාර කරනව. ඒ අනුව දැන ගන්නව දැනුණු වේදනාව ගැටගහනව මිරිගුවට, රුපයට. "වේදනාව වෙතයිකයක් (රූපයට අයිති දෙයක් නෙමේ) වේදනාව හටගන්නේ හිතේ. නමුත් අපි ගැටගැහුව රුපෙට. වේදනාව මෙතනයි කියල හඳුනගත්තා. මිරිගුව (සංස්ක්‍රාව) ඒ තැන මේ කියල නම් කලා. (නාමය) නම් කල දේ දැන ගත්තා. (රුප, ගබඳ, ගන්ධ, රස පහස නෙමේ) මෙහෙම තියෙන අල්ලලා බලන්න පුළුවන් තැනක් හමුවණා. රුපයට ගැට ගැහුව. දැන් රුපය කය ඇසුරු කරගෙන කායික වේදනාවක් ලෙස විදිනව. සෝමනස්ස, දේමනස්ස අදුක්ඛමසුබ වේදනාවේ තුන් ආකාරය රුපයට ගෙනාවේ කය පිළිබඳ නොදැනීම නිසයි.

රුප, ගබඳ, ගන්ධ, රස පහස අරමුණු නොවන තැනට ගෙනැල්ල. මනසට රූප අරමුණු කරන්න බැං. මනසට අරමුණු වෙන්නේ ධම්ම.



රුපය අරමුණු වෙන්නේ ඇහට, වක්වූ විස්ක්දාණයටයි. මනසට රුප අරමුණු නොවේ. මතෝ විස්ක්දාණයට රුප දැන ගන්න බැං. ගලිදය අරමුණු වෙන්නේ සෝත විස්ක්දාණයට, ගන්ධය අරමුණු වෙන්නේ සාණ විස්ක්දාණයට. රස අරමුණු වෙන්නේ පිවිහා විස්ක්දාණයට. මනසට අරමුණු වෙන්නේ ධම්ම. මතෝ විද්‍ය්ක්දාණයට අරමුණු වෙන්නේ ධම්ම. පහස අරමුණු වෙන්නේ කාය විස්ක්දාණයට. මනසට නොවේ.

කාය විස්ක්දාණයන් සමග එන ගැටීම මනසට අරමුණක් වෙනව (මනසට ධම්ම වෙනව). එතකොට ඒ වැදීම, ධම්ම තැවත්ත් මත්තා විස්ක්දාණයන් විදිමින් ඒ සංස්ක්දාවට හැඩතලයක්ම විතර්ක කරල බාහිර රුපයක් මවාගෙන, වේදනාව එන තැනක් හිතට එකතු කරල දෙනව.

එතකොට කාය විස්ක්දාණයන්, මතෝ විස්ක්දාණයන් දෙකම විකතු වෙලා එන වේදනාවකුයි අපිට ඩමු වෙන්නේ. දැන් වේදනාවට රුපයක් තැනක් තියෙනව කයන්නේ ලෝකය. මට වේදනාව දෙනව වෙනව. අපි විසින්ම තිමිත්ත අල්ලගෙන කායික මානසික ක්‍රියාවකට එනව. එතන එහාට මෙහාට වෙනස් කරල වේදනාව වෙනස් කරන්න බලනව. නමුත් මේ දහම දන්න කෙනා මෙතන සත්‍ය මෙනෙහි කලොත් සිතින්ම හට ගන්න වෙනසික වේදනාව නුවණීන් හැඳිනිය හැකියි. එවිට ඒ වෙනුවෙන් වෙහෙසෙන එකක් නැ. (කාය, ව්‍යු, මතෝ) සංඛාර තිරැදී වෙනව. එවිට වේදනාව තියෙන තැනක් ඩමුවෙන් නැ.



ඔබ හිටගෙන ඉන්න විට කකුලට වේදනාව කියල ඔබ ඉරියට මාරු කරනව ඔබ වාචිවෙනව, බාහිර රුපයකට කකුලට වේදනාව පවරලු.හැඳි ඔබ වාචිවෙලා ඉන්න කොට පස්සට වේදනාව එනව කියල ඔබ ඉරියට මාරු කරනව. රුපයෙන් එනව කියල හිතනව. ඔබ ඇවේදිනව. ඇවේදින කොට නැවතත් කකුලෙන් වේදනාව එනව කියල ඔබ සැතපෙනව. මෙලෙස හතර ඉරියට වෙනස් කරමින් වේදනාව බාහිරට දාල (කාය, වලී, මතෝ) සංඛාරවල යෙදෙමින් වේදනාවෙන් මිදෙන්න උත්සාහ කරනව. නමුත් ඔබ බාහිර රුපයෙන් ලෝකය ඇත්ත කරගෙන ලෝකයෙන් වේදනාව එනව කියල හිතන ඔය අවිද්‍යාව ඇතිතාක් ඔබට වේදනාවෙන් නම් ගැලීමක් නැ.

ලෝකය හමුවෙන්නේ කොහොමද ලෝකය අතහැරෙන්නේ කොහොමද කියල බලන්න ඕනි. ලෝකයත්, ලෝක සමුදායත්, ලෝක නිරෝධයත්, ලෝක නිරෝධ පටිපදාවත් දැන් ඔබට හමුවෙනව. වේදන්නුපස්සනාව විඩා කෙනාට ලෝකයෙන් වේදනාවක් වේදනාවක් හමු වන්නේ නැ. වතුරාර්ය සත්‍ය දකිමින් ලෝකයෙන් මිදෙන ප්‍රතිපදාවටය වේදනානු පස්සනාව වැඩිය යුත්තේ.

වේදනාව වෙතසිකයක්. එහෙමතම මනසට අයිතියි. පස්ස පවිචා වේදනා “ස්ථර්යයෙන් හටගන්න වේදනාවට” හිමිකරුවෙක් නැ. වේදනාව වේදනාවක්ම විතරයි. සැප වේදනාවක්, දුක් වේදනාවක් වේදනාවේ නැ.

වේදනාව අවබෝධ කළ කෙනා අරුපය අවබෝධ කලා වෙනව. එහෙම නම් කාම ලෝකයත්, රුප



ලෝකයන්, අරුප ලෝකයන් අවබෝධය කළා වෙනව. සයේකුවන්, වේදනාවන් එකට එකතු නොවන තැන නිරෝධය වෙනව.

හෙතු රුපයෙනුත් මිදිල, නාමයෙනුත් මිදිල මහු විස්කුණයන් සමතික් ක්‍රමනය කරනව.

- “සයේකු වේදයින නිරෝධ සමාජත්තියට” සමවින ඒ උතුම් මුතිවරු අරහත්වය ගාක්ෂාත් කළ අයමයි. ඒ උතුම් මුතිවරු පංචවිධ ආනිසංසයට පත්වෙනව.
- “සත්තානං විශුද්ධියාය, සොක පරිදේවතා නං සමතික්කමාය” දුක්කමදේමනස්සානං අත්තගමාය, කුදායස්ස අධිගමාය, නිබ්බානස්ස සව්වි කිරියාය.”

අපි කලිනුත් කිවිව මේ වේදනානුපස්සනාව වඩන කෙනා රහත්ථිලය දක්වාම යන බව. ඒ නිසාම කයට දැනෙන වේදනාව වගේම අනෙකුත් ආයතන (ඇස, කන, දීව, නාසය) වලට දැනෙන වේදනාන ගැනත් අපි කරා කළ යුතු වෙනව.

වේදනාව තුන් ආකාරයයි. සැපු වේදනා සේමනස්ස සහගත වේදනාව දුක් වේදනා දේමනස්ස සහගත වේදනාව අදුක්ඛම සූඛ වේදනා.

අපි එතකොට කතාකලා වේදනාව හටගන්නේ ස්පර්ශයෙන් කියල. අපි එතන ඉදන් පැහැදිලි කරගමු. තව ටිකක් වීමසා බලමු. ස්පර්ශය හටගන්නේ සලායතන මගින්. එහෙමනම් මේ ආයතන හේතු වෙනව වේදනාවට.



වක්බූ සම්පස්සරා වේදනා කොත සම්පස්සරා වේදනා
කාන සම්පස්සරා වේදනා පිටිවා සම්පස්සරා වේදනා
කාය සම්පස්සරා වේදනා මතෝ සම්පස්සරා වේදනා

එහෙම නම් මේ ස්පර්ශ ආයතන හයේම වේදනාව පවතිනව. වේදනාවේ තුන් ආකාරයම පවතිනව. ඇස නිසා ඇතිවන රුප මගින් සැප දුක ඇති වෙනව. කන නිසා හටගන්න ගබා මගින් සැප දුක එනව. දිව නිසා ඇතිවෙන රසයෙන් සැපදුක එනව. තාසය නිසා ඇතිවන ගන්ධයෙන් සැපදුක එනව. කය නිසා ඇතිවන පහසෙන් සැප දුක එනව. මනසෙන් ඇති වන ධම්මාරම්මන මගින් සැපදුක එනව. උපාදාන හටගන්න පෘත්‍රන සිතේ ස්වභාවය මෙයයි. මනුස්සයෙක් කියන දුෂ්චියෙන් මිදෙන තාක් සත්වයා සැපේ දුකේ ඇලෙනව, ගැටෙනව. තොදුන්නාකම නැමති අවිදායා ගන අදුරු ඇතිතාක් ස්වභාවය මෙය වෙයි. ඒ තාක් සසර දුකින් මේමක්ත් තොවේ.

යථාර්ථය නම් සත්‍ය නම් සැපදුක් වක්බූ සම්පස්සයෙන් ලබන්න බැංකින් කොටසේදීන් අපි මේ ගැන කතා කලා. සැපදුක් බාහිරින් එනව කියල මුලාවකයි ලේකයා ඉන්නේ. මනුස්සයෙක් නිසා සැප දුක් විදින්න බැං. මනුස්සයෙක් හමුනොවන තැනක කොහොමද එහෙම වේදනාවක් හටගන්නේ. සැප හෝ දුක් එන්න පුළුවන් එකම තැන “කාය ස්පර්ශය” ඒ ගැන අපි දැන් කථාකලා. කයට ගැටෙන පහසේ රළුව හෝ මඟුබුව මත සැප හෝ දුක් වේදනාව හෝ අදුක්ඛම සුඩ වේදනාව එන්න පුළුවන්. ඒ හැර



අතෙක් ආයතනවලට එහෙම වෙනත් පුළුවන්ද කියලා අපි බලමු.

අසැ ඉදිරිපිට කෙනෙක් මතුස්සයෙක් ඉන්නවා කියලා දාජ්ටීයක් හඳාගෙන රේට සාපේෂ්ඨව සැප, දක, අදුක්බම සුඛ වේදනා හිතේ හඳාගන්න පුළුවන්. හැඳුයි එක ඇත්ත නොමේ. අවිද්‍යාව තොදන්නා කම වෙන දෙයක්. අර මූලා මිරිගුවට රචිතා වතුර කියලා දකලා සතුටු වුනා වගේ වැඩක්.

අසැට පාට ටිකක් ගැටෙනවා. එතකාට වක්ඩු විස්ක්කාණයට රුපයක් මැවෙනවා. රුපය අසවල් කෙනාගේ අසවල් දෙයින් ආවේ. දැන් ඒ දේට සාපේෂ්ඨව ඒ කෙනාට සාපේෂ්ඨව අපිට සැප දුක් හට ගන්නව. **රුපයක් එක්ක අපිට රෝකය ඇත්ත වෙලු.** ඒ රුපය ඇති කෙනා බලන්න ඕනි. ඇහේ උපදේශගෙන බලනවා. නැවතත් බාහිරන් ඒ හැඩතලයට සක්ක්කාවට සමාන රුප හොයනවා. අල්ලල බලන්න ඕනි. දැන් කය උපදේශගන්නව. දැන් මෙලෙස ආයතන වික උපදේශගෙන සැප දුක් අසුරු කරන්න පුළුවන් ලෝකයක් හම්බවෙලා තියෙනවා. මේ සාසනයේ වේදනාව අනිතඟයි... අනිතඟයි... කියලා බඳුවට නැතිවෙත්තේ නි. වේදනාව හඳුනාගන්න ඕනි. වේදනාව අවබෝධ කරලා නැවත තොහටගන්න ලෙසට මූලින් උපවාදාන්න ඕනි. එහෙම නම් වේදනාව අවබෝධ වෙනකාට බාහිරේ හමුවෙන්න විදිහක් නැ. එහෙම නම්, නිරෝධයට යනවා. සියලු ආයතනවල කතාව මෙකයි.



අපි මේ කාරණාව තව විකක් පැහැදිලි කරගමු. දැන් මේ වෙළාවේ බාහිරින් කනට ගබඳයක් ගැටෙන්න පූජුවන්. එතකොට සෝත විස්කුෂාණය ඉපදෙනව. දැන් ඇහෙනව කියන සීමාවේ අපිට විදින්න දෙයක් නැ. අත්දැකීමක්වත් ලැබෙන්නේ නැ. කනට ගබඳය ගැටෙනකොට සෝත විස්කුෂාණයට ගබඳය ගබඳයක් විතරයි.

පස්ස පව්චය වේදනා යං වේදේති තං සක්ෂ්තානාති ,

යං සක්ෂ්තානාති තං විතක්කේති යං විතක්කේති තං පරානාති

ගබඳය අහවල් කෙනාගෙන් ආවේ, අසවල් දෙයින් ආවේ, රිට සාපේක්ෂවයි අපිට සැපදුක් හටගන්නේ. ගබඳයක් එක්ක ලෙස්කය ඇත්ත වෙළා. ඒ ගබඳය ආව කෙනාව බලන්න ඕති. දැන් ඇස උපදේශවගෙන බලනව. ඒ ගබඳය ආව කෙනාව අල්ලල බලන්න ඕති. කය උපදේශවගෙන බලනව.

ගබඳයන් එක්ක ගබඳය හමුවෙන “කෙනෙක්” හමු වෙනකොට ඇහෙන්, කනෙන්, දිවෙන් සැපදුක් ඇසුරු කරන්න පූජුවන් ලෙස්කයක් හම්බවෙලා තියෙනව. යම් විදියකින් වේදනාවත් එක්ක “පංචායතනයට ඉඩ විවර වෙනව නම් ඒ ලෙස්කය හම්බවෙලා ලේකය විවාන වෙලා”.

බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට ඔය අවිද්‍යාව මත විදින සැපදුක අදුක්ම පුබ මුක්ත්ම නැ. උන්වහන්සේලාට ලෙස්කයක් හමුවෙන් නැ. ලෙස්කයෙන් මිදිල. ඒ නිසාම උන් වහන්සේලාට ඒ හඳුගෙන, මවාගෙන විදින සැප දුක් නැ. ඒ තමයි දුකින් මිදුන කියන්නේ.

ස්කන්ධ දුක ‘ලපිලේශ්’ අර විපාක මට්මේ දුක වේදනාව එනව. හැබයි ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන් විදින සැපදුක් වේදනා එන්නේ නැ.



රහතන් වහන්සේලාට සැපදුක් එන්නේ කාය ස්පර්ශයෙන් විතරයි. අපිටත් සැපදුක් එන්නේ ස්පර්ශයෙන් එත් අපිට ස්පර්ශය දෙසට හැරෙන්නවත් වෙලාවක් නැ. වේදනාව එනකොටම සිහිවෙලා ඉවරයි. මේ වේදනාව එන්නේ අහවල් දෙයින් කියල බාහිරට ගිහිල්ල ඉවරයි.

දැන් අපි මනස නවත්වන වැඩපිළිවෙළකට යන්න මිනි. නැතිව නම් දකින්න බැ.

වේදනාව එන්නේ මෙතතින් කියල දකින මිත්‍යාවම බිඳ දමන්න මිනි. ඒ සඳහා “කායානුපස්සනාවම භාවිතා කරන්න මිනි”. මෙතතදී ත්‍රිවිධ යුණයේ අවබෝධය ඉතාම වැදගත්.

ශ්‍රීතමය ගුණය - අසා දැනගෙන ලබන දැනුම (පරතෝගෝෂය)

වින්තාමය ගුණය - අසා දැනගත් දේ ගැන හොඳින් පිතන්න මිනි.

තමන්ගේ පිටිතේ තුළින් මෙනෙහි කරන්න මිනි.

භාවනාමය ගුණය - තමා විසින් රුකිය යුතු නිවැරදි ප්‍රතිපදාවකින් පමණයි මේ දහම ප්‍රත්‍යාක්ෂ වෙන්නේ. මාර්ගය ගැන යුණයක් තිබීම වැදගත්.



කාමලුම්යේ උපදින සියලුම සත්ත්‍ර සැපයට කැමතියි. සැප තියෙන්නේ බාහිරේ කියල හිතන මෝහය මුලාව සත්වයා සසරටම බැඳ තබනව. ඒ සඳහා ආයතන හදාගෙන බාහිරටම යනව.

අැසින් - දැකළ තමයි සැප විදින්න පුළුවන්

කනින් - අහල තමයි සැප විදින්න පුළුවන්

දිවෙන් - රස දැනීල තමයි සැප විදින්න පුළුවන්

නාසයෙන් - ගණ දැනීල තමයි සැප විදින්න පුළුවන්

කයෙන් - පහස දැනීල තමයි සැප විදින්න පුළුවන්

“බාහිරින් සැප එනව කියල හිතන තාක්කල් හිත බාහිරින් ගලවන්න බැ.”

අැත්තටම ඒ ඒ ආයතනයෙන් ඒ ඒ වේදනාව විතරයි දැනෙන්නේ, කියන නුවණ සිහිය පවත්වන්න ඕනි. එහෙමත් දෙයක් හමුනොවේ. ආයතන සියල්ල එකතු කරල වේදනාව සියල්ල එකට එකතු කරාගන බාහිරින් එන දෙයක්ත් හදාගෙන අපි මිත්‍යාචක, මුලාචක පැටලිලා ඉන්නේ. මිරිගුව පස්සේ අපින් යනව. සැප හමුවෙන දෙයක් හොයාගෙන.

අපි සැප දුක් විදින්නේ රුපයක් එකතු කරගෙන වේදනාවට, කායානුපස්සනාවෙන්, රුපයෙන් මිදුනම වේදනාව තනිවෙනව. ස්පර්ශයට සීමා වෙනව. ආයතන හදාගෙන බාහිරට යන්නේ නැ.

අැහෙන් පුළුවන්ද සැපදුක් විදින්න

කනෙන් පුළුවන්ද සැපදුක් විදින්න



නාසයෙන් පුළුවන්ද සැපදුක් විදින්න

දිවෙන් පුළුවන්ද සැපදුක් විදින්න

කයෙන් පුළුවන්ද සැපදුක් විදින්න

අහැම ගැටෙන්නේ “පාට විකක් විතරයි” නම් එක “පේනව විතරයි” නම් ඉන් එහා දෙයක් ඇස දන්නේ නැ.

මබ විතුයක් දිහා බලාගෙන සැපදුක් විදිනව නේද. මූහුදු වෙරලක්, මල් වත්තක්, ගෙදරක්, පුද්ගලයෙක්, මබ විදිනව. මිරිඹවකට රටටිල සැපදුක් විදිනව. අත්ත වැහිල අපි අත්ත දැක්කොත් ඔතන තියෙන්නේ පාට දුකක් විතරයි. ගහක් කොලක්, ගෙයක්, සතෙක්, සිතේම හැයුණු “ප්‍රක්ෂේපිය” දාම්පියක් විතරයි. සැපදුක වින්දේ දාම්පියක් හදාගෙන. ස්පර්යය නිසා හටගත් වේදනාව, වේදනාවක්ම විතරයි. “වේදනාව අධ්‍යාත්මික පැත්තෙන් ඇවිල්ලත් නැ. බාහිර පැත්තෙන් ඇවිල්ලත් නැ.”

ස්පර්යට තියෙන්නේ ඇසත්, රුපයක් නිසා හටගත් එලය, වක්වූ වික්ද්‍යාණ මායාව නිසය ස්පර්යය හටගන්නේ. ගසත්, ආලෝකයත්, පොලුවත් නිසා සෙවනැල්ල, මායාව, වික්ද්‍යාණය බාහිර ඇති දෙයක් නෙමෙ. මායාවක් නිසා හටගත් ස්පර්යයත් බාහිරට අයිති නොවේ. එහෙම නම් ස්පර්යය නිසා හටගත් වේදනාවත් බාහිරට අයිති නොවේ. වින්තාමය යුණයෙන් වේදනාව හඳුනගන්න ඕනි. දැනගත් දේ දකින්න සමාධිය ඕනි.



“අභාස සම්පර්තෝ සතිමා” කෙලෙස් තවන විරය ඔහු. ප්‍රතිපදාව නිවැරදි වෙන්න ඔහු.

ලෝකය හැදෙන හැටි දකින කෙනා ලෝකයෙන් මිදෙන හැටින් දන්න කෙනා වෙනව. සතර සති පටියානය මනාකොට අවබෝධ කරගැනීම ඒ සඳහා මහ්පකාරී වෙනව.



දැන් අපි බලමු විත්තානුපස්සනාව වධින ආකාරය

විත්තානුපස්සනාව කියන්නේ බාහිරේ
දෙයක් හමු නොවන විදිහට වික්ද්‍යාණය දැනගැනීම
“විජානනය කාතා” සීමාව හඳුනගන්න එක.

වික්ද්‍යාණය අරමුණු වෙන්න ඕනි. ලෝකය
අරමුණු නොවන විදිහට. දැන් අපිට වික්ද්‍යාණය අරමුණු
වෙන්නේ ලෝකයන් එක්කමයි.

වික්ද්‍යාණය කියන්නේ දැනගැනීම මාත්‍රය.
අම්ම කියල දැන ගැනීම විජානනය වික්ද්‍යාණය. හැබයි අද
අපිට අම්ම කියල දැනගැනීම එන්නේ අම්ම කෙනෙක් එක්ක.
ඉන්න කෙනෙක් එක්ක. හිටපු කෙනෙක් එක්ක, හැබරුව
ගතිග්‍රණ තොද නරක ලස්සන අවලස්සන එකතුවෙලා හඳුන
කෙනෙක්.

හැබයි වික්ද්‍යාණය කියල කියන්නේ.
දැනගැනීමේ මාත්‍රය විතරයි. විජානනය

වික්ද්‍යාණය - විජානනය - දැනගැනීම මාත්‍රය

සක්ද්‍යාවට විතරක කරල ඇතිවෙවිව වික්ද්‍යාණ
මාත්‍රයක්.



අම්ම කියල දැනගැනීමක් ඇතිවානා රුපයටත් නැති, නාමයටත් නැති, දැනගැනීම මාත්‍රය, “විජ්‍යූජාණය.”

වේදනා සංස්කෘතිය සංඛාර මනුෂයයෙකුත් නෙමෙ. නමුත් මනුස්සයෙක් කියල දැනගැනීමක් සිදුවානා විජාක වශයෙන්. අම්ම කියල දැනගැනීම නිසා ලෝකයට ඇහට, කනට, නාසයට, දිවට, රුපය සංවිජ්‍යූජාණක වෙන්න ඉඩ එනව. කායානුපස්සනාව නොදැනීමයි හේතුව.

මෙහෙත් අම්ම කියලා එනකොටම දැනගන්න කොටම අල්ලල බලන්න පුළුවන්, අහන්න පුළුවන්, දැකින්න පුළුවන්, ස්ථරීය කරන්න පුළුවන් අම්මට හමුවෙනව. කතා කරන්න පුළුවන්, බාහිරව ඇසුරු කරන්න පුළුවන් කෙනෙක්, දෙයක්, තැකින් හමුවෙනව. එකයි මේ ලෝකය හමුවෙනවකියන්නෙ. අහිජ්‍යා දේමනස්සයට වැටෙනවාමයි.

දෙයක් හමුවූනොත් එක්කො කුමති වෙන්න ඕනි. එක්කො අකමැති වෙන්න ඕනි. හැබයි හමුවූනු දේ අනිත්‍ය බලුවට නිවන් දැකින්න බැං. දෙයක් හමුනොවන තැනයි නිවන තියෙන්නෙ. විනොයය ලෝකේ. එහෙම නම් දෙයක් හටගන්න ආකාරය දැකිමින් රට ඉඩ නොදි සිත ඉන් මුද්‍රාගෙන දෙයක් හටගත්තත්, ඒ දේ බාහිරෙන් හමුවෙන්න බැං. ඉන් මේමමයි නිවන.

යං වේදේති තං සංජානාති, යං සංජානාති තං විතක්කේති, යං විතක්කේති තං විජානාති.



වෙදනාවෙන් වින්දු දේ සක්ක්‍යාවෙන් හඳුනගන්නව. හඳුනාගත් දේට විතරක කරලයි (සංජානාති) දැනගැනීමකට ආවේ. එහෙම නම් මේ දැනගන්නෙ බාහිර තියෙන දෙයක් නෙමේ. සක්ක්‍යාවට විතරක කරලයි දැනගන්නෙ සක්ක්‍යාව කියන්නෙ මිරිගුවක්. මිරිගුවක් ගැන හිතල දැනගන්න දේත් එහෙම නම් සත්‍ය නොවේ මායාවක්මයි.

“ආතාපි සංපරාණෝ සතිමා”

එතකොට කෙලෙස් නවන විරෝධ කියන්නෙ මොකක්ද

දැන් මේ වික්ක්‍යාණය බාහිර ඉන්න කෙනෙක්, දෙයක්, තැනක් හමුවෙනව නම් ලෝකය හමුවෙලා. කෙලෙස් හටගෙන. දැන් එහෙනම් කෙලෙස් තවන්න ඕනි. එහේ එලියෙ ඇති බවට හමුබ වුනේ මෙන්න මෙහෙම නේදා කියල හිතට පෙන්නන්න ඕනි. මෙතන විජානනය වික්ක්‍යාණය මෙහෙමයි හටගන්නේ, බාහිරයක් දැනගත්තා නොවේ. දැන ගත්තේ සක්ක්‍යාවට විතරක කරල මෙහෙමයි දැනගත්තේ. (හටගත්තේ) නාම රුප පව්චයා, වික්ක්‍යාණං නාම රුපෙට දෙකට අදාල තැති දැනගැනීම මාත්‍රයක් හටගත්තා.

මෙන්න මෙහෙසි ගැලපීම, එන එන හැම අරමුණකම ඇත්ත හිතට පෙන්වීමෙමයි හාවනාව. මේ දේ නොදන්න කෙනාට මේ සාසනයේ හාවනාවක් නෑ.

දැන ගත්තොත් යමක් කියලා බාහිර තියෙනව කියල, නොදන්නකමට ගත්තොතින්, ආයතන ටික හදාගෙන



බාහිර තියෙන දේ තියෙනව ගත්ත මායාවට රැවටුනොත්, ඇසු, කන, දිව, නාසය, කය හඳුගෙන දැනැගත් දේ ඇත්ත ද කියල බලනව. භෞයනව. බාහිර "ඊට අදාල හැඩිතලයක් හමුවුනොත් රැවටෙනව." ආ... අර තියෙන්නේ මම දැක්ක දේ තමයි. මම ඒකට ආසයි. නැත්තම් ගැටෙනව අහිප්කයා දේමනස්සයට හිත යනව. කෙලෙස් හටගන්නව.

**"අවිප් පවිච්‍යා සංඛාරා, සංඛාර පවිච්‍යා වික්ද්‍යාණුණ්
වික්ද්‍යාණු පවිච්‍යා නාමර්ජපං, නාමර්ජ පවිච්‍යා
සලායනතං"**

අවිද්‍යාව නිසය සංක්දුශාවට (විතරක කරල) වෙතනා හටගන්නේ. ඒ නිසාමයි (සංඛත) සකස් වුතු වික්ද්‍යාණයක් හටගන්නේ. වික්ද්‍යාණය දැනැගැනීම නිසාමයි නාමිය රුපයක් හමුවන්නේ. ඒ නිසාමයි ආයතන හඳුගෙන ඒ නාමිය රුපය විදින්නේ. නැවත හමුවුණු විදීම නිසාමයි සංක්දුශාවෙන් හඳුන ගත්තේ. "ආ.. මම දැක්කා"

මූල පටිච්ච සමුප්පාදයම වටවල්ලක්මයි.

අපි දැන් කිවිව බාහිරේ දෙයක් හමුනොවන විදිහටය කියල විත්තානුපස්සනාව වඩන්න ඕනි. ලෝකයක් හට නොගන්න තැන, ලෝකය අත් හැරෙන තැනයි.

දැන ගැනීම ආකාර හයකට සිදුවේ.

- | | |
|-------------------|-------------------------|
| වක්බු වික්ද්‍යාණය | - පාට දැන ගත්තවා පමණයි |
| සෝත වික්ද්‍යාණය | - ගබාද දැන ගත්තවා පමණයි |
| සාණ වික්ද්‍යාණය | - ගත්තය දැන ගත්තවා |
| පමණයි | |



පිවිහා වික්ද්‍යාණය - රස දැන
ගන්නවා පමණය

පොටියුතු වික්ද්‍යාණය - පහස දැන
ගන්නවා පමණය

මතෙක් වික්ද්‍යාණය (වක්බූ වික්ද්‍යාණය, සෝත වික්ද්‍යාණය, පිවිහා වික්ද්‍යාණය, පොටියුතු වික්ද්‍යාණය) සියල්ලන්ම එකතුවෙන් හටගන්න සිතුවිලි - (ඩමම) දැනගන්නව පමණය

මතෙක් වික්ද්‍යාණය - ඩමම දැන ගන්නවා පමණය.

ඩමම වික්ද්‍යාණය - සිතින් සිතිකල දේ දැන ගන්නව පමණය. (සක්ද්‍යාවට විතරක කරල දැනගත් දේ)

වික්ද්‍යාණය හමුවෙන කොට තැනක්, දෙයක්, කෙනෙක්, හමුවෙනව කියන්නේ විත්තානුපස්සනාව වැඩින්න ඕනි කියන එකයි. තව වැඩිහිට කියනව නම් විත්තානුපස්සනාව වැඩිල නෑ කියන එකයි.

සිතින් උපද්දු සිතුවිලි මිස මේ මතෙක් වික්ද්‍යාණයේ රුප අරමුණු කරන්න බැ. ගබ්ද අරමුණු කරන්න බැ. (සාණ, රසය, පහස අරමුණු කරන්න බැ.)

වක්බූ සෝත, සාන, පිවිහා, කාය යන සියලුවික්ද්‍යාණ එකට කැටිකොට ගෙන හටගත් සක්ද්‍යාවයි විතරක කරල දැනගැනීමට ලක්වෙලා, සත්වයෙක්, පුද්ගලයෙක් කියල අත්තවාද උපාදානය හටගන්නේ. උපාදානයෙන් මිදුමෙයි නිවන කියන්නේ.



බාහිරීන් කෙනෙක් දෙයක් හමුවුනොත් මේ කෙලෙසීම ඇති වෙනව මයි. ඇමෙන ගැටෙන අවිද්‍යා දෝමනස්සයට එහෙම වුනොත් යනවමයි. එහෙම වුනොත් ඔබට දුකින් මැදීමක් නැ. ඒ කියන්නේ ලෝකයන්, ලෝකය හටගන්න විදිහන්, දුකන්, දුක හටගන්න විදිහන් ඒකමයි.

වික්‍රේද්‍යාණයේ කෘත්‍ය සලකුණු කරගත්තොත්, මෙතනින් එහාට යන්න තොදුන්නොත්, මේ ලෝකය අත හැරෙනව. ලෝකේ තිරැද්ද වෙනව. එහෙම නම් අපි කල යුත්තේ මේ ලෝකය හදන මායාවෙන් මැදීමයි. ඒ වෙනුවෙන් සත්‍ය හිතට පෙන්නල හැම අරමුණකින්ම බාහිරට යන්න නොදී වික්‍රේද්‍යාණයන් දැගත්ත දැනගැනීම සත්‍ය කරගෙන ආයතන හඳුගෙන නැවත බාහිර ලෝකයෙන් එයට සත්‍ය නොවන්නට මායාව හෙළිකර සිතට පෙන්වීමයි. මායාව හෙළිවූ විට සිත ආයතන හදාගෙන ලෝකයෙන් මායාව හොයන එක අත්හරිනව. එවිට මායාව ලෝකයෙන් හමුනොවේ. "සලායතන නිරෝධයවෙනව" සලායතන ලෝකයත් අත් හැරෙනව.

එහෙම නම් සිහියත්, තුවණත්, යොදවා සිතට එන හැම අරමුණකම වික්‍රේද්‍යාණ මායාකරුගේ විෂ්ජාව හෙළිකල යුතු වෙනව.

වික්‍රේද්‍යාණයට හසුවෙන්න එපා. වික්‍රේද්‍යාණය කියන්නේ දැනගැනීම් මාත්‍රයක් විතරයි. දැනගන්න දෙයක්, කෙනෙක්, හමුවන්න විදිහක් නැ. අපිට දෙයක්, නිමිත්තක් පහළවෙනව කියන්නේ වික්‍රේද්‍යාණය හටගෙන.



වික්‍රේත්‍යාත්‍ය දෙයක්, යමක්, හට නොගන්නා
මෙස රකින සීලය “අර්ය කාන්ත සීලයයි”. මහරභත් උතුමන්
රකින සීලය එයයි. උපාදානයට ලක් නොවන සීලය එයයි.



අපිට දැන් තියෙන්නේ ධම්මානුපස්සනාව ගැන කතා කිරීමයි

“ධම්මෙහු ධම්මානු පස්සී වහරති ආතාපි
සම්පූජ්‍යානේ සතිමා වශෙහය ලෝකේ අභිජ්‍යභා දේමනසසං”
“සත්චානං විශුද්ධියා සොක පරිද්ධවනාං සමතික්කමාය දුක්ඛ
ධේමනසසානං අත්තගමාය කුළුයස්ස අධිගමාය නිබ්බානස්ස
සවිවකිරියාය.”

මාරුගය නිවැරදි නම් ලෝකය අතහැරෙන
විදිහට නම් වඩන්නෙන පංචවිද ආනිසංසය සතියක් වැනි
කෙටිකාලයක් තුළ සාක්ෂාත් වෙන්න ඕනි. උපරිම අවුරුදු
හතක් තුළ ඔබ දුකින් මිදෙනවා නියතයි.

අපි කායානුපස්සනාවේදී රුපය ගැන විමසා
බැලුවා, වේදනානුපස්සනාවේදී වේදනාව වෙතසිකයක්
බවත් බලමින් හෝදින් විමසා බැලුවා.

විත්තානුපස්සනාවේදී වික්ෂ්‍යාණයේ සැබැර
ස්වරුපය බැලුවා.

එහෙමම අපිට දැන් ඉතුරු වෙලා තියෙනව
සක්කා සංඛාර දෙක පිරිසිද දැක විමසා බලන්න.
ධම්මානුපස්සනාවේදී ඒ සඳහා අපි උත්සාහවත් වෙමු. දැන්
මේසක්කා සංඛාර දෙක පිරිසිද දුකින්න ඕනි, ලෝකය



අතහැරෙන විදිහට. නිවරණ ආදි කෙමෙස් හට තොගන්නා විදියට.

සක්කුදාවේ ස්වභාවය හඳුනාගැනීම. ඒන් ඒ හඳුනාගන්නේ බාහිර දෙයක් නම් නොමේ. පාට විකක්, ගබ්ද විකක්, රසක්, ගලක්, පහසක් විතරමයි. දෙයක් කෙනෙක් එතන හමුවෙන් නැ. අපි කතා කලා සක්කුදාවට විතර්ක කරනව කියල. හැඳුයි මේ කතාව දුන් තවත් විකක් පැහැදිලි කරගන්න මිනි.

“රුපං රුපත්තාය සංඛතං අහිසංකරෝති”

“වේදනං වේදනත්තාය සංඛතං අහි සංකරෝති”

“සක්කුදා සක්කුදානත්තාය සංඛතං අහිසංකරෝති”

“සංඛාරං සංඛාරත්තාය සංඛතං අහිසංකරෝති”

“වික්කුදාණං වික්කුදානත්තාය සංඛතං අහිසංකරෝති”

යමක් දෙයක් බවට පත් වෙන්නේ මෙන්න මේ අහි සංස්කරණය තුළිනුයි.

රෝධවලට, ලයිවවලට, දොරවල්වලට, “අපි වාහනය” කියන්නේ නැ. නමුත් මේ සියලු අවයව එකතු කරල එක් ආකාරයකට තැබුවම අපි කියනව “ වාහනයක් ” කියල. මෙක තමයි සංඛතය සකස්කර ගන්නාකම. අපි විසින්ම රුප, ගබ්ද, ගන්ධ, රස, පහස සියල්ල වික්කුදාණය කර එකට එකතු කර සාදාගත් හැඩිතලයකට (මිරිගුවකට) සක්කුදාවකට මූලාවෙලා වෙතනා පහල කරනව. “වේදනාවක්, සක්කුදාවක්” නැති තැන වෙතනාවකුත් නැ. මේ වෙතනා නැවත නැවත සකස් වීමෙන් සංවේතනා බවට පත්වෙනව.



-
- රුප සංවේතනා - රුපය දෙයක් හැටියට ගැනේ.
 - ගබුද සංවේතනා - ගබුදය දෙයක් හැටියට ගැනේ.
 - ගන්ධ සංවේතනා - ගන්ධය දෙයක් හැටියට ගැනේ.
 - රස සංවේතනා - රස දෙයක් හැටියට ගැනේ.
 - පොටියාඩ සංවේතනා - ස්පර්ශය දෙයක් හැටියට ගැනේ.

සංඛාර - සකස් කිරීම

අහිසංඛතං - වෙසෙයින් සකස් කිරීම

අහිසංඛාර - දැඩිව සකස් කරගත් සංස්කාර ගක්තිය (හවය හදුනව)

කාය සංවේතනා - කයක් ඇති ලෙස ගත්කල සැපදුක් උපදිනව.

ව්‍ය සංවේතනා - වචනයක් ඇති ලෙස ගත් කල සැපදුක් උපදිනව.

මතෙක් සංවේතනා - සිතක් ඇති ලෙස ගත් කල සැපදුක් උපදිනව.

කාය සංඛාර - ආශ්චර්ය ප්‍රාශ්චර්ය මට්ටම විපාක මට්ටම නොවේ.

ව්‍ය සංඛාර - විතර්ක විචාර මට්ටම විපාක මට්ටම නොවේ.



මතෙන් සංඛාරා - ලේදනා සක්ෂේකු මට්ටම විපාක
මට්ටම නොවේ.

කාය සංඛාරං අහිසංඛරෝති - සංඛාර විපාක මට්ටම
කුසල අකුසල වේ.

වච සංඛාරං අහිසංඛරෝති - සංඛාර විපාක මට්ටම
කුසල අකුසල වේ.

මතෙන් සංඛාරං අහිසංඛරෝති - සංඛාර විපාක මට්ටම
කුසල අකුසල වේ.

පුක්දීකුහි සංඛාරා කුසල කරම බලයෙන් සුගති
බවයක් සකස් වෙනව.

අපුක්දීකුහි සංඛාරා අකුසල කරම බලයෙන් දුගති
බවයක් සකස් වෙනව.

ଆනෙක්ද්ජාහි සංඛාරා - නොසෙස්ල්වෙන ධ්‍යාන ජවය
නිසා අරුප ලෝකවල හවයක් සකස් වෙනව.

පෙල දහමට අනුව ගලපාගත් කල මේ කථාව
මනාව පැහැදිලි වෙනව. සිත තුළ වෙන මේ ක්‍රියවෙශීය ඉතාම
වේගවත්. නමුත් මෙහිදි එකිනෙක ලිහා බලා බුද්ධ වචනයට
අනුව යමින් ගලපා බැලුවිට සියලුල මනාව පැහැදිලි වේ. මේ
මොහොතේ හිතෙන දේ නොවේ ඔබට ර්ලග මොහොතේ
හිතෙන්නේ. සිතුවිල මාරුවෙන වේගය වැඩි නිසාම අප
හොඳුන් සිහිය පවත්වා සමාධිමත් සිතින් මෙය නුවණීන්ම
විමසිය යුතු කාරණාවක් වෙනව.

සිතුවිල්ලක ඩට ගැනීම හා බිඳුවැටීම බුදුන්
වහන්සේ මෙසේ පැහැදිලි කරනව.



“අනිච්චං සංඛතං පටිච්චසමුප්පත්ත්තං බය ධම්මං

වයධම්මං වරාග ධම්මං නිරෝධ ධම්මං”

අනිච්චං - පවතින එකක් නොමේ. මහන්සී වෙලා උපද්‍යුත්‍යන්න ඔහි එකක් නැති වෙන්න පූජුවන්.

සිංහතං - සකස්කර ගත්ත දෙයක්. අර වාහනේ වගේ කැල්ල කැල්ල එකතු කරල හදාගත්ත එකක්.

පටිච්ච සමුප්පත්තං - සකස් කිරීමේ ප්‍රතිඵ්‍යුත්තයක් සමුහයක් එකතු කර ගෙන තමයි දෙක් වෙන්නේ. (වාහනේ වගේ)

කය ධම්මං - එකතු කරල ගත්තට විසිරෙන විසිරෙන ස්වභාවයෙන් යුත්තයි. චේතනාවල බලයෙන් විතර්ක කරල, වාහනේ, දරුව, ගෙදර කියල හැඳුනට යථාර්ථය ක්ෂය වෙලා යනව විසිරෙනව, පවතින් නැ.

වයධම්මං - ඒ සිතුවිල්ල ගෙවිල යනව හිටින්නැ.

විරාග ධම්මං - ඒ සිතුවිල්ල හිතේ මැකිලම යනවා.

නිරෝධ ධම්මං - දරුව කියන සිතුවිල්ල රට පස්සේ නැ. (නැතිවෙලා යනව)



මේ කතා කරන්නේ සිතේ උපදින දේ ගැන මිස බාහිරේ ඇති දෙයක් ගැන නොවේ. මැකිල යන්නේ සිතුවිල්ල. රීගාව මොහොතේ වෙන සිතුවිල්ලක් උපදිනව. රුච්චන්වැලි මහා සැය සිහිවුනා කියල හිතන්න. එතකොට තියෙනනේ වෙන සිතක්. හැබයි, ඒකත් පවතින් නෑ. රෝග මොහොතේ තවත් සිතුවිල්ලක් උපදිනව. සූජයක් සූජයක් පාසා මෙලෙස වේගවත් ක්‍රියාදාමයක් මනස තුළ වෙනව. හැබයි මේ එකක්වත් පවතින ඒවා නොවේ. ඒ නිසාම බුදුන් වහන්සේ දේශනා කරනව මේ එකක්වත් දැඩිව ගන්න එපා. මේ සිතුවිලිවල බැහැගන්න එපා, රිංගා ගන්න එපා කියල.

“සඩ්බී ධම්මං නාලු අහිනිවේසු”

සිතුවිලිවලට ඇලිල වටිනාකං දිලා ඒවායින් අපි රක්වරණයක් තොයනව. අපි ඉපදුනේන් කම් සැප තොයන කාම භුමියක, කාමහවයක සිතුවිල්ලක් අල්ලගන්නෙන් සූජයවෙන, වැය වෙන ස්වභාවයට බියෙන්මයි. එල්ලන්න වැළ් තොයන හිත සිතුවිලි අතහරිද.

දැන් මේ අපි ඔබට පෙන්නුවේ මේ දම්මානුපස්සනාවේදී සංඛා, සංඛාර හා දෙයක් හටගන්නා ආකාරය. එනම්, ලෝකය හට ගන්නා ආකාරය. නමුත් අපි මේ සකද්දු සංඛාර දෙක පිළිසිදු දැකින්න ඕනි ලේෂය අතහැරෙන විදිහටයි. දෙයක් හටගැනීම යනු එහි උපතයි, ජාතියයි. ඒත් එක්කමයි මරණයන් හටගන්නෙ. දෙයක්, කෙනෙක් හටගන්නෙ “හිතේමයි” එහෙමනම් ජාතියන්, මරණයන් වික් සිතුවිල්ලක් තුළම පවතිනව.



හැබයි මේ සංඛාර අනුව යම්ත් දෙයක්, කෙනෙක් හදාගත්තොත් ඒ අවිද්‍යාවේ මෝහයේ තොදන්නා කමේ හේතුවෙන් සක්ක්‍රුතුවේ මිටිගුවට ගැවටිලා විතරක කරමින් වෙතනා පහළ කරමින් කායික ක්‍රියාවට, වාචික ක්‍රියාවට, මානසික ක්‍රියාවට යනව.

එහෙම නම් අපි අවිද්‍යාවෙන් මිදී අවිද්‍යාව මත ගොඩනැගෙන සංසකාරයෙන් නිදහස් වෙන්න ඕනිනි.

“ධම්මේසු ධම්මානු පස්ස විහරති ආතාපි සම්පර්ජනේ සතිමා ව්‍යෙනයෙ ලොකේ අනිර්සඩා බේමනස්සං”

මේ “ධම්ම” කියන්නෙ මොනවද සිතුවිලි. සිතුවිලි කියන්නෙ මොනවද, වෙතසික. ඒ කියන්නෙ “වේදනා, සක්ක්‍රුතු, සංඛාර”

දැන් එතකොට මේ “වේදනා, සක්ක්‍රුතු, සංඛාර” අරමුණු කරන්න විතරයි මනසට පුළුවන්. මොනම ලෙසකින්වත් අතිත වේවා, වර්තමාන වේවා, අනාගත වේවා “රුප අරමුණු කරන්න” මනසට බැඳී.

එහෙමනාම වේදනා, සක්ක්‍රුතා, සංඛාර හටගන්නෙ කොහොමද”

“වක්බූංච පරිවිච රුපෙව උප්ප්ප්පති වක්බූ ව්‍යක්කුණුණ තිං තිං සංගති පසසේ පස්ස පවිත්‍ර වේදනා යං වේද්‍යේති තං සංරාහාති යං සංරාහාති තං විතක්බේති, යං විතක්බේති තං පර්පාවේති, යං විතක්කේති තං පංරාහාති.”

දැන් මේ පෙළ අනුව බැලුවාත් හොඳට පැහැදිලියි ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන් නිමිති අනුවයාජන ගත්තොත් නැවත නැවතත් වේදනා, සක්ක්‍රුතා, සංඛාර වෙතසික ධර්ම හට ගන්නව.



හැඳි මේ

රුප අරමුණු කරන්න පුළුවන් ඇසට විතරයි
මනසට බැං.

ගබද අරමුණු කරන්න පුළුවන් කනට විතරයි
මනසට බැං.

ගන්ධ අරමුණු කරන්න පුළුවන් නාසයට
විතරයි මනසට බැං.

රස අරමුණු කරන්න පුළුවන් දීවට විතරයි
මනසට බැං.

පහස අරමුණු කරන්න පුළුවන් කයට විතරයි
මනසට බැං.

විත්තානුපස්සනාට කොටසේදින් අපි යම්
පැහැදිලි කිරීමක් කලා. මතෙක්වික්ෂාණයට අරමුණු
වෙන්නේ ධමම විතරමයි කියල.

ලදාහරණයක් ලෙස ගත්තොත් රුවන්වැලි
සැය කියනකොට යම් හැඩිතලයක් මනසට අරමුණු වෙනව.
හැඳි ඒ “සිතුව්ම් විතරයි” වේදනා, සක්ෂාත්, සංඛාර විතරයි.

අතිත, අනාගත, වර්තමාන දෙයක්, තැනක්,
කෙනෙක් මනසට අරමුණු කරන්න බැං හැඳි කාමලෝකයේ
“නිමිත්, හඳුනා, සක්ෂාත්” ලෙස නිතව තැගෙනව.

සක්ෂාත්වට විතරක කරල අපි බාහිර
ලෝකයක් හදාගන්නව.



දැන් වේදනාව ගත්තොත් වේදනාව මතාසට අරමුණු වෙන්නක්. දැන් අපිට වේදනාවක් අරමුණු වුනොත් ඒ වේදනාව ඔස්සේ ලෝකය හඳුගත්ත පුළුවන්. මේ වේදනාව ආවේ අහවල් කෙනා නිසා අහවල් කාලේදී මේ වේදනාව ආවේ. ඉස්සරහටත් මේ වේදනාව එන්න පුළුවන්. මෙලෙස විතර්ක කරල අපි ලෝකයක් හඳාගත්තව.

රුප, ගබ්ද, ගන්ධ, රස, පහස “කාම වේදනාවක්” ලෙසින්මයි එන්තෙ. නැත්තම් “පරීස වේදනාවක්” ලෙසින් එන්නේ. ලෙස්සන රුපයක් ගත්තත්, මිහිරි ගබ්දයක් ගත්තත්, විදිමක් වේදනාවක්මයි. එතනමයි ලෝකයත්. දැන් මේ සංක්ෂ්‍යාව ගැන ටිකක් බලමු.

සංක්ෂ්‍යාව (මිරිගුව) අනුන්ව රවතල මුලා කරල මරාදාන අදහසක් මිරිගුවට නැ.

මිරිගුව දකින “අනුවන මුවෙක්” රවවෙනව. ඒක මිරිගුවේ වරදක් තෙමෙමි. එහි ආශ්‍රීත නොදකින කෙනාගේ දේශයක්.

එබ ඔය බාහිර දකින නැම දෙයක්ම ඔබගේ හිතේ හැඳුනු සංක්ෂ්‍යාමයි. මිරිගුවමයි. ඔය නැඩතල දෙයක් කරගෙන එවාට නම් දිලා තියෙන්තෙ ඔබමයි. සංක්ෂ්‍යාවබාහිර තියන දේට සමාන වෙන්තේ නැ. මොනම වේලාවකවත් නැ. සංක්ෂ්‍යාවට විතර්ක කරලා ගත්ත රුප, ගබ්ද, ගන්ධ, රස, පහස නැඩතලවලට අනුව අපි බාහිරේට දාල බලල හිතින්ම හඳාගත්ත සම්මුති නම් යොදාගෙන ලෝකයක් මවාගෙන, ඒ තුළ සැපුදුක හඳාගෙන, පුද්ගලයෝ,



සත්ත්ව, දේවල් එක්ක හිටියට ඒවා “අපේම හිතේ හැඳුනු මනසිකාර ලෝකයක් විතරයි.”

බලන්න ඔබ බාහිරන් ඇති සියල්ල. මේ දැන් ඔබේ ඉදිරිපිට ඇති සියල්ලටම තමක් තියනව. තමක් නැති දෙයක් ඔබේ ඉදිරිපිට නැ. ඔය නම් “ප්‍රක්ෂේප්ති” ඔබ විසින්ම “සම්මුති ලේකයක්” හදාගෙන. ඇත්තටම මා බාහිර ඇති සියල්ල කැබෙන, බිඳෙන, පිටිවෙන, එනම් රුප්පනය වන හතරමහ හැත විතරමයි. වියමයි රූපය. ඔබ එය ඇසුරු කරගෙන සක්ෂේපාවට විතරක කරල හදාගත්ත ප්‍රක්ෂේප්ති රුපය “ලපාඩා රූපය” පවතින් නෑ. ඒ නිසාම ඔබට දුක ගෙනැල්ල දෙනව. ඔබ බාහිරන් හදාගත්තේ කුමක්ද. දෙයක් වේවා, කෙනෙක් වේවා, ඉන් ඔබට උරුම වන්නේ දුකම පමණයි.

මිරිගුව වතුර ගලනව වගේ ම ජේනව. හැඳුයි ඒ මිරිගුව මීස වතුර නොවේ.

හැඩතල හමුවෙන කොටම රීට අදාල නාමය සිහිවෙන එක ධර්මතාවයයි. සංක්ෂේපාවට විතරක කරල හැඩතල හදාගෙන ඒ හැඩතල බාහිරන් හමුවෙනකාට ඒ හැඩතලවලට හිතින්ම නම් හදාගෙන ඒව සම්මුති කරගෙන සියලු ආයතන වලට ගෙවෙන ලේකය හදාගෙන තියෙන්නේ හිතින්මයි. ඒ වික්ෂේපාණයේ මායාවයි. මායාලෝකය සත්‍යයක් නොවේ. සත්‍ය නම් විපරිනාම වීමයි. ඒ නිසාම ඔබට බාහිරන් දෙයක්, කෙනෙක් හමුවෙන කොටම හමුවෙලා තියෙන්නේ දුකමයි.



සංස්ක්‍රාව බාහිර තියෙනදේට සමාන වෙන්නේ නෑ. මොනම වෙලාවකවත්. හැඩතලය එනකාටම නාමය සිහි වෙනව. ඒ වගේම නාමය ඇහෙනකාට හැඩතලය සිහිවෙනව.

කෙසෙල් කියලා ගබිදක් ඇහෙනවා ඇහෙන කොටම හිතේ ඇදිල තියෙන්න ඇහෙන් බලන, අතින් අල්ලන, නාසයෙන් සුවද දැනෙන හෝතිකමය ආකෘතියක් සංස්ක්‍රාවට විතරක කරලා ගන්නව. හැඩය ඇපුනෙ ගබිදයක්.

1) නාමය අනුව හැඩතලය මැවෙනවා සිතට

2) හැඩතලය අනුව සිතට නාමය සිහි වෙනව

- “හඩක් ඇපුනත් දෙයක් බාහිර ලෝකයෙන් මැවෙනව.” මෙතන තියෙන්නෙන සිතුවිල්ලක්. බාහිරට අදාල නෑ. හැඩය මේ හැඩතලයේ නාම නෑ. (හැඩතලය නාම කරගන්නව) අම්ම කියනකාටම හැඩතලය මැවෙනව. අම් කියන කොටම හැඩතලය මැවෙනව.
- මේකේ තව පැත්තක් තියෙනව. නාම මාත්‍රය ගැවෙන් නැතිවත් සිතටම හැඩතල අරමුණු වෙනව.

3) හැඩතලය සිතට අරමුණු වෙනකාටම නාමය සිහි වෙනව.

වෙතසිකවල සුවීගේ ලක්ෂණයක් තියෙනව. (කෘත්‍යායක්, ගතියක්) කුවුරුවත් කරනව හෝ



කරවනවා නෙමේ. ඒ ඒ වෙතසිකයන්ගේ වෙතසික ලක්ෂණය. නම සිහි වෙනකාටම හැඩතලය මැවත්ව. හැඩතල එනකාටම නාමය සිහි වෙත්ව.

“හැඇදි මෙතත සිතුව්ලි තියෙන්තේ”

බැරිවෙලාවත් නිමිති අනුව්‍යක්ෂ්‍යතන ගත්තොත් අහිජ්ස්‍යා දුක්ඛ දෙශ්මනස්සයට හේතු වෙත්ව. එහෙම වුනොත් අකුසලය උපදින්න හේතු වෙත්ව. කාමය පැත්තට එනව. රුප, ගබ්ද, පහස, ගන්ධ රස විදින්න පටන් ගන්නව.

අපි “නිමිති” වශයෙන් ගත්තොත් අහිජ්ස්‍යා දුක්ඛ දෙශ්මනස්සයන්ට හේතු වෙත්ව.

අපි නිමිති වශයෙන් අරගෙන තියෙන නිසා හම් ඇපුණත් ‘ආ මේ හම ඇහෙන්තෙ මේ දේ’ නිසා, කියලා ලෝකයට අයිති බාහිර දෙයක සලකුණක්, සිතුව්ල්ලක්, තියෙන්තේ. මිරිගුව වතුර වගේ පේනව. හැඇදි වතුර තේ බාහිරට අදාල නෑ.

වක්බූනා රුපං දිස්වා - ඇහෙන් රුප දැකලා.

සානේන ගන්ධා දිස්වා - නාසයෙන් ගද සුවද විදල.

සෝනේන සද්ධා දිස්වා - කනෙන් ගබ්ද අහලා.

ඡ්ච්චෙන රසා දිස්වා - දිවෙන් රස විදලා.

කායේන පොටිඩ්බං උපතිස්වා - කයෙන් පහස විදලා.

අපි නිමිති අනුව්‍යං්තන වශයෙන් ගන්නව.



“න ත්මිත්තගේගාහි න වප්‍රංශනගේගාහි”

නිමිති ගන්න එපා. අනුවස්‍යංජන ගන්න එපා කියලා පුදුන් වහන්සේ දේශනා කරනව. ගත්තොත් “යට්ටීම් කරන්යා ඇහිප්පයා දේමනක්ස පාපතා අකුසලා ධම්මාති”

එහෙම නිමිති අනුවස්‍යංජන ලෙස ගත්තොත් පාපක අකුසලය උපදින්න හේතු වෙනව. මෙතන අපීට තව ටිකක් පැහැදිලි වෙනව; වෙන වෙනම ස්කන්ධ ගොඩවල් ලෙස ගලපල බලනකාට. ස්කන්ධ කියන්නේ “රුප ගොඩක්” අතිත, අනාගත, පව්චුප්පන්නං වා අඡ්ජන්තං වා බහිද්ධාවා ඕලාරිකංචා, සුඩුමාවා හිනවා ප්‍රනීතාවා, යං දුරේ සංතිකේච්චා අයා වුව්වති හික්බලේ බන්ධේ”

අතිත, අනාගත, පව්චුප්පන්නං වා බහිද්ධාවා ඕලාරිකංචා, සුඩුමාවා හිනවා ප්‍රනීතාවා, යං දුරේ සංතිකේච්චා සාසචා උපාධානයේචා අයා වුව්වති හික්බලේ රුප උපාධාන බහ්යා.

දැන් ඔබට ජේනව මෙතන එකාලෝස් ගොඩක් තියෙනව. එකට එකතු උනාම රුප ගොඩක්, වේදනා ගොඩක්, සයක්කුදා ගොඩක්, සංඛාර ගොඩක්, වික්කුදාණ ගොඩක්

- | | |
|------------|---------------------------------------|
| 1) අතිත | රුප වේදනා සයක්කුදා
සංඛාර වික්කුදාණ |
| 2) අනාගත | රුප වේදනා සයක්කුදා සංඛාර
වික්කුදාණ |
| 3) වර්තමාන | රුප වේදනා සයක්කුදා සංඛාර
වික්කුදාණ |



4) අැතුළත	රුප වේදනා සංස්ක්‍රාන්ත සංඛාර වික්‍රේත්‍යාණ
5) පිට	රුප වේදනා සංස්ක්‍රාන්ත සංඛාර වික්‍රේත්‍යාණ
6) ගොරෝරෝසු	රුප වේදනා සංස්ක්‍රාන්ත සංඛාර වික්‍රේත්‍යාණ
7) සියලුම	රුප වේදනා සංස්ක්‍රාන්ත සංඛාර වික්‍රේත්‍යාණ
8) හින	රුප වේදනා සංස්ක්‍රාන්ත සංඛාර වික්‍රේත්‍යාණ
9) ප්‍රමිත	රුප වේදනා සංස්ක්‍රාන්ත සංඛාර වික්‍රේත්‍යාණ
10) දුර	රුප වේදනා සංස්ක්‍රාන්ත සංඛාර වික්‍රේත්‍යාණ
11) ලග	රුප වේදනා සංස්ක්‍රාන්ත සංඛාර වික්‍රේත්‍යාණ

දැන් මේ ගොඩවල් බාහිරෙ තියෙනව කියලා නොගත්තොත් එයමයි “ස්කන්ධ” මට්ටම. විපාක මට්ටම මහරහත් උතුමන්ලටවත් පොදුයි, ලෝකය හට නොගන්න මට්ටම දුකෙන් මිදුණු මට්ටම.

හැබැයි දැන් මේ ගොඩවල් බාහිරේ තියෙනව කියල ගත්තොතින් බාහිරින් හමුවුනොත් අත්ත බාහිර අල්ලගත්ත “උපාධාන මට්ටම” ලෝකය ඇත්ත කරගත්ත මට්ටම, දුක උරුමයි.



මෙතන ස්කන්ධ මට්ටමේ දී විපාක වශයෙන් සංස්කෘතා, සංඛාර, ස්කන්ධ දෙක පහල වුණාට, ඒ නාම රුප සිහි වුනාට, සංස්කෘතාවට විතර්ක කරල දැනගත්තා කියන “නුවත්” පවතිනව. ඒ නිසා බාහිරේ සත්‍යවීමක් වෙන්න නෑ. මූලාචීමක් වෙන්නේ නෑ.

හැබැයි මෙතන “මුල වුනොත්” මේ වින්දේ, කළුපනා කළේ, තම සිහි කළේ, බාහිර තියෙන දෙයක් කියලා මූලාචී පන් වුනොත් (සාසවා උපාධාතියෙට) ඔන්න සංස්කෘතා උපාධාතියෙට කියන තැනින් බාහිරේ තියෙනව. ඉන්නවා කියන තැනට යනවා. එහෙම වුනොත් තියෙන බවට, ඉන්න බවට, හම්බවුනොත් කියන දේට සාපේක්ෂව හිතෙනව, කතා කරනව, එයට අනුව ඇවිදගෙන යනව. මූලාචී වැවෙනව.

උපාදාන ගැටය වැශුනොත් දිගටම ගැට ගැහෙනව. “සිබ්බනි” වෙනව. ඉදිකට්ටෙට ගැටය වදිනව තම දිගටම මැහෙනව වගේ. උපාදානයේ ගැටය ගැසුනොත් බාහිරේ ඇත්ත වුනොත් නාමයත්, රුපයත් ගැට ගැහුණොත් විස්කේදාණයේ මායාචී ඔබ හසු වෙනව. සැප දුක

හටගන්නවා, ලේඛය හමුවෙනවා. කෙනෙක්, දෙයක් හමුවෙනව. ඔබට සැප දුක උරුමයි. නමුත් මය මායාවේ සැබැව නම් විපරිනාමයයි. එවිට ඔබට ඉතිරි වන්නේ දුක්ඛ දෝමනස්සය පමණයි.

දැන් මෙතන බාහිරේ සත්‍ය ගැන සෞයලා බලමු.

නාමයත්, රුපයත් අතර සැබැ කතාව ගැන බලමු.



අපි උදාහරණයක් ලෙස “මැටි” වලින් හඳුනු විවිධාකාර භාෂේ දෙස බලමු. කොරහ, මුටිටිය, නැතිලිය, ඇතිලිය, මල් වාස් එක. හැඩිතලය වෙනස් වෙනකාට පේන විදිහ වෙනස් වෙනව. හැඩිතලය වෙනස් වෙනකාට නමත් වෙනස් වෙනව. දැන් මේ හැඩ හැඩිතලවලට (සක්ක්දාවට) නමක් දෙනව. එලෙස අපි නම් කරනවා මුටිටිය, නැතිලිය, ඇතිලිය. නමත් මෙතන තියෙන්නේ ඇත්තටම මැටි. මැටි මැටිමයි. ධාතුව ධාතුමයි. මෙකට කියනව ධාතු නාතත්වය කියල.

ධාතුව වෙනස් වෙලා නැ. පිහිටි ආකාරය වෙනස්වෙලා. අපි නම දීලා තියෙන්නේ හඳිනල වලට විතරයි. අපේ හිතට මැවෙන මැවෙන විදිහට ඒ ඒ සක්ක්දාවලට අනුරුපව අපි වෙන වෙනම නම් පනවලා තියෙනව. කෙනෙක් උපදිනකාට නමක් නැ. අපි නමක් දානව. දැන් නම සිහිවෙන කොටම අර කෙනා මතක් වෙනව. හැඩිඩිතලයි මතක් වෙන්නේ. නමක් නොදුන්නොතින් අපිට වෙන්කරලා හදුන ගන්න බැ. ඒ තිසා නමක් දාගන්නව.

නමක් පනවනව. ඒවාට තමයි “ප්‍රක්ෂේප්ති” කියන්න. “සම්මති”

නම එනකාටම හැඩිතල එනව. හැඩිතලය එනකාටම නම සිහි වෙනව. හැඩිතලය සක්ක්දාවට විතරක කරල දැනගැනීම. දැන් දැනගත්තේ, කෙනෙක් දෙයක් නම් ඒ දැනගැනීම අනුව කය උපද්දවගෙනබාහිරට යනව. දැන් ආයතන උපද්දවගෙනබාහිරට යනව. දැකපු කෙනා බලන්න. සවික්ක්දානක කයක් උපද්දව ගන්නව. ඒ තියෙන දේ



බලන්න, අහන්න, ඉන්න අය උපදේශව ගන්නව.

ඒ ගැන කතා කරන්න, බලන්න, විවාරන්න සවික්ද්‍යාණක කයක් උපදේශව ගන්නව. ඒ කියන්නෙන නැවත ආයතන උපදේශව ගන්නව. ඒ පිළිබඳ නව සංක්ද්‍යා පහල කර ගන්නව. (හිතනව) “වේතනා පහල වෙනව”

අැහෙන් බලන්න පුළුවන් කෙනෙක්, දෙයක්, තැනක් හමුවෙනව. කෙනෙන් අහන්න පුළුවන් කෙනෙක්, දෙයක්, තැනක් හමුවෙනව. දිවෙන් රස විදින්න පුළුවන් කෙනෙක්, දෙයක්, තැනක් හමුවෙනව. නාසයෙන් ගද සුවද විදින්න පුළුවන් කෙනෙක්, දෙයක්, තැනක් හමුවෙනව.

දැන් ඔබ “වේතනා පහල කරනව” කියන්නෙන කාය සංඛාර, ව්‍යෝ සංඛාර, මතේ සංඛාර (ප්‍රක්ද්‍යාහි සංඛාර, අප්‍රක්ද්‍යාහි සංඛාර නටගන්නව)

මෙමලෙස සසර ගමනට හේතු වෙන “කුසල් - අකුසල්” රස් වෙනව. මෙමලෙස වික්ද්‍යාත්‍ය දැනීගත් දේ සත්‍ය කර ගැනීමමයි මූලව.

මෙකට භෞද උදාහරණයක් ධර්මයේ සඳහන් වෙනව. පොකුණකට වතුර බොන්න එබෙන බල්ලෙක් පොකුණෙන තමන්ගේ ජායාව දැකළා රවිටිලා තවත් බල්ලෙක් කියලා පටිස සිතක් ද්වේශයක් ඉපදිලා “බුරනව”. ව්‍යෝ සංඛාර රස් කරගන්නව. නියපොතු උලුප්පමින් බිම පහුරු ගාමින් පනින්න හදනව. “කාය සංඛාරය” දැඩි කළහ ගතිය “විත්ත සංඛාරය” රස්කර ගන්නව. රික වෙලාවක් පැත්තට හිහිල්ල ආයිමත් එනව බලන්න. එයා තාම ඉන්නව. මම කලින් දැකපු



බල්ලා තාම ඉත්තව. "වේතනා පහළ කරන ආකාරය" මේ සියල්ලම හටගන්නේ දියේ බල්ලෙක් ඉත්තවාමයි කියලා විස්දුක්කාණයේ දැනගැනීම මායාව, ජායාවට රට්ටීම නිසයි. ඔබට දැන් ජේත්තවද. අපිත් සැබෑ ලෝකයේ ඇත්ත කරගෙන ඉත්තේ ඔය විස්දුක්කාණ මායාවට රට්ටීලා නොවේද.

බල්ලාත්, අපිත් අතර ඇත්තටම වෙනසක් නෑ. සංඛාරවලින් හදාගත්තු ලෝකයක් අපටත් තියෙන්නේ. සිතින්ම හදාගත්ත ලෝකෙක අපි ඉත්තෙන. මිරිගුවක් පස්සේ දුවලා මූවා හති වැටිලා මැරුණා වගේ. සැප හොය හොය ගිහිල්ලා හති වැටිලා අපිත් මැරුලා යනව.

"බාහිරින් අපි දැකින්නෙනත් අපේ හිතමයි" හිතින්මයි රුප දැකින්නේ හිතමයි අපි දැකින්නේ.

බල්ලා ඇත්ත දැන ගත්තොත් මගේම ජායාවට මම රට්ටීලා නේද කියල, දැන් බල්ලා වතුර බොනව ජායාව ජේත්තව, හැබැයි රට්ටෙන්නේ නෑ. ඒ වායාව තමන්ගෙමයි කියලා බල්ලා දැනගත්තව.

බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලාටත් සංස්ක්‍රාන්තා සංඛාර දෙක මකන්න බෑ. හටගන්නව. හැබැයි රට්ටෙන් නෑ. තුවණයි. සත්‍ය දැකිනව.

මේ ධර්මතාවය "දැරුණනය" දැකිමමයි ධම්මානු පස්සනාව

මෙතන තියෙනව අපිට කතා කරන්න පැහැදිලි කරගන්න තව සියුම පැත්තක්. ධම්මෙසු ධම්මානු පස්සී විහරති කියනකාට එහෙම නම් ලෝකය අත්හැරෙන විදිහටයි වෙන්න ඕනි.



අපි දැන් කිවිට සංස්කෘතාවට විතරක කරලයි දැනගැනීම කියල. එහෙම නම් කටහඩක් ඇහෙනකාට සංස්කෘතාවට අනුව විතරක කරමින් ඒ නාමය දැනගන්නව. ඒ විස්කෘතාණයේ දැනගැනීම මායාවට රටටිලා ඔබ ඔත්තින් තැගිටිලා බලන්න යනවා නම් ඔබට ලෝකය හටගෙන.

මේ සේතු සම්පස්සයෙන් ආව සංස්කෘතාවට විතරක කරල දැනගන්න විස්කෘතාණ මායාවක් කියල හිතට සිහියක්, නුවණක් තිබුණෙන්ත්. ඔත්තින් තැගිටින් නැ. බලන්න යන්න හිතක් නැ. මේ දහම ගැලුප්පෙලාත් ඔබට සංඛාර හටගන් නැ. ඔබ ආයතන හදාගන්නෙන නැ කියන්නෙන. ඔබ සලායනන නිරෝධයට ගිහිල්ල. කිරීම හටගන් නෑ. ලේකය හටගන් නෑ. “සඩ්බ් පාපස්ස අකරණු”, “කුසලස්ස උපසම්පූඩ්”, “ස්විත්ත පරියෝග්පතන්”, “ඒත්ත බුද්ධානු සාසනං”

මේ තැන අපිට ඉතාම වැදගත්. අපි රටටෙන තැන මෙතනයි. ඒ නිසාම අපි හිතුව උදාහරණ කීපයක් අරගෙන ගලපන්න.

- 1) උදා: දැන් අපිට වාචිවෙලා ඉන්නකාට කකුලෙන් වේදනාවක් එනව.

කකුලෙන් වේදනාවක් එන බවට මනසට ආවෙ නාමයෙන්. සංස්කෘතාවක් හටගත්තා. හිමිහිට අත එතැනට යොමු කරල බලනව. රුපයට යනව.

කයත්, පහසන් කාය සම්පස්සයත් නිසා හටගන් වේදනාව කරණ කාටගෙන “උපන් සංස්කෘතාවට විතරක කරල දැන ගැනීම විස්කෘතාණය” බාහිර රුපයක්



හමුවුනා, කකුලෙන් වේදනාවක් ඒන්නේ දැන්. (මීරිගුව ඇති තැන වතුර පෙන්නල නියෙනව) වතුර සොයා යන මුවා සේ එතනට අත යොමුනව. **කාය සංඛාරයට යොමු වුණු.**

වේදනාව වෙතසිකයක්, සිතුවිල්ලක්, බාහිර රෝපට ගැටගැහුව වික්ද්‍යාණයේ මායාකරු නිසාමයි සංඛාරය හටගන්නේ.

2) අපි තව උදාහරණයක් බලමු.

උදා: මෙහෙම ඉන්නකාට මට ගබ්දයක් ඇහෙනව. ඒක බලන්න බෙල්ල හරවනව. කහත්, ගබ්දයත් කනේ වික්ද්‍යාණයත් හිසා හටගත් ලේත් සම්ප්‍රස්සයන් විදාලා හදුනාගත් සංක්දාවට විතර්ක කරල දැනගත්තු "කපුවෙකුගේ ගබ්දයක්" මේ පැත්තෙන් එන්නේ. **වික්ද්‍යාණ මායාවේ දැනගැනීම සත්‍යය වුණු.** බාහිර (කපුවෙක්) පැත්තක් හමු වුණු. දැන් කර්මය (සංඛාරා සිද්ධ වෙනවා) ඇත්තද බලන්න බෙල්ල හරවන්න හිතෙනව. (පෙළුමෙනවා) (වේතනා කරනවා)

සංක්ද්‍යාවට විතර්ක කරල දැනගත් මේ වික්ද්‍යාණ මායාව. සිහියෙන්, නුවණීන් දැක්කාත් මඟ එය අතහැර දමනව, බලන්න බෙල්ල හරවන් නෑ.

වික්ද්‍යාණය නැමැති බාහිර ඉලක්කයක් පෙන්නල කාය සංඛාරයට, ව්‍යු සංඛාරයට, මනෝ සංඛාරයට ඇරශෙන යනවා.



3) තව උදාහරණයක් කෙටියෙන් බලමු.

දැන් මගේ අත නවාගෙන ඉන්නේ, දිගු කලොත් සහීපය කියල සංස්කෘත්‍යාවට විතරක කරලා දැන ගැනීමක් ඇති වූණා.

මනසත් ධම්මත් මනෝවික්ද්‍යානයෙන් හටගත්ත මනෝ සම්පස්සයෙන් හටගත් වේදනාවක් හිසා ඇතිවූණා “සංක්දේශ්‍යාවක්” හේතුකාටගෙන විතර්ක කරල ඒ වේදනාව එන්නේ අතින් කියලා රුපයක් බාහිරන් හමුවූණා. ඒ අනුව සංඛාරයට යොමුවූණා අත දික්කතු.

සිහි යෙන් තුවණින් දකිනීන් වේදනා චෙත්සිකයක්, සිත්විල්ලක් කියලා බාහිරට නොහිය නම් වික්ද්‍යානය අත හමුචෙන්නේ නැ.

මේ දහම ප්‍රගුණ වෙනවා නම් ලේකයෙන් මිදෙන්න ඕනි නම් ලේකය හමු තොවන ලෙස හිතට සත්‍ය පෙන්වා ඒ ඒ තන හටගත් සිතේ සත්‍ය සිතට පෙන්වා වික්ද්‍යානා මායාවෙන් සිත මුදවා ගත යුතුවේ.

නැතිනම් ආයතන උපද්‍යාගෙන කර්ම රස් කරගෙන සසරටම වැටීම නැවතිය නොහැක. “බාහිරන් දෙයක් හමුවීම සමුද්‍ය විනි දැනුම සමුද්‍ය කුණුං” එහි නොදැනීම “සමුද්‍ය ආක්ද්‍යාණය” මේ ලෙස තුන් ආකාරයට වතුරාර්ය සත්‍ය මෙහෙහි කළ යුතු වෙනව.



වතුරාරිය සත්‍ය

මෙතන කෙලෙස් හටගන්න ආකාරය අපි විකක් නුවණ විහිදුවා බලමු. අර කලින් කිවිව උදාහරණයේ හැරිල බලනකාට කැමති දේ හමුබ වෙන්නත් පුළුවන්, අකමැති දේ හමුබ වෙන්නත් පුළුවන්, අකමැති දෙයක් හමුවනොත් අනිප්ති දුක්ඛ දෝමනස්සය හටගන්නව.

අපි හිතමු දොරට කෙනෙක් තට්ටු කරනව කියල. අපි කැමති කෙනෙක් හමුනොවුනොත්. දොර ඇරල බලනව. අනිස්‍යා දුක්ඛ දෝමනස්සය හට ගන්නවා. දුක එන්නව. දැන් මම සිහි කරපු කෙනාව නම් දොර ඇරපුවාම හමුවනේ සතුවක්, ආයාවක්, දැනෙනවා. එහෙම නම් මේ හිතේ ගොඩනැගෙන සංස්කෘති සංඛාර බාහිර තිබෙන දේවල් නොමේ. තිබුණු දේවල් නොමේ නොවේ. හිතේම හැඳුනු දේවල්.

විස්කුත්‍යාණයේ මායාව දැන් ඔබට පැහැදිලි ද. සිතේම හැදෙන මායාවකට අපි රචිතිලා ඉන්නේ. දැන් අපි කෙනෙක් පිළිබඳව සංස්කුතිවකට විතර්ක කරල හිතුවෙන් හැඩරුවක් මැවිලා දැනගැනීමට එන්නේ නැදේද. හොඳයි එයා මැරිලා නම්,

දැන් ඇහැරලා බැළුවට හමුබවෙනවද නෑ.

මැරුණට එහෙම කෙනෙක් හිටියා දැන් එයා මැරිල මුලාව අවසන් නෑ. එකත් මුලාවමයි.



අතිතයත්, අනාගතයත්, වර්තමානයත් දැන් මේ මොහොතේ සිතක අරමුණු කළුත් එකත් වර්තමාන හිතක වේදනා, සංස්කෘති ලෙසමයි හමුවන්නේ.

අපිට බාහිර රුප තෙවේ හමුවෙන්නේ "වේදනා සංස්කෘතු" පමණමයි. බාහිර රුප හමුවෙනව නම් අතිතය මිය ගිහිල්ල ඉවරයි. ආයි ගන්න බැ. අනාගතයේ ඉපදිලා නෑ.

සිතට හමුවෙන්නේ "සංස්කෘතු" පමණයි. බාහිරය නොවේ. හැබයි අපි ලග මුලාව, මිත්‍යාව තියෙනව. එක නිසා අතිත රුපත්, අනාගත රුපත් අපි දකිනව.

අතිතයේ දැකපුව, දැන් දැකපු තැන්වලත් නෑ.

අපි සිහිකරන සංස්කෘතා දැන් එහි නොවේ. මේ මොහොතේ අතිතයත්, සංස්කෘතාවක් පමණයි. වර්තමාන සංස්කෘතාවක් පමණයි. වර්තමාන දැනගැනීම් මාත්‍රයන් විස්කෘතා මාත්‍රයක් පමණයි.

විත්තානු පස්ස නාවෙන් විස්කෘතා යය හටගන්නේ මෙහෙමයි කියලා සිහි කරන්න බැර වුනොත්, ඒ දැනගත්තේ බාහිරයි කියල නිමිත්තක් හමු වෙනව.

බාහිර තියනව, ඉන්නව කියලා හමුබවුනොත් ඇහැ, කන, දිව, නාසය, කය උපද්ද්වගෙන ආයතන උපද්වගෙන යනව බලන්න.

බැලීමේ, ඇසීමේ, දැනීමේ කැමැත්ත ආභාවමයි. කරමය වේතනාව "දුක්ඛ සමූද්‍ය" (තණ්ඩාව උපදීනවා)



අැස ඉපදුමෙනාත් බාහිරය හමුවෙනව. වක්වූ වික්ද්‍යාණයත් උපදිනව. වේදනා, සංක්ද්‍යා, සංඛාරයෙන් හටගත් මේ ස්කන්ධ වික ආපහු වතාවක් උපදිනව. ඒ කියන්නේ “වික්ද්‍යාණයේ මායාවට රුවවුණුත් නැවතත් “ආයතන හඳුගෙන” බාහිරට අභි දේ විදින්හ යනව. වික්ද්‍යාණ මායාවට රුවවුණේ තැන්තම් වේතනා සකස් වීමක්ත් සිදුනොවේ. වික්ද්‍යාණ මායාවට රුවවුණුත් “වේතනා” පහළ වෙනවා. ව්‍යෙම වුනොත් “කර්ම රැස් වෙනව” ඒ කියන්නේ කෙලෙස් හටගන්නව. ව්‍යෙම නම් ආයතන හඳුගෙන බාහිරය විදින්හ යනව. ඒ කියන්නේ ගෝකය හඳුගන්නව, දෙයක් හට ගෙන්නව, කියන්නෙම දෙයක උපත මරණයත් තියෙනව. වියමයි “හවය”. විවැනි දේවල් ගොඩික් තියෙන ලේකයක් තියෙන මේ හවයන් හඳුනෙ ව්‍යෙමමයි.

වර්තමානය දැනගැනීම් මාත්‍රයක් පමණයි.

වර්තමානය වික්ද්‍යාණ මාත්‍රයක් පමණයි.

වික්ද්‍යාණයේ දැනගැනීම විත්තාතුපස්සනාවෙන් සිහිනොකලුත් දැනගන්නෙ බාහිරයයි කියලා බාහිර හමුවෙනව. බාහිරෙන් නිමිත්තක් එතකොට හමුවෙනව. දැන් ආයතන උපද්ද්වගෙන යන්න ඕනි බලන්න. ඒ තියන දේ බලන්න ඇස උපද්වගන්නව. ඒත් තියෙන දේ ගද සුවද විදින්න නාසය උපද්වගන්නව. ඒ තියෙන දේ පහස විදින්න කය උපද්වාගන්නව. ඒ තියෙන දේ රසවිදින්න දිව උපද්ව ගන්නවා.



අහපු, දැකපු, විද්‍යා, දැනුණු දේව කැමැත්තක්, ආභාවක් ඇති වෙනව. වෙතනා පහල කරගෙන බැලීමේ, දැකීමේ වර්තමාන ආභාව දුක්ඛ සමුදය හටගනී.

වර්තමාන සමුදයට හේතුවට එලය බාහිරට හමුවීම. ඇස ඉපදුනොත් බාහිරය හමු වෙනව. වක්බූ විශ්දේශ්‍යාණය උපදිනව. වක්බූ විශ්දේශ්‍යාණය ඉපදුනොත් වේදනා, සක්දේශ්‍යා, සංඛාර හටගනී. ආපසු වතාවක් මේ ස්කන්ධ ටික ආයතන ටික උපදිනවා. දැන් අපිට ලෝකය අතහරින්න නම් ඔහු, ලෝකය හට ගන්නා ආකාරය අපි තුවණින් අරමුණු කළාත් ඉන් මිදීමත් එතනයි පවතින්නේ. විත්තානුපස්සනාව අඩුවක් නැතුව තේරුම් ගත් කෙනෙකුට විතරයි මෙය පහසු වෙන්නේ. විශ්දේශ්‍යාණය හටගත් ආකාරය දන්න කෙනා විශ්දේශ්‍යාණය බාහිරන් හදා දෙන අරමුණක් ඇත්තක් නොවන බව මායාවක් බව දැනුගන්නව. අන්න ඒ කෙනාට ආයතන හදාගෙන දැකින්න, අහන්න, විදින්න කැමැත්තක් ඇති වෙන් තැ.

විශ්දේශ්‍යාණය මායාවක් බව, සත්‍ය නොවන බවට තුවණක් පහල වෙනව. අන්න ඒ කෙනාට සිහියත්, තුවණත්, අනුව ගිය “යේශිසේ මනසිකාරය හමුවෙනව”. මෙන්න මේ සත්‍ය දැකිමු. (දුර්ගනය) සත්‍ය ඇඟාණය ඔබව දුකින් මුදවනව. ඒ තැන මෙතනයි.

මේ ඇත්ත දැකපු කෙනා අවිද්‍යා තුමිය මත විශ්දේශ්‍යාණය බේජය හටගන්න තණ්හා ජලය වක්කරන් තැ. විශ්දේශ්‍යාණය හටගන්න විදිහ හඳුනගෙන විශ්දේශ්‍යාණයේ හටගැන්ම බාහිරේ දෙයක් නොවන (අයිති තැ) බව



දැනගන්නව. වික්ද්‍යාණයේ දැනගැනීම බාහිරට අයිති නැංසය්දාවට විතරක කරලයි දැනගැනීම (වික්ද්‍යාණය) සිදුවන්නේ. වික්ද්‍යාණයේ දැනගැනීම මනසින්ම හදාගත් මනසිකාරයක්, මායාවක් කියලා අවබෝධ කළ කෙනා තුළුවනින් විමසා සත්‍යය අවබෝධ කර ගන්නව.

විපාක හවය - (ස්කන්ධ) වේදනා සංඛ්‍යා සංඛාර පෙර
විපාකයෙන් සකස් වුවක්

කම්ම හවය - උපාදානස්කන්ධය, වර්තමානයේ වික්ද්‍යාණ මායාව මගින් සාදන උපාදාන රුපය බාහිරට එකතු කිරීමයි. (විපාක, කර්ම, ක්ලේෂ)

වික්ද්‍යාණයෙන් දැන ගත් දේ බාහිරන් තියෙන, ඉන්න බවට හමුවුණෙන්ත් රීට අදාළ මතුවූ විතරක කුසල/අකුසල වේ. ලෙල්කය හමු වෙනව රීට කැමති හේ අකමැති වෙනව කියන්නේ දුකමයි ඇති වෙන්නේ. (කෙලෙස් හටගන්නව) මෙලෙස බාහිරන් දෙයක්, කෙනෙක් හමුවුණා කියන්නේ සිතේ වූ උපදීත දැනගැනීමට අනුව යමින් බාහිරට පතිත කරගැනීම, අල්ල ගැනීමයි උපාදාන අවස්ථාව එයමයි කම්ම හව අවස්ථාව. එලෙස බාහිරන් අල්ලගත්ත නිමිත්ත අනුව යමින් හිතනව, කියනව, කරනව, කියන්නේ කෙලෙස් හටගන්න අවස්ථාව කුසල් අකුසල් රස්වෙන අවස්ථාව. මෙතන මේ රික එන්න හේතු වුණු ස්කන්ධ අවස්ථාව. හැමෝටම පොදු විපාක අවස්ථාව. දැනගන්නවා කියන තැන රහන් වුණන් පවතිනව. බුදු වුණන් පවතිනව. එහෙම නැත්තම්



දැකීම, ඇසීම, දැනැගැනීම වෙන්න විදිහක් නෑ. මහරහත් උතුමන් වහන්සේලාටත් දැනැගැනීම තියෙනව. හැබැයි ඊට ක්ලේෂය පතිත වෙන්නේ නෑ. ඒ කියන්නේ “බාහිර රුපයන්, නාමයන්” (රුප ප්‍රයුෂ්ථියක්) එකට එකතු කරන් නෑ. ඒ දෙක වෙන් කරනාගෙන. ඒ නිසා සතර මහා භූත අල්ලගෙන කෙලෙස් රස් කරන්නේ නෑ. ඒ රහතන් වහන්සේලාට නමුත් අඩ බාහිර සතර මහා භූත රුපයට නාමය එකතු කරල හිතේ තියෙන දේ තමයි මේ කියලා රචිලා කෙලෙස් රස් කරගන්නව. ලෝක හඳුගෙන ලෝකය තුළ කැමති දේ අකුමැති දේ භමු වෙනව ධම්මේසු ධම්මානු පස්සි විහරති විනොය ලෝකේ අනිත්කා දේමතස්ස. ලෝකය අතහැරෙන විදියමය ධම්මානුපස්සනාව වැඩිය යුත්තේ.

ලදා: සක්ක්දාවට විතරක කරලා දැනැගැනීමට ආවොත් එනම් වික්ක්දාණය දෙයක් පතිත වුනොත්, යන්න ඔහා බලන්න කියලා කය සවික්ක්දාණක කරගෙන ඒ පිළිබඳව හිතන්න මනසක් සක්ය වෙන්න යන තැන ඇත්ත විමසල, එහි ඇති මිල්‍යාව බිඳ ගෙන තමන්ගේ කය නොසෙල්වා එය ක්‍රියාවට නොයොදවා ඉන්න පුළුවන් වුනොත් ඒ බාහිරන් පෙන්වන අරමුණු හාර නොගෙන ඊට සාපේක්ෂ නොවී, ඊට සාපේක්ෂව වාවසික, මානසික ක්‍රියාකාරකමක් ගොඩ ගොඩනැගී තිබුන නම් එය අතහැර දානව.

එය අතහරිනව කියන්නේ කාමවිෂ්න්දය, ව්‍යාපාදය, රීනමිද්ධිය, උද්ධිවිවය, කුක්කුවිවය, විවිකිව්‍යාව, මෙහෙය වූ යම් “ නීවාරණයක් ”හටගන්න තිබුණ නම් වියින් තිදුහස් වෙනව.



" සබඩ පාපස්ස අකරණී තුසලස්ස උපසම්පූද්‍ය
සවිත්ත පරියෝගුපතින් එත්ත බුද්ධානු සාසනී "

බාහිර සත්‍ය කර නොගත්ත කියන්නේ උපාධානයෙන් මිදුන කියන්නේ, ඔබ මේ ලෙස පුදුණ වෙනවා නම් වීරයක් ගෙන මේ සත්‍ය සැබැඳුවක් කරන්න වෙර දරනව නම්, ඒ කියන්නේ "සතර ඉර්ධිපාද වැඩෙනව", "පංච ඉන්දිය ධර්ම වැඩෙනව", "පංච බල ධර්ම වැඩෙනව", "සප්ත බොජ්ජ්ජ ධර්ම වැඩෙනව", "සතර සමාක්ප්‍රධාන වීරය වැඩෙනව", "වතුරාර්ය සත්‍ය වැඩෙනව", "ආර්ය අඡ්ලාංගික මාර්ගය වැඩෙනව", ඒ කියන්ශේ සතර සතිපටිධානය සම්පූර්ණ වෙනව විශේම නම් "සන්තිස් බෝධිපාශ්චික ධර්ම වැඩෙනව".

එහෙම නම් හාවනා කළ යුතු තැන මෙන්න මෙතනමයි. "සමුද්‍ය ධම්මාපස්සිවා විහරති" "වාය ධම්මානු පස්සි විහරති" ඇතිවීමක් දකිනව. නැතිවීමක් දකිනව. "සමුද්‍ය වයධම්මානු පස්සි විහරති" ඇතිවීමක්, නැතිවීමක් යන දෙකෙන්ම එහෙම නම් හරයක් නෑ. දෙකෙන්ම මිදෙනව එතනමයි "අතිත්‍යතාව" "ත්‍රිලක්ෂණය" මූලය යෝනිය "ප්‍රහව ස්ථානය" යෝනිසේ මහසිකාරය" පිහිටිය යුතු ස්ථානය නුවනු පිහිටිය යුතු තැන මෙතනමයි.

මෙහෙම පුරුදු කරන කෙනෙක්ට, යම් මොහොතක මේ දහමම මුළු ජීවිතයම වුනොත්, තම ජීවිතය තුළින් මේ දහම ප්‍රත්‍යක්ෂ වුනොත්, මහුට තැවත මේ සසරේ පිහිටන්න තැනක් හිමි නොවේ. අවිද්‍යා ණුමිය, වීනම් නොදුන්නාකම ඇතිතාක් "විස්කුතානු බීජය පැලුවේ, කම්මං



බෙත්තං වික්දුක්‍රාණුං බිජං තත්ත්වා සිනේහෝ” ඇත්තටම මේ හිතමතෙන, වික්දුක්‍රාණයමතෙන කියල බාහිරින් හිත මිදෙන කොටම බාහිර “හතරමහ භූතයකට” කෙලෙස් (ආගාවක්) ඇති වෙන් නැ. ඒ කියන්නේ “තත්ත්වාව” නැමත් දියසීරාව වියලිල යනව. වතුර නැතිව “වික්දුක්‍රාණ බිජය” පැලවෙන්නෙත් නැ. ඔබටම ප්‍රත්‍යක්ෂ වන සත්‍ය කතාවක් මෙහි තියෙනව.

යම් මොහාතක ඔබට මෙය තහවුරු වුණේය් එතැනමයි “නිවන” “අකාලිකෝ”, ඒහිපස්සිකෝ, ඕපහයිකෝ, පව්චත්තං වෛදිතඩිබෝ වික්දුක්‍රාහිති”. මෙකට මැරෙනකං ඉන්න ඔහෙන් නැ. ඒ නිසාමයි උපාදානයෙන් මිදුණු මේ අවස්ථාව (කෙලෙස් මරණය) රහත් වූ මොහාත නිවන ප්‍රත්‍යක්ෂ මොහාත, “සේ පාදිගේෂ පරිනිඩ්බානය” ලෙස හඳුන්වා තිබේහෝ. නමුත් (මැරිල නැ) කය පවතිනව. විපාක ස්කන්ධ වික ඒතාක් පවතිනව. අන්න ඒ නිසා කය පොලවට දිරා වැටෙන ද්‍රව්‍ය “අනුපදිසේස පරිනිඩ්බාන” ලෙස අවස්ථා දෙකක් ධර්මයේ සඳහන් වෙන්නේ. පිරිනිවන් පැ අවස්ථා දෙකකට දක්වා ඇත්තේ මේ නිසාමයි.

උද්‍ය:

- මරණයේ අවස්ථා තුනක් අපි මෙහෙම දක්වමු අපි හිතමු ඔබට මැරෙන මොහාතෙන රුවන්වැලි සැය සිහි වුණා කියල. මල් පුරා කලා කියලා හිතුනා. පුස්ම වික ගියා. “සුගතියට යයි” පුක්දුක්‍රාහි සංඛාරා.



-
- සපත්තුවක් හොරකං කලා මතක් වුනා මැරුණා “දුගතිය” අප්‍රක්ෂාලි සංඛාරු.

හිත සිහිය නැවත ආවා. වික්ද්‍යාණ මාත්‍රයක්නේ. “පිරිනිවුනා” (හටගෙන නිරුද්ධ වන බව දැක්කා).

බේතුං පුරාතුං නවං නත්තී සම්බවං
 වර්තන විත්තා ආයතිකේ හවස්මිං
 තේ බේතු බිජා අවිර්ජ්‍යීතිවිෂන්දු
 න්‍යඩ්‍යානිය දීරා යට්‍ය යං පදිපෝෂ
 බේතු නැවත පැලවෙන් නැ.
 හටගත්ත පොලොවක් නැ.
 වික්ද්‍යාණය නිරෝධයි.

මෙයින් අපට පැහැදිලි වෙනවා “සතිය” පිහිටා කටයුතු කිරීම ඉතා වැශයන් බව. “පඹාතාති ජහාති” කියන්නේ දැනගත්තාව. පඹාතාති කියන්නේ නුවණින් දැන ගත්තාව. කුමක් ගැනදු වික්ද්‍යාණය භට ගත්ත හැරී නුවණින් දැකිනව. සංක්ද්‍යාවට විතරක කරලයි දැනගත්තාව. සම්පඹාතය පිහිටා සිටි හම් නාම රුප වෙන්කර දැකීමේ නුවණක් තියෙනව.

හටගෙන නිරුද්ධ වෙන බවක් නම් දැක්කේ ඒ ස්කන්ධයන්ගේ බිජ්‍යා වෙනව. “ස්කන්ධයන්ගේ උද්‍යෝග් වැයක්” දැකීමේ නුවණ මෙතනයි. සංක්ද්‍යාව නිසා හටගත් දැනගැනීම. එනම් වික්ද්‍යාණය හේතුවෙන් හිතට ඇරමුණු එනව.



සයුරුව නිසා අරමුණ බාහිරව යන “සංඛ්‍යාරය” නුවණීන් දැක, විස්තුතාණයේ මායාව රට්ටීමක් බව නුවණීන් දැක භදුනා ගත් කළ “විස්තුතාණය බාහිර රූපයට පතිත වෙන්නෑ” “අප්පත්‍රිටිධිත විස්තුතාණය” එනම් බාහිර රූපය මත පතිත නොවන විස්තුතාණය අපි කලින් පැහැදිලි කළ උදාහරණයේ ලෙස එළිය දෙයක් තියෙනවා කියලා දැනුනත් මලුව හරවල බලන්නැ. මගේ හිතමයි මට බාහිරනුත් ජේන්න තියෙන තියෙන නුවණයි. විස්තුතාණ මායාවට රට්ටෙන් නැ. ස්කන්ධයන්ගේ “ලදය/ වැය” දැකීම යනු එතැනම හටගත් ස්කන්ධයේ විතනම තිරඳුද වන බවට ඇති නුවණයි. “බිනුං පුරාණං නවං ණත්තේ සම්භවං විරත්ත වින්තා ආයතිකේ හවස්මිං”

අනාගතහවය සඳහා ඉලක්කයක් හදාගෙන නැ. “තේවිනු බිජා අවිර්ජ්‍නීච්චන්ද්‍ර” ඒ බිජය නැවත පැල නොවේ.

එදිනෙදා ඔබම එන සියලු අරමුණු කෙරෙහි ඔබ සිහිය පිහිටුවා කටයුතු කළ යුතු වෙනව. ඔබට දැන් කරන්න දෙයක් තියෙනව. සත්‍ය යාණය ඇති කෙනාටයි කෘත්‍ය යාණය පැනවුවේ. යෝනිසේ මනසිකාරය සියලු අරමුණු කෙරෙහි පැවැත්විය යුතුයි.

“ගවිතන්තම්වා ගවිඡාමිතී
දිනොම් වි ඩිනොමිහිති
සයානොම්වා සයානොමිහිති



නිසින්නොවා නිසින්නොමහිත
යථා යථාව පජානාති
තථා තථාන වා පජානාති
අහිත්බන් වා පටික්බන්තේ සම්පාන කාරීහෝති
ආලෝකිතේ විලෝකිතේ සම්පජාන කාරීහෝති
සම්ක්ෂිතේ පසාරිතේ සම්පජාන කාරීහෝත්

එහාට මෙහාට යනකාට, වට්සීට බලනකාට, අතපය දිග හරිනකාට, මලමුතා කරනකාට, සක්මන් කරනකාට, නිහඩව ඉන්නකාට, කථා කරනකාට සතර ඉරියවිවෙම “සිහි තුවතින් කරන්න ඕනි” සිහිය පවත්වන්න ඕනි. සතිය පිහිටුවා “සති සම්පර්ශයෙන්” යෝනිසේ මහසිකාරයෙන් යුතුවයි සියලු කටයුතු කළ යුතු වන්නේ. මූලාවකට වැටිල කාය වාර් මනෝ ක්‍රියාවකට යන්න නොදි සතිය පිහිටියෙත් බුද්‍රන් වහන්සේ අප වෙනවා අනාගාමී වෙනවා කියල. අඩුම සිත වශීම වුනොත් අවුරුදු හතක් ඇතුළත අනිවාරයෙන් වෙනව. එහෙම නොවෙනවා නම් ඔබ පුදුණ කරන මිය ක්‍රමවේදය තුළ කුමක් හෝ අඩුවක් තියෙනව. දැරුණය නිසියාකාරව අවබෝධ නොකර මේ මාර්ගයේ එල ලබන්නට බැඳී. ඒකත් හරියට ලිපිනය නොදැන යන ගමන වගේ “පරතේසේෂය” ලබාගත් දැනුම (ගුත්තවත් භාවය) ඒ දැරුණය සත්‍ය කරගැනීම සඳහායි අපි භාවනා කළ යුත්තේ. අපි ඒ ගැන ප්‍රතිපදාව අවසන කතා කරමු. මාර්ගය ගැන කතා කරන්න අපට බොහෝ දේ තියනව. රීට පෙර අපි කතා කරගෙන ආපු මේ පෙළ අනුව තව දෙයක් ගැන කතා කරන්න



ඉතුරු වෙලා තියෙනව. ඒ තමයි "උපාදුනයෙන් මිදෙන තැන නිවහයි" ඒක හරි අපි එතනින් මිදෙන්නයි මේ හැම දෙයක්ම කරන්නේ. එතනමයි දුකෙන් මිදෙන තැන. එහෙමනම් අපි මේ තාක් පැහැදිලි කර ගත් සියල්ල වතුරාර්ය සත්‍යයට ගලපල බලන්න ඕනි. පටිච්චමුප්පාදයට ගලපලා බලන්න ඕනි. ආර්ය අෂ්වාංහික මාර්ගයට ගලපලා බලන්න ඕනි. අවසන මාර්ගය තෙක්ම මේ පැහැදිලි කිරීම කළ යුතු වෙනව. එහෙම වුනොත් තමයි මුල, මැද, අග ගැලපු වූ අංග සම්පූර්ණව නිවන් මග පැහැදිලි කළා වෙන්නේ.

එහෙම තම් දැන් මේ පැහැදිලි කරපු දේ වතුරාර්ය සත්‍යයට ගලපලා බලමු. ඒ වගේම පැහැදිලි කළා උපාදානය වන ආකාරය. එතැනාම තව කාරණාවක් තියෙනව. ක්ෂේශය හැදෙන හැටි. පුද්ගල්‍යාවය හැදෙන හැටි. මම හැදෙන හැටි ගැන දැන් අපි බලමු. අපි උදාහරණයක් විදියට මේ කතා කරපු කාරණාවේ ආරම්භක තැනට යමු. අර ප්‍රියාගේ කතාව.

පඩියෙක් දැක්ක තැන සක්ක්‍යාවට විතරක කරල දැනගත්තේ මනුස්සයෙක් බාහිරේ තිබුණු දේ නෙමෙයි දැනගත්තේ.

දැකීම නැත්තම් ඇස "වක්බු ධාතු, රුප ධාතු, වක්බු වික්ක්‍යාණ ධාතු වක්බු සම්පස්සජා වේදනා සක්ක්‍යා මනසිකාර, නාම රුප ප්‍රත්‍ය කරගෙන වික්ක්‍යාණය මනුස්සයෙක් කියලා දැනගැනීමට ආවා. නාමය පැත්තෙන් හිත පැත්තෙන් මනුස්සයෙක් කියලා දැන ගැනීමට ආවත් ඒක



අන්තද කියලා මනුස්සයෙක් බලන්න ඕනෑයි කියන කැමැත්ත උපද්දවගෙන බාහිර බලනව. ඇසේ උපද්දවගෙන බලනව. නමුත් හමු වෙන්නේ පඩියෙක් නමුත් අපි එහෙ මනුස්සයෙක් ඉන්නව කියල ගත්තාම කෙලෙස් හට ගන්නව. ඒ ඉන්න මනුස්සයා ලස්සනයි. හරි හොඳයි, තැත්තම කැතයි. මම කැමති නෑ. අහිකා ධෝමනස්සයට යනව.

ම නු සපු ස යෙක් හමුවීමම උපාදාන ස්කන්ධයමයි. එහෙම මනුස්සයෙක් කියල හිතාගෙන කරන හැම වාචික, කායික, මානසික ක්‍රියාකාරකමක්ම කරම රස්කර දෙනව. අපි තව උපමාවක් ගමු “තාප්පයක්” අපි කොහොමද කියන්නේ. මය පේන්නේ තාප්පයක් කියල. අපි බලමු තාප්පයක් තියෙනවද කියල.

අපි යනව ලගෙට අල්ලා බලනව. දිව ගාල බලනව. ඉඩිල බලනව. තව්වුකරලා ගබාධ බලනව. බිත්තිය ලස්සනයි කියලා හිතෙනව. තාප්පයක් කියලා හොයල බලන්න අපිට වෙන විදිහක් නෑ. හැඳයි අපිට තාප්පයක් හමුවෙලත් නෑ. ඇහැ, කන, දිව, නාසය ගිරිරය අනුව බලන කොට එක එක් ආයතනයට වෙන වෙනම අන්දැකීම් මිස තාප්පයක් නම් හමුවුණේ නෑ. ආයතන පහෙන්ම එකට එකතු කරල පරිහරණය කරන්න පූජ්‍යත්වය දෙයක් අපිට හමුවුණේ නෑ.

එහෙම නම් මේ තාප්පය කියන දැනගැනීම ආවේ කොහොන්ද සක්ක්ඡාවට විතර්ක කරලමයි. දැනගැනීම කියන එක තාප්පය කියා ප්‍රක්ක්ඡ්ප්‍රතියක් හමුවුණේ අන්තටම මේ දැනගැනීම මාත්‍රය වික්ක්ඡාණයේ දැනගැනීම මාත්‍රය දාජ්ටියක් විතරමයි. මායාවක්මයි. එතකොට සක්ක්ඡාවට



විතර්ක කරල දැනැගත්ත තාප්පය කියන ප්‍රක්ෂේප්තිය මායාව එම්බෙ තියෙනව. අරහෝ තියෙනව. අර තියෙන්තේ කියලා සතර මහජන හැඩිතලයක් අල්ලගත්තාව. නම් කරනව ආ මේ තාප්පය ගැනයි දැනැගත්තේ. දැන් තාප්පය ඇහෙන් බලන්න පුළුවන් අල්ලලා බලන්න පුළුවන් දිව ගාල බලන්න පුළුවන්. සැප දුක් විදින්න පුළුවන් හැබැයි එහෙම එකක් තියෙනවද කියලා ඇත්තටම නුවණීන් විමුළුවාන් හමුබ වෙන්නේ කනට දැකුළු අත්දැකීම වෙනයි. ඇසට ලැබෙන අත්දැකීම වෙනයි. ආයතන පහෙන්ම තාප්පයක් නම් හමුවෙන්නේ . එහෙම නම් ඒක කොහොමද ආවෙ. හටගත් දැනගැනීම ඇති වුනේ කොහොමද කියලා නාමය පැත්තෙවත් රුපය පැත්තෙවත් හමුවුවූ දැනගැනීම මායාව වික්ෂේෂාණයමයි. දැන් මේ තාප්පය කියන වික්ෂේෂාණයේ දැනගැනීම මායාව බාහිර දෙයකට ගැටැහුවාන්, බාහිරන් හමුවුනාන් බාහිර ඇති සියල්ල සතර මහා භුත විපරිණාම වෙන ස්වභාවය එයටත් හිමියි. එහෙනම් (රුප්පනය) වන කැබෙන බිඳෙන ස්වභාවය නිසාම දුක හටගන්නව. හිතේ හටගත් නාමයත්, බාහිර ඇති රුපයත් එකට එකතු වන්නේ නම් මේ සත්‍ය නොදුන්නාකම ඇති තාක් පමණි. මෙලෙස නාම රුප දෙක එකට එකතු කරල, වික්ෂේෂාණය මායාවෙන් ගැටැහෙලා කළ ගොනා සුදු ගොනා එකට ගැටැහෙලා වගේ අපි ලෝකයක් හදාගෙන බොලද සතුවක් ලබමින් යනව. අවිද්‍යාව මත හැදුනු ලෝකය භාවයයි, රුපයයි විකට එකතු කරනවා කියන්නම කංඩාරයයි.

” කම්මිං බෙත්තං වික්ෂේෂාණුං බිජං තන්හා සිහෙහෝ ”



නාම රුප දෙක එකට එකතු නොවුනොත් “කරම කෙත” නැති වෙනව. ඒ කියන්නේ අවිද්‍යාව නැති වෙනව. එහෙම වුනොත් විස්දූශ්‍යාණ බිජ පැලවෙන්න පොලොව නැතිවෙනවා තණ්හාදිය සිරාවත් නැති වෙනව.

උපාදානය නොවන තැන උපාදානයෙන් මිදුණු තැන එතැනමයි. දෙයක් හට නොගන්න තැන එතනයි. ලෝකයෙන් මිදුණු තැන. ලෝකයා හට නොගන්නා තැන නාමරුප පවිච්‍යා විස්දූශ්‍යාණ නවත්තන්න බැං.

විශ්වෘතාත් පත්‍රිචා නාමරුප නවත්තන්න පුළුවන්.

ස්කන්ධ මට්ටම පවතිනව. වෙනස් කරන්න බැං. හැබැයි ස්කන්ධය අල්ලගෙන මෙහෙ හටගත් දේ අරහෙ තියෙනව කියලා බාහිර අරමුණු කරලා යන එක නවත්තන්න පුළුවන්. එහෙම වුනොත් ඒ අරඹයා (කරම හටගන්න එක) කෙලෙස් හටගන්න එකත් නතර වෙනව. නිරෝධයට යනව. හැබයි ස්කන්ධ මට්ටම එනම් විපාක මට්ටම වෙනස් කරන්න බැං. ඒ නිසාමයි නිරෝධ සමාපත්තිය ආකාර දෙකකින් දැක්වන්නේ සේපාදීසේස නිබිඛාන ධාතු අනුපදිසේස නිබිඛාන ධාතු ලෙස. කරම ක්ලේං මට්ටම එනම් උපාධාන මට්ටමින් මිදීම “සේපාදීසේස නිබිඛාන ධාතු” ලෙස භා ඉතිරිවන ස්කන්ධ ගරීරය දිරා වැවෙන තෙක් පමණි. එනම් ගරීරය දිරා වැවෙන දින ස්කන්ධයෙන් ද මිදේ. එය “අනුපදිසේස නිබිඛාන ධාතු” ලෙසත් ගැනේ.



නාමරුප ප්‍රත්‍යාගෝලීය හටගන් වික්‍රේද්‍යාණය තැවත බාහිර රුපය මත පතිත නොවීම “අජ්පතිවිධි වික්‍රේද්‍යාණය” ලෙස ධර්මයේ සඳහන් වේ. එලසම එම රුපය මත පතිත නොවන වික්‍රේද්‍යාණයට කරම කෙත නැමැති අවිද්‍යා භූමිය හමු නොවේ. එනම් විත්‍රුපටියට දරුණනපථය අහිමි වේ. ඒ නිසා රුපණාය නම්ති දේශනය තුළ “අනිද්‍යසන වික්‍රේද්‍යාණය” ලෙසත් එම වික්‍රේද්‍යාණය හඳුන්වාදී තිබේ. කෙක්වට සූත්‍රයේ අනිද්‍යසන වික්‍රේද්‍යාණ ගැන මතා පැහැදිලි කිරීමක් වේ. සූර්යාලෝකයත්, ගසත් නිසා ඇතිවන සෙවනැල්ල පතිතවන බිම තැ. සිනමා ගාලාවේ දරුණනපථය තැ. එවිට විත්‍රුපටියක් තැ.

අපි දැන් මෙතැනදී කිවිවා තණ්හාවේ දිය වැවෙන් තැ කියලා. ඇය එහෙම කිවිවේ. බාහිරින් දෙයක් හමු නොවන තැනු තණ්හාව ඇතිවෙන්නේ කුමකටද. තණ්හාව හට ගන්න නම් දෙයක් තියෙන්න ඕනි. තම හිතට එන වික්‍රේද්‍යාණයේ මායාවේ සැබැවු හෙළි වූ කළ මායා රංගනයට ආගාවක්, කැමැත්තක් ඇති වෙන්තැ. ඒකත් හරියට මැශේකරුවෙක් වෙන්න මැශේක් එකෙක් මැශේක් බව හෙළි වූව වගේ. පුදුම වෙන්න දෙයක් තැ. මැශේක් බවක් තැ. බොරුවකට කවුරුත් කැමති වෙයිද, ආගා කරයි ද රවවෙන්න හිතේ කැමැත්තක් තැ. නොදැන්නකම පහව ගිය කළ සත්‍යයේ ප්‍රයාලෝකය බැබලෙනවා. එවිට අවිජ්‍ය ගනදුර පහව යනව. සිතේ හටගන්නා හැම මනසිකාරයකම ස්වභාවය.

“අනිච්ච සංබත් පරිච්ච සමුප්පන්නං
කය ධම්මං වයධම්මං නිරෝධ ධම්මං”



අපි කලිනුත් මේ ගැන සඳහන් කළා. සිතුවිල්ල, වියුද්ධාණය හටගන්න දැනීම, හටගන්ත දෙයක්, හිටින දෙයක් නොවේ. නැතිවෙන්න පූජිවන් සංයුද්ධාවට විතරක කරල හදාගත් දෙයක් එකතු කරගන්න ගොඩක්, එකක් ලෙස හිතින්ම හදාගත්ත මායාවක් ක්ෂය වෙනව, විසිරෙනව, (වයධම්ම) ගෙවිලා යනව විරාග ධම්මං ඇලීමක් ඇති වෙන්නැ. නැතිවෙලා යනව. ස්කන්ධයන්ට අදාල මේ ධර්මතාවයන් වික නැති කරන්න බැ. තියාගන්න හිතුවට තියාගන්න බැ. “යං පිචිච් නලබති තමපි දුක්ඛං.”

බලාපොරොත්තුව බිඳෙන තැන අපිට දුක ඇතිවෙනව. අපි මේ හැදුනු වියුද්ධාණය බාහිරින් සැබැඳුවෙලා මුලාවට ගියොත් බාහිර රුපෙට එකතු කරලා තියෙනව, තියෙන මුලාවට ගියත් පවතින් නැ. හටගන්නේ දුකක්මයි. අපි සැපක් තාවකාලික මායා සතුවක් විදින්න ගියත් එහි සැබැඳු ස්වරුපය අනිත්‍යතාවයමයි. එනම්, ඒ නිසා ඇතිවන රචිත්‍යමට පසුව දුක බවට පෙරෙළෙනවාමයි. එබදු ලෙඩි වෙන, දිරන, ක්ෂය වෙන, වැයවෙන ජරා-මරණ, ධර්මතාවයක් අරන් තියෙනව මම මගේ කියල.

උදාහරණයක් විදියට රත් වූ යකඩයක් ගත්තොත් එය කොතැනින් ඇල්ලුවත් පිචිවෙනවාමයි. කුඩා ලමයෙක් දණ්ගාගෙන ගිහිල්ලා රතුපාට දැකලා ගිනියම් වූ යකඩය නොදන්නකමට රතු පාටට ආසාවෙන් අල්ලනවා පිචිවෙනව, අඩනවා, දුක ඇතිවෙනව. ලස්සනයි කියලා දැක්ක තැන දරුවාට නොදැනුණු නොපෙනුනු ඇත්තක් තිබුණා. පිචිවෙන බව දුක් එන බව. ලස්සන බව ඇහැටු



පේනව. නමුත් පිච්චෙන බව ඇහැට ජේන් නෑ. නුවණීන් බලන්න ඕනෑම වික නොබලා ඇහෙන් බලලා ගන්න තිරණය නිසා භංග වැළපෙන්න වෙනව. ලස්සනට පෙනුණට පිච්චෙනව කියලා මෙහෙම සත්‍යතාවක් තියනවා කියලා නුවණ අර දරුවට ආවොත් එහෙම නම් ලස්සනට පෙනුණට ලගට ගියාම අල්ලයිද නෑ අයි. දැන් එය දැන්නවා ලස්සන වුණාට ඇල්ලුවොත් පිච්චෙනවා කියලා පිච්චෙනාත් දුකට වැටෙනවා කියලා අඩන්න වැළපෙන්න වෙන බවත් දැන්නව. දැන් එය ලස්සනට පෙනුණට අල්ලන්නෙන නෑ. දැන් මය ලමයා යකඩ ඇල්ලුවා වගේ තමයි අපි ඔයාලගේ ඉන්නේ මක්කාම. අපින් දරුවේ අල්ලගෙන ඉන්නවා. මගේ කියලා එන් ලෙඩ වෙන එක වෙනස් කරන්න බැං ක්ෂය වෙන එක මියයන එක වෙනස් කරන්න බැං. එබදු ඇත්තක් මේ කයේ තියෙනව. මේ රුපයේ තියනව.

දරුව කියල ගන්න තැන ගිනියම් වෙනව. ගිනියම් වූනු යකඩය භයියෙන් ඇල්ලුවොත් පිච්චෙනව. බුරුලෙන් ඇල්ලුවොත් විකක් පිච්චෙනව. අතහැරියෙන් පිච්චෙන් නෑ. ඇල්ලුව නැත්තම් ප්‍රශ්නෙකුත් නෑ. දැන්න කෙනා අල්ලන් නෑ. දන්නැති කෙනා තදකරල අල්ල ගන්නව.

දරුවා කියලා ගන්න තැන අපිට නුවණක් තිබුණාත් මේ දරුවා ගැන මට යුතුකමක් වගකීමක් තියෙනව. එක මා ඉටු කළ යුතුයි. නමුත් මට වෙනස් කරන්න බැරි ධර්මතාවයක් මේ කයත් එකක් ජීවිතයත් එකක් බැඳිලා තියෙනව. දිරන බව, ලෙඩ වෙන බව, මියෙන බව. එක මට වෙනස් කරන්න බැං. ඒ බව දන්නා නුවණීන් මම ඉන්නවා



සුතුකම් ඉටු කරනවා විනා හඩන්න, වැලපෙන්න දෙයක් මට හමුවෙන්නේ නෑ. බුදුන් වහන්සේ මෙලස උදාහරණ බොහෝ ප්‍රමාණයක් ධර්මය තුළ දක්වලා තියෙනවා. පලගැටියගේ කතාව. පහන් දැල්ලට පනින පලගැටියට කොයි තරම් පැහැදිලි කරන් පලගැටියා පහන් දැල්ලට පනිනවාමයි. පලගැටියට දැනෙන්නේ එතැන සැප තියෙනවා කියලා. පලගැටියට ඒක සැප සංක්ශෝධාවක් කොයිතරම් පිච්චුනාත් පලගැටිය ආයිත් පහන් දැල්ල පනිනවා. පිච්චිලා මැරෙනකම්ම පනිනවා. කොච්චර පිච්චුනාත් පලගැටියට හිතෙන්නේ මේ පාර පිච්චුනා. නමුත් එතැන සැප නම් තියෙනවා. පිච්චුනාට කමක් නෑ. මම ආයත් පනිනවා කියලමයි.

අපිත් හරියට සැප හොයන්නේ ඔන්න මය වගේ. මේ පිච්චුවෙනව. දුක එනව. ඒ වූනාට ආයිත් එතනින්මයි සැප හොයන්නේ. බාහිර බඩු මුටුටු දු-දරුවෝ ගෙවල් දෙරවල් යාන වාහන විලින්මයි සැප හොයන්නේ. මේ ලෙඩ් වෙනව. මේ බඩු මුටුටු කැබේලා දුක එනවා ඒත් ආයිත් ඒවායිත් ම සැප හොයනවා කවදාවත් පවතින සැපයක් නම් ලැබෙන්නේ නෑ.

අර පට පණුවගේ උදාහරණය වගේ. පටපණුවා දන්නේ නෑ තමන්ම වියාගන්න කොළය තුළ හිර වෙලා මැරෙන බව. මිනිස්සු පට තුළ හදාගන්න පටපණුවා කොළයක් එක්කම තට්ත උණු වතුරට දාලා තම්බනවා. උඩ පිච්චිලා මැරෙනවා. අපිත් හරියට ඒ වගේ අපිම හදා ගත්ත කෙලෙස් පොදීයකට හිර වෙලා අපිම දුක්විදිනවා.



අර උරග ජාතකයේ තාත්ත්‍යයි පුත්‍ය ගියා
හේත්‍යට සර්පයෙක් ගහලා පුතා මලා. දැන් කරන්න දෙයක් නෑ
දර ගොඩක් ගහලා ලැගින් හිය මගියෙකුගේ අත් ගෙදරට
පණිවිඩයක් යැවිවා එක බත් මූලක් විතරක් අරගෙන ගෙදර
ඇතිත් අයත් එක්ක කියලා. ගෙදර අයත් ආව මිනිය ධවල
අවසන් කළා. ශක්‍යා අහනවා ඇයි අඩුන් නැත්තේ කියලා.
මෙයා අපි ලැගට ආවා කියලා නෙමෙයි. මෙයා අපිව දාලා
ගියෙන් කියලා නෙමෙයි. ඉතින් එහෙම දේකට මං මොකටද
අඩුන්නේ. ඉතින් අපිත් දැනගත්තොත් නුවණින් බැලුවාත්
වස්තු දේපල, දුවා, දරුවෝ මගේ කරගෙන මනසින් බැඳිලා
දුකට වැවෙයි දී.

ප්‍රිය මනාප වස්තු දහයයි නම් අඩුන්න හේතු
දහයයි. ප්‍රිය මනාප වස්තු දාහයි නම් අඩුන්න හේතු දාහක්
තියෙනවා. දැන් ඔබ දුකත් දුක්ඛ සමුදයත් දන්නවා. දුකත් දුක
හටගන්න විදිහත් දන්නවා. නිරෝධය නිරෝධ කරන
මාර්ගයත් දන්නවා.

මෙතාක් අපි ඔබට පැහැදිලි කළේ දර්ශනය
ගැන. කුමක්ද මේ දර්ශනය සමාපත්තිය කියන්නේ කියලා.
නැතිනම් යථාභුතයුනය කුමක්ද කියලා ඔබට අවබෝධයක්
ඇති කරන්නයි අපි උත්සාහ කළේ. සතර සතිපටියානය
වඩන්න ඕනෑම දර්ශනය දැනගෙන මොක්නම දන්නැතුව සතර
සතිපටියානය වැඩුව කියලා නිවන් දකින්න ලැබෙන්නේ නෑ.
හැබැයි අපි තාම භාවනා කරන හැටි පැහැදිලි කළේ නෑ.
එනම් මාර්ගය ප්‍රතිපදාව ගැන අපි තාම කතා කළේ නෑ. ඊට
කළින් මේ තාක් අපි කතා කරපු සියලු කාරණා (සංසිජ්‍යව)



කෙටියෙන් පොඩි ගැලපීමක් කරන්න කුමතියි. අපි කතා කලා නාමයත්, රුපයත් හැදෙන හැටි. එතනදී කිවිව දැකීම කියන කාරණය රුපයට අයිති නැ කියලා. ආලෝකයත්, ගසත්, පොලුවත් නිසා සෙවනැල්ල. සෙවනැල්ල රුපයට අයිති නැ. හේතු නිසා හටගත් දෙයක් ඇසෙත්, රුපයත් වක්බූ විස්කේදාණය නිසා දැකීම (ස්පර්යය) රුපයත්, ඇසෙත් වෙන්කර දැකපු මායාව වක්බූ විස්කේදාණය, “හේතු පටිච්ච සම්භාත් හේතු තිරජ්ධේතා තිරජ්ජේත්ති” අපි දකින රුපය මනසින්ම හැදුනු මායාවක්. සිතුවිලිමය. නැතිනම් විත්ත වෙතසික රුප අපි බාහිර දාලා බැලුවට බාහිරින් හෙවිවට බාහිරින් පෙන්නුවට එය හට ගත්තෙන හිතේමයි. අපි දකින ලේකය හැදෙන්නේ අපේ හිතේමයි. මය දකින දේවල් මය වඩා දේ මය වටිනාකම් අපේ හිතේ හැදුනු මායාවක් විතරමයි. එය සත්‍ය කරගෙන දුකට වැවෙන පාථ්‍රීතන හුම්ය හදුනගන්න. රවවෙන්න එපා. එකට වැවෙන්න එපා. ඇත්තටම අපි ගිනිගොඩක් උඩි. එතකොට බාහිර මොකුත් නැදීද. (දෙයක්, මේසයක්) තියෙනවා කිවිවත් ගාස්වත දූෂ්චරිය හැ කිවිවෙත් උවිශේද දූෂ්චරිය. ඇත්තටම උත්තරය හේතු නිසා හට ගත් දේ හේතු නැති වන විට නැති වෙයි. “ඉමස්ම් සති ඉදං හොති” එහෙම හැදුනු රුපය බාහිර තියෙනවා කියලා ගත්තොත් මගේ කරගත්තොත් එතැන මමත් ඉන්නවා. මගේ ආත්මයක් තියෙනවා. “එත් මම එසේහමස් මේ එසේ අත්තා”

මය හදාගන්න රුපයමයි. මම කියලා ගත්තොත් මමමයි. රුපය කියලා ගත්තොත් මය රුපය තුළ මම ඉන්නවා කියලා ගත්තොත්, මං තුළ රුපය තියෙනවා කියලා ගත්තොත්,



“රුපං අත්තනෝ සම්බුද්ධස්සති
රුප වන්තංච අත්තනෝ සම්බුද්ධස්සති
රුපස්මේ වා අත්තහන සම්බුද්ධස්සති
අත්තනිවා රුප සම්බුද්ධස්සති”

රුප, වේදිනා, සක්ෂ්‍යාණ, සංඛාර, වික්ෂ්‍යාණ ලෙස පංචස්කන්ධයටම ගලපා විසිආකාර සක්කාය දිවිය හැදෙනවා. (සත් කාය) ගොඩක් තියෙනවා. ගොඩම එකක් කරගන්නවා.

නාමයත්, රුපයත් එකතු වූණු තැන දැන ගැනීමක් වේ. දැනගැනීම නාමයටවත්, රුපයටවත් අයිති නොවේ. නාමරුප නැතිව දැන ගැනීමක් සිදු නොවේ. **තෙලුත් තිරත් නිසා ආලේකයක් හට ගෙනි.** ඇසත්, රුපයත් නිසා වක්බූ වික්ෂ්‍යාණයක් ඇති වේ. මේ තුනම ඇති තැන දැකීමක් ඇති වේ. දැකීම නමැති එලය ද ඉතුරුවක් නැතිවම නිරුද්ධ වෙයි.

ධාතුව ධාතුව සමග ගැටීමෙන් පෙනීම වේ. ධාතුව යනු අනාත්ම ධර්මතාවයකි. ඒ නිසා හටගත් පෙනීමද අනාත්ම ධර්මතාවයකි.

කාම ධාතුව අවබෝධය නිසා කාම ලෝකයෙන් මිදේ. රුප ධාතු අවබෝධ කළ කෙනා රුප ලෝකයෙන් මිදේ. අරුප ධාතුව අවබෝධ කළ කෙනා අරුප ලෝකයෙන් මිදේ. මේ තුන් ලෝකය අවබෝධ කළ කෙනා තුන් ලෝකයෙන් මිදේ. දැන් මය හිතේ හදාගත්ත රුපය මනසට අරමුණක් වෙනවා. මනා ආයතනයට මනෝ ධාතුවට ධම්ම ධාතු හමු වෙනවා. මනසට අරමුණක්, මනෝ



වික්‍රේත්‍යාණය දැනගැනීමට එනවා මෙතන හොතික අරමුණු නැතිවෙලා සිතුවිලි විතරයි.

“වක්බූං ලෝකේ ප්‍රිය රුපාං

රුපාං ලෝකේ ප්‍රිය රුපාං

වක්බූ වික්‍රේත්‍යාණ ලෝකේ ප්‍රිය රුපාං”

මහෝ වික්‍රේත්‍යාණයට “පෙර මතකය” එනවා. රුප විවාරය, රුප තණ්හාව විතරක විවාර කරන මහෝමය අවස්ථාවේදී සිහි කරන්නේ “කාම හවයක්” මේ තියෙනවා කියලා බාහිර ගැන හිතුවට එහෙම එකක් නැදාම්වියක්. රුප පේනකාට නම සිහි වෙනවා. නම ඇහෙනකාට රුපය සිහිවෙනවා. රුප විවාරය. “තණ්හාවට” පාර හදලා දෙනවා. මේ ආකාරයට අර අපි පෙර කිවු ලෙස “සතර ආකාර” දාම්වියට වැටෙනවා, රුපය ආත්ම කාට ගන්නවා. මෙන්න මේ ආකාර දෙක අවබෝධ කළ කෙනා එනම්,

වක්බූ බාතු රුප බාතු වක්බූ වික්‍රේත්‍යාණ බාතුවත් - 1

මහෝ බාතු දිමීම බාතු මහෝ වික්‍රේත්‍යාණ බාතුවත් - 2

අවබෝධ කළ කෙනාට, සියල්ල අවබෝධ කළ මිදුණු කෙනා “කේවලි” කියලා කියනවා. “විමුක්තාන්තා” බහිරට තොයන හිත “ලපාදානයෙන් මිදුණු හිත” “හිවන් අවබෝධ කළ කෙනා” ලෝකයෙන් මිදුන කෙනා “විනෝය ලෝකේ අහිර්ය ලෝමතස්සානං” හේතු නිසා හටගෙන හේතු නැතිවන විට නැතිවන ධර්මතාවය දැකින කෙනා. රුපයේ අභි වීම දැකිනව. රුපයෙන් නැතිවීම දැකිනව. ස්කන්ධයන්ගේ අභිවිමත්, නැතිවිමත් දැකින කෙනාට ලෝකයක් හසු



තොවෙයි. ලෝකයට ඇලුම් කරන් නැ. අභිවෙන, නැතිවෙන, බර්මනාවය දැකිනවා. “යටාහුන යූන ද්‍රාගනය” එයමයි. තිවන අසංඛත බාතුව ලෙස හදුන්වනව. “අසංඛත” බාතුව කියන්නේ නොහටගත් හිතේ හැඳුණු “රැප ප්‍රක්ශ්නජ්‍යතිය” බාහිර එකතු නොකළහාත් එය සිතටම සීමා වෙනවා. බාහිරන් හටගන් නැ. ඒ කියන්නේ බාහිර රුපය සත්‍ය වෙන්නේ නැ. ඒ කියන්නෙ බාහිරන් දෙයක් හටගන් නැ. නැඟැයි බාහිරන් දෙයක් හටගත්තොත් සංඛතයි. “සංඛතය” කියන්නේ ලේඛය. සංඛතය ලක්ෂණය තමයි දුක්ඛ ලක්ෂණය. ඒ කියන්නේ දෙයක්, යමක් ලෙස ගේතොත් තමයි දුක අභිවෙන්නේ.

“පංච උපාඩාන බත්ධා දුක්ඛ” කියනකොට තුවණක් තියෙන්න ඕනි. ඇයි එහෙම කිවිවේ කියලා. රුපය කියන්නේ පංච උපාඩායෙන් හැදෙන දැන ගැනීමක් ප්‍රක්ශ්නජ්‍යතියක්. ඒ කියන්නේ වේදනාව, සංක්ෂ්ප්‍රාව, සංවේතනා, වික්ද්‍යානාය කියන්නේ “ස්ථර්ය ප්‍රත්‍යයෙන්” හටගත් දෙයක්. “වික්ද්‍යානාය” කියන්නේ “නාමරුප” ප්‍රත්‍යයන් හටගත් දෙයක්. රුපය කියන්නෙන් හටගත් දෙයක්. හටගත් දෙයක “උප්තත්ති ලක්ෂණය” තියෙනවා. ඒ නිසය දුකය කියන්නේ. “පංච උපාඩායේ බත්ධා දුක්ඛ” කියන්නේ මෙන්න මේ හේතුව නිසය. දුකය කියන්නේ හටගත් දේ ජාති, ව්‍යාධි සහිතයි. දුක්ඛ ලක්ෂණයෙන් යුත්තයි. ඒ නිසා “දුක්ඛ ආර්ය සත්‍ය” කියන්නේ “ඉදා දුක්ඛං යෝතිසේ මනසිකරේති” මෙතන තුවණින් නොදැක්ක නිසා ප්‍රමාදය නිසා “දුක්ඛ



සමූදය ආර්ය සත්තය” හටගන්නා. එහෙම නම් දුක දුක හැටියට දැක්ක නම “සමූදය දුරු වෙනවා” එහෙම නම දුක; දුක හැටියට දකින කොට ගහක්, මලක්, දෙයක් කියල හමුවෙන් හඳු. වියමයි “නිරෝධාර්ය ආර්ය සත්තය” මෙලෙස වින වින සැම අරමුණක්ම නුවනීන් මෙහෙති කරයි නම් විහි පිහිටා සිටි නම් වියමයි. “දුකින් මදීමට කළයුතු දේ” එනම් “දුක්බ නිරෝධ ගමනී පටිප්‍රා ආර්ය සත්තය” ආගුව ක්ෂේත්‍ර කිරීම සඳහා වෙන කළ යුත්තක් නෑ. ඒක නිසයි “ඒකායනේ ඇය නික්බවේ මගේ” කියල කිවිවේ.

දුක දුක හැටියට දකිනකොට සත්තයෙක් පුද්ගලයෙක් මම කියලා ගහක්, මලක් කියලා අදහසට ඉඩ නෑ. සාපේක්ෂතාවක් නෑ. කරම ක්ලේෂ කරන්න බිමක් නෑ. ඉඩක් නෑ. ඒ නිසා තණ්හාවට ඉඩ නෑ. දුක් වේදනාවයි නැති වෙන්නේ. මම, මගේ කියලා ගන්න බවමයි තණ්හාව. තණ්හාව නෑ කියන්නේ නිරෝධය. නිරෝධයේ පිහිටා සිටිනවා කියන්නේ මාර්ගය. එහෙනම් මාර්ගය කියන්නේ නිරෝධයේ පිහිටන බව. නිරෝධය කියන්නේ සමූදයේ ප්‍රහානය වන බව. සමූදය ප්‍රහානය වෙන්නේ දුක දුක හැටියට දැක්කනම.



සත්ත්ව ජුතා, කාත්ත්ව ජුතා, කාතක් ජුතා

වීහෙම හම් "සත්ත්ව ජුත්තාය" - දුක්බේ ජුතා, දුක්බ සමුදායේ ජුතා, දුක්බ නිරෝධ ජුතා, දුක්බ නිරෝධ ගාමණී පටිපලුය ජුතා,

"කාත්ත්ව ජුත්තාය" - දුක දුක හැටියට දැකීම, වින වින සිතට අභි විම, නැති විම, පෙන්වීම දෙයක් හට තොගන්න ලෙස සත්ත්ව පෙන්වීම. මෙතන සිහියෙන්, තුවණින් තොහිතන තැන සමුදාය හටගන්නව. මෙතන සිහියෙන් තුවණින් හිටි තැන සමුදාය හටගන්නේ නෑ. නිරෝධය හටගන්නවා මාර්ගය වැඩිනව.

"කාතක් ජුත්තාය" - අවසානයේ ඔබට කළ යුත්තක් නැති වෙනව. සියලුල සංසිදෙනව. ඒ ඇලෙන, ගැටෙන ගින්නෙන් ඔබේ හිත මිදෙනවා. ඒ ගාන්ත ප්‍රණිත නිවනට ඔබේ හිත පත්වෙනවා. විතං ගාන්තං, විතං ප්‍රශ්නං, යදිදං සඩ්බ සංඛාර සමරේ සඩ්බුජදි පටිනිස්සග්ගේ විරාගේ, නිරෝධා නිඩ්බානං"

සියලු සංස්ඛාර සංසිදි සියලු උපාදාන සියලු උපාදාන ගොඩවල් උපයි අතහැරි කිසිවකට තොඳුගැනීමෙන් මිදුනු ඒ ගාන්ත ප්‍රණිත නිවනට ඔබ හිත පත්වේ. ඒ අමා මහ එලයට පැමිණි බව ඔබේ හිතට දැනෙන දැනීමයි, කාතක් දාණය ලෙස හැදින්වෙන්නේ. මෙලෙස සත්ත්ව ජුතා,



කාතන යුතු, කාතක් යුතු, ලෙස විතුරාර්ය සත්‍ය තුන් ආකාරයට බැඳීමේදී දොලොස් ආකාරයකට අවබෝධවීම.

“නිපරවටිවා ද්වාද්සාකාරං” ලෙස ධර්මයේ සඳහන් වේ. එලෙසම බාහිරට නොයන සිත බාහිර දෙයක්, කෙනෙක් හට නොගන්නා තැන. දෙයකට කෙනෙකුට ඇති කැමැත්තක් හට නොගන්න තැන “අප්පනිහිත විමුක්තියට” එනම් කාම භූමියෙන් මිදිමයි. එලෙසම සිතේම හටගත් මායාව රුප ප්‍රක්ශ්නපීතියත්, සකස් වුණු සංඛත දෙයක්, නොපවතින දෙයක් “සක්කුත” ස්වභාවය අවබෝධ වීමෙන් රුප භූමියෙන් මිදි යයි. එලෙසම වේදනා, සංක්ෂා, සංඛාර ස්කන්ධයන්ට නිමිති වූ කිසිවක් හමු නොවන තැන හේතු නිසා හටගෙන හේතු තැති විට නිරුද්ධ වන ස්කන්ධයන්ගේ සමුද්‍ය වැය ධර්මතාවය අවබෝධවීමෙන්, නාමයෙනුත් මිදි යයි. එනම් “නිමිත්තක්” හමුනොවන “අනිමිත්තක්” වේතේ විමුක්තියට පත් වේ. එනම් අවසාන අරුප භූමියන් ද සිත මිලේ. මෙලෙස අනිමිත්ත, සුන්දුකුත, අප්පනිහිත වේතේ විමුක්තියට සිත පත්වේ. තවද කාම භූමියත්, රුප භූමියත්, අරුප භූමියත්, යන තුන් භූමිය එනම්, තුන් ලේඛයෙන් මිදි නිවන් මග අවබෝධය සාක්ෂාත් කර ගනී, වෙනත් ආකාරයකට සසර බැඳ තබන සංයෝජන ධර්ම අනුව මෙය පැහැදිලි කරනවා නම් සක්ඛාය දිවියි, විවිකිව්‍යා, සිල්බ්‍යන පරාමාස යන ඕරම්භාගිය සංයෝජන තුන ප්‍රහානය වීමෙන් සෙය්වාන් එලයට පත්වේ. එවන් අය දෙවි මිනිස් හව තුළ ආත්ම භාව හතක් පමණක් උපදී. තවද සංයෝජනයන්ගේම ප්‍රහානයේ හේතුවෙන් සකඟාගාමී මාර්ගලියට ද පැමිණේ.



එවැනි අයෙක්ගේ වියෝචක් සිදුවුවහොත් මනුලොට එක් අවස්ථාවක් පමණක් උපදින තැනැත්තා සකංධාගාමී ලෙස හැඳින්වේ.

කාමරාග පටිස යන ඕරම්භාගිය සංයෝජන දෙකද ප්‍රහානය විමෙන් අනාගාමී එලයට පැමිණේ. “අනාගාමී” නැවත පැමිණීමක් නෑ. “පංචසුද්ධාවාස මුහුම ලෝක” වල ඉපදී එහි පිරිනිවීම සිදු වේ. මෙලෙස ප්‍රහාණය වන ක්ෂේරයන්ගේ ප්‍රමාණය අනුව සක්බාය දිවියේ, විවිතිවිවා, සිලබ්බත පරාමාස යන තුන් සංයෝජනත් ඉතිරි සංයෝජන ධර්ම පහ එනම් උද්ධම්භාගිය සංයෝජන වන රැඡ රාග, අරඡ රාග, මාත, උද්දව්ව අව්‍යාපා ප්‍රහින විමෙන් අරහත්භාවයට පත්වේ. නැවත උපතක් නොමැත. පිරිනිවීම හෙවත් සදා ගාන්ත සුවයට පත් වෙයි.

සේවාන් වීම සඳහාත් සකංධාගාමී වීම සඳහාත් අනාගාමී වීම සඳහාත් අරහත්වය සඳහාත්, වෙන කළ යුත්තක් නැති බවත් කළ යුතු එකම දේ නම්, “ස්කන්ධයන්ගේ උදය වැය දැකිම” පමණක්ම බවත් ධර්මයේ සඳහන් වේ. නමුත් ස්කන්ධයන්ගේ උදය වැය දැකින ආකාරය ඉතාම වැදගත් කාරණාවයි. එලෙස රුප ය කායානුපස්සනාවේදින්, වේදනාව වේදනානුපස්සනාවේදින්, වික්ද්‍යාණය විත්තානුපස්සනාවේදින් සංක්ද්‍යා සංඛාරය ධම්මානුපස්සනාවේදින් ලෝකයෙන් මිදීම සඳහා වැඩිය යුතු ආකාරය සතර සතිපටියාන සූත්‍ර දේශනය තුළින් මනාව දක්වා තිබේ. නමුත් ගැටලුව තිබෙන්නේ උයද, වැය නැතිනම් සමුදය අත්ත ගමය බලන විට අපි මුලාවට වැවෙනවා. නුවණින් බලන්න ගියාට ඒක කරන්න බැං.



නීවරණ එනවා. එකට හේතුව සිතේ විසිරීමයි. එහෙම නම මෙතන මුලා නොවී ඉන්න නම් සමාධිය ඕන වෙනවා එහෙම නම් හිත එකග කරන කමටහනක් වඩන්න ඕනි. ඒ කියන්නේ සිහිය පිහිටුවිය යුතුයි. ඒ සදහා දස කසින දස අණුස්සති “සත්‍යිස් කමටහන්” තුළින් තමාගේ සිතේ ස්වභාවයට අදාළ කුමක් හෝ කමටහනක් වැඩිය හැකියි.

හැබැයි සත්‍ය ඇශාණය ඇති කෙනාටය මෙහෙම කිවිවේ. තමා දැකපු දරුණනය සත්‍ය කර ගැනීම සදහායි ප්‍රතිපදාවක් පැනෙවිවේ. සතර සතිපටියානය පැනෙවිවේ. එහෙම නැත්තම් සතර සතිපටියානය වඩන්නේ කුමන කරුණක් අවබෝධ කර ගැනීමට ද කියලා ඔබ දන්නේ නැ. මේ දැක්ම ඇතිවයි අරමුණක නිමිත්තක් හැටියට සමාධියක් වඩන්නේ. දැන් මේක දැකපු කෙනා ආනාපානසතිය තෝරගන්නවා. ආනාපානසතිය වඩන්නේ ඇයි උද්ධව්‍ය කුක්කව්‍ය විසිරෙන බව දුරු කරන්න සිත නිසල කරන්න ඕනි. දැන් මෙතන සමාධි දෙකක් තියනවා. අර එන ධර්මතාවයන්ගේ යථාර්ථය බලන තැනැත් සමාධියක් ගොඩ නැගෙනවා. “අනිමිත්ත සමාධිය” නිමිත ලෙස ලෙස එකක්වත් ගත්තෙන නැ. හටගන්න හටගන්න ධර්මතාවයන්ගේම නිරෝධයයි බලන්නේ. එලෙස සිහියෙන් නුවණින් මෙහෙහි කරගෙන යන විට එන එන අරමුණු නිරායාසයෙන්ම සත්‍ය දකින ස්වභාවයට හිත පත්වෙනවා. ඇතිවීම නැතිවීම “සමූද්‍යත් අත්තගමයත්” යන ධර්මතාවය පහසුවෙන් දකින අවස්ථාවත්, එලෙස දැකීමේ සමාධිමත් අවස්ථාවක් ඔබට හමු වෙනවා. එතන වෙන සමාධිය අනිමිත්ත සමාධියක්. එකම නිමිත්තක පවතින නිමිති සහිත සමාධියක් නොවේ.



නිමිති සහිත සමාධියේ දී එකක් අල්ල ගන්නවා. සිහිය විසිරෙන්න නොදී එක නිමිත්ත තියාගන්නවා. “සති නිමිත්ත” අල්ලනවා කියන්නේ ඒකටයි. හැඳුයි මෙතන නිමිති වශයෙන් ගන්නවා කියන්නේ එතන “උපාධානය” තියෙනවා. “උපාධානය” ඇත්තාම් එතන හවය තියෙනවා. “හවය” ඇත්තාම් “ජාතිය” උපතක් තියෙනවා. උපතක් තියෙනවා නම් විපතකුත් තියෙනවා. එහෙම නම් ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දේමහස්සයක්” තියෙනවාමයි.

අතිමිත්ත සමාධිය හඳුනාගත් කෙනාට එය වඩන්න බැං හිත විසිරෙනවා නම්, එහෙම නම් සිත විසිරෙන නොදී තබා ගැනීම ර්ථ පහසුවක් වෙනවා. එහෙම නම් සතිය ඒ සඳහා වැළැගත් වෙනවා. හැඳුයි ඒ කෙනා “සති සමාධිය” වඩන්නේ අතිමිත්ත සමාධියට උපකාරයක් පිළිසියසි. එහෙම නම් ඒ සඳහා “ආනාපාන සමාධිය, බුදුග්‍රූහ සමාධිය, අසුහය, මෙම්ඩය” ඕනෑම කමටහනක් වඩන්න පුළුවන්. තමන්ට ගැලපෙන විදියට කමටහන් තෝරා ගෙන ඒ වඩන ඕනෑම කමටහනකින් ලබාගන්නා සතිය උපකාර කරගෙන අතිමිත්ත සමාධියටයි යොමුවෙන්නේ. මෙතන උපාධාන කරගන්න නිමිත්තක් නැ. ඒ නිසාම ජාති, ජරා, මරණ, සෝක, පරිදේව හටගන්න ඉඩක් නැ. මේ “අතිමිත්ත සමාධිය” නිවන නැමුනක්මයි පවතින්නේ. දැන් තමන් දන්නව අවශ්‍යතාවය, ආගුව ක්ෂය වෙන්නේ වෙන මොක්වත් කරල නෙමෙයි මෙතනය සිහියෙන් නුවණීන් බලන්න මිනි තැන. වේගයෙන් ගලාගෙන එන කාම සිතුව්ලි වළකාගන්න මිනි. ඒ සඳහා සිහිය පිහිටුවාගැනීම එනම්, “සතිය” පිහිටුවීම එනම්,



“සති නිමිත්ත” සමග කටයුතු කිරීම ඉතාම වැදගත්. සති නිමිත්තක් සමග එදිනෙදා කටයුතු කරන්න පුරුදු වූණු කෙනෙකුට ස්කන්ධයන්ගේ උදයවැය දැකීමට පහසුවක් වෙනවා.

හැබැයි මේක ඉතාමත් ම දියුණු අවස්ථාවක්. සති නිමිත්ත සමගම එදිනෙදා කටයුතු කිරීමට පළමුව පුහුණු විය යුතුයි. මේ හැකියාව කෙනාගෙන් කෙනාගේ හැටියටයි කළ හැක්කේ. මේ සඳහා තමන්ට සතර සතිපටියානය ගැන මනා අවබෝධයක් නිබිය යුතු වෙනවා. සිතට නීවාරණය එන ආකාරය හඳුනගෙන රේට අදාළ කමටහන් දතී නම්, ඒ ඒ කමටහන් වැඩිම තුළින් ඒ ඒ නීවරණ ධර්ම වලින් සිත මුදා ගැනීමට පහසුවක් වේ. උදාහරණයක් ලෙස ගත්තොත් “කාමච්ඡේදය” අසුහය වැඩිම “රීත මිද්ධයට” සක්මන් හාවනාව වයිම “ද්වේශය” එන විට මෙත්‍රි හාවනාව වැඩිම ආදිය ආකාරයට සිත නීවරණයන්ගෙන් මුදා ගැනීම ඉතාමත්ම වැදගත්. හැබැයි මෙහෙම කරගෙන යනකාට එයාට තේරෙනවා අභ්‍යව දැකින දේවල්, කනට ඇහෙන දේවල්හේ මේ එන්නේ. එහෙම නම් “ඉන්දිය සංවරය කරගන්න ඕනි. ඒ කියන්නේ දැන් එයාට සිලයක පිහිටා ඉන්න ඕනි කියන කාරණය වැටහෙනවා. සිලයක පිහිටියේ තැන්නම ඉන්දිය සංවර කරන්න බැ. දැන් එයා “සිලය” සමාධියට උපකාර පිණ්ස වෙනවා. “සමාධිය” වෙනවා “දර්ශනයට, ප්‍රක්ෂේපවට” උපකාර පිණ්ස. ත්‍රිඹික්ෂාවටයි කටයුතු කරන්නේ. ත්‍රිඹික්ෂාව උපන්නා කියන්නේ මාර්ගය උපන්නා කියන එක. (සිල, සමාධි, ප්‍රක්ෂේප) මාර්ගය. ඒ



කියන්නේ මේ කියු කාරණා වලින් දැන් ඔබට ඉතා හොඳින්ම පැහැදිලි වූණා සති නිමිත්තේ සිහිය පිහිටුවා ගතිමින් ස්කන්ධයන්ගේන් උදය වශය බැලීමෙයි, “මාර්ගය” කියන්නේ. මාර්ගය කියනකාට අපිට මතක් වෙන්තේ “අාර්යජ්ංගික මාර්ගය” එහි පළමුවැන්න “සම්මා දිවිධිය” ඒ කියන්නේ දුර්ගහය, සත්ත්‍ය ඇළුණාය. “සත්ත්‍ය ඇළුණාය” අති කෙනාට තමයි කරන්න දෙයක් පැනෙනවිවේ. සත්ත්‍ය යාණය තැනීව මේ මග වඩන්න බැං තව විදිහකින් කියනව නම් කලාණ මිතු අසුරකින් අසා දැනගත් පරතෝගේෂයෙන් ලැබුණු දැනුම තම ජීවිතය තුළින් ප්‍රත්‍යක්ෂ කර ගැනීමයි “සත්ත්‍ය ඇළුණාය” එනම්, හාටනාට පැනෙනවිවේ. අද බොහෝ දෙනා මේවා පටලවගෙන තියෙනව. මොනවහරි කරන්න දෙයක් ඕනි එකපාරටම වාචිවනව. හාටනා කරනව. ඊටපස්සේ කියනව කෝ ඔය කිවිවට නිවන් දකින්න බැඳෙන් කියල. ඔය බාල බොලද විදිහට වැඩ කරල නම් නිවන් දකින්න ලැබෙන්නේ නැ. ඇත්තටම අද හාටනා පන්තිවල කරන්නේ මොනවද කියල ඇත්තටම ඒ අයත් දන්නේ නැ. පොතක කොලයක කැල්ලක් අල්ලගෙන කියවනව විතරයි. මැරෙනකම්ම ප්‍රස්ථම දිහා බලන් ඉදල මැරිල යනව එව්වරයි. ඉතින් මොනව කරන්නද ඔය කරන දේවල් වල හැටියට නිවන් ගියොත් තමයි පුදුමේ. ඔබ රටවෙන්න එපා. “අාතාපානසතිය” වෙනයි. අාතාපානසති හාටනාට වෙනයි. අාතාපානසති හාටනා ගාමණී ප්‍රතිප්‍රාව වෙනයි. අවස්ථා තුනක් අපි කිවිවා මේ ප්‍රතිපදාව කියන්නේ “අාර්ය අඡ්වාංගික මාර්ගය” කියලා. සම්මා දිවිධිය කියන්නේ “දුක්ඛී ඇළුණා, දුක්ඛ සමුද්‍රයේ ඇළුණා, දුක්ඛ



නිරෝධ යුතුණ්, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපළාය යුතුණ්, ඉදෙන් ව්‍යවති සම්මා දැවිදී.

දැන් මෙතන ආනාපාන සතිය කියන්නේ සති කමටහන. සිහිය වැශේනවා. රේට එහාට දෙයක් සිහිය තුළ ඔබට ලැබෙන්නේ නෑ. දැන් මෙතන ආනාපානසති හාවනාව කියන්නේ සමුදාය ධම්මානුපස්සී විහරති. වය ධම්මානුපස්සී විහරති. සමුදාය වය ධම්මානුපස්සී විහරති. අතිවිම අනුව බලනවා. නැති විම අනුව බලනවා. ඇතිවිමන් නැතිවිමන් අනුව බලනවා.

එතකොට සතිපටිධාන හාවනා ගාමිණී ප්‍රතිපථව කියන්නේ “ආර්ය අෂ්ධාංගික මාර්ගය” සම්මා දැවිදී, සම්මා සංක්පේ, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආපිව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මේ සියල්ලගේම අවසාන ප්‍රතිඵලය දුක පිළිසිද දැකීමයි. වෙන විදියකට කියනවා නම් වතුරාර්ය සත්‍යය අවබෝධ කිරීමයි සතර සතිපටිධානය තුළිනුත් වෙන්නේ. මේ සියල්ලම එකක්මයි. එකම මගයි. ඒ නිසාමයි “ව්‍යායන ම්‍රේගේ අය හික්බලේ” කියලා මහණෙනි එකම මගයි නිවනට තියෙන්නේ කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ.

1. දුක්ඛ සත්‍යයේ සත්‍ය යුතුණය
2. සමුදාය සත්‍යයේ සත්‍ය යුතුණය
3. නිරෝධ සත්‍යයේ සත්‍ය යුතුණය
4. මාර්ග සත්‍යයේ සත්‍ය යුතුණය
5. දුක්ඛ සත්‍යයේ කෘත්‍ය යුතුණය



-
6. සමුද්‍ය සත්‍යයේ කෘත්‍ය ඇෂණය
 7. නිරෝධ සත්‍යයේ කෘත්‍ය ඇෂණය
 8. මාර්ග සත්‍යයේ කෘත්‍ය ඇෂණය
 9. දුක්ඛ සත්‍යයේ කෘතක් ඇෂණය
 10. සමුද්‍ය සත්‍යයේ කෘතක් ඇෂණය
 11. නිරෝධ සත්‍යයේ කෘතක් ඇෂණය
 12. මාර්ග සත්‍යයේ කෘතක් ඇෂණය

සත්‍ය ඇෂණය තම් ස්කන්ධයන්ගෙන් හටගැනීමට දුක්මීමට නොදත්තාකම නිසාම යමක්, දෙයක් ලෙස ගැනීමට ඒ දේව ප්‍රිය, අප්‍රිය විම අවබෝධ කිරීමෙයි. “සත්‍ය ඇෂණය”. කෘත්‍ය ඇෂණය දුක දුක හැටියට දැකළා සමුද්‍ය ප්‍රහානය කරන්න ඕනෑ. එවිට නිරෝධය ගාක්ෂාත් වෙනව. ඒ කියන්නෙන මග වැඩිනව. කළපුත්ත එකයි. දුක දුක හැටියට දකිනවා. එවිට “ආසුව ක්‍රිය වෙනවා” කෘතක් ඇෂණය කියන්නේ, දුක අවබෝධ කළා. සමුද්‍ය ප්‍රහානය කළා. නිරෝධය සාක්ෂාත් කළා. මාර්ගය වැඩුම අවිද්‍යාවත් හව තාස්ණාවත් ප්‍රහානය කළා කියන එකයි. “ක්ෂිතා ජාති ව්‍යුසිතං බූහ්ම විරියං” කතං කරනියං ණපරං ඉන්ටින්ටියානි” නැවත කළ යුත්තක් නෑ. ඒ කියන්නේ වතුරාරය සත්‍ය අවබෝධ කළා කියන්නේ සතර සතිපටියානය බව මින් පැහැදිලියි.



ස්කන්ධයන්ගේ උදය-වැය දැකීම

අප දැන් බලමු. මේ ස්කන්ධයන්ගේ උදය වැය දැකින ආකාරය, හාටනා කරන ආකාරය, සතර සතිපටියාන සූත්‍රය ඇසුරු කරගෙන බලමු. මේ ධර්මය දන්න ඇසුරු කෙනෙක් ගේ කාම වස්තුන්ට අභි ඇඳුම අඩු වෙනවා. ඔහු “වෛශිකයට” යනවා. බාහිර ලෝකය ඔහුට තවදුරටත් සත්‍ය වෙන්නේ නෑ. ඒ කියන්නේ ඔහුගේ සිත තුළ “විරාශ”, ලෝකට තොඟුරු ගුද්ධාව උපදිනවා. “ශ්‍රේෂ්ඨාව” ඇති වි කෙනා “සිලු” සම්පන්න වෙනවා. ඒ කියන්නේ “ඉන්දිය” සංවරයෙන් යුත්ත වෙනවා. ඇස, කන, දිව, නාසය අදී ආයතන හයෙන් අරමුණු උපාදාන වන අසුරු නුවණින් දැක අත්හරිනවා. රළුගට ඒ කෙනා “සති සම්පදුකුදායෙන්” යුත්ත වෙනව්. ඒ කියන්නේ සන්තුවිධි ගුණයෙන් යුත්ත වෙනව්. මෙලෙස ඒ කෙනා කාමවිෂන්ද ව්‍යාපාද, එනමිද්ධ, උද්ධව්‍ය කුක්කුව්‍ය, විවිකිව්‍යාව එනම්, “පංචිවරණ ධර්මයන්ගේන්” සිත මුදවශන්න උත්සාහ කරනවා. අන්න ඒ කෙනා “ආරණ්‍ය ගතේවා” රැක්බ මුල ගතේවා, සූත්‍රගාර ගතේවා නුදෙකලාවට යනවා. දැන් ඒ කෙනා පර්යාකයෙන් වාචිවෙනවා. උඩු කය සාප්‍රව තබාගෙන විසිරුණු හිත තන්පත් කරන්න උත්සාහ කරනවා. “නිසිද්ති පල්ලන්ක.



අභුපිත්ව” දැන් මේ කෙනාගේ හිතේ නීවරණ විකෙන් වික යටපත් වෙමින් ‘ප්‍රමෝදය’ ඇතිවෙනවා. සැහැල්ලුව සතුට ඇතිවෙනවා. මෙලෙස ඇලෙන ගැටෙන ගින්නෙන් හිත විකෙන් වික මිදෙන තිසා ප්‍රමෝදය තිසාම හටගත් “ප්‍රිතියක්” හටගත්තාවා. ප්‍රිතිය ඇති සිතේ කය සංසුන් වෙනවා. ඒ කියන්නේ “පසසද්ධිය” ඇතිවෙනවා. සන්සුන් කය තිසා සුවයක් දැනෙනවා. “සුබය” ට පත්වෙනවා. මෙලෙස සිත තිවිමට පත්වීම තිවන් මගට මහෝපකාරී වෙනවා. දැන් මහු දන්න දහම ප්‍රායෝගිකව පුරුණ කරනවා. හැම තැනම දුවන හිත විකෙන් වික එක එක අරමුණකට ගන්නවා. ඩුස්මට සිත එකාගු කරගෙන සතිකමටහනක් වඩින්න දැන් සූදානම්. “පිරිමුඩි සතිං උපවිධපෙන්වා” නාසිකාගුයේ ඩුස්ම වදින තැනට තුවණන්, සිහියත් යොමනවා. හැමතැනම දුවපු පැතිරැණු හිත වික වික සීමා කරමින් අවම කරන්න ඕනෑ. දැන් උත්සාහ කලාට එකවර සති තිමිත්ත අල්ලන්න අමාරුයි. එහෙමතම බාහිරට විසිරෙන හිත බාහිර නිමිත්තකම උපායකිලිව රඳවගන්න ඕනි. අපි හිතමු අපි ඉදිරියේ බුදු පිළිමයක් තියෙනවා කියලා. රේට සිත අරමුණු කරනවා. ඉහළ ඉදලා පහළට බලනවා. නැවතත් පහළ ඉදලා ඉහලට බලනවා. මෙලෙස කිහිප වතාවක් කරනකොට හිත පිටට දුවන එක අඩු වෙනව. දැන් හිත යම් දුරකට පාලනය වෙලා. දැන් හිත එක තැනක විකක් ඉදලා, රේලා තැන බලනවා. තළල් තලය, දෙනෙන්, නාසය දෙනෙනාල්, නිකට බෙල්ල, දෙවුර, සිවුර, දැන, බඳ, පරියාකය දැන් හිත වෙන අරමුණු කරා යන්නේ නැ. මෙලෙස ඇටසැකිල්ලක් වුණන් කමක් නැ. කුමන හෝ



කමටහනක් ඔබේ හිත විසිරෙනවා නම් මෙලස කරමින් හිත එකග කර ගන්න. දැන් ඔබ ඇස් දෙක පියාගෙන මෙනෙහි කරන්න කුමති නම් බුදු ගුණ සිහි කරන්නත් පූජාවන්. ඔබට යම් අවස්ථාවක් එනව මුළු බුදුරුවම සංඝ්වී ලෙසම ජේනවා. ඔබ අරමුණු කළේ ඇටසැකිල්ලක් නම් තමන්ගේ කය ඇටසැකිල්ලක් විදිහට බලන්න. ඉද ගන්නකාට ඇටසැකිල්ලක් ඉදිරිපිටි ඉදගන්න. සතර ඉරියවිවෙන්ම ඇටසැකිල්ලක් ලෙස ප්‍රකට වෙනවා. මෙලස පුහුණු වෙන්න කළින් සතලිස් කමටහන් තුළින් ඕනෑම කමටහනකට සිහිය ඒකාග්‍ර කර හිත බාහිරන් මුදවා ගෙන තමාගේ කයට සීමා කර ගන්නවා. ඒ කියන්නේ ආධ්‍යාත්මිකය කියන පැත්තේ අරමුණු වෙනවා. ඒ කියන්නේ බාහිරන් හිත මුදවෙන ඉන් පිටතට යන්න නොදී අභ්‍යන්තරයට හිත තබා ගන්න පුරුෂ කරන්න. තමාගේ “කයට අරමුණු” වූණු ඔය හිතට කියනවා “නිකේතසාරී” කියලා. (නිකේතනය කියන්නේ නැවතීම) මේ “ගෙය තුළ හැසිරෙනවා” මේ ගෙයයෙහි දොරටුව තියෙනවා. ඇහැ, කන, දිව, නාසය, ගේරය මේ හැසිරෙන්නා බලාගෙන ඉන්නවා අර දොරටු හයෙන් අරමුණු එනකම්. යම් අවස්ථාවක දොරටු හයෙන් යම් දොරටුවක් කම්පනය වුනොත් එතනට හිත අරමුණු වෙනව. මකුවා පැත්තකින් ඉන්නේ නිකම් නෙමේ. දැලට ගොදුරක් එසි කියලා බලාපොරාත්තුවෙන්. නිකේතසාරීව හිත ආධ්‍යාත්මයට අරමුණු කරලා බැලුවත් බාහිර අරමුණක් අර දොරටුවේ වැදිලා කම්පනය වන විට හිත දුවන්න පෙළඹිනවා. බාහිර අරමුණක් දොරටුවේ වැදුනත් කළබල නොවන තැනට හිත ගන්න ඕනි.



එතනය “පරමුබං සතිං උපවිධිපෙන්වා කියන තහැ” කාසිග්‍රයේ කාගේ මූල නිමිත්තේ ගැනීම දොරටුපාල උපමාව බලමු.

දොරටුපාලය දොරටුව ලග ඉදගෙන එහාට මෙහාට යන එන අය ගැන සිහියෙන්, නුවණින් බලන් ඉන්නවා. දැන් දොරටුව ලග නොහිට ඇත්තට වෙලා ඉදගෙන දොරටුව ලගින් ඇතුල්වෙන පිටවෙන අය දිහා බලන් ඉන්නවා වගේ වැඩක් සිදු වෙනවා. දොරටුව ලග ඉන්නව නෙමෙයි මෙතැනදී ඔබට හිතන්න සියුම් කාරණාවක් තියෙනවා. බාහිර අතහරිනවා පමණක් නෙමේ අධ්‍යාත්මික පැත්තන් අතහැරලා තියෙන්නේ. මේ අවස්ථාව විෂ්කම්භන විදිහට කෙලෙස් යටපත් කළ අවස්ථාවක්. මෙලෙස මේ සති නිමිත්තේ හිත පිහිටා කෙනාට මේ දහම පැහැදිලිව දකින්න ලැබෙනවා. අපි දැන් ස්කන්ධයන් දකින්නේ මෙහි සිට නේද. මෙහි සිට බාහිරය දකින බවත් එය අත්හරින බවක් නේද. නමුත් මේ අවස්ථාවට පැමිණී කෙනා “බාහිර සිටම බාහිර අතාරින බවක් දැනෙනවා”.

දොරටු පාලකය දොරටුවේ සිටිමින් ආශ්චර්ය/ප්‍රාන්තාස බලන එකත්, දොරටු පාලය මෙහි සිටිමින් ආශ්චර්ය/ප්‍රාන්තාස මූල නිමිත්ත දකින එකත් සමාන නෑ. ඒකේ තියෙනවා දෙපැත්තක් කඩයිම් දෙකක් තියෙනවා. දැන් නාසිකාග්‍රයට දැනෙන බවක් නැතිනම් තොල අගට දැනෙන බවක් තියෙනවා. ඩුස්ම ගන්නකොට, පිට කරනකොට බාහිරන් නිමිත්තක් හමු වෙනවා. මේ රුපය පැත්ත. තද ගතිය.



දැන් නාමය පැත්තෙන් දැනෙන බවක් තියෙනවා. ආශ්චර්යා, සංක්ෂේපාවට විතරක කරල දැනගැනීම “ආශ්චර්යා සති සංක්ෂේප” ප්‍රාශ්චර්යාවට විතරක කරල දැනගැනීම “ප්‍රාශ්චර්යා සති සංක්ෂේප” නාමය පැත්තේ සංක්ෂේපාවට විතරක කරල දැනගැනීම, හැඩතලය තොල් ලග මැවිල දැනගැනීම මේ හැඩතලය, දෙතොල, සංක්ෂේපාවක් පමණයි මනසට.

දැන් කයත්, පහසන් කාය විස්ක්‍රේමුණයත් තිසා දැනගැනීම දැනීම මාත්‍රය පමණයි අත්දැකීම, මනසට සංක්ෂේපාවක් පමණි. හැඩතලය කයට පහසට කාය විස්ක්‍රේමුණයට අයිති නැං දැන් මේ නාමය පැත්ත දැනගැනීම තියෙන එකක්මයි කියල ගත්තොත් මේ තියෙන දෙතොල් මේ තද ගතිය එන්නේ කියලා ගත්තොත් අර ලෝකය අරමුණු කරලා අහිස්ක්‍රා දෝමනස්සයට යනවා, බාහිරට යනවා.

දැන් මෙතැන තියෙනවා “නාම රුප පරිවේශ්දයක්” නාමයත්, රුපයත් වෙන්කරලා විස්ක්‍රේමුණයට හසු වෙන්නැ.

සංක්ෂේපාවට විතරක කරල ලැබූණු දැනගැනීම බාහිරට අයිති නැං බාහිර “තොල” හැඩතලය හමුවුණෙන්, එකම මුලාවක්, ලෝකය හට ගැනීම, මුලාවට වැටෙනවා.

හැඩතලය කියන්නේ සංක්ෂේපාව. එක මනස. මනසට රුපය අරමුණු කරන්න බැං (මනසට අරමුණු කරන්න පුළුවන් ධම්ම) සති නිමිත්ත බාහිර තොල් අගට විකතු කළුත්



ඒක වැරදිය. බාහිර එතකොට පැත්ත වෙලා විහෙම නම් නිමිත්තක් හිතින්ම හඳුගෙන හිතින්මය බලන්නේ ” යිත, උස්ස, තද ගතියට, සංස්ක්‍රාවට විතර්ක කරල ගන්න හැඩතලය එකතු කරනවා වගේ වැඩක්. මේ දෙක වෙන් කරන කොට කය පැත්ත වෙන්වෙනවා. නාම පැත්ත වෙන්වෙනවා (නාමරූප පරිවිෂ්දයක් සිදු වෙනවා) මේ දෙක එකතු කරගෙන නිමිත්ත මෙතනයි කියලා තොල අග හමුවුණා කියන්නේ බාහිරට ගියා කියන එකයි.

දැනගත්තේ සංස්ක්‍රාවට විතර්ක කරලන් වේදනා සංස්ක්‍රා අරමුණු වෙන්නේ මනසට. ධම්ම අරමුණු කරන්න පුළුවන් මනසට විතරමනේ. ඇසට රුප අරමුණු කරන්න බැං. ඒක මනසෙන් මනෝ විස්ක්‍රාණයෙන් වෙන්නේ. එහෙම නම් නිමිත්ත හැඩතලය නාමය පැත්තෙන් තොල අග තද ගතිය උණුසුමට අයිති නැං.

එහෙම නම් මේ නිමිත්ත, තොල අගටත් නිම නොවේ නම් කොතනටද අයිති (නාමය යනු මායාවක්) එහෙමනම් නිමිත්ත නාමයටත්, රුපයටත් අයිති නොවේ. මායුපමෙව වික්ද්‍යාත්‍යං. වික්ද්‍යාණයේ මායාව මෙයයි. එය අවබෝධ කළා.

ගේ දොර, ඉඩකඩම්, යාන වාහන, සතා සිවුපාවුන්, මල්, ගස්, ඉර, හඳ, තාරකා, දරුවා, අම්මා, තාත්තා, හැමදෙයක්ම අපිට හමුවන්නේ ”මනසට නිමිත්තක්” ලෙසයි. නමුත් නිමිත්තක්, මායාවක්, දෘශ්චීයක් නම් අර ආත්ම දෘශ්චීය වගේ මම ඉන්නේ කොහොද එහෙම කෙනෙනක් නැං, එයන් දෘශ්චීයක් කිවිව වගේ. කිසිවක්ම හමුනොවන ඇතිවන,



නැතිවන හේතු නිසා හටගෙන හේතු නැති විට නැතිවෙන මායාව “සංඛතය” ස්වභාවය මෙයම වේ. මෙලොව පවතින එකම සත්‍ය නම් අසංඛත නිවන පමණමයි. අනිත්‍යතාව අවබෝධවීම නිවනයි.

මේ ආකාරයට හරියට මේ සති නිමිත්තේහි පිහිටන්න පූළුවන් වුනොත් එදාට මේ දහම ස්කන්ධ ඇතිවෙන ස්වභාවය දැකින්න ලැබෙනව. සති නිමිත්තේහි පිහිටපු කෙනා මේ දහම දැකින ආකාරය වෙනස්. මහුව දැනෙනව ඒ අවස්ථාව පැහැදිලි කිරීමට අපහසු තරමි.

අප දැන් ස්කන්ධයන් දැකින්නේ මෙහි සිට නේද. මෙහි සිට බාහිරේ දකින බවක් එය අත්හරින බවක් නේද. නමුත් මේ අවස්ථාවට පැමිණි කෙනා බාහිර සිටම බාහිර අත්හරින බවක් දැනෙනවද. නාමයෙනුත් රුපයෙනුත් මිදෙන තැනක් මෙතන තියෙනව. රුපයෙන් මිදුනට මදි. එහෙමනම් අරුපය අල්ල ගන්නවා. අරුපය කියන්නේ නාමයයි. සියලු කෙලෙස් නසන ඒ රහත් භාවයට පත්වෙන්නේ මෙන්න මේ අරුපයෙනුත් මිදෙන කෙනයි. මෙය ඉතාම ගැහුරු තැනක්. මේ අවබෝධ කළ ධර්මය බර්මයම නිමිත්තක් වෙනවා. මේ තාක් අවබෝධ කළ දහමක් අත හැරෙන තැන මෙතනයි. රහතන් වහන්සේ මෙලොවෙනුත් මිදිලා, එලොවෙනුත් මිදිලා කියන තැන ඉතාම ගැහුරු අදහසක් පවතිනවා. මේ තාක් මනස මෙහෙයවු රටාවට භාත්පසින්ම වෙනස් කාරණාවක් මෙතන තියෙනව. මනස, මනස අහිඛවා යන තැන මෙතැනයි. මෙතැන තියෙනවා ඉනායතාවක්.



අප අවසානයේ මේ ගැන කතා කරමු. දැනට මේ කෙටි පැහැදිලි කිරීම බලමු. දොරටුපාලයා දොරටුටේ සිටීමින් ආස්ච්චාස ප්‍රශ්ච්චාස බලන එකත් දොරටු පාලකයා මෙහි සිටීමින් ආස්ච්චාස ප්‍රශ්ච්චාස බලන එකත් සමාන නැ. ඒකේ තියනවා දෙපැත්තක් කඩිම දෙකක්. කෙනෙකුට සිතෙයි නාමයන්, රුපයන් නැති පැන විස්කුණාණයක් නැ කියලා නමුත් උත්තරය ඒක නෙමෙයි.

විස්කුණාණය නැති කරන්න බැ. එහෙම නම් මැරිල. මෙතන කතාව වෙනස්. නාමයන්, රුපයන් නිසා විස්කුණාණය හටගන්නවා. නමුත් මේ විස්කුණාණය නැතිනම් දැනීම වෙනස් නාමයටවත්, රුපයටවත් අයිති නැ. ඒ විස්කුණාණය පිහිටන්න දරුණන පථයක් නැ. ණම්යක් නැ. රහතන් වහනස්ගේ විස්කුණාණය “අනිදස්සන විස්කුණාණය” ලෙස නැදින්වෙන්නේ ඒ නිසයි. දිස නිකායේ කේවටට සූත්‍රයේ මේ ගැන සඳහන් වෙනවා.

විස්කුණාණං අනිදස්සනං - අනත්තං සබ්බතේපහං
එ්ත්තී ආපෝව පධ්වි - තේපෝවායා හ ගාධති
එ්ත්තී දීඟක්ද්ව රසස්කුව - අතුං ටුලං සුහාසුහං
එ්ත්තී නාමක්ද්ව රුපක්ද්ව - අසේසං උපරෘෂකඩති
විස්කුණාණස්ස තිරෝධෙන ව්‍යෝගිතං උපරෘෂකඩති

මෙතන දැක්වෙන්නේ බාහිරට පතිත නොවන විස්කුණාණය අප්පමින්මිත විස්කුණාණයමයි. අනිදස්සන විස්කුණාණය, සිනමා තිරයේ දරුණන පථයක් නැතිනම් පෙනීමක් නැ.



ශ්‍රී වගේ අනිදස්සන වික්‍රේත්‍යාණය, අර සිනමා තිරයේ හැම පැත්තෙන්ම දොරවල් ඇරියාත් ආලෝකයක් ආවොත් විතුපටියක් නැ. අන්තර් මෙයින් අන්තර් සංඛ්‍යාව පෙන්වනු ලබයි.

එහෙමත් වික්‍රේත්‍යාණයේ දැනගැනීම මායාව බාහිරින් හමු නොවුණු තැන එනම්, සතර මහා භූත නොවන තැන පය්චි, අපෝ, තේජේ, වායෝ, දිග, කොට, අණු, ස්ථුල, කුඩා, මහත, සුඩ, අසුඩ ඒ ප්‍රක්ෂේප්තින් නැ. එනම් නාමයන්, රුපයන් “ලපරදේධ” වෙනවා. එනම් නැති වෙනවා. එහෙම නම් සළායතන හඳුගෙන බාහිර තියෙන දේවල් බලන්න යන්නේ නැ. “සළායතන නිරෝධේ නිබ්බාහං” සළායතනයන් නිරෝධය වෙනවා. නාමරුප නැති තැන සළායතන නැති තැන නිවනයි.



**ලෝක්තර භූමියට ප්‍රවේශ වෙමු.
සිතෙන් සිත මිදෙන ප්‍රහුණුව හඳුනා ගනිමු.
අවබෝධ කළ ද්‍රීගෙනාය ප්‍රහුණු වෙන අයුරැ**

තාමුත් මෙතන පැහැදිලි කළ යුතු වැදගත්
තැනක් තියෙනවා. මෙතන මේ නාමරුප වලින් මිදුණු තැන
ආර්ය භූමියට පත් වන තැන, ලෝක්තර භූමියට පත්
වෙන තැන ලෝකික භූමියෙන් මිදෙන තැන බාහිරය
අත්හැරෙන තැන, බුද්ධ ගාසනය හමුවන තැන. මේ කොයි
ආකාරයට පැවසුවත් කමක් නෑ. මෙතනයි ද්‍රීගෙනාය. මෙය
අවබෝධ කරගැනීම පහසු නෑ. මේ දැනගැනීම් මාත්‍රයත්,
භාෂිතයත් ලෝකිකමයි. මේ ගැන දැනගන්න පුළුවන් කතා
කරන්න පුළුවන්. ඒත් ඔබ ඒතන හිත තියලා ඔබගේ ජීවිතය
තුළින් මනසින් එතැන අත්විදින් නැත්නම් ප්‍රායෝගිකව ඒ මග
යන්නේ නැත්නම් එන එන අරමුණු ගලපමින් ප්‍රහුණුවෙන්
නැත්නම් ඔබත් ඉන්නේ ලෝකික භූමියේමයි.

එහෙම නම් අවබෝධ යුණයෙන් තමා තුළින්
ස්වයංභු යුණයෙන් ප්‍රත්‍යක්ෂ මගකයි, ලෝක්තර නිවන්
මග පිහිටන්නේ.

දැනුම කියන්නේ හිතනවා කියන්නේ
වේතනා කියන්නේ සංඛ්‍යාරයක්මයි. ඔබට හිතෙයි දැන් මේ
කතාව ඉවරයි ඔබ නිවන් මග දන්නව කියල. ඇත්ත කතාව



නම් තාමත් ඔබ නරිහැටි නොදුන්නාකමයි. මෙතනයි ලෝකෝත්තර නිවන් මගේ ආරම්භක සංයිස්ථානය දැන් අපි කතා කරමු.

තැවත වරක් ඔබට සිහිපත් කරනව ප්‍රායෝගිකව නිවන් මග කටයුතු කරන අයෙකුගේ අත්දැකීම ඉතාම සෘජුයි. නිවැරදි, ලිඛිත හෝ භාෂිත ඉදිරිපත් කිරීම තුළ දේශ තිබිය හැකියි. ඒ සියල්ල වෙතනා මගින් උපදින්නේ සංඛාරවලට අයිති දෙයක්.

දැන් අපි කතා කළා විස්කුදාණයේ මැදිමක් ගැන බාහිරට පත්ත නොවන අනිදස්සන විස්කුදාණය ගැන. නමුත් කොහොමද එහෙම වෙන්නේ සක්කුදාවට විතරක කිරීම තුළින් ඇතිවෙන දැනගැනීම නිරායාසයයෙන්ම සිදුවෙනව. එය වැළැකවිය නොහැකියි. එහෙම නම් මෙතන සංඛාරයයි හේතුව. වෙතනා පහළ නොකිරීම තුළින්මයි වෙතනාවේ නිවැරදිතාවය තුළින්මයි විස්කුදාණයේ මායාවට බොරුවට රවවීමෙන් මිදිමට ඇති එකම මග. බාහිරේ තියෙන්නේ ඒ දේමයි කියලා ගත්තාත් මිරිගු සංක්කුදාවට රවවිලා සංඛාර කරලාලැබුණු වැරදි දැනගැනීමට මායාවට හසු වෙනවා.

“ආතාපි සම්පතානේ සතිමා” සිහියෙන් තුවන්න් දැකීමින් මිදෙන කෙලෙස් තවන වෙතනාවක් මෙතනම සකස් වෙනවා. එහෙම නම් මේ තාක් රස් කළ සියලු කෙලෙස් සංඛාරවලට වටිනාකමක්, නොලැබීමක්, සියලු සංස්කාර නිෂ්ප්‍රහා වීමක්, සමනය වීමක්; මෙතන තියෙනවා. පූදුමයක මහත නම් මෙයත් සංස්කාරයකින්ම ඉපදුනු දැනගැනීමකින්ම ඔබේ සිතට ප්‍රත්‍යක්ෂ වීමයි.



මේ කිසි ලෙසකින්වත් සිතිය නොහැකි තරම් අතිශය සියුම් කාරණාවක්. දැන් අපගේ උත්සාහය එහෙම නම් අනිදස්සන විශ්දේශාණය උපදේශවන සංඛාරය හැඳිනගැනීමයි. මෙතනදී පැහැදිලි කළ යුතු තවත් කාරණයක් තියෙනවා. සංඛාරයේ දැනගැනීම. එනම් විශ්දේශාණය. බාහිර රුපය මත පතිත වුනොත් ඒ සංඛාරය අතුව බාහිරින් හමුවනොත් දෙයක්, කෙනෙක් ඒ දේට ආකා කරනවා. නැත්තම් ගැටෙනවා. කෙලෙස් හට ගන්නවා. ඒ කියන්නේ සංඛාර අනිසංකරණය වෙලා නැවත ප්‍රණාහි සංඛාර, අප්‍රූෂ්ධාහි සංඛාර අනෙත්තාහි සංඛාර හටගෙන සංඛාර නැවත රස්වීමක් සිදුවෙනවා. එලෙසයි ආශ්‍රාව බවට එම සංඛාර රස්වෙන්නේ. ඒ කියන්නේ සසර හැදෙනවා. ගැලවීමක් නම් නෑ.

මෙතැනදී බාහිරට නොයන අනිදස්සන විශ්දේශාණයට හේතුවෙන සංඛාරය. එහෙම නම් නැවත රස්වීමකට නොයන සංඛාරයක්. ඒ කියන්නේ තවත් ආකාරයකින් පැහැදිලි කළේත් සියලු සංස්කාර සම්නය වීමත්, සමථයකට පත් වීමක් සිදුවෙනවා. ඒ නිසාමය නිවන හඳුන්වන්නේ සබඩ සංඛාර සමතෝ කියලා. “සබ්බුපදී පරිනිස්සග්ගේ” කියනකොටත් පැහැදිලි වෙනවා උපාදානයෙන් අල්ලගත්ත උපදි ගොඩවල් අතහැරීමක්, ලිභා දැමීමක් සිදු වන බවත්, ඒ කියන්නේ සසර සැදීමට තිබූ සියල්ල අතහැරෙන බවමයි.

“සබ්බු සංඛාර අනිච්චති” යථා පණ්ඩාය පස්සති
අව් තිබ්බින්ධති දුක්බේ පස මග්ගේ විසුද්ධියා”



සියලු සංස්කාර අනිත්‍ය බව යථාභුත යාණයෙන් දකින්න ඕනෑම දැනුවත් මිනින්දො විසුද්ධීය පිණිස (පිරිසිදු විම පිණිස) එකම මග මෙයයි.

දැන් මේ කියන කාරණාව, ප්‍රායෝගික පැත්ත ගැන නොදින් විමර්ශනයක් කළ යුතු වෙනවා. අපේ ජ්විතයට ලැබෙන අත්දැකීම්, අනුව මෙය ගලපල බලන්න ඕනෑම. අපේ සිත ගලනා අනුසේදගාමී මග වැටිල තියෙන්නේ සසරට, සසර හැදෙන රටාව අනුවයි. සොතය කියන්නේ “ගග” ගග කොහොමත් ගලන අතට ගලනවා. නමුත් අපට වීරයයක් ගෙන උත්සාහ වෙලාමයි උඩුගම් බලා පිහිනිය යුතු වෙන්නේ.

එහෙම නම් ගග ගලන අතට සිත යන අතට ගිහිල්ලා හරියන්නැ. අපි යා යුතු මාවත පටිසේද්ගාමී ප්‍රතිපදාවකුයි තියෙන්නේ. ඒ සඳහා ඔබ සිහියෙන් නුවණින් යෝංසේ මනසිකාරයෙන් කටයුතු කළ යුතුයි.

අනුසේදගාමී ප්‍රතිපදාව තුළ ඔබ එදිනෙදා කටයුතු කරනකොට පටිච්චමුළුපාදයට අනුවයි කටයුතු වෙන්නේ. ඒ කියන්නේ අවිද්‍යා පවිච්චා සංඛාරා, සංඛාර පවිච්චා වික්ද්‍යාණා, වික්ද්‍යාණ පවිච්චා නාමරුපං, එහෙම නම් අවිද්‍යාව නමැති නොදැන්නාකම මතයි මේ සියල්ල සිදු වෙන්නේ. සංඛාර එනම්, වෙතනා හටගත්තොත් දැනගැනීමකුත් වෙනවා. එනම් වික්ද්‍යාණයකුත් වෙනවා. ඒ දැනගැනීම අනුවයි නාම රුප හට ගන්නේ.

ඒ කියන්නේ හිතේ හටගන්න නාමයට අනුවයි රුපය දිහා බලන්නේ. ඒ කියන්නේ නාමය එක් අන්තයකත් රුපය අනිත් අන්තයේත් නම් වියක්ද්‍යාණය මේ දෙකටම ඇයිති වෙන්න බැ.



රුපයට සාපේක්ෂව කෙසේ, ලොම්, නිය, දත් කියලා වෙතනා කරල හිතලයි දැනුගන්නේ. ඒ කියන්නේ ඉන්නේ නාමය අන්තයේ. කෙසේ, ලොම් කැතයි කියලා බැලුවත් ඉන්නේ නාමය අන්තයේමයි. වෙතනා හද හද බැලුවට නිවන් දකින්න බැ.

නාමයයි, රුපයයි දෙකෙන්ම මිදෙන මනසිකාරයක් තියෙනවා නම් ඒක යෝනිසේ මනසිකාරයයි. රුපය ඇත්ත කරගෙන ඒකේ අනිත්‍ය බැලුව කියල නිවන් දකින්න බැ. මේ සේරම තියෙන්නෙ මගේ හිතේ කියලා ගත්තත් ඒ ඉන්නෙ නාමය අන්තයේ. ඒත් නිවන් දකින්න බැ. මේ අන්ත දෙකටම අයිති නැති භාවනාවක් එහෙමනම් අපි කළ යුතු වෙනවා. අපි බලමු.

- දිවට රස දැනෙන කොට දිව රුපය අන්තය රස නාමය අන්තය
- නහයට සුවද දැනෙන කොට නහය රුපය අන්තය සුවද රුපය අන්තය
- ඇසට රුපය ජේන කොට ඇහැ රුපය අන්තයේ පාට නාමය අන්තය
- කනට ගබාධය ඇහෙන කොට කන රුපය අන්තය ගබාධය නාමය අන්තය
- කයට පහස දැනෙන කොට කය රුපය අන්තය පහස නාමය අන්තය

දිවක් ඇතේ. රසක් ඇතේ. ඇතේ නැති යන දාම්පියෙන් ගත්තත් කරම සහිතයි. විපාක සහිතයි. දෙයක්,



කෙනෙක් බාහිර සත්‍ය වෙලා. නාමයත්, රුපයත් එකතු වුණෙන් ලෝකේ ඇත්ත වෙලා දැංච්‍රීයට රවතිලා. විස්ද්‍යාණයේ මායාවට හසුවෙලා. අපි මේ තාක් පැහැදිලි කරපු සියලු කාරණා ගලපල බැලුවාත් ඔබට පෙනෙන්ම බාහිර තියෙන දේවල් නෙමේ අපේ හිතින්ම හඳුගත්ත රුප ප්‍රණ්ඩුප්‍රතියක් අපි බාහිරිනුත් දකින්නේ.

එහෙම නම් “පේනවා නෙමේ හිතෙනවා” අපි දකින්නෙම සිතුවිලිමයයි. අපි දකින හැම දේශකටම හැඩිනලයක් නමක් තියෙනවා. අපි දකින්නේ “නම්” අඟ ගස්, ගෙවල්, ලමයි. මේ සිතුවිලි භෞද්‍ය බලන්න. අපේ හිතමයි අපි බාහිරනුත් දකින්නේ. මෙතන ටිකක් ගැහුරුයි. නුවණින් විමසන්න ඕන කාරණයක්. පේනවා නෙමේ හිතනවා කියලා ගත්තෙන්ත රුපය අන්තය පනවන්නැ. කර්ම සහිත විපාක සහිත විස්ද්‍යාණය පහළ වෙන්නැ. ඇසට ජේනකොට රුපය අප්‍රකටයි, නාමය අප්‍රකටයි, සිතින් හිතනකොට නාමය ප්‍රකටයි රුපය අප්‍රකටයි. පේනව කියල ගත්තෙන් එලියෙන්. ගෙවල්, වාහන, මිනිස්සු පණවන් නැ. එහෙම නම් අන්ත දෙකම මිදුණු තැනයි තැනයි නිවන.

එහෙම නම් රුපය අශ්‍රුරු කරන සංඛාරයක් තියෙනව. එහෙම නම් රුපය අශ්‍රුරු නොකරන සංඛාරයක් තියෙනව. අන්ත නැති දැංච්‍රී නැති සංඛාරයක්. එහෙම නම් නාම රුප අශ්‍රුරු නොකරන අනිදස්සන විස්ද්‍යාණය හටගන්නේ මෙන්න මේ සංඛාරයෙන්. ඒ නිසයි අර ගාලාව කිවිවේ. “සඩ්බී සංඛාර අනිවිවාති යදුපණ්ඩුය පස්සති” නාමරුප වලට අයිති නැති “අනිවිව” සංඛාරය ගැන දැන



గෙන්න කියන එකයි ඒකේ තේරුම.

ල් කියන්නේ අපි අර කලින් කිවිවා වගේ සංඛාරයන්ගෙන්ම සංඛාරයන්ගේ යථාරථය දකින දැනගැනීමයි.

එහෙම නම අපි කළ යුත්තේ හැම මොහොතකම රුපය අන්තය හදුනාගෙන, නාම රුපයට අයිති නැති සංඛාරය හදුනාගෙන මනා සිහිය පවත්වමින් ඉන් මිදුණු සිතක් හදා ගැනීමයි.

සමුද්‍ය ධම්මානුපස්සීවා විහරති

වය ධම්මානුපස්සීවා විහරති

සමුද්‍ය වය ධම්මානුපස්සීවා විහරති

මෙතනයි භාවනාව තියෙන්නේ. සිත තුළ සමුද්‍ය හටගන්නා ආකාරය (දෙයක්, කෙනෙක්) දකිමින් ඉන් සිත මුදවා ගැනීමයි “විහරති” ලෙස දැක්වෙන්නේ.

ල් ආකාරයෙන් දකින විට ඉන් මිදුණු සිත මිදුනු බවක් දකිමින් අතහැරීමයි විය යුත්තේ. එනම් නාමය පැත්තෙන් නොපවතින සංඛාරයක් මින් හැරවෙනවා. ඒ අනුව නාම රුප යන අන්ත දෙකන්ම මිදුණු සිතක් දකිමින් අත්හරිමින් වාසය කරනවා.

“වක්බූං අසති රුපං අසති වක්බූං වික්ද්‍යුලුණාං අසති”

අසි නැති කල්හි රුපය නැති කල්හි වික්ද්‍යුක්දාණයන ගැනීමක් නොවේ.



“දැවධිංච අනුප ගම්ම සිලුව දූස්සනේන සම්පත්තේ
කාමේශු සුව්හෙෂය ගේදී නගිතාතුගබිඩ සෙයිය ප්‍රහරේතිත”

දැරුණය දකිමින්, දනිමින්, වස්තු කාමයෙන් මිදිලා ලෝකය පරිහරණය කරනවා. මෙලෙස දකිමින් දනිමින් වාසය කරන කෙනාට නැවත පුනරුප්පත්තියක්, පුනර්ජිවයක් හටගන්නැ. ඒ සංඛාරය එතනම හට ගෙන එතැනම නිරද්ධ වෙනවා. මෙලෙස යමෙක් පුහුණු වෙයි නම් මුලින් මේ අවබෝධය ඇති කරගෙන වීරයයෙන් කටයුතු කරයි නම්, මහුව තිමිති නැති මෙය දැරුණ සත්‍ය ප්‍රත්‍යක්ෂ වන අතිමිත්ත සමාධිය ප්‍රත්‍යක්ෂ තුවණින් දැකිය හැකියි. එදාට මහු අතිමිත්ත, ග්‍රුහ්‍යතා, අප්‍රූණීත වෙතෝ වීමුක්තියට පත් වේ.

මෙතන අවබෝධ කළ දැරුණය පුහුණු වෙන ආකාරය ඉතාම වැදගත්. සංඛාර ගැන මනා දැනුමක් ඇත්තාම් එය පහසු වෙනවා. වික්ද්‍යාණයේ ස්වභාවය හටගෙන තිරද්ධ වෙන බවයි. පවතින වික්ද්‍යාණයක් නැ. නමුත් සංඛාරයේ ස්වභාවය රස්වීමක් තියෙනවා. ඒ වගේම වික්ද්‍යාණයේ දැනගැනීම වන්නේ සංඛාරයක් ගැනමයි. වෙන් ව දැනගැනීමක් වෙනවා. සංඛාර කියනකොට සිතුව්ලි, වෙතනාත් සංඛාරමයි. වික්ද්‍යාණයට දැනගන්න පුළුවන් එක් සංඛාරයක් පමණයි. දිවා ලෝකේ, බුහුම ලෝකේ, මනුස්ස ලෝකේ, අපායේ තිරයේ මේ සියලු දේ සංඛාරමයි. සිතුව්ලිමයි. ඒව නැ කියන එක නෙමෙයි. සිතට සිතුව්ලේලක් පමණයි. ඒ සියල්ල දැන ගැනීම වික්ද්‍යාණයයි. ඉංග්‍රීසි, සිංහල, දෙමළ, පාලි, සංස්කෘත, ජපන් සියලු භාෂාවන් සංඛාරමයි.



සංඛාර කිසිලුක (සනවස්තු, සංක්ෂීප්‍ය) නැ. ගෙවල් දොරවල්, යාන වාහන නැ. හිතනවා විතරයි. සිතුවිල විතරයි. “සංඛාර ජාගේ පුරුෂස්ස කාමෝ” පුරුෂයාගේ කාම රාගය ඇලීම, ගැටීම, ලෝහය, ද්වේෂය සංඛාරයක්ම පමණයි. දැනුම, බුද්ධිය, කුසලතාව දන්නවා සියල්ලම සංඛාරමයි.



ප්‍රහාශ්වර සිත හඳුනා ගනීමු

අශ්‍රී මෙහෙම කිවිවේ, සංඛාර නැති තැන

හිත “ප්‍රහාශ්වරයි” සංඛාර නැතිනම් දැනගැනීම නැතිනම් හිත ප්‍රහාශ්වරයි. ක්‍රියාවට අනුවයි දැනගැනීම, කතාවට අනුවයි දැනගැනීම. වේතනාවට අනුවයි දැනගැනීම. දැනගැනීම කියන්නේ වික්ෂ්‍යාණයයි.

දැනගැනීම නැතිනම් සිත ප්‍රහාශ්වරයි. සංඛාර නැත්තම් දැනගැනීම නැත්තම් සිත ප්‍රහාශ්වරයි. කාය, වාර්, මතෙක් වේතනා ඇති බව දැනගන්නේ වික්ෂ්‍යාණයෙන් ඒ දැනගැනීමට අනුවයි ක්‍රියාකරන්නේ කතා කරන්නේ. එහෙම නම්,

සිතින් හිතපු දේයි බාහිරින් හමුවෙන්නෙත්, ඒ බාහිර තියෙන දේ බලන්න යන ක්‍රියාවත් සංඛාරයයි. ඒ බාහිර දේ දැනගත්තේත් සංඛාරයෙන්මයි. නැවත ඒ ගැන හිතෙන්නෙත් සංඛාරයෙන්මයි. නැවත වේතනා පහළ කරගෙන ඒ අනුව සකස් කරපු අලුත් සංස්කාරය නැවත බාහිරින් දැකින්නෙත් සංස්කාරයන්මයි.

සංස්කාර බාහිරින් හමු නොවූණු තැන දැනගැනීම මායාවට නොරුවූණු තැනබාහිරින් මිදුණු තැන නැවතත් කරම රස් නොවේ. කෙළෙස් හට නොගනී. සියල්ල නවති. “පුරාණ මදක් හික්බවේ කම්මං ව්‍යුම්” පුරාණ



කර්මයෙන් මිදුනු කෙනාට නව කර්ම තබ නොගතී. සඛ්‍ය සංඛාර සමථය වේ. සංඛාර සමථයයි. මෙය වක්‍රයක් වළල්ලක් බව දැන් මබටත් දැනෙනු ඇත. මෙය ආයතන හදාගෙන නාම රුප හදාදෙන වේදනා සංස්ක්‍රාන්තික හදාගෙන මේ වට වළල්ල කැරෙකෙන හැරී සතර සතිපටියාන තුලින් දිගින් දිගටම පැහැදිලි කරගෙන ආව.

දැන් අපි කතා කළා “ප්‍රහාස්චර” මනස විස්ක්‍රේමණයට කාය, වාග්, මතෝ, වේතනා නැති බව, සින සංස්ක්‍රාන්තිවෙන් මිදිලා. සංඛාර නැත්තම් දැනගැනීම් නැත්තම් කතා කරන්න බැ. සංඛාර වලට දැනගැනීම් නැති තැන නාමරුප නදු. නාම රුප තැනි තැන සළායතන නඩ. ඒ “ප්‍රහාස්චර විත්තං හික්බලේ” කියන තැන එතනයි. මේ කාරණා බුදුන් වහන්සේ මනාව පැහැදිලි කරල තියෙනවා.

එහෙම නම් ප්‍රහාස්චර විත්තනය අනුව ගිය විස්ක්‍රේමණයට් ප්‍රහාස්චරයි. එතැනා ජීවයක් පනවන්න බැ. විස්ක්‍රේමණයෙන්නේ මේ හැම දෙයක්ම දැනගැනීම සිදුවෙන්නේ. මනසේ සිදුවන සියලු කාය, වාග්, මතෝ, වේතනා ගැන දැනගන්නේ විස්ක්‍රේමණය. හැබැයි මේ ප්‍රහාස්චර මනසේ විස්ක්‍රේමණයට කාය, වාග්, මතෝ, වේතනා නදු. සින සංස්ක්‍රාන්තිවෙන් මිදිලා. සංඛාර දැනගැනීමයි විස්ක්‍රේමණයෙන් වෙන්නේ.

අපි මූලා වෙලා ඉන්නේ අපේම සිතට. සිතට අනුවයි දැනගැනීම අනුවයි රාග, ද්මේශ, මෝහ පහළ වෙන්නේ. ඇද, පුවුව, මේසේ, වාහන, ගෙවල්, දොරවල්, ඉර, හඳ මේ



කිසිදු දැනගැනීමක් නැතිනම් සිත ප්‍රහාස්වරයි. රාග, ද්වේෂ, මෝහ නැ. සංඛාර නැතිනම් දැනගැනීම් නැ. තණ්හා, මාන, දිවයි නැ. මෙන්න මේ සංඛාර නිසයි අපිට එළියෙ සන වස්තු හමුවෙන්නේ.

එහෙම නම් “රූපය දුක්ඛ සත්‍යයි.” “සංඛාර දුක ආර්ය සත්‍යයි”

මම ඇලිලා තියෙන්නේ මගේම වෙතනාවටයි. මට කේත්ති ගියේ මගේම වෙතනාවටයි. වෙතනාව කර්මයක් වෙන්න වික්ද්‍යාණය බාහිරට යන නිසා. සංඛාරයේ මෙන්න මේ ඇත්ත දැකලා ලෝකයේ වාසය කරන සිත “ලෝකෝත්තර සිතයි”.

නාම රුප සහිත දුක්ඛ සත්‍ය අන්ත සහිතයි දාශ්ටී සහිතයි.

නාම රුප සහිත දුක්ඛ සමුද්‍ය සත්‍ය අන්ත සහිතයි දාශ්ටී සහිතයි.

නාම රුප සහිත දුක්ඛ නිරෝධ සත්‍ය අන්ත සහිතයි දාශ්ටී සහිතයි.

නාම රුප සහිත දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා සත්‍ය අන්ත සහිතයි දාශ්ටී සහිතයි.

නාම රුප නැති දුක්ඛ ආර්ය සත්‍යය අන්ත නැ. දාශ්ටී නැ.

නාමරුප නැති දුක්ඛ සමුද්‍ය ආර්ය සත්‍යය අන්ත නැ. දාශ්ටී නැ.



නාම රුප නැති දුක්ඛ නිරෝධ ආර්ය සමූදය සත්‍යය
අන්ත නැ. දාශ්ටේ නැ.

නාම රුප නැති දුක්ඛ නිරෝධ පටිපදා මාර්ග සත්‍යය
අන්ත නැ දාශ්ටේ නැ.

එහෙම නම් නාම රුප දෙක දුක්, නාම රුප
දෙක නැති තැන දුක්ඛ ආර්ය සත්‍ය නාම රුප දෙකෙන් මිශ්‍රණේ
දුකින් මිදිලා. මේ නාම රුප දෙක නැත්තම් ක්‍රියාවකුන් නෑ.
එහෙම නම් නාම රුප දෙක ක්‍රියා සිතට අයිති ද නැ. “ක්‍රියා
සිත” කිසිදු තැනකට අයිති නෑ. රහතන් වහන්සේ ක්‍රියා සිත් තුළ
වාසය කරනවා. මේ කතාවේ ගැඹුරු පැත්තක් තියෙනවා. අපි
මායාකාරී නාමරුපවලින් මිශ්‍රණෙන්. එතැන් තියෙන්නේ
“ක්‍රියාවක්” විතරයි. (ක්‍රියා සිත) රහතන් වහන්සේ ඇත්ත
දැකලා ඉන්නේ. අත සෙලවීම ක්‍රියාකාරීත්වයක් නාම රුප
වලට අයිති නැ. හැමතැනම තියෙන්නේ ක්‍රියාකාරීත්වයක්
විතරයි.

මේ තාක් අපි කතා කරපු සියලු කාරණාවල
ඉතාම ගැඹුරුම තැන මෙතනයි. අපි කිවිව සංස්ක්‍රීතාවට
විතරක කරලයි දැනගැනීමට ආවේ කියලා. ඒ කියන්නේ
වේතනා නිසා විස්ක්‍රීතාණය හට ගත්ත කියල. නමුත් මේ
විස්ක්‍රීතාණය බාහිර රුපෙට නැවත පතිත නොවනතැන සිතට
සත්‍ය පෙන්වන තැන, සංස්ක්‍රීතාවක්, මිරුග්‍රුවක් වන තැන, ඒ
හරහා ගොඩනැගුණු වේතනාවද සත්‍යයක් නොවන තැන මෙය
මේ සියලු මහසිකාරයෙන් මිශ්‍රණ තැන, මෙට ක්‍රියාවක් පමණක්
ඉතිරි වේ. කිසිවකට අයිති නැති පුදෙක් ක්‍රියාවක්ම පමණක්



ඇති ලේකයකට සිත නතු වේ. මෙයයි ලේකීත්තර භූමිය.

මෙකත් හරියට අර ගොජවා එවැ බලනවා වගේ වැඩක්. අන්ධයාට රිවි බලනව වගේ වැඩක්. අන්ධයාට රුප පේන්නැ. ගොලුවට නාම නැ. මේ දෙන්නම එකතු ව්‍යෙනාත් මාරුගයේ යතහැකියි.

මෙක පොඩි උදාහරණයක්. නාමරුප ඇති තැන මාරුගය නැ කියන්න. “නාමරුප නැති තැන වේතනා නෑ” සංඛාරවල හරයක් නැ. අපි මෙක මෙහෙම කියමු. සංඛාර නැති කරන්න බැ. වේදනා, සංක්ෂෝප, සංඛාර, ස්කන්ධ රහතුන්ටත් තියෙනවා. එහෙම නම් නාම රුප දෙකට අයිති නැති සංඛාරයක් තියෙනවා. අන්ත නැති රුප නැති, සංඛාරය හඳුනාගෙන අන්න එතන සිහිය පවත්වන්න ඕනි.

“අන්ත දාෂ්ට්‍රී සහිත තැන සනිදස්සනයි.

අන්ත දාෂ්ට්‍රී නැති තැන අනිදස්සනයි”

රුපය සනිදස්සනයි.

රුපය අනුව ගිය නාමය සනිදස්සනයි.

රුපය අනුව ගිය වේදනාව සනිදස්සනයි.

රුපය අනුව ගිය සංක්ෂෝපව සනිදස්සනයි.

රුපය අනුව ගිය සංඛාරය සනිදස්දනයි.

“රුපයෙන් මිදීම යනු ආයතන හයෙන්ම

මිදමයි.” ආයතන හයෙන් මිදිලා කියන්නේ නාමයෙනුත් මිදිලා. ඒ කියන්නේ අන්ත වලින් මිදිලා. එහෙම නම් ඒ කෙනා කයෙනුත් මිදිලා. කය අයිති මාරුයාට.



කය නිසා හටගත්ත රුපය මාරයාටයි අයිති
කය නිසා හටගත් වේදනාව මාරයාටයි අයිති
කය නිසා ගත් වේතනාව මාරයාටයි අයිති
කය නිසා හටගත් ආයතන මාරයටයි අයිති
මෙන්න මේ පටිඨාන හතරෙන් මේදීම
මාරයගෙන් මේදීමයි. මාර්ගය තුළ ජරා, ව්‍යාධි, මරණ නැ.
සෝක, පරිදේව දුක්ඛ, දෝමනස්ස නැ.

සතර සතිපටියානයෙන් මිදුනු කෙනා, පටිච්ච
සමූප්පාදයෙන් මිදුනු කෙනා, වතුරාර්ය සත්‍යය අවබෝධ කළ
කෙනා, “සසර දුක්කන්” මිදුනු කෙනයි, සිතින් මිදුනු කෙනයි.

**“සබෑබි සංඛාරා අනිච්චාති
යථා පක්දේකුලාය පස්සති
අවීනිබිඛන්ති දුක්ඛේ
විස මග්ගො විශ්වදේධිය”**

සියලු සංස්කාර සමථය කරන නාමයටත්
රුපයටත් අයිති නැති දුකින් මිදුනු එකම මග මෙයයි. නිවනට
එම මග පිරිසිදු කරගමු.

“වක්මුව පටිච්ච රුපෙට උප්පවිජති වක්මු විශ්වදුණු”

නාමයත් රුපයත් එකතු වීම නිවන තොවේ.
පටිච්චසමූප්පාදයයි සසරට බැඳ තබන ගැට ගැසීම. අන්ත
දෙකින් මේදීමයි නිවන. නාමයත් රුපයත් යන අන්ත දෙකෙන්
මේදීමයි “මධ්‍යම ප්‍රතිප්‍රාව”, ආර්ය අභ්ධාංගික මාර්ගය
මෙයමයි.



සතර සති පටියානයෙන් මිදුණු තැන නාමයෙනුත් මිදුණු රුපයෙනුත් මිදුණු තැවත පුනර්ජ්වයක් හඳන් තැති සංඛාරයක් හමුවේ. ඇතැ හෝ තැති කියන දාශ්විච්චලට වැටෙන් තැති ඒ සංඛාරය එතනම හටගෙන, එතැනම නිරද්ධ වේ. තත්තා, මාන, දීටියි, තැති රාග, ද්වේශ, මේහ තැති ප්‍රපංච හඳන් තැති, වේතනා වලින් මිදුනු “අනෝජ්පා වේතො විමුක්තිය” එයයි.

අපි දැන් කතා කළා සිතට සත්‍ය පෙන්වන තැන එන එන අරමුණු ගලපන තැන සිතේ සත්‍යය අවබෝධ වන තැන හටගන්නා සංඛාරය ගැන. ඇත්තටම ප්‍රායෝගිකව ඔබ මේ මග වඩා කෙනෙක් නම් ඔබට මේ ගැන අත්දැකීම් තිබිය යුතුමයි. මෙතනට ක්‍රියා සිත කිවිවත් නිවරදියි. ඔබේ වේතනා වලට ඉඩක් තොලුබන අවස්ථාවක් ඔබේ හිතින්ම පැන නගිනවා. මේ අවබෝධය ඇති වෙනකාට සංශ්දේශාවට විතර්ක කරලයි මෙය දැනගන්නේ. මෙශ්ම සිතුව්ලිය මම මේ බහිරෙන් දකින්නේ කියලා සිතින්ම හදා ගත්ත නම් නේද මේ. “ප්‍රංශ්දේශ්පති සම්මුති” නේද මුළු ලෝකම කියලා ඔබට දැනෙන අවස්ථාවක් එනවා. ඒත් සමගම ඔබ තවදුරටත් රැවටෙන්න කුමති තොවන තැනට ඔබේ සිත පත්වෙනවා. සිතට එන හැම අරමුණක්ම හොඳින් සිහියෙන් තුවණින් දකිනවා. බාහිරින් ඒවා සත්‍ය කරගන්න යන්නේ තැ. නමුත් ඔබ ක්‍රියාවන් කරනවා. හඳුවයි වේතනාවට අනුව නෙවෙයි. ඔබට රිකෙන් රික රිකෙන් රික වේතනා වලින් බැහැර ක්‍රියාවල වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඔබට මේ අවස්ථා වන විට ඔබේ හිතේ උපදින සංඛාර තුවණින් සිහියෙන් හොඳින්



දැනෙනවා. ඒ සංඛාර පස්සේ ඔබ දුවන්නැ. ක්‍රියා කරන්නෙන් නැ. සියලු ක්‍රියා භූදෙක් වටිනාකමක් තැනි ක්‍රියා පමණයි. මගේ දරුව කියන ඇල්ල, ගැටීම යුතුකමක් ලෙස කරනවා. මේ ගැන තව විකක් පැහැදිලි කරනවා නම් අර පොඩි ප්‍රමයගේ ක්‍රියාව වගේ හරියට.

ඉපදුන ගමන් ලේ කැටි දරුවෙකුට රස දැනෙන්නේ නැ. පිවිහා ඉන්දිය නැ. සුවඳ දැනෙන්නැ. පාට පෙන්නේ නැ. ගබඳ දැනෙන්නැ. දැනෙන්නැ කියනවට වඩා ප්‍රක්ශ්න්ද්‍ර්යේ හඳුනාගැනීමක් නැ; දැකීම දැකීමක් විතරයි. හඳුනාගැනීමක් නැ. ඇසීම ඇසීමක් විතරයි. ප්‍රක්ශ්න්ද්‍ර්යේ නැ. ගැලපීමක් නැ. ඒ නිසාම එපාවීමක් ඕන වීමක් නැ. තව විදිහකින් කිවිවාත් නිමිති අනුවයාජන ගන්නේ නැ. විත්ත වෙනසික රුප හටගන්නේ නැ. ඒ දරුව දන්නේ නැ. කෙසේ, ලොම්, නිය, ඇටම්දුල්, වලින් හැඳුනු කයක් ගැන. ඒ දරුව දන්නේ නැ රුප කයක් ගැන ආමාඟ බඩවැල් අඩුම ගාන් ඇහැ කන දිව නාසය බඩ කට ගැනවත් මේ වුටි දරුවා දන්නේ නැ. අපි මේ කතා කරන්නෙ ඉපදුණු ගමන්ම කුඩාම දරුවක් ගැන. ඒ දරුව දන්නෙ නැ රුපකායක් පිළිබඳව. හැබැයි නමුත් මේ දරුවාගේ ආයතනයන්ගේ හේතුව්ල ක්‍රියාවලියක් තියෙනවා. ඒ දරුවාට මම කියන්, මගේ කියන දැනීමක් නෑ. ඒ දරුව අඩනවා. අඩනව කියන්නෙ දෙවේගේ කෘත්‍යයක් අඩන්නෙ ඇයි. දුක් වේදනාවක් ඇවිල්ල. දවන තවන (තේශේ ධාතු) ස්වභාවය. නමුත් මේ අම්මා තේරුම් ගන්නේ බඩගිනි වෙලා අඩනව කියලා. අම්මා කිරී දෙනවා. දැන් දරුව අඩන් නැ. දැන්



මේ දරුවාට රාගය උපදිනවා. ඇගේ දාහය නිමෙනව. කාය විස්කුජාණයෙන් උරණ බව, පිවහා විස්කුජාණයෙන් රස බව එනවා. දැන් මේ දරුවට රාගය උපදින්හේ ස්කන්ධ පංචකය තිසයි. ඒ දරුවාට බඩිනියි කියලා අදහසක් නැ. කිරී තියන බවත්වත් දරුව දත්තෙන නැ. හැඳුයි දරුවාට පංචස්කන්ධ ක්‍රියාකාරත්වයක් තියෙනවා. අපිට කියන්න ඕන වුනේ ලේ කැටි දරුවාට ප්‍රක්ශ්කුප්ති නාම නෑ. මේ දරුවා ලොකු වෙනකාට ප්‍රක්ශ්කුප්ති රුප හට ගන්නවා. ඒ කියන්තේ මමත්වය හට ගන්න කළින් හටගන්නේ සත්වයෙක් පුද්ගලයෙක් නොවන හේතු එල ක්‍රියාවලියක් පමණයි.

මෙන්න මේ ස්කන්ධ පංචකය කියන එක මේ දැනුත් අපි මූග තියෙනවා. ප්‍රක්ශ්කුප්ති නාමවලින් වහගෙන ඉන්නේ. අපි පුද්ගල භාවයෙන් මිදුනොත් ඔන්න ඔතනයි අපට ඉතුරු වෙන්නේ.

ප්‍රක්ශ්කුප්ති රුප වික අයින් කරගෙන ඔන්න මය පංචස්කන්ධයටය සින් ක්‍රියා කියන්නේ. ඒවායේ ඇස් නෑ, කන් නෑ, නාස නෑ, හැඳුයි ඒ පංචස්කන්ධ ක්‍රියාවලිය ලේ කැටි දරුවා තුළ සිදු වෙනවා. ඒක බාර ගන්න කෙනෙක් නැ. නමුත් අද අපි ප්‍රක්ශ්කුප්ති නාමවලින් වහගෙන මම කියලා අම්ලගෙන ඉන්නේ.

මේ ලේ කැටි දරුවා අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙනයි උප්පත්තිය ලබන්නේ. අපි මෙක අවබෝධ කර ගන්නොත් මේ ප්‍රක්ශ්කුප්ති වලින් මැදෙන්න පුළුවන්.



අව්‍යාච්‍යාවෙන් මිදෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රක්ෂේපුජ්‍යාජීති වලින් මිදිලා නාමරුප පරිභිලය කරන්න පුළුවන්.

- එහෙම නම් අපි ස්කන්ධ පංචකයම උඩින් ප්‍රක්ෂේපුජ්‍යාජීති (සම්මුති) වලින් වහගෙනය ලෝක පරිභිලනය කරන්නේ. සත්‍ය වැනිලා. ඒ කියන්නේ ස්කන්ධ පංචකය ක්‍රියාකාරීත්වය තියෙන තැනින් මමත්වය ගොඩ නැගෙන්නේ.

අපිට පේන්නේ “කොලපාට” අපි කතා කරන්නේ “ගස් ගැන” ස්කන්ධාවට විතරක කරලා හදාගන්න ප්‍රක්ෂේපුජ්‍යාජීති නිසයි අපිට ලෝකය හමුවෙලා තියෙන්නේ. හැබැයි මේ ස්කන්ධ පංචකය පවා අනිත්‍ය වූ ධර්මයක්. වර්ණ සත්‍ය නම් ලයිට ගියාමත් වර්ණ සත්‍ය වශයෙන්ම ජේන්න ඕනි. එහෙම වෙන්නේ නැ.

මේ ලෝකේ අපිට පේන, ඇහෙන, දැනෙන, දැනෙන කිසිවක් සත්‍ය වශයෙන් ඇති ඒවා නොවේ. පංචස්කන්ධය නිසයි අපිට පේන ඇහෙන දැනෙන දැනෙන බරමතා ලෝක පහළවෙන්නේ. ඇත්තටම ඒවා සත්‍ය නොවේ. අපි රවවිලය ඉන්නේ. සත්‍ය කියලා හිතාගෙන මිරිඹවකට, ප්‍රතිඵිම්භයකටය රැවවිලා තියෙන්නේ. මය පාට, හේතු නිසා (ප්‍රතිඵිම්භ) හටගන්න හේතු නැති විට නැති වෙනවා. කිසිම ගණක්, සුවදක්, පවතින් නැ. එහෙම තියෙන බවට අරගන්ත වෙතනා හදාගෙන ප්‍රක්ෂේපුජ්‍යාජීති නම් දැමීමට පලක් නැ. ලෝකේ පවතින්නේ නාම රුප දෙකක් විතරයි. එහි කිසිවක් ඇත්තේ නැ.



මේ කතාව තව විකක් ගැහුරුයි. මේ ආයතන වලින්නේ නාමරුප හැදෙන්නේ. හැබැයි මේ ආයතන ගමු කන, ඇහැ, දිව, නාසය, කය. මේ කනටද ඇභෙන්නේ එහෙනම් කනකාට ගබඳ එන්නේ කොහොමද කන තියෙන්නේ මිය ජේත් තැන නෙමේ. දැන් මල කදේ ඕව තියෙනවා. "ඇභෙනවද, පේනවද, මල කදේ මූණුත් නිස. ඇස කියන එක මේ ජේන්නේ. ඇස නෙමේ. ඇස කියන එක හේතු නිසා හටගන්න එකක්.

මේ ආයතන හයම අපේ කයේ තියෙන ධර්මයක් නම් නොවේ. ඒ ඒ අවස්ථාවට හේතු නිසා හටගන්න ධර්මතාවයක් ඇස, කන, නාසය, දිව, ගරීරය හේතු නිසා හටගත් ධර්මතාවයක්. ඇහැ ඉපදුනු වෙලාවට කන නැ, නාසය නැ, දිව නැ, කය නැ, එක වරකට එක් ආයතනයයි පහළ වෙන්නේ. අනෙක් ආයතන සාසවයි. ඒ කියන්නේ ඉපදීමට හේතුව තියෙනවා තාම ඇතිවෙලා නැ. එකක් ඉපදුනාම අනෙක් පහම මැරිල. ඒ පහ ගැන දැනුමක් නැ. අවිද්‍යාව නිසය මේ කයේ තියෙනවා කියලා අපි කියන්නේ. එහෙම නම් මේ ආයතන කොහොද තියෙන්නේ. ඒ වගේම මේ ඉපදුනු ආයතනත් නිරුද්ධ වෙන්න මිනේ. එතකාට මේ ආයතනයන් නිරුද්ධ වූ තැන ආයතන හයම නිරුද්ධයි. දැන් මෙතන ආයතන හයම නිරුද්ධ වූ අවස්ථාවක් ඒ කියන්නේ ආයතන එකක්වත් නැති අවස්ථාවක්. මනායතනයක් නැති අවස්ථාවක් තියෙනවා.



ක්‍රිජනායක් තියෙනවා කිසිත් හැකි

අදායතන වලින් මිදුනු අවස්ථාවක් තියෙනවා කියන්නේ එහෙම නම් ඒ ආයතන භයටම ගෝවර නොවන වෙලාවක් තියෙනවා දැනිලා නැති, අහලා නැති, දැකළා නැති වෙලාවක් තියෙනවා. අපේ මේ සිත තුළ මේ මගහැරුණු තැනක් හිස්තැනක්. සැම සිතක් උපදින්න පෙරම ඇතිවෙනවා. ඒ “කියන්නේ ක්‍රිජනායක් තියෙනවා එකම ආයතනයක්වත් හට නොගන්නා”

හිතක් හරයට නිවී දැඳුළුවෙන බල්බ් විකක් වගේ. අපි කියන්නෙ පැයක් දැඳුළුවෙනව කියල. අවිද්‍යාව නිසා නිවිල තිබුණු පැය භාගය අපිට පේන්නේ නැ. ඒ වගේ අපේ මේ ආයතන භය මැරවිව වෙලාවක් තියෙනවා. නමුත් මෙක අපේ හිතට දැනෙන්නැ. මේ වේගය නිසාම අපිට මේ තැන ගැන දැනුමක් නැ. පංච ද්වාවර්ශන සිත් භා මතෙන් ද්වාවර්ශන සිත් ගැන කියවෙන විත්ත විති දිහා බැලුවමත් මේ කාරණය මනාව පැහැදිලි වෙනවා. භාවාග, භාවාග වළන, භාවාග උපවිශේද කියලා විත්තයක සැම සිතක්ම ආරම්භ වෙන්න පෙර හට්ට සිත් උපදිනවා. සැම විත්තක්ෂන දාහතක්ම ද්වාර සිත් උපදින්න කළින් හට්ට සිත් ඉපිද තිරුදේ වූ බව සඳහන් වෙන්නේ ඒ නිසයි. මේ කාරණාව ධර්මයේ සඳහන්ව තිබුමෙන්



ප්‍රායෝගිකව ලැබෙන අත්දැකීම් එලෙසම වීමත් මනාව සනාථ වෙනව. මේ සියුම් කාරණාවෙන් අප පෙන්වන්නේ මේ හටංග සිත්මයි. ක්‍රියා සිත් කියල.

ඛුදුන් වහන්සේ නිවන පනවන තැන රහතන් වහන්සේලා නිරෝධ සමාපත්තියට සමවැනි තැන මෙන්න මෙතනයි. “සක්කුලුවේදයින නිරෝධ සමාපත්තිය”. හොඳින් බලන්න වේදනාවකුත් තැනි සංක්කුලුවකුත් තැනි, නැත්තම එකම නිරෝධ සංක්කුලුවෙන් වැඩ සිටින තැන මෙතැනයි. පංච ද්වාරාව්‍යේජන මතොද්වාර්යේජන සිත්වලටවත් ඉඩක් නැති මේ (ධ්‍යානය) “අරහත් සමාධිය” ලෙස ධර්මයේ සඳහන් වෙනවා.

“න සක්කුලු සක්කුලු, න විසක්කුලු සක්කුලු, නොලී
අසක්කුලු, නහුත සක්කුලු”

සමාධිමත් සිතේ බාහිර කිසිදු දැනීමක් ඇති නොවන, ඒ උතුම් අවස්ථාව බෙත් තුවණීන් සිහියෙන් දකින්න.

ඒ වගේ අපේ මේ ආයතන හයම මැරිච්ච වෙලාවක් තියෙනවා. මතො ද්වාරාව්‍යේජන සිතක්වත් නැති වෙලාවක්. නමුත් මෙක අපේ හිතට දැනෙන් නැ. මේ වේය නිසාම මම කියලා අල්ලගෙන ඉන්න නිසාම අපිට එතන මගහැරෙනවා. මේ ඇස, කණ, නාසය, දිව, කය, මනස කියන වස්තු විකයි මගේ කියලා අල්ලන් ඉන්නේ.

ඒ වස්තු වික හේතු කොටගෙන හටගන්නා වූ යම් හේතු එල ක්‍රියාවලියක් තියෙනවා නම්, අන්න ඒ හේතු



වික වහා හටගෙන නිරුද්ධ වෙනවා. එහෙම නම් මේ ඇසි, කන, නාසය, දිව, කය, මන කියන මේ වස්තු වික ස්ථීර වශයෙන්ම තියෙන දෙයක් නොවේයි.

අසුරක් ගහන සැනින් වක්බූ වික්ද්‍යාණය, සෝත වික්ද්‍යාණය, කාය වික්ද්‍යාණය හටගන්නවා. හැඳුයි අපි අර කළින් කිවිව පැහැදිලි කළ අයුරැන්ම නිරුද්ධ වෙලා “හවංග හවංග වලුන හවංගලපවිශේද වෙලයි. ගෞත වික්ද්‍යාණ හටගන්නේ සෝත වික්ද්‍යාණය හටගෙන නිරුද්ධ වෙලයි හවාංග, හවාංග වලන, හවාංග උපවිශේද වෙලයි කාය වික්ද්‍යාණය හටගන්නේ කාය වික්ද්‍යාණය නිරුද්ධ වෙලා නැවතත් හවාංග, හවාංග වලුන, හවාංග උපවිශේද වෙලයි ර්ලග සිත හටගන්නේ.

දැන් මේ කතාව තුළ සැම සිතකම හටගෙන නිරුද්ධ වෙන තැන තියෙන “ත්‍රියා සිත පේනවද” මෙයයි නාමරුප වලින් මිදුණු ත්‍රියා සිත. ඔබටත් විත්ත වීමි ගළපා බැලුවෙන් මේ සියුම් අවස්ථාව දැක ගත හැකියි. කිසිදු වේදනාවක් දැනීමක් නැති අවස්ථාවක් මේ සිතේ තියෙනවා. ඇලෙන ගැටෙන අවස්ථාවන් මිදුණු තැනක් මේ සිතේ තිබෙනවා.

ඔබට මෙය ප්‍රායෝගිකව දැකිය හැකි සියුම් අවස්ථාවක්. හැඳුයි මනාව පුහුණු කළ සිතකට පමණයි මේ අවස්ථාව දැකිය හැකි වන්නේ. පුහුණුව සඳහා කියනව නම් ඔබ ඉදිරියේ ඇති “ගස” දෙස බලන්න. නැවත “කොළය” දෙස බලන්න, නැවත “මල” දෙස බලන්න. දැන් “සුවඳ”



දැනෙනවාද, දැන් ඔබට “**ඁබිදයක්**” ඇහෙනවද, මේ සිත ආයතනායෙන් ආයතනයට මාරුවෙන සියුම් අවස්ථාව හොඳින් නිර්ණය කර බලන්න.

“**කොළය**” බලනකාට “**ගස**” නෑ. “**මල**” බලනකාට “**කොළය**” නෑ. “**සුවල**” බලනකාට “**මල**” නෑ. “**ඁබිදය**” ඇහෙනකාට සුවල නෑ. එකවරකට එක් ආයතනයක් පමණක් නිර්ණය වන බව ඔබට තහවුරු වේ.

තව විකක් සිත, සති සම්පර්ක්‍යාකුය දියුණු කර බලන්න. ඔබ ඇවිදින ආකාරය නුවණීන් මෙහෙහි කර බලන්න. ඔබ පාදයට සිත යොමයි. දිනිස්ස නැමෙන්නේ හිතලද නෑ. විළුණ කුරකෙන්නේ හිතලද නෑ. කළව මස්පිඩු කුරකෙන්නේ හිතලද නෑ. ඔබ එක තැනකට හිත යොමන විට ඔබට හසු තොවන ක්‍රියා විශාල ප්‍රමාණයක් සිදුවෙනවා. අත්තටම ඔබ හිතලද ඇවිදින්නේ. නෑ. ක්‍රියාවට හිත යොමනවා විනා හිතලා ක්‍රියා කරනවා කියලා දෙයක් වෙන්නේ නෑ. ස්කන්ධයන්ගේ ක්‍රියාකාරීත්වය ප්‍රෘත්‍යාප්තිවලට එහා ගිය ක්‍රියාකාරීත්වයක් බව ඔබට වැටහෙනු ඇති.

අත්තටම මෙහෙම නුවණීන් බැලුවෙන් අපට කළ හැක්කක් නෑ. මම මගේ කියන ආත්ම සංකල්ප දාම්පිය පවා බිඳ වැටෙනවා.

පොඩි දරුවාගේ ක්‍රියාව දිහා බලන්න. පොඩි දරුවා ඇඩුවෙ ඇයි. බඩිගිනි වෙලාද. නෑ. එක අපේ දැක්ම. පොඩි ලමයා එච් දැන්නෙන නෑ. නමුත් දැවිල්ලක් තියෙනවා.



දාහය, දවන, තවන බව ප්‍රක්ෂේප්ති වලින් තොර ක්‍රියාවක් තියෙනවා. පොඩි දරුවා ප්‍රස්ම ගන්නේ හිතලා නොවේ. පොඩි දරුවා වූ කරන්නේ, කක්කා දාන්නේ හිතල නොවේ. පොඩි දරුවා වූ කරන්නේ හිතලා නොවේයි. පොඩි දරුවාගේ ඇග අතුල ලේ දුවන්නේ හිතලා නොවේයි. හඳුවස්තුව වැඩ කරන්නේ හිතල නොවේ. පොඩි දරුවා කක්කා කන්නේ ඇයි. රස දැනීම් නෑ. ආයතන නෑ. ඇස් තියෙනවා. කන් තියෙනවා. ද්ව තියෙනවා. නාසය තියෙනවා. ඒ කියන්නේ අපිට මේ පේන රුප ටික මස් වලින් හැඳුනු ඒවා නොමෙයි. “ආයතන”. වෙන විදියකින් කියනව නම් පොඩි දරුවාට මනසිකාර නෑ. දැන් ඔබට දැනෙනවද ක්‍රිය හා මනසිකාර කියලා අවස්ථා දෙකකට අපේ මේ මුළු මෙන්ම කතාවම කොටු වෙනවා කියලා.

අත්ත පොඩි දරුවගෙන් අපි දකින්නේ ක්‍රියා විතරයි. අපේ ලග තියෙනවා “මනසිකාර” පොඩි දරුව ලග නෑ. ඇස්, කන, නාසය කියන වස්තු විකයි මෙගේ කියලා අපි අල්ලන් ඉන්නේ.

ඒ වස්තු වික හේතු කරගෙන හටගන්නා වූ යම් හේතු එල ක්‍රියාවලියක් තියෙනවා නම් අන්න ඒ හේතු වහා හටගෙන නිරුද්ධ වෙනව දැක්කොත් අන්න එයා දැකිනව අස්, කන, නාසය, ද්ව කියන මේ වස්තු වික ස්ථීර වශයෙන්ම තියෙන දෙයක් නොවන බව. අර පොඩි දරුවා උදාහරණයකට අරගෙන සත්වයෙක්, පුද්ගලයෙක් නොවන ආයතනයන්ගේ ක්‍රියාවලියක් සිදුවන බව අපි නුවණින් දැක ගන්න ඕනෑම. පොඩි දරුවා මම මෙගේ කියන්න දන්නේ නෑ. ප්‍රක්ෂේප්ති නාම නැති පංචස්කන්ධයේ ක්‍රියාකාරීත්වය



රහතන් වහන්සේලාගේ ද ක්‍රියාකාරීත්වයද එකම තොවේද.

අැහැට පේන්නෙ පාට විතරයි. කනට අභේන්නෙ ගබාය විතරයි. නාසයට එන්නෙ ගඳක් විතරයි. කයට දැනෙන්නෙ ස්පර්ශයක් විතරයි. මේවට හිමිකරුවෙක් නෑ. විකිනීක සම්බන්ධයක් නෑ. එහෙම නම

දිටියේ දිටිය මත්තං සුතේ සුත මත්තං

මුතේ මුත මත්තං වික්ද්‍යාතේ වික්ද්‍යාත මත්තං

දැකීම දැකීමක් විතරයි. දැනීම දැනීමක් විතරයි. ඇසීම ඇසීමක් විතරයි. ප්‍රක්ෂේප්ති නෑ. හිමිකරුවෙක් නෑ. පුද්ගලයෙක් නෑ. අර පොඩි දරුවා වගේමයි. ප්‍රක්ෂේප්ති නාම නැති හේතු එල ක්‍රියාවලියක් නිසා හටගන්න ධර්මතාවයක් විතරයි.

ස්කන්ධ පංචකය මේ දැනුත් අපි ලග තියෙනවා. ඒ හේතුවැල ක්‍රියාවලිය බාර ගන්න කෙනෙක් නැත්නම්, ප්‍රක්ෂේප්ති මායාවෙන් මිදිලා නම් ඒ හටගන්න නාමරුප විනිවිද දැකලා නම් ඒවායින් එලක් නැති බව අවබෝධ වෙලා නම් අන්න ඒ කෙනා ස්කන්ධ පංචකය අනිත්තතාව නුවණින් දකිනවා. ස්කන්ධ පංචකයේ සත්තය මහුව අවබෝධ වෙනවා. ඒ කියන්නේ නාම රුප වලත් කිසිදු සත්තතාවක් නැති බවත්, එනම් අපේ ඇසේ වර්ණ නැති බවත් අපේ කනේ ගබා නැති බවත් නාසයේ හෝ දිවේ හෝ කයේ හෝ ගන්ධ, රස, පහස නැති බවත් නාසයේ මේක පුදෙක් හේතුවැල ක්‍රියාවලියක් විතර බවත් හේතු නිසා හටගෙන නිරද්ධ වෙලා යන පුදෙක් ධර්මතාවයක් පමණක් වන බවත් නුවණට



වැටහෙනවා. ඒ කෙනාට යථාභුත දාරුණ්‍ය පහළ වෙනවා.

මේ දක්වා අපි පැහැදිලි කළ සියලු කාරණාවල සත්‍යතාවය ගැන දැන් ඔබට වැටහීමක් ඇති ඇයි අපි හිතනවා. සම්මුති ලෝකයේ ප්‍රක්ෂේප්‍රාග්ධනයේ ලෝකයේ ඔබ දැකුපූ සියල්ල පුදෙක් මායාවක්ම විතරයි. මායාව අවබෝධ කර ගැනීමට පහසුවීම සඳහා විකෙන් වික අපි ඔබට සත්‍ය හෙළිකරමින් ආවා. නමුත් තවදුරටත් රකිය නොහැකි ඒ සියලු මායා බන්ධන ලිනා දමන්නයි අපි දැන් සැරසෙන්නේ.

අපි දිගින් දිගටම කියාගෙන ආපු “අහ්‍යන්තර බාහිර” කියන මෙතනත්, අතනත් කියන කාරණාව ද මායාවක් විතරයි. පුදෙක් නාමත් රුපත් දෙකක් නොව එකක්මයි. එනම් මනසිකාරයක්ම විතරයි. මෙහි ඇත්තේ දෙකක් නොව එකක්මයි. දෙකක් ලෙසට දෙකට වෙන් කිරීම තිසාමයි, එතැනැත් මෙතැනත් ලෙස දෙකක් හඳු ගැනීම තිසාමයි, අපිට දෙයක් කෙනෙක් හමුවෙන්නේ. ඒ දේ මගේ වෙන්න හිමිකරුවෙක් හමුවෙන්නේ බාහිර දෙයක් තියෙනවා කියලා ගත්ත තිසාමයි. එහෙම නම් ඒ බාහිර දේට අයිතිකරුවෙක් හඳුගත්තා. එතන මම හයුෂානා. උපාදානවලින් අල්ලගත්ත බාහිර දෙයක් තියෙනවා කියලා ගත්ත උපධි ගොඩ. ගොඩක් හඳුනු තන හඳුනු කියන්නෙම උපතත්, පාතියන්, මරණයන්, එතනම බව දැන් ඔබට වැටහෙනවාද. ඔහු ඇත්තටම මෙතන කිසිවක් නැ. ඇත්තේ මනසිකාරයක්, සංඛාරයක් විතරමයි.



සියල්ලම හේතු එල දහම විතරමයි

ඒ විතරක් නෙමේ මේ ස්කන්ධ පංචකයත් හේතු නිසා හටගෙන හේතු නැතිවීම නැතිවෙලා යන ඩුරු මායාවක්ම විතරයි. ඒ වගේම මේ ස්කන්ධ පංචකය තියෙන තැනක් හමු වෙන්නෙන් නැ. මෙතැන තියෙන්නෙ හේතුවල ක්‍රියාවලියක් විතරමයි. මෙතන කයක් තියෙන බවක්වත් හමුවෙන්නේ නැ. විසිරැණු ගොඩක් එකට එකතු කරලා අර අනසේ වළාකුල් එකට එකතුවෙලා මායාකාරී රුපයක් මැවුනා වගේ අපිත් රුපයක් හදාගත්තට පලක් නැ. එහි පැවැත්මක් නැ. ක්ෂේරයක් පාසා හටගෙන නිරද්ධ වෙන අර වළාකුල් රුපය හටගෙන නැති වෙනවා වගේ වැඩක් විතරයි. මෙතැන තියෙන්නෙ මායාවන් ගොඩක් එකට එකතු කර ලොකු මායාවක් හදාගත්තේ පලක් නැ. ලෝකේ ලොකුම මායාව එයයි.

බුදුන්වහන්සේ ලෝකේ කියලා කිවිවේ බාහිර ලෝකේකට නොවෙයි. සළායතන ලේකයටයි ලෞකය කියල කිවිවේ. ඒ මනසින්ම හැඳුනු ලේකයක්. ඒකත් මායාවක්. දාන්තවාද. ඔබට ඔය කතාව තුළ මොක්න්ම ඉතුරු වෙන්නේ නැ. අඩුම තරමින් සතරමහා ධාතුවවත් ඉතුරු වෙන්නේ නැ.



හතර මහා බාතුවත් සිතුව්ල්ලක් විතරමයි

සිතර මහා බාතුවත් නාමරූප ප්‍රත්‍යෘෂෙන් හැදෙන්නේ. ඔබ ඔබේ ඇගිල්ලෙන්, ඔබේ අත ඔබලා බලන්න. ඔය තද ගතිය තියෙන්නේ ඇගිල්ලෙ ද, අත්ලෙද, ඒ දෙකටම අයිති නෑ. ඔබේ පාද පොලොවේ වසිල් එක මත පතිත කරන්න. දැන් තද ගතිය තියෙන්නේ වසිල් එකක්ද, ඔබේ පාදයේද. තද ගතිය පයිවි වේතනාවක් විතරයි. තද ගතිය පොලොවටත් පාදයටත් අයිති නෑ.

ඔය පයිවි තද ගතිය “වේතනාවක්” විතරයි. සතර මහා බාතුව හේතු-ප්‍රත්‍යෘෂයි. දැනෙන්නේ කොඩාටද. කයටද. කය කියන්නේ වේතනාවක්. කය කියලා දෙයක් නෑ. ඔබ බාහිර රුපෙන් මිදුන තැන දැනෙන තැනක් හමුවෙන්නෑ. ආයතන හැදෙන්නෙන් මනසින්ම තේ. බාහිර හැදෙන්නෙන් මනසින්මනේ. එහෙමනම පයිවි, ආපෝ, තේප්, වායෝ කියන සතර මහා බාතු සියල්ල ම මනස විතරමයි. මෙතන දෙපැන්තටම වැඩ කරන්නේ මනස විතරමයි. අභ්‍යන්තරයන් නෑ. බාහිරයක් නෑ. දැන් ඔබට තේරෙනවා ද රුපය හඳුන්වන කොට උපාදාය රුපයක් කියල කිවිවේ ඔන්න එක නීසයි. සතර මහා බාතුවක් හදන්නේ මනසින්ම නම්, එතන හදන රුපයක් හදන්නේ මනසින්ම නම්, එතන තියෙන්නේ ඇත්තටම මනසින්ම හදපු උපාදාය රුපයක්මයි.



මතකද අපි ඔබට වේදනානුපස්සනාට වඩනකාට කිවිවා වේදනාවට තැනක් හමු වෙන්නේ නැ. වේදනාව කියන්නේ වෙනසිකයක් කියලා. ඒ වගේම අපි ඔබට එතනදී කිවිවා එක දිගට පවතින වේදනාවකුත් නැ කියලා. හේතුව නිසා හටගෙන හේතු නැති වීම නැති වෙලා යනවා. එක දිගට පවතින වේදනාවක් නැ.

ඒ වගේම මේ සියලු ආයතනවල කතාව එකක්මයි. ප්‍රසාදයත් ආලෝකයත් හිතේ හට ගන්න දේවල්. ඒ නිසා හටගන්න වික්ද්‍යාණයත් හිතේමයි හටගන්නේ. මේ කිහිවක් තියෙන තැනක් නැ. අභ්‍යන්තර බාහිර කියල දේකුත් නැති තැන තියෙන තැනක් හමු වේවිද. මේ සියලු කාරණා නුවණින් මෙනෙහි කරන්න ඕනෑම. බුදුන් වහන්සේ මේ සියලු කාරණා හොඳින් පැහැදිලි කරලා දිලා තියෙනවා ඔබත් හොඳින් සූත්‍රදේශනා විමර්ශනය කරලා බලන්න. විශේෂයෙන් මේ ධාතුව ගැන කියනවතම්, “බහුධාතුක” සූත්‍රය ඔබත් හොඳින් බලන්න ධාතුව පිළිසිද දැකින්න කියලා තියෙනවා. ලේකයක් කොහොවත් තැනකට පනවන්න බැරි තැන ලේකය කියලා එකක් හමුව වෙන්නේ නැති තැන, එතන පහ ධාතුව පිරිසිද දැකින තැන. මෙතැන “හේතුව්ල ක්‍රියාවලියක් විතරමයි” සිදුවෙන්නේ. බලන්න “ඇතු විහෘෂ සූත්‍රය” එහිදී බුදුන් වහන්සේ පෙන්වලා තියෙන්නෙ කුමක්ද කෙසේ, ලොම්, නිය, සම්, නාහර මෙලෙස පනවන්නෙ කොටස් තිස්දෙකකට බෙදලා. පරිවි විස්සයි, අපේ බ්‍රූජනයි, හේපේ හතරයි, වායෝ හයයි. මෙලෙස මුළු ගරීර ධාතුවම කොටස් වලට බෙදලා අවසානය බලන්න ඒවා කොහද තියෙන්නෙ



කියල. ඒව තියෙන තැනකුත් නෑ. උපාඩ්‍ය රුප කියලා ගන්නකාට ඒව තියෙන තැනකුත් නෑ. ඔක්කාම හේතු-ප්‍රත්‍යයි. මේ කයත් සතර මහා ධාතුවක් නොවේ. කොහොද එතකාට කය තියෙන්නේ. කයක් තියෙන තැනක් හමුවෙන්නෙත් නෑ. කයක් කියලා දේකුත් හමුවෙන්නෑ.

“නව කිංචි ලෝකේ උපාධියති”

උපාදානයෙන් හැඳුනු කිසිවක් ලෝකේ තියෙනවා කියලා ගන්නේ නැති තැන ලෝකයක් හමුවෙන්නෙත් නෑ.

“විහෙන ලෝකේ අහිජ්‍රා දේමනස්සං”

ඔබට දැන් ලෝකයක් හමුවෙන්නෑ. ලෝකෙන් මිදිලා අහිජ්‍රකා දේමනස්සයට දැන් කොහොවත් ඉඩක් නෑ. කයක් තියෙනවා. ලෝකයක් තියෙනවා. සතර මහා ධාතු මේ හැමදෙයක්ම බුදුන් වහන්සේ පැවැසු ලෙසම සලායනන ලෝකය බව, ශිතෙන්ම හඳුගැනීම සිතුව්ල්‍රේලක්ම විතරම බවත් දැන් ඔබට මනාව පැහැදිලි තේද.

සිතුව්ල්‍රේල කොහොද තියෙන්නේ මෙතනද, එතනද, ලෝකේ කොහොවත් තියෙනවා නොමේ. අපි මේ තාක් කතා කරපු සියලු ලෝක වල කතාව ඕකමයි.

ඔබ සතා අවබෝධ කළත් මේ නම් ටික අයින් වෙන්නේ නෑ. ඔබට ලෝකත් එක්ක, සම්මුති ලෝකත් එක්ක ගැවෙන්න අවශ්‍ය නෑ. ඔබ ලෝක තුළ ජ්වත් වෙනවා. සතා වශයෙන් මේ එකක්වත් නැති බව, ඇත්ත ප්‍රත්‍යාක්ෂ කරල ඔබ ලෝකට අනුව ජ්වත් වෙනවා.



මේ කථාව තුම නියෙන්තේ, විත්ත, වෙතසික, රුප, නිඩ්බාහ විතරමයි. නාමරුප කියන්නේ විත්ත වෙතසික “සතර මහා බාහුවක්” විත්ත වෙතසික වහා ඉපිද නිරුද්ධ වන වෙතනාවක් විතරමයි.

මේ වික කියවන ඔබ දැන් මේ දහම දන්නවා. නාමුත් ඔබ දිනා ඔබ හොඳින් බලන්න. ඔබේ සිත අභ්‍යන්තර බාහිර අන්ත වලට වැවෙනවා නම් ඔබ දහම දන්නවා වුනත් ඔබ තවම මාර්ගයට වැට්ලා නැති බව හොඳින් මතක තබාගන්න.

මේ දහම දැනගන්න තාක් ඔබ මේ බුද්ධ ගාසනයට අයිති නැ. මේ දහම අවබෝධ කළ පළමු බුද්ධ ග්‍රාවකයා වන්නේ අක්ක්දා කොණ්ඩ්ක්ද තාපසතුමායි.

එකේ තේරුම දහම හරිහැටි දැනගන්නාතාක් ඔබ මේ බුද්ධ ගාසනයට අයිති නැති බවයි. මේ දහම ඉතාම ගැමුරුයි. **පක්කුවන්තස්සායං ධම්මො නායං ධම්මො දුජ්පක්කුස්ස**” කියලා බුදුන් වහන්සේ වදාලේ ඒ නිසාමයි. මේ දහම කිවිවත්, ඒ කියන දේ අහගෙන හිටියත්, මය කියන වවනවලවත්, ඔබ දැනගත්තත්, ඔය දැනුමත්, මේ සියලුම ලොකිකයි.

ස්වයංහු ක්‍රියාත්යෙන් මේ දහම ප්‍රත්‍යක්ෂ කර ගත්තොත් අන්න ඒ “ප්‍රත්‍යක්ෂ ක්‍රියාත්ය” විතරමයි ලෝකෝත්තර වන්නේ. අපිට පැහැදිලි කරගන්න තව පොඩි කාරණාවක් තියනවා, අපි කළින් පැවසු නාමයත්, රුපයත් මිදුණු තැන. ඒ හටගන්න අනිදිස්සන වික්ක්දාණය ගැන.



මෙතන තියෙන සියුම් කාරණාවක් ගැන අපි කලින් යම් තරමකට හෙළි කළා. ඒ කාරණාව ඉතාම සියුම්. ඒ වගේම ගැහුරු ප්‍රක්ශ්‍යාවකට නුවණකට බුද්ධියකටද ගෝවර වෙන්නේ. මෙතන තියෙන ක්‍රියා සිතේ ස්වභාවය ගැනයි අපි මේ කතා කරන්නේ.

දැන් මෙතනදී අපිට මතුවෙලා තියෙනවා ක්‍රියාවලියක්. නාමරුපයෙන් මිඳුනු ක්‍රියාවලියක් විතරක් ඉතුරුවෙලා තියනවා. මේ තමයි අපි මේතාක් පැහැදිලි කර ගෙන ආ නිවන් මග, වැදගත්ම සන්ධිස්ථානය මේ වික්ද්‍යාණයට හසුනොවන ක්‍රියාවලිය කුමක්ද කියලා හොඳින් පැහැදිලි කරගමු. දැන් බලන්න ක්‍රියාවලියක් සිදු වෙනවා. අපි අර කලින් පැහැදිලි කළ පරියායට අනුව බැලුවාත් සක්ද්‍යාවට විතර්ක කරල දැනගත්ත ඒ ප්‍රක්ශ්‍යාපනී රුපය බාහිරට අයිති නැ. ඒ කියන්නේ වික්ද්‍යාණයේ දැනගැනීම මායාව හෙළි වුණ තැනැ. සිත සත්‍ය දකින තැනැ. සිතේ ම උපන් මායාවට රුපයක් හමු නොවන තැනැ. සිතේ හටගන් සක්ද්‍යාවද මිරිගුවක්, රවවීමක් වී, සිත ද බොරුවක්, රවවීමක් බව හෙළි වූ තැනැ. සියලු විත්ත වෙතසික ධර්ම මායාවක් ලෙසම බිඳ වැටුණු තැනැ. සියලු සංඛාරවල හිස්බව දැනුණු තැනැ සිත විරාශී වෙනවා. ලෝහ, ද්වේශ, මෝහ හටගන් නැ. කුසල, අකුසල සිත් හටගන් නැ. ආයතනවලින් මවපු බොරු ලෝකය තවදුරටත් සත්‍ය වෙන්නෙන් නැ.

මෙන්න මේ සියල්ල නැති තැන පුදෙක් ක්‍රියාවලියක් පමණක් ඉතුරු වෙනවා. සත්ව පුද්ගල ආත්ම සියලු දාෂ්ධීන් බිඳ වැටෙනවා. නාමය රුපය යන අන්ත



දෙකම බිඳ වැටුණු නැත. ඇත තැත යන අන්ත වලට අයිති නැති මැද මධ්‍යම ප්‍රතිපදාව මතුවෙනව හේතු නිසා හටගෙන හේතු නැති වෙලා යන පූදෙක් ක්‍රියාවලියකට පමණක් අවසන මේ කතාව සීමා වෙනව.

දැන් කවුද ක්‍රියාව කරන්නේ. කරවන්නේක් නැ. (කතය) නැ. ක්‍රියාව ක්‍රියාවක් විතරයි. නමුත් මෙතන මෙහෙම ක්‍රියාවලියක් වන දැනීමක් දන් මෙතන නැදෑද? තියෙනවා. දැනීමක් තියෙනවා නම් ඒ කියන්නේ වියුණුණයක් තියෙනවා. එහෙම වුනොත් මේ උපදින වික්ෂාණය හත් වන වික්ෂාණයක් බවට පත්වෙනවා. නාමරුපවලට අයිති නැති ක්‍රියාසින් ගැන දැනගන්නා මේ වික්ෂාණය හැමෝටම නැහැ. මෙතන වික්ෂාණයක් නැතිනම් දැනීමක් වන්නේ කොහොමද. නාමයෙනුත්, රුපයෙනුත්, මිදෙනකාට හටගන්නා මේ වික්ෂාණය දැනීම නම්, නාමරුප නැති බවමයි දැනෙන්නේ. “අවනාමන” මේ වික්ෂාණයේ කුසල් හෝ අකුසල් නැ. නාමරුප නිසා හටගත් වික්ෂාණයේ කුසල්, අකුසල් නැ. නාමරුප නිසා හටගත් වික්ෂාණයේ කුසල් අකුසල් පවතිනවා.

ඒ කියන්නේ ක්‍රියා සින් වල කුසල් අකුසල් නැ. පින්, පවි නැති සසර යන්නේ නැති මේ වික්ෂාණය පටිච්ච සමුප්පාදයට අයිති නැ. නාමරුප අන්තවලින් මිදුණු තැනක්, දැනීමක් ඇති වෙනවා. මෙයයි සත්‍යය. මෙය ප්‍රත්‍යුෂ්‍ය වන විට, ඔබට දැනෙන කාරණාවක්. මේ ගැන තරක කරලා පලක් නැ. මේ දහම තුළ තරක කරන්නේ, දාහැටි තියෙන අන්තවල ඉන්න ලොකික භුමියේ ඉත්ත අය පමණයි. ලෝකය්ත්තර



හුමිය ස්පර්ශ කරන ඔබට තරේක නැ. ඒ නිසාම මේ දහම “අතක්කාවචංසි” කියලා බුදුන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒ මෝක්ක්තර පක්ෂීකුවටම පමණක් ගෝවර වන මේ කාරණය ගැන ඉතාම ගැමුරින් අධ්‍යනය කළ යුතු වෙනවා. ඔබගේ අත්දැකීම් තුළින්ම ඔබම මෙය ප්‍රත්‍යාස්‍ය වේවි. ඉතින් මෙන්න මේ ක්‍රියාසින් අපි හඳුනා ගන්න ඕනි.

දැන් අපි මේ ක්‍රියාසින් ගැන බලමු. නාම රුපයෙන් මිශ්‍රණ තැන ඉතුරු වන්නේ ක්‍රියාවලියක් පමණයි.

දැන් අපි උදාහරණ කිහිපයක් ගෙන බලමු. තිරවින්දනය කරපු කෙනාගේ හඳුවස්තුව වැඩ කරනවා. ලේ ගමන් කරනවා. පෙනහලු වැඩ කරනවා. ඒ කියනතෙන ක්‍රියාකාරීන්වයක් තියෙනවා. අන්න නාමරුප නැති ක්‍රියාකාරීන්වයක් එතන වෙනවා. එයාගේ ආයතන හයේ ක්‍රියාකාරීන්වයක් නැ. එහෙම වුනොත් නෙ දැනගන්නේ. ඒ කියන්නේ ඇස, කන, දිව, නාසිය, දැනගැනීම් නැ කියන්නෙන වික්ෂ්‍යාණය නැ. හැබැයි නමුත් හඳුස්ථන්දනය සිදු වෙනවා. එය නාමයට අයිති නැ. රුපයට අයිති නැ. ඒ කියන්නේ පරිව්‍යසමුප්පාදයට අයිති නැ.

මෙතන ක්‍රියාවක් තියෙනවා. නමුත් කර්ම සිදු වෙන්නේ නැ. අවසානයෙනයි. වෙතනාවක් සිදු නොවේ. ඉතාම සියුම් තුවණින් මෙය දැකිය යුතු වෙනවා. මේ ක්‍රියාවලිය තතර වුනොත් නැවත ආයතන තුළදී. මේ ක්‍රියාවලිය මතය ආයතන පවතින්නේ. එහෙමනම් ආයතනවලට යටින් ඇති ක්‍රියාවලිය මෙයයි.



නාමරුප අන්තවලට කොටුවූණු සිතක් අපිට තියෙන්නේ. ඉන් මිදුන තැන ක්‍රියාවක්ම පමණයි සිදුවෙන්නේ. අපි ඇවිදින විට වේතනා පහලකරමින් ද ඇවිදින්නේ. බලන්න මේ ඇවිදීම යන ක්‍රියාවලියේදී ඔබ දනහිස නවන්නේ, කකුල් ඔසවන්නේ, කළව මස්පිඩු පෙරලන්නේ, විළුඹ ඔසවන්නේ ඇගේලි පොලොව මත පතිත වන්නේ හිතලද? නැ. වේතනාවට හසු නොවන සියලු ක්‍රියා භුදෙක් ක්‍රියාවක් පමණයි.

එහෙමනම වේතනා වලින් මිදුණු සිති නිවන් මගට යොමු වෙන්නේ ඒක නිසයි. සතර සතිපටියානය තුළ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, විත්තානුපස්සනාව, ධමමානුපස්සනාව කියලා එකිනෙක අරගෙන රුපය = (කායානුපස්සනාව) නාමය =වේදනා, සක්දුකු, සංඛාර, (විත්තානුපස්සනාව), (සංඛාර වික්දුකුණා) මේ සියල්ල ගැලීම (ධිම්මානුපස්සනාව) සළායතන ගැනයි. ඉගේන්වෙන්නේ. (කයෙන් රුපෙන්) මිදුණු සිත, නාමයෙන් මිදුණු තැන, වේතනා සකස් නොවන තැනටයි පුහුණු කළ යුත්තේ. සතර සති පටියානය තුළ අවසන වේතනාවලින් මිදුණු සිතකුයි ඔබට නිමිවන්නේ. එයමයි නිවන් මග රාග, ද්වේශ, මෝහ, කුසල, අකුසල සියලු කරම වලින් මිදුණු සසරින් මිදෙන නිවන් මග කියලා කියන්නා “වේතනාහං හික්කවේ කම්මං වඩුම්” සියලු කරමයන්ට මූලය මේ වේතනාවමයි.

එහෙම නම් අපි ඒදිනෙනා සිදු කරන සියලු ම ක්‍රියාවන්ගෙන් වේතනාව ඉවත් කළේන් ඉතුරු වන්නේ භුදෙක් ක්‍රියාවක් පමණයි.



කොහොමද එහෙම කරන්නේ. අපි දැන් බලමු. අපි හිතුවත් නැතත් ගස්වල අතු සෙලවෙනවා. හිතුවොත් ඒකත් අපේ. නැත්තම ඒක ක්‍රියාවලියක් පමණයි. මෙමෙස ඔබට පුළුවන් මේ ලෝකය දෙස බලමින් වාසය කරන්න. එහෙම නම් ඔබ කරන හිතන හැම නිමිත්තක්ම, අරමුණක්ම, සිතුවිල්ලක්ම, වේතනාව සිදු කරන කාර්යභාරය සිහිනුවණින් විනිවිද දකින්න. සිත සිතිවලි ලේකක අතරම් වෙලු වගේ මූලින්ම ඔබට දැනෙන්ම. එයයි සතාය. ඇත්තෙන්ම විත්තානුපස්සනාව හරියට වඩනවා නම්, වේදනානුපස්සනාව හරියට වඩනවා නම්, මෙයමයි ඔබගේ ඉලක්කය. නිවනට තැකුරු වූ නිවැරදිම සතර සති පටිචානය වඩන තැන වැකිය යුතු තැන.

“කායේ කායානුපස්සි විහරති
වේදනාසු වේදනානුපස්සි විහරති
විත්තේසු විත්තානුපස්සි විහරති
ධම්මේසු දම්මානුපස්සි විහරති” මැදෙනවා.

—



වේතනාවට නිමිනැති ක්‍රියාවලිය දකින්න

- කයින් කය මිදෙන ලෙස බැලීම
- වේදනාවෙන් වේදනාව මිදෙන ලෙස බැලීම
- සිතින් සිත මිදෙන ලෙස බැලීම
- ආයතන මගින් ආයතනය මිදෙන ලෙස බැලීම

මෙයට කළ යුතු පූහුණුව, මාර්ගය, ආර්යජ්වාංශික මාර්ගයයි. මෙහි අවසාන ප්‍රතිපලය වේතනාවෙන් මිදුණු තුදෙක් ක්‍රියාවක් පමණක් ඉතුරු වුතු අනිමිත්ත, ගුණ්කුත අප්පනිහිත වෙතෝ වූක්තියමයි.

“සක්කුතුවත්, වේදනාවත්” ඇති තැනයි වේතනාව සකස් වන්නේ. සක්කුතුවත් වේදනාවත් සිත මුද්‍රා ගෙන වාසය කිරීම යනු වේතනාවෙන් සිත මුද්‍රා ගෙන වාසය කිරීමයි. “සක්කුතුවෙදයිත නිරෝධ සමාපත්තිය” යන මෙයයි. මෙයයි රහත් වහත්සේලු විවේක සුවයෙන් කළේ ගෙවන සමාපත්තිය. එයමයි “අරහත් සමාධිය” ලෙස සියලු මුද්‍රාවරුන් වැඩ සිටින විහරණය. එයමයි නිවන් මග. විරාග නිශ්චිත විවේක නිශ්චිත නිරෝධ නිශ්චිත නිවනට නැමුණාක් කොට පවතින මග.



ඔබ රහත් නොවුනත් එහෙමතම ඔබ විසින් යායුතු මාවත ගමන් මග මෙයයි. එනම් වේතනාවෙන් සිත මුදාලාගෙන කටයුතු කිරීමයි කළ යුත්තේ. ඔබ කෙසේ හෝ මෙය පුරුණ කළ යුතුමයි.

ඔබ හොඳින් ඔබගේ “සිත” දිනා බලන්න. ඔබේ සිත ඔබ හඳුන ගන්න. ඔබේ සිතට හසු නොවන එනම් වේතනාවලින් බැහැරව වන ක්‍රියා ගැන හොඳින් සිහිය පිහිටුවා ගන්න. දැන් ඔබ වේතනාවට අදාළ නොවන ක්‍රියාවලිය දැකිමින් ඒ හරහාම කටයුතු කරන්න. සිත පුරුණ කරන්න. මෙය ඔබට කළ හැකියි. එදිනෙදා සියලු ක්‍රියා ඔබ සිදුකරයි. ඒ සියලු ක්‍රියා ක්‍රියා ලෙසින්ම කරන්න. ඉන් සිත මුදාගන්න. එකවර නොහැකි විය හැකිය. හැබැයි විකෙන් වික, විකෙන් වික ඔබට මෙය කළ හැකිය.

ක්‍රියාවලිය අනිකක්. වේතනාව අනිකක්. ක්‍රියා සිත ඔබ තුළ විකෙන් වික උපදිවී. එවිට ඔබ හිතන්නේ නැතිව ක්‍රියාවලිය දැකින්න.

ක්‍රියාවලිය අනිකක්. වේතනාව අනිකක්.

ක්‍රියා සිත ඔබ තුළ විකෙන් වික උපදිවී. එවිට ඔබ සිතන්නේ නැතිව ක්‍රියාවලිය දැකින්න. දැන් ඔබ තොසිතා සිදුවන ක්‍රියාවන් සිහියෙන් දැකිනවා. මෙලෙස ඔබ ලබන පූජාණුව මතය ඔබේ දැයුණුව ප්‍රතිථිල රදා පවතින්නේ. ඔබ දැන් අත්හරින්න එපා. මෙයයි එක මග. සියලු දුකින් ඔබ මුදාලන. ප්‍රංශි දරුවෙකු වැට් වැට් නැගිටින්නාක්සේ ඔබේ



කටයුතු මූලින්ම වුනේ සිදුවෙවි. නමුත් පුදුන් වහන්සේ ඔබට
අපේ වෙනවා, ඔබ තිවරුව මේ මග හඳුනාගෙන කටයුතු
කරනවා නම් අවම දීන හතයි”, උපරිම අවුරුදු හතයි”, ඔබ
සියලු දුකින් මිදෙනව.



ආර්යවරු රකින සීලය හඳුනාගනිමු

එම් කියන්නේ ඔබගේ එදිනෙදා සියලු කටයුතු ඔබගේ මුළු ජීවිතයම වෙතනාවලින් මිදුණු නිදහස් “ඁාන්ත, ප්‍රාන්ත, සහැල්ල මහසකින්” සිදුවෙනවා. ඔබට මේ නිවන්මග සලකුණු විකෙන් වික, විකෙන් වික දැනේවී. මෙය දැකීමෙයි “ආර්ය හුමිය, ” “ශ්‍රද්ධාව”. මෙයමයි “ආර්ය කාන්ත සීලය”. ආර්යවරු රකින සීලය. ඒ උපාදානයට ලක් තොවන සීලය මෙයයි.

මෙම තුළ දැනෙන ප්‍රමෝදය, ප්‍රිතිය, පස්සද්ධිය, සුබය, ඒ ගාන්ත ප්‍රාන්ත නිවනට ඔබට රැගෙන යනවා. මෙයමයි “යොනිසො මනසිකාරය” මෙතනමයි “සතර සම්බයක් ප්‍රධාන” විරෝධ මෙතනමයි. “සතර ඉර්ධිපාද” වැඩෙන තැන මෙතනමයි. “පංච ඉත්ස්ය ධර්ම” වැඩෙන තැන මෙතනමයි. “සත්ත බොජ්ජංග ධර්ම”

වැඩෙන තැන මෙතනමයි. නිවනට තැමූණක් කොට පවතින ඒකායන මග. “සත්තිස් බොධි පාක්ෂික ධර්ම” වැඩෙන උතුම් නිවන් ගමන් මග ඔබටත් හිමිකර දීමෙයි අපගේ අරමුණ වුණේ. මෙකාක් සියලු කරුණු ඉදිරිපත් කළේ අද සමාජයේ වසාගෙන සිටින අදුරු කඩිතිර ඉරා දමා නිවැරදි නිවන්මග කටයුතු කරන ආකාරය ඔබටත් හිමිකර දීම සඳහාමයි.



දැන් අපි පුහුණු වේමු. මමත්, ඔබත් පුහුණු වෙන්නේ එකම අරමුණකින්මයි, අපහට මේ ප්‍රත්‍යක්ෂතාවය තහවුරු වූ තිසයි අපි ඔබට නොඩියට මෙය ඉදිරිපත් කළේ. මෙය අහිංසක උත්සාහයක්. ඔබට ඉදිරිපත් කිරීමේ හාජාව හසුරුවේමේ දුෂ්කරතා තිබිය හැකියි. ඒ ගැන කණ්ගාටු වෙනවා එය අපගේ අදාශකමයි. එය වැදගත් නොවේ. ඔබ මාර්ගය හඳුනා ගන්න.

අපි ඔබට නැවත වරක් සිහි කරනවා ක්‍රියාවලිය අනිකක්, වේතනාව අනිකක්, ඔබ හිතන් නැතිව සිදුවන ක්‍රියාවලිය දකින්න. වචනයකින් පනවන්න බැ. පේන තැනින් පනවන්න බැ. ලෝකෝත්තර පස්ක්‍රාවෙන්මයි සියල්ල දැකිය හැකිකේ. ඔබ ලෝකෝත්තර ඒ උතුම් “ආර්ය භූමිය” හඳුනාගන්න. සත්ව පුද්ගල ආත්ම නැති මේ ක්‍රියාවලිය ධර්මතාවයක්. විශ්වයේ කිසිවකට අයිති නැති කිසිවකට ගෝවර නොවන මේ ධර්මතාවය දැකීමම ඔබට ඇතිවන අද්විතීය “කුතුණුය” ක්. ඉතාමත් දුර්ලහ අවස්ථාවකටයි ඔබේ සිත දැන් පත්වන්නේ. මහ පොලොව තරම මිනිසුන් සිටියන් “තිය පිටව ආ පස් වික” වගේ ඉතාම සුළ පිරිසකටයි මේ ටික භමුවන්නේ. ඔබත් දැන් මේ ගැන “අනුමාන කුතුණුයක්” තියෙනවා. මෙයයි අවශ්‍ය නිවනත. මෙතැන දී අපි ඔබට නැවත නැවතත් සිහි කරනවා නිවන් මග. පැහැදිලි කරගෙන ආපු මේ පැහැදිලි කිරීම් ඉතාම සිදුම් ඉතාම ගැහුරු, සිතට හසු නොවන, හාජාවකට පවා ගෝවර නොවන, සත්ව පුද්ගල හාවය අහිබවා යන, සම්මුති ලෝකය අහිබවා යන, මිනිස්



සිතුව්ලිවල පරම අර්ථය වන පරමාර්ථ ධර්මවලට පවා ලක් නොවන, සීමා නොවන සියලු වින්තන දාශ්ධින්වලට හසුනෙවන සියලුම සත්‍ය හෙළි කරන දරුණනය මෙයයි.

මූලය හෙළි කරන ප්‍රක්ෂේපාවෙන්ම දැකිය යුතු, බුද්ධියට පමණක් ගෝවර ඒ උතුම් “බුද්ධ දරුණනය” මෙයයි.

මනසිකාරය වින්තනය මෙහෙයවා ඒ ක්‍රිඩායි අප මෙය අවබෝධ කළ යුතු වන්නේ. තමුත් බුදු දහම කියන්නේ වින්තනයක් නොවේ. ප්‍රක්ෂේපාවට ගෝවර වන්නක්.

අපි අවසාන වශයෙන් පැහැදිලි කළ කාරණාව ඉතාමත් වැදගත්. එය නැවත නැවත විමසා බැලිය යුතු කාරණාවක්. එනම් චෙෂණාවෙන් වෙන්ව භුද්‍යලාව සිදු වන “ශ්‍රියාවලිය” මෙයයි. මෙයයි බුදුදහමේ කේන්ද්‍රය වන්නේ.

මේ ශ්‍රියාව හඳුනා නොගෙන නිවන් දැකිමක් තම වන්නේ නැ. නිවන් මග යන සියලු දෙනාටම අවසානයේ හමුවන සංයිස්ථානය මෙන්න මේ “ශ්‍රියා” නාමරුප වලින් මිදුණු මේ ශ්‍රියා සිතේ ස්වභාවයයි. ඒ නිසාම අපි හිතුවා මේ ගැන තව ටිකක් කතා කරන්න. අපි සියලුදෙනා සසර බැඳ තබන “මාරයාගේ හුමියා” නාමරුප සහිත භුමියයි. ඉන් මිදීම යනු මාරයාගෙන් මිදීමයි. නාමරුප ප්‍රත්‍යාගෙන් හටගන්නා වික්ෂේපාණය සංසාරයේ උපදින්න හේතු වන “කර්ම වික්ෂේපාණයි”. පටිච්ච සමුපාදයට අයිති වික්ෂේපාණයයි. හට වකුයට හසුවන වික්ෂේපාණයි.



හොඳින් වෙන්කර හදුනාගන්න මේ ක්‍රියාවලිය පටිච්ච සම්පාදයට අයිති නැ. ඒ හා බැඳුනු විස්කුණාණය එනම් ක්‍රියා සින් විස්කුණාණය පටිච්ච සම්පාදයට අයිති නොවේ.

අපි මේ කතා කරන මේ ක්‍රියාවලිය විත්ත වෙත සික්වලට අයිති නැති ධර්මයක්. ඒ කියන්නේ හාජාවකට, සංඛ්‍යකට, වෙතනාවකට අයිති නැ. ඒකයි අපි මේ ක්‍රියාවලිය දකින විස්කුණාණය හත්වෙති විස්කුණාණය ලෙස හැඳින්වියේ. මෙන්න මේ හත්වෙති විස්කුණාණය සංසාරයේ උපදින්න හේතු වන කරම විස්කුණාණයක් නොවේ. (හවාංග සිත)

රඳාහරණ දක්වනවා නම්, (ක්‍රියාවලිය හා ක්‍රියාසිත) ආයතන හයට අයිති තැනි ක්‍රියාවලිය

- වටපිට බලන එක, අතපය සොලවන එක, නාමරූපවලට අයිති නැ. වෙතනා වලට අයිති නැ. වෙතනාව නැති ක්‍රියාවලිය.

ආශ්‍රිතය, ප්‍රශ්‍රිතය, හාද ස්ථන්දනය, ආමාගය කෘතය, ගරීරයේ ලේ ගමනය, මොලේ කෘතය, මේ කිසිවක් ආයතන හයේ ක්‍රියාකාරීත්වයක් නැ. සම්බන්ධයක් නැ. නමුත් ක්‍රියාවලියක් සිදුවෙනවා. නිරවින්දනය කරපු කෙනා, කලන්නේ දාලා වැටුණු කෙනා, තද නින්දට වැටුණු කෙනා, මේ අයගේ ආයතන ක්‍රියාකාරීත්වයක් නැ.

අැත්තටම ආයතන හය නැතුව පුද්ගලයෙකුත් නැ. ඇත්තටම “පුද්ගලයෙක්” කියන්නේ ආයතන හයේ ක්‍රියාකාරීත්වයටම තමයි.



මේ කාරණාව හොඳින් ගළපාගන්න. බබට මගහැරෙනවා පංච ද්වාරයට, මතෙන් ද්වාරයට අයිති නැති “හවාග සිත” අප තුළ සැම්වීටම ක්‍රියාත්මක වන්නේ එක් ආයතනයක් පමණයි. ඒ කියන්නේ වික් වරකට වික් ආයතනයයි. ඉතිරි ආයතන පහම ඒ මොහොතා මැරිලු. දැන් ඔය නිර්විත්දීත සිහි නැති ව්‍යුත, දැඩි නිත්දට හිය මේ අයට ආයතන හයම මැරිල කියන්නේ වික්කාණ හයෙන් එකක්වත් ඒ වෙළාවට නැ. නැවත සිහිය එන විටයි ආයතනයන්ගේ දැනගැනීම හටගැනීම සිදුවන්නේ. ඇත්තටම මැරිලා නැවත ඉපදුනා වගේ තමයි (මැරිල නැ)

ඛත්දූහාං පාතුහාවා

ආයතනං පටිලාහෝ

අයං උච්චති ජාති

නිර්විත්දනය කළ කෙනාට ආයතනය හය නැ. නමුත් හඳුය වැඩ කරනවා. ඒ කියන්නේ ක්‍රියාවලිය ආයතන හයෙන් බාහිරයි. හැබැයි මැරිල නැ කියන්නෙන හවාග සිත අවදියෙන්. හත්වනි සිත අවදියෙන්. තද නිත්දට වැටුණු කෙනාටත්, නිර්විත්දනය කළ කෙනාටත් ඒ වෙළාවට වික්කාණ හයම නැ. සිහිය එන විට ආයතන නැවත පහළ වෙනවා. උපදිනවා. ඒ වෙළාවට සිදුවැණු දේවල් ඔහුට සිහි කරන්න බැ. ඔහු දන්නෙ නැ. නමුත් හවාගය තියෙනවා කියන්න හාද ස්ථානය සිදුවෙනවා. වික්කාණ හය නැතිවුතත් පංචස්කන්ධය තියෙනකම් හාද ස්ථානය වෙනකම් මැරිලා කියලා කියන්න බැ. මේකෙන් තේරෙනවා



අැගේ ක්‍රියාකාරීත්වය විස්දුක්‍රාණයේ චෙතනාවේ පාලනයක් නැතිව සිදුවෙන ක්‍රියාවලියක් මේ ගරීර ධාතුවේ පවතිනව. ඒ ක්‍රියාසිත දැකීම නම් ලේසි නැ. අපි කුළ සිදුවන මේ ආකාරයේ විවිධාකාර ක්‍රියාවලින් දකින්න ඔබ දක්ෂ වෙන්න යිනි. නාමරුපයෙන් මිශ්‍ර කෙනාට මෙන්න මේ ක්‍රියාසිත හමුවෙනවා. මෙතන පවතින ක්‍රියාවලිය දැකීමක් සිතක් නොවේද.

නාමරුපත් ක්‍රියා සිතත් මෙලෙස නුවණීන් දැක ගන්න. අපි අර විත්තානුපස්සනාවේදී පැහැදිලි කිරීම කරන වෙලාවේ ඔබට මතක් කලා සංස්ක්‍රාවට විතර්ක කරලා දැනගත් විස්දුක්‍රාණයේ දැනගැනීම සත්‍ය කරගෙන සිතේ සත්‍ය මායාව දකින කෙනා බාහිරේ ඇත්ත කරගෙන බාහිරන් හොයන් නැති කළ, සිත බාහිරට නොයන බව. මෙන්න මේ බාහිරට නොයන සිතෙන් ක්‍රියාවලියක් තියෙනවා. ඒ කියන්නේ එතනත් ක්‍රියාසිත උපදිනවා. නාමරුප විස්දුක්‍රාණයට අනුව ක්‍රියා නොකිරීමේ ක්‍රියාව නුවණීන් දැකීය යුතු ක්‍රියා සිතේ සියුම් තැන් දැකීම භාවනාවයි. නාමරුපයෙන් මිශ්‍රණු තැන. නාමයෙන් මිශ්‍රණු තැන. රුපයෙන් මිශ්‍රණු තැන. ලෝකය තියෙළුපනය නාම රුප භරභා වේ. ලෝකෝත්තර සිතේ තියෙළුපනය මෙන්න මේ ක්‍රියාවලිය, ක්‍රියාසිත් ස්වභාවය හඳුනාගන්න. නාමයෙනුත්, රුපයෙනුත්, මිශ්‍රණු තැන ආර්ය භූමියයි. ලෝකෝත්තර භූමියයි. ලෝකයෙන් මිශ්‍රන සිත ක්‍රියාවලියන් හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවයක්. හිතහ වික විකක් ක්‍රියාවලිය වෙන විකක්. ක්‍රියාවලිය ලෝකයක් තියෙළුපනය කරන්නේ නෑ. විස්දුක්‍රාණ මායාවෙන් මිශ්‍රණු තැන නාමයෙනුත්, රුපයෙනුත් මිශ්‍රණු තැනයි අනිදස්සන



වික්‍රේත්‍යාණය හඳුනාගන්න. චේතනාව දැකීම දුක්ඛ ආර්ය සත්‍යයයි. ක්‍රියා සිත් දැකින එක සමුද්‍ය ආර්ය සත්‍යයයි. ක්‍රියා සිත දැකීම්න් නාමරූපයෙන් මිදීම නිරෝධ ආර්ජ සත්‍යයයි. මහාව ක්‍රියා සිත් හි සිහිය පැවත්වීම "දුක්ඛ නිරෝධ ගාමින පටිපදා මාර්ග ආර්ය සත්‍යයයි. මෙලෙස දැකීම්න් නාමරූපයෙන් මිදීමම (වේතෝ විමුක්තියයි). එනම් අතිම්න්ත, සුක්ෂ්‍යතා, අප්පනිහිත වේතෝ විමුක්තියයි. නාම රුප දැකීම්න් ක්‍රියාවලියට සිහිය පිහිටුවීමෙන්, නාම රුපයෙන් සිත මූල්‍ය ගැනීම පණ්ඩිකා විමුක්තියයි. ප්‍රක්ෂා ආලෝකයයි.

- හිතන එකත් ක්‍රියාවලිය වෙන එකක්.
- ක්‍රියාවලිය ලෝකයක් නියෝජනය කරන්නේ නැ

මෙන්න මේ ඇත්ත දැකීම සද්ධානුසාර් වීමයි. මෙලෙස අයෙන්ත දැනගැනීම ධම්මානුසාර් වීමයි. ඇත්තටම මෙහෙම කිවිවට ඔබට මේ කියන කාරණය තේරුම් ගැනීම අසීරු බව දන්නවා. මේ කාරණාව ඇත්තටම තේරුනොත් තමයි පුදුමේ. ඒ තරම් සියුම් ගැඹුරු කාරණාවක් මේ පවසන්නේ. කියන්න ලේසියි. තේරුම් ගැනීම අසීරුයි. අපි කියපු දේමද ඔබ තේරුම් ගත්තේ කියලා කියන්න බැ. අපි පොඩි උදාහරණ කිහිපයක් මගින් කාරණාව තේරුම් කරන්න බලම්.

අපි හිතමු ඔබට වතුර තිබහක් විනවා කියලු.

දැන් වතුර තිබහ කියන්නේ චේතනාවක්. මතෝ වික්‍රේත්‍යාණයටස පහළ වුණේ. මතෝ වික්‍රේත්‍යාණය මේ පණ්ඩිචිය දෙනව ආයතනවලට. වක්කායතනට එන හැඩතල ගලපල බලනවා.



විකක් දුරින් තියෙනවා කරාමයක්. හැඩතලය අනුව වක්කු විස්ක්දාණයට ආපු පාට අනුව මතේ විස්ක්දාණය නැවතත් වේතනා සකස් කරනවා. දැන් කාය විස්ක්දාණයට මතේ විස්ක්දාණයේන් පණ්වීයක් යවනවා. කායාතනය වාචිවෙලා හිටපු කය මසවා කෙලින් කරනවා. පාදය මසවා තබනවා. කකුලට දැනෙන තද ගතිය මගින් කාය විස්ක්දාණය යන බව මතේ විස්ක්දාණය දැහැනීමට ලක්වෙනවා. ඒ මොහොතේම වක්බු විස්ක්දාණයට පාට හා හැඩතල අනුව මතේ විස්ක්දාණයට වේතනා සකස් වෙනවා කරාමය ලැගට ආපු බව. දැන් මතේ විස්ක්දාණය වතුර බොත්න කියලා කියනවා. කාය විස්ක්දාණයේ දෙඅත් ඉදිරියට යවනවා. කරාමය කරකවනවා. පෙර දත්ත අනුව කාය විස්ක්දාණයේ වන සියලු දැනීම මතේ විස්ක්දාණ වේතනා සකස් කරනවා. ඇගිලිවලින් කරාමය කරකවනවා. වක්බු විස්ක්දාණය “කැමරා” කරනවා වගේ හරියට කාය විස්ක්දාණ “රෝබෝ” වගේ. ක්‍රියාවලියක මතේ විස්ක්දාණය (කොමිෂයුටර් හාඩ් ඩිස්ක්) එක වගේ. දැන් වතුර බොනව, කයට දැනෙන්න සිතල.(තේජ්) ගතියක් හා පස්වී ගතියක් විතරයි.

“දැන් මං ඔබෙන් ප්‍රශ්නයක් අහනව,
කවුද දැන් වතුර බිවිවේ” මතේ විස්ක්දාණය ද? වේතනාවද? නැ. වේතනාවට වතුර බොන්න බැ. වක්බු විස්ක්දාණය වතුර බිවිවද? නැ. කාය විස්ක්දාණය වතුර බිවිවද? නැ. ඇත්තටම වතුර බිවිව කෙනෙක් නැ. (ක්‍රියාවලියන්, ක්‍රියාසිතක් හඳුනාගන්න.



ලපතින් කුඩා ගරීරවලට කැම ඔබල, අද අපේ ගරීර කෙසෙල් ගස් වගේ විශාලයි. එත් වැඩක් නැ. දරුවෝ හදලා වයසට ගිහිල්ලා මැරිලා යනවා. මැරුණම අවන් එකට දැමීමාත් වායුවක් වගේ අපුවලා, දැවිලා, තැති වෙලා යනවා. මේ කයට වෙන ක්‍රියාවලිය. (කියත්, ක්‍රියාවත්, වෙතනාවත්) හොඳින් බලන්න. අපි බැහැගෙන තියෙන්නේ, තරහ ගන්නේ බාහිර ඇති කෙනෙකුට නොවේ. අපේම හිතේම සංඛාර පමණයි. අපේ හිතින් කෙනෙක් හඳුගෙන අපි එයාට බනිනවා. එක ලොකු මුලාවක් හොඳින් දකින්න. අපිට ජේත්තේ දැනෙන්නේ බලන්නේ අපේම හිතමයි. එකයි ඇත්ත. ජේත්ත්වෙන්නේ වෙතනාවක් විතරයි.

ඒ කියත්තේ “සංඛාරයක්” විතරයි. ප්‍රවත් වෙන කෙනෙක් නැ. ඇස කැමරාවක් වගේ. කන මධිකුගේන්තයක් වගේ. කට ස්ථිකර එකක් වගේ මේකත් හරියට පරිගණකයක් වගේ. වෙන වෙනම වැඩ කරන කැලී ටිකක් විතරයි. හරියටම රොබෝ කෙනෙක් වගේ. මැශින් එකක් වගේ.

ඇසට ගබා ඇහෙන්නැ. රුප පේනවා විතරයි. කනට ගබා ඇහෙනවා රුප පේන්නැ. නාසයට ගබා ඇහෙන්නැ රුප පේන්නැ. ගන්ධය දැනෙනවා විතරයි. දිවට රස දැනෙනවා විතරයි. කයට පහස දැනෙනවා විතරයි. ඒ ඒ ආයතනවලට දැනෙන වික්ද්‍යාණ ඒ ඒ ආයතනයටම ස්වාධීනයි.

ඇසට දැනෙන්නේ පාට ටිකක් විතරයි. එකට රීට එහා දෙයක් දුන්නේ නැ. කනට ගබා විතරයි. හොඳ, තරක, මිහිර, ප්‍රතිත එකක්වත් පංචායතනවලට දැනෙන් නැ.



මතෙක් විස්තුක්‍රාණයට දැනෙන්නේ සිතුවිලි විතරයි. සිතුවිලි කියන්නේ වේදනා, සංඝා, විතරයි. මෙකත් මායාවක් විතරයි.

අපි සතර සතිපටියානය තුළ දිගින් දිගටම මේ කාරණා ගලපමින් ලිහාගෙන ආවා. අපි ඉන්නේ මායාවට කොටුවෙලා, ඒක දැන් අපිට පැහැදිලියි.

මේ සිතේ තවත් ස්වභාවයක් තමයි එක් අවස්ථාවකට ක්‍රියාත්මක වන්නේ එක් ආයතනයක් පමණක් වීම. රුප පේන හිතට ගබා අභන්ත බැං. රස දැනෙන හිතට රුප බලන්න බැං.

නමුත් මේ සේරම එකතු කරල අපි හදාගන්න කතාවකට අපිම කොටුවෙලා වේතනා පහළ කරමින් “සංඛාර සකස් කරමින්” මත්මය සිහින ලෝකයක් මවාගෙන ඒකේම අතරම් වෙලා. අවසානයේ සත්‍ය හෙළිවෙන කොට සිහින ලෝකය බිඳ වැට් දුකට වැට්ම විතරයි ඉතිරි වෙන්නේ, අපිට උරුම වෙලා තියෙන්නේ. ඇත්තටම මෙතන සංඛාරය හැරුණු විට ඉතිරිව අත්තේ ඩුදේක් ක්‍රියාවලියක් පමණයි. ඒ ක්‍රියාවලිය ඩුදේක් ක්‍රියාවක්ම පමණයි. හරියට අර සුළග හමනවා වගේ. මේ සුළග හමන එක, ගස්වල අතු සෙලවෙන එක, කාටවත් අයිති නැ. අයිතිකරුවෙක් නැති කතා නැති ක්‍රියාවලියක්.

ඇත්තටම අපි මේ කතාකරන තැන “බාහිර ලෝකෙනුත් මිදාල අභ්‍යන්තර ණාමයෙනුත් මිදාල. සිතිහුත් මිදාල”. වේතනාවෙනුත් මිදාල. ඒ දෙකටම අයිති නොවන තැනයි අපිට මේ “ක්‍රියායිත” හමුවන්නේ.



හැබැයි මේ ක්‍රියාව ඔබ හඳුනනවා නම් මහා වමත්කාරයි. ඔබේ අතපය සෙලවෙන්නේ ගස්වල අතු සෙලවෙනව වගේ. අපි මේ කතාකරන හාජාවෙනුත් හරයක් තැනි වෙනවා. පුදෙක් හාජාවත්, ගබ්ධයක් (ගබ්ධ ක්‍රියාවක්) විතරක් වෙනවා. පේන, දැනෙන, හැමදේම හරසුන් ක්‍රියාවලියක්. සියලු ආයතන තිරෝධයට ගිහිල්ලා වගේ. හරයක් නෑ. සලායනන නිරෝධයට ගිහිල්ලා.

රස විදින කෙනෙක් නැ. ගල සුවල බලන කෙනෙක් නැ. ලස්සන, කැත බලන කෙනෙක් නැ, ලස්සන කැත කියලා දේකුත් නැ, අන්ත දෙකෙන් ඔබ මිදිලා. ඔබට අන්ත දෙකක් නැ. ගැටලුවක් නැ. සියලු දෂ්ඨීච්චලින් මිදුණු “සම්මා දූෂ්චරිය” මෙන්න මෙතනයි. මේ දැකීමයි මාර්ගය.

කෙනෙක් හිනාවෙනකාට, අඩිනකාට, කම්බුල් පිම්බෙනවා. හැකිලෙනවා. කම්මුල් හසුරුවෙන්නේ “ක්ලේශය” ද? මව. කෙලෙස් ඇතිතාක් ක්‍රියාවලියට පැමිණීමට නොහැකියි. හැබැයි මෙන්න මේ කෙලෙස්, රාග, ද්වේශ, මේහ දුරු වෙන තැහයි, පුද්ගලුහාවය මිදින තැහයි. මේ ක්‍රියාවලියේ සැබැම යථාර්ථයක් වන තැන. ඇයි අන්තිමට එහෙම දෙයක් කිවිවේ. ඇත්තටම අපි මෙතාක් කතා කරපු ද්රුණු සමාජත්තිය ද්රුණුය තුළින් සත්‍ය දකින්න හැකියාව තියෙනවා.

අපි රුපයෙන් මිදිලා. නාමයෙනුත් මිදිලා. නමුත් බලන්න ඔබේ ආග්‍රාව. කෙලෙස්. ඒත් ඉතුරුවෙලා තියෙන්න පුළුවන්. ඔබට සැප දුක දැනෙනවා කියන්නේ තාමත් ආග්‍රාව තියෙනවා. සංයෝජන ඇතිතාක් ඔබ සසරමයි.



සක්බාය දිවිධිය, විවිතිවිචාව, සිලඛිබත, පරාමාස, කාම රාග, පටිස, රුප රාග, අරුප රාග, මානය, උද්දිච්චිතය, අවිෂ්ටා මෙන්න මේ සංයෝගන ධර්ම තොදින් බලන්න. ඔබට රුප රාග, අරු පරාග, ප්‍රහිනයි. නමුත් “මානය දුර වෙලා නැ.” එතාක් මේහයත් තියෙනවා. මානයත් එක්කම මම දැන් සියල්ල අවබෝධ කරගන්නවා, කියන විසිරුණු ස්වාභාවය, “ලද්දච්චිතයත්” තියෙනවා. අනිත් අයයි, මායි අතර ඇති වෙනස තුළමයි මේ මානයත් සැශ්‍රව තියෙන්නේ.

මෙටැනි ඉතාම සියුම්ව ඇති කෙලෙස් ප්‍රහානය තම් ලේසි නැ. හැඳින ගැනීමත් පසු නැ. මේ තුළත් මුලාව “මායාව” තියෙනවා. මම දැන් රහත් වෙලා කියලා සමහරු මුලාවෙලා හිතාගෙන ඉන්නවා. ඒ බව කියනවා කියන්නේ ඒ තුළ අර කියපු අර ආගුව කෙලෙස් ධර්ම දක්නට ලැබෙනවා.



සංඝ්‍යාසන සුත්‍රය අනුව නිවන් මග

මේ කාරණා තවත් හොඳින් දක්නට ලැබෙනවා. “සංඝ්‍යාසන සුත්‍රය” තුළ බුදුන් වහන්සේ දේශනා කරන පර්යාය දිහා හොඳින් බැලුවහොත්. දරුණුනය තුළින් ප්‍රහාණය වන කෙලෙස් මහමුෂ්‍ර තරම් විශාලයි. මේ බව පැහැදිලි වෙනවා දරුණුනය තුළින් සේවාන් වන බව. හැබැයි, අතට ගන්ත වතුර ටික තරම් ප්‍රමාණයක් ඉතිරි. ඒ ටික ප්‍රහීන කිරීම ඉතාම වැදගත් ඒ නිසාමයි. අධිවසනා පහා තබා, විනෝදනා, පහා තබා සංවරා පරිවර්ශනා පහා තබා, පටිසේවනා පහා තබා, හාවනා පහා තබා. මෙන්න මේ සියලු ආශ්‍රාව ස්කෑය කරන ආකාරය ගැන පැහැදිලි කරන දේශනය මෙහිදී ඉතාම වැදගත්. මේ සියලු කාරණා ගැන අපි වෙන වෙනම මේ පෙර පැහැදිලි කළා. අපි මෙතනදී පැහැදිලි කරන්න හේතු වුණේ, කෙලෙස් ඇතිතාක් ඔබ සසරමයි කියලා පෙන්නන්න. අද සමහර අය මෙතන හිර වෙලා ඉන්නවා අපි දැකලා තියෙනවා. සමහරු කියනව හාවනා කරන්න යිනි නැ කියලා. ඒක වැරදියි. මේ මග යන අය අවසානයේ හාවනා කිරීම නිතැතින්ම සිදුවෙනවා. සංවරය පවා නිතැතින් ම සිදු වෙනවා.

එහෙම නම් ඔබට “දුරුණු සමාපත්තිය” තියෙනව නම් බලන්න ඔබේ කෙලෙස් දිහා “ක්‍රියාසිතේ” සේවාහාවය ඔබට හොඳින් කෙලෙස් පෙන්නුම් කරනව. සිදුම්ව



ඔබ තුළ සැයට ඇති ආගුව ධර්ම එහෙම නම් ඔබට හොඳින් දැනෙනව. පෙනෙනව. ඒ ඇතිතාක් ඔබ සියල්ල නිම කර නැ. ක්‍රීඩාගුව රහතන් වහන්සේ නමක් කියන වචනය තුළ පවා ගැබිවෙලා තියෙනවා. ආගුව සියල්ල ක්‍රීඩා කිරීමෙන්මසි රහත් බව ලබන්නේ.

ඇත්තටම බාහිර මිදීම වගේම නාමයනුත් මිදීම වැදගත්. ඒ වගේම මෙතනදී තව යමක් කියන්න ඕනි. අපි දරුණුය පැහැදිලි කරන්න උත්සාහයක් ගත්තා. අපි කිවිව ගබාධයක් ඇහෙනකාට ඔය ඇහෙන්නේ කාක්කාගේ ගබාධය කියන ප්‍රක්ශ්‍යුප්තිය. කාක්කා කියන නාමය වේතනාවක්. ගබාධයේ හැඩිතලයට විතර්ක කරල දැනාගත්ත වික්ෂ්‍යාණයේ මායාව තමයි කපුවගේ ගබාධය. එය පුදෙක් මායාවක්, සත්‍යක් නොවේ. අපි හිතින්ම හදාගත්තක්. ඒ වගේම ඒ එන ගබාධයන් පවතින් නැ. ඇතිවූණු ක්ෂණයේම නැතිවෙලා යනවා. රේඛාගට තව අරමුණකට යනවා. එතන බල්ලෙක්ගේ ගබාධයක්. එයත් ඒ වගේම මායාවක් ප්‍රක්ශ්‍යුප්තියක්. එයත් පවතින්නේ නැ. රේඛාගට සේත් සම්පස්සයෙන් මිදිලා වක්ඛු සම්පස්සයට එනවා. දැන් අඟ ගහක් ජේනවා. එයත් පවතින් නැ. ඒ වගේම එයත් ප්‍රක්ශ්‍යුප්තියක් විතරය සත්‍ය ලෙස ගත හැක්කක් එහින් නැ.

අපි මෙහෙම කිවිවේ ඇතිවෙන, නැතිවෙන නිමිති, අනු නිමිති සය්ක්‍රාන් වේදනා “වික්ද්‍යාත්‍යාමායාව” ස්වභාවය පෙන්වන්න. අර වතුර බොන්න ගිය කෙනාගේ උදාහරණයේ කියාවලිය හොඳින් බලන්න. දවසේ අපි ගෙවන “හම ඉරියවිවක්ම” මෙලෙස මෙහෙහි කරන්න පුළුවන් නම් ඒ තුළින් ඔබට සත්‍ය ප්‍රත්‍යක්ෂ වනවා නියතයි.



ඔබ ද්‍රව්‍යේ කරන සියලු කටයුතුවලදී මෙලෙස සත්‍ය පෙන්වන්න. අපි ගමු තව උදාහරණ කිහිපයක්.

උදා:

අපි හිතමු අපි අතුගානව කියල. ඉදෑ අරගෙන අත යොමනවා. වක්කු වික්ද්‍යාණයෙන් ආලේක හැඩිතලය අනුව ඉදෑ හඳුනාගත්තා. කාය වික්ද්‍යාණය යොමා එතනට ඇවිධැගෙන ගියා. නැවත මතෝ වික්ද්‍යාණය එතනට අත යටත ලෙස අණ කළා. කාය වික්ද්‍යාණයට අත යොමන සක්ද්‍යාව ආවා. තදගතිය කාය වික්ද්‍යාණයට දැනුනා. මෙතැනදී වක්බු වික්ද්‍යාණය අත යොමවන එක, ඉදලේ අත වදින එක දැනුණා. මතෝ වික්ද්‍යාණයට සියල්ල දැනෙනවා. දැන් අතුගාන අදහස මතෝ වික්ද්‍යාණයෙන් ආවා. දැන් “අහික්කත්ත පරික්කත්තේ සම්පාදන කාරියෝති. ආලේකින් විලෝ කිතෝ සම්පාදන්ත කාරිහොති. දෙපසට බලමින් අත ඉදිරියට යොමා කාය වික්ද්‍යාණයත්, වක්බු වික්ද්‍යාණයත්, මතෝ වික්ද්‍යාණයත් ලෙස ක්‍රියා කරන රටාව ඔබට හොඳට දැනෙනව ඇති. මෙලෙස බලන ඔබට කරන කෙනෙක් මුණ ගැසෙන්නේ නෑ. ඒ ඒ ආයතනවල හේතු නිසා භටගේන හේතු නැතිවේ නැතිවන ක්‍රියාදාමයක් පමණය භමුවෙන්නේ.

මෙහෙම එන එන සැම අරමුණක්ම “වේතනා ලේකයක්” ලෙස ඔබට දැනෙනු ඇත. ඔබ ඉදිරියේ ඇති සියල්ල ඔබට දැනෙන වේදනා, රුප, ගබඳ, රස, ගද සුවඳ සියල්ල පූදෙක් වේතනා ගොඩක් ලෙස ඔබට දැනෙනු ඇත. මේවා සියල්ල “සිතුව්ලි”. මේ සිතුව්ලි ලේකයක ඔබ අතරම්.



වෙලා. මේ සිතුව්ලින් සත්‍යයක් නොවේ. මායාවක්, සිහිනයක්, එහි ඇති සත්‍යයක් නොවේ. එයන් මායාවක් වූ කළේ මායාකාරී ලෝකයක අතරමං වෙලා. එයන් පවතින් නැ. එයන් ස්වෘණයක් ස්වෘණයක් පාසා බිඳුවැටෙන කළ මෙහි කිසිවක් ඉතිරි නොවේ. “ගුණජතාව” දුටුවද මේ ගුනයතාව, ඔබට දැනුනද එහි කිසිදු නිමිත්තක් නැ. අනිමිත්ත වේතෙක් විමුක්තිය, සුස්ක්කාත වේතෙක් විමුක්තිය මෙහි කිසි හරයක් නැති කළ අප්පනිහිතයි. එහෙම නේද අප්පනිහිත වේතෙක් විමුක්තියයි.

මෙතනමයි නිවන, මේ දිහා හොඳින් බලන්න. මේ සත්‍ය ඔබ තුළින් දැකින්න. ඔබගේ සියලු වේතනා දෙස මනා නුවණින් බලා සිටින්න. ඔබගේ සියලු දැනීම් දෙස සිහිය පිහිටුවන්න. දැන් ඔබට ඇසෙන සියලු ගබිදයන් ගුනයයි. කිසිදු හරයක් නැ. ඒවාට මට ප්‍රතිචාර දැක්වීමට අවශ්‍යතාවකුද නොවේ. ඔවුන් කරා කරයි එ පමණයි ඉන් එහා කිසින් එහි නැ.

පේන කිසිවකට “අභ්‍යන්තර කම්පනයකට ලක්වීමක් නැ” සත්‍ය දැකින කෙනාට බාහිරින් හෝ අභ්‍යන්තරයෙන් හෝ කිසිවක් ඇති නොවේ. අවසානයේ දැනෙනුයේ සියල්ල හටගෙන නිරුද්ධවන බව පමණි. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතිවට නිරුද්ධ වේ.) හේතු නිසා හටගත් (අවුත්තා සම්භාතං උත්තානං හවිස්සනි) (හේතුං පටිච්ච සම්භාතා හේතු හංගා නිරුපේෂනි) සියල්ල හේතු නැති විට නැතිවී යයි. සියලු ආයතනවල කතාව එකමයි. ඇස, කන, නාසය, දිව, මන, කය සියලු ආයතනවලට පැමිණෙන සියලු අරමුණු හේතු ඇතිවිට හටගෙන හේතු නැති විට නැතිවෙලා යන සංසිද්ධියක් පමණි. මේ කිසිදු සක්ක්කාවක හරයක් මහුව



නොදැනේ. “මහ නිහඹි” එකිනෙකට වෙන් වූ ආයතන සමුහයක් තුළ කිසිවක් නොදැකියි. “කරවන්නෙක් හෝ කරන්නෙක් හමුනොවේ” මෙය නුවණින් ම දැකිය යුතු ප්‍රජ්‍යාවට ම පමණක් ගෝවර වන ඉතාම සියුම් කාරණාවක්. ආයතන එකිනෙක ගැට ගැසීමක් නැ. නුවණින් එකිනෙක වෙන් වී පෙනේ. (දෙයක් නැ.) සියලු සංස්කාර සියලු වේතනා උපේක්ෂාවට ගිය කළ එහි දැනෙන නුවණ තවත් එක් “කුතුනයක්” නොවේ ද. මෙතැනදී වේතනාවලටත් කළ හැක්කක් නැ. සියල්ල නිහඩ කළ ක්‍රියාවලියක් පමණක් සිදු වෙයි රේට නිමිකරුවෙක් නැ. ඔහුගේ සියලු වේතනා නිහඩ නොවේද. වේතනා සත්‍ය වන්න හේතු නැ. මේ සියල්ල ඔහුගේම ප්‍රත්‍යාස්‍ය ඇඟායට හසු වේ. වේතනාවෙන් බැහැර වූ ක්‍රියාවලියක් අවසානයේ හමුවේ.



සංඛාර උපේක්ඩා ගුණය

ඒ දකින නුවණ “ගුණය සංඛාර උපේක්ඩා ගුණයයි” ඔබ රකින ප්‍රතිපදාව නිවැරදි තම් ඔබට දැනෙනු ඇති. ඔබට විකෙන් ටික ලෝකය අත හැරෙන ගතියක්, ස්වභාවයක්. එහෙම නම් ඔබ යන මග නිවැරදියි. ඔබේ සිත්විලි, වේතනා වල විකෙන් ටික අඩු වීමක් ඔබට දැනෙනු ඇති. ඔබ නිහඹ බවට පුරුවන බවක් ද දැනේවී. සේෂාවට, පිරිසට ඇල්මක් නොවේ. සියලු අරමුණු නිමිති සිහියෙන්, නුවණින්, (සති සම්පත්ස්කුදායෙන්) බලන, සිතේ ස්වභාවය එයයි. මහා පුරුෂ විතරක “අට” ඇල්පේච්චතාව, ප්‍රපංච රහිත බව, සංතුෂ්ඨීකතාව, පුදකලාව, ලදදෙයින් සැහීමට පත්වීම, නිවන් මග යන කෙනෙක්ගේ ස්වභාවයයි.

මෙලෙස සිත දිභා බලාගෙන සිටින විට ඔබට හැඟීයයි. පවතින සිතකුද නති බව එය ඔබට ප්‍රත්‍යාස්ථාවට එනතෙක් මෙනෙහි කරන්න.

ඇත්තටම මේ හිතට ස්ක්‍රෑනයක්වත් පවතින්න පුළුවන්ද? බැහැ නේද? හටගෙන නිරදීද වෙනවා කිවිවාත් නිවැරදියි. ඒ කියන්නේ සිතක පැවැත්මක් ගැන සිතීමත් මුළාවක්. තව විදිහකින් කියනව නම් මේ සිත ඉපදුන තැනම මිය යනවා. නැවත වෙන සිතක් උපදිනව. ඒ සිතත් ඉපදුනු



සැනින් මිය යනවා. ඉපදෙන ඉපදෙන සියලු සිත් වල ස්වභාවය එයයි. එහෙත් අපිට පෙනෙන්නේ නැ. තෝරන්නේ නැ. අපිට එය නොත්රෙන තරමටම මේ ක්‍රියාවලිය වේගවත්. මෙය අහිස්කුදාවෙන්ම දැකිය යුතුයි. මහා නුවණකටසි මෙය හසුවන්නේ. ඒ නිසාම අපි මායාවකට අසුවෙලා රවවෙනවා. අපිට (සමුද්‍ය) ඇතිවීම ජේනවා. (අත්තගමය) නැතිවීම ජේන්නේ නැ. ඒ නිසාම අපි මුලාවෙලා. මායාව ඇත්ත කරගෙන පිටත් වෙනවා). මේකේ අනිත් පැත්ත අපි හදාගන්න සිතුවිලිමයි, මායා ලෝකෙක අපිම රවවෙන එකයි. ඒ මායාවට රවවිලා ඒවා බාහිරන් දකින එකත්, බාහිරට බහා බලන එකත්, මායාවක්, මිත්‍යාවක්, බාහිරට ගැටුගහලා බාහිර තියෙන දේයි, ජේන්නේ කියලා අල්ලගෙන්නේ අපේ සිතුවිලිවලට වෙන කළ හැක්කක් නැති අසරණකමටමයි. ඇත්තටම සිතුවිලිවලට පවතින්න බැ. සිතුවිලි බිඳවැටිගෙන යන සිතුවිලි පරම්පරාවකටයි අපි (එකත් දෙයක් කරගෙන) සිතක් ලෙස “සණ සක්කුදාවක්” හදාගන්නේ. ඇත්තටම නැත්තම් සණ සක්කුදාවක් නැ. බාහිරට එකතු කරනව.

අර පොතක පිටු වල “රුපයක්” දුවනවා වගේ ඇදලා, පිටු දෙසීයක් විතර පෙරලෙනකාට දුවන ලමයෙක් ජේනවා.(වේගය නිසා) එතන දුවන ලමයෙක් නැ. එක පිටුවක් පෙරලිලා රේලා පිටුව වේගයෙන් වැවෙනවා. අපි එකතු කරලා දුවන ලමයෙක් දකිනව මේ විදියට වේගය නිසා විත්තක්ෂණය දූහතක් විකතු කරගෙන අපි රුපයක් දකිනවා. විත්ත විටිවල මේ කතාව භාඳින් දක්නට ලැබෙනවා. හව්‍ය, හව්‍ය වලන, හව්‍ය උපවිවේද, සම්පාදිතන(වේදනා), සංතීරන,



වොත්තපන ජවන් හතක් නැවත වොත්තපණ හවාංග. මෙලෙස හැදෙන රටාවේ ජවන්හතක් යනු වෙතනා පහළ වෙනවා. සම්පරිච්චිව්‍යාපන (වේදනා) සංතීරණ සංස්කෘතා අවසාන විස්කෘතානු, දුනගැනීම. මේ පැහැදිලි කරන්නේ සිතක් උපදින හැටි. නිමිති අනු ව්‍යාංජන වෙන හැටි. යමක්, දෙයක් බවට පෙරමෙන හැටි. නමුත් මේ කතාවේ සැශ්‍යවූතු රහසක් තියෙනවා. එනම් සැම සිතක්ම උපදින්නේ “හවාංග සිතක්” ඉපදිලියි කියන එක. ඒ කියන්නේ හවාංග සිත් විගල ප්‍රමාණයක් පවතින බවයි. පංච ද්වාරයෙන්, මනෝ ද්වාරයෙන් යම් සිතක් උපදින්නේ හවාංග සිත පෙරදැර කරගෙනයි. පාදක කරගෙනයි. එහෙම නම් හවාංග සිතයි පාදක වන්නේ. සියලු සිත් ඉපදිම සඳහා යම් හෙයකින් ද්වාර සිත් නොහට ගන්නේ නම් හවාංග සිතයි පවතින්නේ. එහෙම නම් හවාංග සිතයි මූලය. සියලු සිත් වලට එහෙම නම් හවාංග සිත යනු ක්‍රියා සිත නොවේද.

රාග, ද්වේශ, මෝහ, කෙලෙස් හට ගන්නේ ද ද්වාර සිත් නිසා නම් රාග, ද්වේශ, මෝහ, කෙලෙස් හට නොගන්නා විතරාගි, විත ද්වේශි, විතමෝහි සිත වන්නේ කෙලෙස් වලින් මිදුතු තැන් ඉතිරිව ඇති හවාංග සිත් නොවේද. ඒ හා බැඳුතු ක්‍රියාවලියන් ක්‍රියා සිතක් දැන් ඔබට පැහැදිලි ඇති යයි අපි සිතමු.

අපි සිත කියලා කතා කරන්නේ විස්කෘතානුයටයි. විස්කෘතානුය මායාවක්මයි. හැබැයි මේ විස්කෘතානුයේ මායාව අවබෝධ කරගන්නේ නුවණීන්



ප්‍රඟාවෙන්මයි. ඒ ප්‍රඟාව ගෝවර වන්නේ ප්‍රඟාවටම පමණයි. අවසාන වික්ද්‍යාණය දිහා ප්‍රඟාවෙන් බැලීමක් වේ. මෙය හඳුනා ගන්න ඉතාම අසිරි තැනක්.

නිවන් මග පුහුණු වන මබ ක්‍රියාසිත් හැඳිනිම. නාමරුපයෙන් මිදුණු තැනයි සිදුවන්නේ. ඔබට මේ දහම් පර්යාය තුළ රුපයෙන් මිදෙන තාක් නාමයෙන් මිදිය තොහැකිය. රුපය ඇතිතාක් නාමයත් පවතී. එනම් අරුපයෙන් මිදීමක් සිදු නොවේ. රුපයෙන් මිදුණු තැන රුපය මත රඳා පවතින නාමයෙනුත් මිදේ. රුපයෙන් මිදෙන තාක් කාමයෙන් මිදීමක් සිදු නොවේ. මෙලස රුප ලෝකයෙනුත්, කාම ලෝකයෙනුත්, අරුප ලෝකයෙනුත් යන තුත් ලෝකයෙන්ම මිදෙන තැන “ලෝකවිදු” තත්ත්වයට සියලු ලෝකවලින් මිදුණු නිවන් හුමිය හමුවේ.

බුදුන් වහන්සේ සලායනන ලෝකය ලෝකය ලෝකය හැඳින්වීමෙන් මේ කතාව තවත් හොඳින් පැහැදිලි වෙනවා. වික්ද්‍යාණය දරුණුපථය බිඳවැටීම අනිදස්සන වික්ද්‍යාණය ලෙස හැඳින්වෙනවා.

වික්ද්‍යාණය අහිස්කරණයට ලක්වීමෙම ලෝකයයි. වික්ද්‍යාණය හර සුන්වීම, නිෂ්ප්‍රහාවීම, අවබෝධයානයෙන් අවබෝධ කළ යුත්තක්. වික්ද්‍යාණයේ සත්‍ය දැකීම “යථාහුත ඇඟිනයයි” මේ සඳහා දරුණන සමාපත්තිය අවශ්‍යමයි. ස්වයංහු ඇඟිනයෙන්මයි මෙය දැකිය හැකි වන්නේ. මෙය දැකීම වික්ද්‍යාණය අහිභවා හිය ඇඟිනයක්. මෙය දැකිය හැකි වන්නේ නුවණටයි ප්‍රඟාවටයි. ඒ නිසාම,



“ප්‍රජාවන්තං ආයං බම්මේ නායං බම්මේ
දුප්පසක්කූස්ස” ලෙස ධර්මයේ සඳහන් වේ. ප්‍රජාවන්තයාමයි
මේ දහම අවබෝධ කරනුයේ

දිට්චිං ව අනුප ගම්ම සිලවා

දස්සන්න සම්පන්නො

කාමේශු විනෙයභ ගෙධං

නහිතතු ගබහසෙයං ප්‍රනරේති

දැරුණ යානයෙන් යුක්ත ව සිලයක පිහිටා
සිටී නම් සත්‍ය යානය දකින දිට්චියෙන් යුක්ත නම්,

වස්තු කාමයෙන් මිදුණු දැරුණ යානයෙන්
යුත් ඒ කෙනාට නැවත උප්පත්තියක් නැ.

එහෙම නම් හිතට එකගාව වැඩ කරනවා යනු
හිතට වහල් වීම මයි නේද? එලෙස හිතට වහල් වී හිත කියන
ලෙස, හිතට හිතෙන හිතෙන හැමදේම ඔබ කරනවා නම්
නිවන් දකින්න කොහොමද?

ඔබ පොඩිඩක් හිතලා බලන්න, ඔබට හිතෙන
දේ ඔබ හරි කියලා හිතනවා. ඔබට හිතෙන දේ හරි කියලා
හිතලා කරනවා. එහෙම කරන්න බැරි උනොත් ඔබට දරා
ගන්නත් අමාරුයි. ඔබට දුක ඇතිවෙනවා. ඔබට කේත්ද
යනවා. කොහොමහරි ඔබේ සිතුවිලි බලාපොරොත්තු
මුදුන්පත් කරන්න වෙහෙසෙනවා. රේට පස්සේ ඔබ හිතනවා
මම උත්සාහයෙන් වීරයෙන් ඒ දේ කළා කියලා. හැමෝටම ඒ
ගැන ආඩම්බරයෙන් කතා කරනවා. සමාජ සම්මුතිය අනුව
නැමෝම ඔබට අගය කරනවා. සම්මුතිය තුළ ඔබ වීරයෙක්. ඔබ



තුලන් ඔබ වීරයෙක් ඔබට ගෞරවය ලැබේවි. ඔබ ඒ තුළ මත්වේවි. මිල මූදල් ලැබේවි සැප සම්පත් ලැබේවි. ඔබ ඒවට ආභා කරාවි. නිවන් මග යන්නෙන් සමහර විට මය වගේම ගමනක් විය හැකි. ඔබ දානේ දෙන්නේ සමාජ ගෞරව බුහුමත් ලබන්න. සිල් ගන්නේ, භාවනා කරන්නේ, සමාජයේ හොඳ කෙනෙක් ලෙස බැබලෙන්න. ඔබත් හිතනවා සමහරවිට, මම මස් මාඟ කන්නෙන නැ, සත්තු මරන්නෙන නැ, ඇත්ත. නමුත් ඔබ නිවන් මග යන්න නම් ඔබ ඔබෙන් මිදෙන්න ඕනි. ඔබට ඔබව ලොකු කරගන්න තරමටම ඔබ නිවන් මගින් ඇත් වෙනවා. ඔබ තුළ ඔබත් නොදැනීම ආත්ම තණ්හාව වැඩි වෙනවා. ධර්ම වේශයෙන් අධර්මය ඔබ තුළ බැසැගන්නවා. **අත්ම තණ්හාව වැඩි වෙනවා කියන්නේ, කෙලෙස් මාරයා ඔබත් නොදැනීම ඔබව වෙලු ගන්නවා.** ඔබම හදාගත්ත සමාජ මායිම තත්ත්වය ගෞරවය තුළ උපදින මානය තුළ ඔබම කොටුවෙනවා. ඔබ දුන් ක්ලේෂ මාරයට කොටුවෙවලා ඔබම නොදැනී. මාරයා ඔබගේ නිවන් මග අභුරුලා දානවා. හිතට වහල්වෙවලා වැඩි කරන අයට අද අත්වෙවලා තියෙන ඉරණමයි මේ. දුන් ඔබ හරි අසරණයි. දැන් ඔබ මම නොමෙයි මගේ නොවයි මගේ ආත්මය නොමෙයි කියලා කොච්චර කිවිවත් නිවන් දකි ද? එකයි අපි දවසක් කිවිවේ අපේ ඇස් දෙක අපිම වහගෙන අවිද්‍යා සන් අන්ධකාරය තුළ හිර වෙලා අපිම දුක් විදිනවා කියලා.

එනිසාම ඔබට නැවතත් සිහි කරනවා ඔබව ඔබෙන් බෙර ගන්න. මය හිත කියන්නේ වික්ද්‍යාණයමයි. වික්ද්‍යාණය රවටිලිකරුවයි. මුලාකරන සසර බැම් සාදන මායාකරුවයි. ඇත්තටම බොරුකාරයායි.



ඔබ ඔබේ සිතට රැවටෙන්න එපා. හිතට එන හැමදේම, ඔබ නරිකියලා ඔබ ඔබේ සිත විශ්වාස කරල වැඩ කළාත් ඔබට මොකද වෙන්නේ.

“මායුපමණ්ට්ට් වික්ද්‍යානුණ්” (වික්ද්‍යාණය මායාවක්)

ඔබ මායාවකට රැවටිලා දුකට වැටෙනවා. ඔබට දුකින් මිදෙන්න ඕනි නම ඔබට නිවන් දුකින්න ඕනි නම ඔබ ඔබේ සිත දිහා බලමින් එහි වික්ද්‍යාණයේ මායාවට නොයවේ ඉන්න මිනේ. සිතට සත්‍ය පෙන්වන්න මිනි. එක ලේසි නැහැ.

ඒ සඳහා ඔබ සත්‍ය දැනගන්න මිනි. සත්‍ය නම් දරුණ ස්කාණයයි. දරුණ ස්කාණය අවබෝධ කරගැනීම නම් ලේසි නැහැ. ඒ නිසාමයි බුදුන් වහන්සේ ඒ සඳහා වැඩිහිටිවෙළක් මාරුගයක් දේශනා කරන්නේ. ඒ සඳහා ප්‍රතිපදාවක් රකින්නේ. මේ හිත දුකින් මිද්‍යීම සඳහාමයි. වික්ද්‍යාණය අවබෝධ කරගෙන එහි මායාවෙන් මිදීමයි නිවන් මග. ඇත්තටම නිවන් මගට ප්‍රවේශ වෙනවා නම් මෙන්න මේ වික්ද්‍යාණය නමැති ඔබේ සිතින් හැම මොහොතකදීම ඔබ ඔබව බෙරගන්න මිනි. එහෙමනම හිත කියන හැමදේම කරලා හරියන්නේ නැ. හිතට රැවටිලා හරියන්නේ නැ. හිත කියන්නේ ලෝකට. ලෝකට ඇලෙනවා කියන්නේ හිතට ඇලෙනවා කියන එකමයි.

ලෝකන් මිදෙනවා කියන්නේ ඔබේ සිතින් ඔබ මිදෙන එකටමයි. එහෙමනම ඔබේ හිතින් ඔබව මුද්‍රවා ගන්න. එය කළ හැක්කේ ඔබට පමණයි. වෙන කෙනෙකුට එය කළ නොහැකියි. ඇත්තට අවසානයේ ඔබට වැටහේවි. ඔබ



යනු වික්ද්‍යාණ මායාවක් බව. “පච්චත්තං වේදී තබාබේ වික්ද්‍යාහිති” තම නැණුවනින්මයි සියල්ල සිදු වන්නේ. තමන්ටමයි තමන්ව බෙරා ගත හැක්කේ.

එහෙම නම් මේ දක්වා පැහැදිලි කළ සියලු කාරණා අනුව දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති මේ වික්ද්‍යාණයයි නාමයත්, රුපයත්, හදන මායාකරු. ඒ වගේම අපිට කියන්න ඕනෑම වූනා මේ වික්ද්‍යාණ අවබෝධ කරන්නත් වික්ද්‍යාණය අහිබවා ගිය වික්ද්‍යාණයක් තියෙන්න ඕනෑම. ඇයි වික්ද්‍යාණයෙන් අපි සේරම දැනගන්නෙන අන්න ඒ නිසා අපි ගෙනහැර දැක් වූ ද්‍රාණ උපදින බව. වික්ද්‍යාණය අවබෝධ කර ගැනීම ඩුවා දැක්වීම සඳහා. නමුත් එයන් මෙහි මායාව ඔබට ඒත්තු ගැන්වීමට මූලික සිද්ධාන්තයක් ලෙස එලෙස ඩුවා දැක්වුවත් සත්‍ය නම් වික්ද්‍යාණය සත්‍ය දැන ගැනීමයි ඇළානය කියලා කියන්නේ ධර්මය තුළ විජානය දැනගැනීමයි “කුතුණය” කියලා කියන්නේ. ධර්මට තුළ වික්ද්‍යාණයේ දුනගැනීම අහිබවා ගිය නුවණක් සිහියක් එක්ව යන දැනීමක් මෙන්න මේ “කුතුණ” යන අරථ දැක්වීම තුළ තියෙනවා. ප්‍රජාව යන වවනය තුළුනුත් මේ වික්ද්‍යාණය හිත අහිබවා යන දැනීමක්. සිතේ ස්වභාවය අවබෝධ කළ හැකි ද්‍රාණයක් ලෙස හැඟී යනවා.



දිය ක්‍රාන්ති

උරමය තුළ දස ක්‍රාන්ති ලෙස දැක්වෙන

ලදවය ක්‍රාන්ති, හය ක්‍රාන්ති, හයතු පටිධාන ක්‍රාන්ති, ආදීනවානු පස්සනා ක්‍රාන්ති, මුක්ද්විතු කම්පතා ක්‍රාන්ති, තිබිබිධානු ක්‍රාන්ති, පටිසංකානු ක්‍රාන්ති, සංඛාර ක්‍රාන්ති, උපේක්ෂණ ක්‍රාන්ති, සත්‍යානු ලෝමිත ක්‍රාන්ති. මේ සියලු ක්‍රාන්තින්ගේන් මෙන්න මේ වික්ද්ක්‍රාන්ති නමැති සින අවබෝධ කරන නිවන් මග ප්‍රවේශය හෙවත් ලොකික භුමියෙන් මිදුණු ලෝකෝත්තර භුමිය විදහා දැක්වෙනවා. මෙමලෙස බලන කළ වික්ද්ක්‍රාන්තිට ගෝවර භුමිය ලොකික භුමිය ලෙස ගත හැක. වික්ද්ක්‍රාන්ති අහිබවා යන ලෝකෝත්තර භුමිය කාම භුමියෙන් මිදුණු, අරුප භුමියෙන් මිදුණු රුප භුමියෙන් මිදුණු, සිතට ගෝවර නොවන භුමියයි. ඒ අනුව බලන කළ සිතට කොටුවූණු සිතට රටුවූණු කෙනෙකුට ලෝකෝත්තර භුමිය හමු නොවේ. තවත් ආකාරයකට බලනව නම් සසර සැඩ පහරින් මිදුණු සසර ඕගයට හසු නොවන භුමියයි. ලෝකය සත්‍ය නොවන කෙනාට ලෝකයෙන් මිදුණු කෙනාට මෙන්න මේ ලෝකෝත්තර ආර්ය භුමිය හමුවේ.

එහෙම නම් දැන් ඔබට පැහැදිලි යි වික්ද්ක්‍රාන්ති අවබෝධ කිරීම තුළින් ඒ කෙනා ලෝකෝත්තර මාර්ග ක්‍රාන්ති භුමියට ප්‍රවේශ වෙනවා. නමුත් එපමණින් ඒ කෙනා නිවන් ගිය රහතන් වහන්සේ නමක් වෙන්නේ නෑ. ඒ



කෙනා තුළත් මාන්‍යය යන්තම් හෝ තිබෙනවා. එහි අවිද්‍යාව පවතිනවා. එහෙමතම් මෙන්න මේ කෙනා ලෝකෝත්තර භූමියත් සමතික්කුමණය කළ යුතු බවයි ඉන් හැගෙන්නේ. එහෙම නම් ඔහුටත් කළ යුතු යමක් තියෙනවා. හැඳුයි මේ කෙනා රුපයත් නාමයත් සමතික්කුමණය කරල. එනම් කාම භූමියෙනුත්, රුප භූමියෙනුත්, අරුප භූමියෙනුත් මිදිලා ඉන්නේ. ඒ කියන්නේ රං සංයු වලින් මිදිලා සියුම්ව ඇති සූඛම සංයු ප්‍රහානයකුයි ඉතිරිව තිබෙන්නේ. කාම සංයු වලින් මිදුණු ආරය භූමියේ සියුම්ව ඇති ආගුව ධර්ම ප්‍රහානයකුයි ඉතිරිව තිබෙන්නේ. මේ අවස්ථා වන විට ඒ කෙනා යෝතිසේ මනසිකාරයෙන් යුක්තවයි වාසය කරන්නේ. දරුණුයෙන් යුක්ත ඔහු, උපදින හැම සිතකම යථාභ්‍යත ඇදානය සිහිය පිහිටුවාගෙන ඉන්නේ. ඒ උතුම් ආරය භූමියේ ස්වභාවය නම් "නෙරයානික" බවයි. ශ්‍රී සඳ්ධර්මයට පිළිපන් ඒ උතුම් ආරය මුණිවරුන්ගේ විත්ත ස්වභාවය නිවන ප්‍රත්‍යාස්‍ය විමෙන්මයි අවසන් වන්නේ. ඒ උතුම් අනාගාමී උතුමන් වහන්සේලා ඒකාන්තයෙන්ම සියලු ආගුව දුරු කර රහත් භාවයට පත්වේ.

දැන් මෙතන අපි දැන් මෙහෙම කතාකරන කොටත් පුද්ගල භාවයක් හැගවේ. ඇත්තටම භාජාවකට මේ ධර්මය දැක්විය නොහැකිය. භාජාව ලේඛිකයි. සම්මුතිය තුළින් බෙහි වූ ඇත නැත යන අන්ත තිරුපනය කරන දාෂ්ටිගත භාජාවකින් කොහොමද දාෂ්ටියෙන් මිදුණු ඇත නැත යන අන්ත දෙකෙන් මිදුණු දහමක් කතා කරන්නේ. මම මම කියලා අපි කතා කළාට එයත් දාෂ්ටියක්මයි. මේ කතාව අපි ටිකක් සරල භාෂාවකින් හැමෝටම තේරෙන විදියකින් කියනවා නම්



අපි මේ දක්වා කතා කලේ සියලු දුකෙන් මිදෙන මග ගැනයි. එනම් දුක, දුකට හේතුව, දුකෙන් මිදීම, දුකෙන් මිදෙන මග. එනම් වතුරාර්ය සත්‍ය නැතහොත් සිත තුළ නැගෙන සියලු දුක්ගිනි නිවා දමන ආකාරයයි.

එහෙමනම් සිතමයි සිතුවිලිමයි ගින්නට මූලය. ඒ නිසාමයි සිත අවබෝධ කළ යුතු වුනේ. විත්ත, වෙතසික, රුප, නිඛ්‍යාන. සිතත් සිතුවිලිත ඒ සිතේම හටගත් රුපත් ඉත් මිදීමත් නිවනයි. “විත්තෙන නියති ලෝකෝ” සිතේමයි මුළු ලෝකම හටගන්නේ. සම්මා සම්බුද්ධ පියාණන් වහන්සේ තුන්ලෝකම ජයගෙන බුද්ධත්වයට පත්වෙන්නේ සිත අවබෝධ කිරීම තුළින්මය. අපි කළිනුත් කිවිව සිත යනු විස්කුදාණයමයි.

අැත්තටම ඔබ සිත අවබෝධ කළ විට සිත යනු මායාවක් බවමය ඔබට හමුවන්නේ. අවසානයේ පවතින සිතක් ඔබට හමුවෙන් නැ. සිත යනු දාෂ්ධීයක් මායාවක්. මෙන්න මේ සත්‍ය ඔබට නොවැටහෙන කාරණාවයි. ඒ නිසාමයි අපි සතර සතිපටියානය පුහුණු කරන ආකාරය නිවැරදිව ඔබට පැහැදිලි කරන්න හිතුවේ. ඔබ එය නිවැරදිව පුහුණු කරයි නම් ඒ පංච්‍යිත ආනිසංස ඔබත් උරුමයි. ඒකාන්තයි. ඒ වෙනුවෙන් බුදුන් වහන්සේ අපිට සහතික වෙනවා ඇප වෙනවා අඩුම දින හතය වැඩිම වුනොත් අවුරුදු හතයි. නමුත් ගැටුව තියෙන්නේ අද බොහෝ අය වඩන සතර සතිපටියානයේ අඩුවක් තිබේමයි. එය නිවැරදි කර ගැනීම ඔබට බාරයි. පංච්‍යිත ආනිසංස ගැන අපි කළිනුත් කතා කළා.



“සත්තාන් විශ්වාසීයා දුක්ඛ ලේමනස්සාන් අන්තර්ගතාය”, “ක්‍රේයස්ස අධිගමාය”, “නිබ්බානස්ස සච්චිතිරියාය” මේ මග යන ඔබ සියලු දුකින් මිදෙනවා, ගෝක පරිදේවයන්ට ලක්වෙන් නැ. මහා එල ලබන තිවන සාක්ෂාත් කරනවා.

මේ වචනත් ඔබට බර වැඩි වෙන්න පූජ්‍යවන්. අපි මෙහෙම කිවිවෙන් “විතෙන්සය ලෝකේ අහිඹේය දේමනස්සං” ලෝකෙන් මිදුණු කෙනාට ඇලෙන්න ගැටෙන්න ලෝකයක් නැ. ලෝකය කියන්නේ හිතම නම් හිතින් හිත මුදවා ගැනීමක් නේද? මෙතන තියෙන්නේ: අත්තටම පවතින හිතක් නැ. “හේතු පට්චිව සම්භාත් හේතු හංගා නිරැපේශති” හේතු නිසා හටගත් දේ හේතු නැතිවීමෙන් නැතිවේ.

පවතින හිතක් කොහොද තියෙන්නේ. ඒ නිසාමයි මේ දහමට කියන්නේ හේතුව්ල දහම කියලා. අර ගසත් ආලෝකයත් නිසා හටගත් හෙවණැල්ල වගේ. ආලෝකයත් ප්‍රසාදයත් නිසා හටගත්ත වියුතුණාණය. මේක මායාවක්ම තොවේද. සිත උපදින තැන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බැලීම තුළිනුයි තිවන් දැකිය හැක්කේ. පට්චිව සම්ප්‍රාද දේශනය තුළ දැක්වෙන්නේ ස්මූණයක් ස්මූණයක් පාසා හැදි, හැදි, බැදි, බැදි යන මේ සකස්වන, සකස්වන විත්ත පරම්පරාව මම මගේ කියලා අල්ල ගැනීම තුළ සසර හදන දෑජ්‍රීය මායාව ගොඩ නැගෙන හැටියි. එය තොදැනීම නිසා සත්වයා සසර කතරේ දුක් විදින බව. මමද එසේ දුක් විදින බවත් බුදුන් වහන්සේ මෙසේ දක්වා තිබේ.



අනවත්ගේ යෝ හික්කවේ සංසාරේ”

“පුබිඩා කොට හ පක්දුකූයති.”

අපි මේ කතා කරන්නේ සිතට යටත් වුණු ලෙඛික තුමිය නොවේ. සිත සමතකීතුමණය කරපු, සිත අනිබවාගිය, සිතේ යථා ස්වභාවය අවබෝධ කරපු ලෙස්කේත්තර තුමියේ සිටසි. ඇත්තටම පවතින සිතක් ගැන සිතීම මිල්‍යාවක්මයි. සිත යනුද දාශ්චියක්මයි. මායාවක්මයි. මේ මායාව, මිත්‍යාව අවබෝධ කිරීමම නිවනයි. ඔබට හිතෙන හැමදෙයක්ම බොරුවක්, මායාවක්, මිරිගුවක් නම් ඔබ කුමක් කළ යුතුද? එවිට ඔබ යනු ද මායාවක්, මිරිගුවක්. ඒ තුළ ඔබ ඔබගේ බොරුවටම රටටිලා. ඔබ කියා කෙනෙක් නැත්තම්, ඔය ශ්‍රීරය තුළ පුද්ගලයෙක් නැත්තම්, ඔබ ඔබයි කියන හිතන දාශ්චිය අත්හැරියෙන් මොකද වෙන්නේ. ඔය හිතාගෙන

ඉන්න හැමදේම බොරුවක් වුනොත්. කාලයන් බොරුවක් නම් සතරමහා තුතන් දාශ්චියක් නම් ඔය දාශ්චියෙන් මිදුණු තැනේ ඔබට හමුවන්නේ ස්වභාදහමම විතරයි. එදාට සුලඟ වගේ ස්වභාදහම හමුවෙනවා. දාශ්චි නැති සීමා මායීම නැති ස්වභාදහම හේතු ඇතිවිට ඇතිවන හේතු නැතිවිට නැතිවන ස්වභාදහම කරවන්නේක් කරන්නෙක් එහි නැ. වලාකුල වගේ. අමුතුම කතාවක්. එහි පැවැත්ම, ස්ථීරත්වය, මායාවක්, ක්ෂණයක් ස්ථානයක් පාසා විපරිනාමය වෙනවා.

මෙය අවබෝධ කිරීම නම් ලේසි නැ. “සුබර නොවේ”. පුහුදුන් දාශ්චිගත පෘථිග්ගන තුමියේ මායාවට,



මායාව අවබෝධ කළ හැකිද ලේසි නැ. බුදුන් වහන්සේ මේ අමාරු කාර්යය සඳහායි ප්‍රතිපදාවක්, යෝධ වැඩපිළිවෙළක් සතර සතිපටියානය හරහා ඉදිරිපත් කරන්නේ. ඇත්තටම මේ වැඩපිළිවෙළ හරහා ඔබට ඔබ විසින්ම පරිවර්තනයකට ලක් කරනවා. ඇත්තටම ඔබට ඔබට අහිමි වෙනවා. ඒ විතරක් නොවේ මූල්‍ය ලෝකෙම ඔබට අහිමි වෙනවා. මේයයි සත්‍ය. නමුත් ආත්ම දාෂ්ටීය තුළ සිර වෙලා ඉන්න පාථ්‍රගත මිථ්‍යාදාෂ්ටීක ඔබේ මනසට මෙය දරාගත නොහැකියි. ආත්ම දාෂ්ටීයමයි මිථ්‍යාදාෂ්ටීය. එයමයි සක්කාය දිවියිය. ඉන් මිදීම, “සේවන් විම” නිවන් දැකිම. සිතින්ම හැඳුණු ප්‍රයුෂ්ථි ලෝකය සත්‍යයක් නොවේ මායාවක්මයි. ඔබ කැමති වුණන් අකැමැති වුණන් සත්‍යය සත්‍යමයි. සත්‍ය ආත්ම තණ්හාවෙන් වැහිලයි තියෙන්නේ.

සතිපටියානය වඩන කෙනෙකුට අවසානයේ සිදුවන්නේ සිතින්ම මිදීමක්මයි. සිත යනු හේතු නිසා හටගත්තන් එය හටගෙන නිරද්ධවන මායාවක්, දාෂ්ටීයක්, පවතින්නක් නොවේ. පෙන්විය හැකි දෙයකුත් නොවේ. එය පවතින තැනකත් නොවේ. සිතුවිල නැමැති මායා දාෂ්ටීන් අහසේ වළාකුල එකට එකතු වී විසිරෙන්නාක් මෙන් විසිරේ. සිත කියා දෙයක් නොවේ. අහසේ සිදුම් පිනිකැට එකතු වී වළාකුල ලෙසින් විටෙක සතුන්ගේ රුප මැවේ. විටෙක මින්සුන්ගේ රුප මැවේ. විටක ගස්කොලන්, මෙලසින් විවිධාකාර හැඩිතල හටගෙන නිරද්ධ වේ. මේ හැඩිතල වලට තම් තැබීමත්, මායාවක්, සංඛාරයක් නොවේද. සිතින්ම හැඳුනු රුප ප්‍රයුෂ්ථි සම්මුති සත්‍යයක් නොවේ. මේ මායාවේ රුප



හැඩතල නාමයන් හි සත්‍ය නම කිසිවක්ම නැති හිස්බව නොවේද? අහසේ වලාකුල් එකට එකතු වී විසිරෙන්නාක් මෙන් සිතත් හටගෙන නැති වී යයි. එය කරන්නෙක් හෝ කරවන්නෙක් නොවේ. හේතු ඇති විට ඇති වේ. නැති විට නැති වේ. සිතින් මිදීම, සිත අවබෝධ වීමම සත්‍ය අවබෝධ වීමයි. හැබැයි අවසානයේ ඔබට අවබෝධ වන්නේ හිස්කමම නොවේද? සිතත් සිතුවිලින් අර්ථයක් නැති, හරයක් නැති, තේරුමක් නැති, වටිනාකමක් දිය නොහැකි හටගෙන තිරුද්ධ වෙන ධර්මතාවයක්, ස්වභාදහමේ ම නිර්නායකය කොටසක් පමණි. ඉන් හටගත් සියල්ල මායාවක්. භාජාව පවා මායාවක්, දූෂ්චරියක්. ඉන් අරුත් ගන්වන සියලු අරුත්, අරුත් සුන් වු කළ මය භාජාවෙන් කියන සියලු වවන, එකම වවනයක් නම් ඔබ කුමක් කරන්නද, කුමක් හිතන්නද, හිතින්ම හැයුනු සිතුවිලි ලෝකය හිස්වුනොත් මේ හිස්කම “සුක්ෂ්මය වේතේ විමුක්තිය” ඔබට හැඳිනිය හැකි ද? වවන වල එදාට

නිමිති තියේවිද. දරුවෝ, පුතා, දුව, අම්මා, තාත්තා, “නිමිති තැනි තනු” ඔබ කුමක් කරමුද. එදාට දරුව කියන නිමිත්ත ඔබට අහිමි වෙනවා. මය හිතේ මැවුණු ලෝකය බිඳ වැවෙනවා. “අනිමිත්ත වේතේ විමුක්තියට” ඔබ පත්වුනි නම් ඔබට කතා කරන්න වවන කොහොන්ද. වවනත් නැ. සියල්ල හිස් “වත්තේන තියති ලෝකේ” සිතෙන්ම හැයුනු ලෝකය සිත තුළින්ම බිඳ වැවෙනවා. එදාට ආත්ම සංකල්පයක් නැති අමුතුම ස්වභාවයකට ඔබ පත් වෙනවා. හරියට “සුලග වගේ” කිසිවකට අයිති නැති කිසිවක් අල්ලා නොගත් ඒ සඳා



අමරණීය නිවනට පත්වීමයි. ඒ සියල්ලම ස්වභාදහමමයි. විදින්නෙක් විද්‍වන්නෙක් මෙහි නොවේ. “අප්පනිනිත වෛතෝවුක්තිය වුමුක්තිය” එයයි. වුමුක්තිය යනු මිදීමයි. සියල්ලන්ගෙන්ම මිදීම වෛතෝ වුමුක්තියයි. එනම් සියලු වේතනාවන්ගේම වුමුක්තියයි. දැන් අපිට කතා කරන්න දෙයක් තියෙනවද. කතා කරන්න කිසිවක් දැන් ඉතුරු වෙලා නැ. සියල්ල විසඳා ඉවරයි.

මොකක්ද මේ වෙන්නේ මොකක්ද මේ වෙනස. අද ඉපදුන පුංචි දරුවා වගේ සිතක් නැති වේතනාවක් නැති ක්‍රියාවලියක් ඉතුරු වෙලා තියෙනවා. ඒ ක්‍රියාවලියට හිමිකරුවෙක් නැ. වේතනාවකුත් නැ. ඩුදේක් ක්‍රියාවලියක් පමණයි.

- | | |
|------------------------------|----------------------------------|
| දිටියේ දිටිය මත්තං | - දුටුවා නම් දුටුවා පමණයි. |
| සූත්‍ර සූත්‍ර මත්තං | - අසුළුනි නම් අසුළුනා පමණි. |
| මුත්‍ර මුත්‍ර මත්තං | - දැඹුනා නම් දැඹුනා පමණි. |
| වික්ද්‍යාතෙ වික්ද්‍යාත මත්තං | - දුනගැනීම නම් දුනගැනීමක් පමණයි. |

දැන් මේ කය මළ කඳුක් හා සමානය වේතනා විහි නැ

අැවිදින මළකඳන් ඔබ දැක තිබෙනවාද? එහෙනම් දැකගන්න. ඒක කාට නම් කිව හැකිද? කාට නම් වැටිහේ ද? ලෝහ ද්වේෂ මෝහ කෙලෙස් නැති සියලු සංඛාර වේතනා වලින් නිදහස් හා කෙලෙස් ගින්නෙන් දැවෙන කයක්



අතර වෙනසක් වේදී? නැ දෙකම එකයි. කය නම් කයමයි එය ආහාර ප්‍රත්‍යකාටගෙන පවතින්නක්. ආහාර නැති දාට එය පොලාවට පස්වේ. ඒ තාක් කය පවතී.

වේතනාවෙන් මිදුනු පසු කයෙන් පලක් වේද. පිරිනිවි ගිය, කෙලෙස් ගිති නිවි ගිය, ඒ කය කුමක් කරමුද. පිරිනිවියාවූ ඒ කයට කුමක් දැනෙන්විද?

- | | |
|------------------|----------------------------------|
| ඇඟෙන ගබ්දයේ | - (හරයක් නැ) සිතේම හටගන් මායාවක් |
| පෙනෙන රුපයේ | - (හරයක් නැ) සිතේම හටගන් මායාවක් |
| දැනෙන ගන්ධයේ | - (හරයක් නැ) සිතේම හටගන් මායාවක් |
| දැනෙන රසයේ | - (හරයක් නැ) සිතේම හටගන් මායාවක් |
| දැනෙන පහසේ | - (හරයක් නැ) සිතේම හටගන් මායාවක් |
| සියලු සිතුව්මිවල | - (හරයක් නැ) සිතේම හටගන් මායාවක් |

හැම මොහොතකම හටගෙන නිරද්‍ය වන හැම මොහොතකම ඉපදී මිය යන එහි අමුතු මරණයක් නැ. මරණය හැම මොහොතෙම වන ස්වභාවදහම වෙලා. මරණය අඩිබවා ගිය ඒ සිත පිරිනිවියා. උපදින මැරෙන ගින්නක් ඒ සිතේ නැ.

සිතත් හරියට “සුළු වගේ” දැකින්න බැරි පෙන්නන්න බැරි නමුත් සුළුගකුත් තියෙනවා. හිතත් හරියට ඒ වගේ. වික්ශ්‍යාණ මායාවට නොරුවුණු සිත, ක්‍රියා සිත, කුසල අකුසලයන් ගෙන් මිදුනු සිත, නාමයෙනුත් රුපයෙනුත් මිදුනු සිත, සියලු සංස්කාරයන් සමනය කළ හිත, සියලු බැඳීම් වලින් මිදුණු උපාදානය වූ උපාධීන් අතහැර දැමු සිත, නාඛැල්මට ගිය සිත්, එතනයි ඔබට හමු වුන “ප්‍රහාණ්වර සිත” ගාන්ත ප්‍රණීත නිවී යාම.



මේ මොහොතේ මේ දැන්ම ඔබේ සිත රාග ගින්නෙන් මිදී සියලු බැඳීම ගෙන් ගිලිහි ගිය නිවී යාමට පත්වේ. මෙය මරණින් මතු ලබන සඳාතතික සැපැතක් නොවේ. ඔබ ජ්වත් වෙලා ඉන්නකොට ඔබටම ප්‍රත්‍යක්ෂ වන කෙලෙස් ගින්නෙන් මිදුණු ගාන්ත ප්‍රණිත නිවන් සුවය ඔබටද අවසානයේ භූම්‍යෙවිවේ.

විතං සත්තං විතං පතීතං යදි දං
සඩ්බ සංඛාරසමටා සඩ්බුපදී පටිනිස්සග්ගො
තත්තක්ඩයෝ විරාගො නිරෝධා තිබ්බාහා

රහනන් වහන්සේ මෙලොවෙනුන් මිදිලා එලොවෙනුන් මිදිලා දෙලොවම නොඇලී සම වාසය කරන බව ධර්මයේ සඳහන් වෙනවා.

මෙන්න මේ නොඇලී වාසය කරන ඒ මිදුණු විරාගී සිත ගැන යමක් සඳහන් කළ යුතුමයි. ඒ සඳහා ලෝකේත්තර හුම්යත් ලෝකික හුම්යත් ගැන මනා අවබෝධයක් තිබිය යුතු වෙනවා.

ඒ කියන්නේ සත්‍ය ගුණය තුළින් ලබාගත් දුරුගනය තමා තුළින් ප්‍රත්‍යක්ෂ කර ගැනීම සඳහා සතර සතිපටියානය වඩමින් කාත්‍ය ගුණය පිහිටා කටයුතු කර ඔබට අවසාන එලය ලෙස සියලු දුකින් මිදුණු අරහන් සිත ප්‍රත්‍යක්ෂ යුතායට පත්වෙනවා. මේ නිවන් මග අවසානය වන කෘතක් කුළුණය ගැනයි දැන් අපිට කතා කරන්නට ඉතිරිව ඇත්තේ.



තව විදිහකින් කියනවනම් ආයතනවලට කොටුව වනු ලෙංකික පාතග්රන තුමිය එනම් වික්ද්‍යාණ මායාවට කොටුවුනු සසර සැරීසරන රාග ද්වේග මෝහ සිතට කොටුවුනු අවිද්‍යා සන අදුරේ සංඛාර රස්කරමින් වික්ද්‍යාණ මායාව රටටි නාම රුප සාදමින් සසර මසයට හසුව තිබූ සිත ඉන් මුදා ගැනීමට ප්‍රයාච අවදිවීමෙන් සත්‍යයේ ශ්‍යාණය අවධිකර ඒ තුළින් බම්ම වක්ෂුගෙය පහළ කර වික්ද්‍යාණ මායාවේ සත්‍ය ප්‍රත්‍යාස්‍ය වීමෙන් මායාවට සිරවී තිබූ රාග ද්වේග මෝහයන් වීත රාගී, විත දේශී විතමෝහිනාවයට පත් වීමෙන් එය මත රදී තිබූ ආගුව ධර්ම ගිලියාමෙන් එනම් කාමාගුව, හවාගුව, අවිප්පාගුව ගිලිහි යාමෙන් ඒ ආධාරයෙන් පැන තැගුණු සියලු අනුගෙය ධර්ම මුළුමතින්ම සිදී ගියේය. එනම් කාමරාගනුගෙය, හවරාගානුගෙය, පිටිසානුගෙය, මානානුගෙය, අවිප්පානුගෙය, දිවිධී අනුගෙය, විවිකිවිජා අනුගෙය සිදී ගියේය.

සරලව කියනවනම් රුප, ගබඳ, ගන්ධ, රස, පහස, මනට බැදුනු වික්ද්‍යාණයට තවදුරටත් ඇලීමක්, ගැටීමක් සිදු නොවේ. වැදීමක්, පිනත්වීමක් සිදු නොවේ. අවිද්‍යා අන්ධකාරයේ වික්ද්‍යාණ රුහුන් සිදිලා ප්‍රක්ද්‍යාලෝකය පහළ විය. සිත දැන් නිදහස්ය. නාමරුප සිර කුඩාව සිදාලා සිත නිදහස් විය. දැන් සිත ස්වභා දහමට අයිතිය. සිත දැන් කිසිදු දාම්පියකට යටත් නොවේ. එය දැන් ප්‍රහාෂ්වර සිතකි. කෙලෙස් නැති සිතකි. කිසිවක් තවදුරටත් උපාදාන නොවේ. හසු නොවේ. සුළුග වැනිය. ක්‍රියා සිතට කුසල් අකුසල් පින් පවි සිදු නොවේ.



සිත එසේ වන විට කයින් වන සියලු ක්‍රියාවන් තුදෙක් ක්‍රියාවන් පමණි. රෝ අයිතිකරුවෙක් හිමිකරුවෙක් හමු නොවේ. ඒ කය පොලොවට පස් වන තෙක් ආහාර ප්‍රත්‍යායෙන් යැපේ.

“සිතේ මිදීම “සේපාදිසේස නිඩ්බාන බාතු” ලෙසද

කයේ මිදීම “අනුපාදිසේස නිඩ්බාන බාතු”

ලෙසද නිවන කොටස දෙකකට ධර්මයේ සඳහන් වේ. රෝ හේතුව මෙන්න මේ කාරණයමයි. මෙතාක් පැහැදිලි කළ සියලු දේ එකතු කරලා අපි ගලපල බලමු බුද්ධ වචනයට අනුව ම සියලු බුදුවරු දේශනා කරන ගාර්යාවක් නියෙනවා ඔබ දැන්නවා. “සඩ්බ පාපස්ස අකරණී” කියන ගාර්යාව අපි මේ ගාර්යාවේ සඳහන් කාරණා නිවන් මගට ගලපල බලමු.

සඩ්බ පාපස්ස අකරණී කුසලස්ස උපසම්පදා

සවිත්ත පරියේදපනෂ එත්ත බුද්ධානු සාකන්

අපි මෙහි පැහැදිලි කිරීම බැලුවාත් “සඩ්බ” කියන්න සියලු, “පාපස්ස” කියන්නේ අකුසල්. කුමක්ද මේ සියලු අකුසල් කියන්නේ අපි හැමෝම දැන්නවා දස අකුසල් ගැන කයින් වන අකුසල් තුනයි. ප්‍රාණසාත, අදත්තාධාන, කාමමිල්යාවාර, වචනයෙන් වන අකුසල් හතරයි. පිළුනාවාවා, සම්පූර්ජනාප, මුසාවාදය, පරුෂාවාවා, සිතින් වන අකුසල් තුනයි. අහිජ්ජාව, ව්‍යාපාදය, මිත්‍යා දෘශ්ඨීය මේ තමයි දස අකුසල්. මේ අපේ සිත, කය, වචනය යන තුන්දෙරින් සිදුවන අකුසල් ගැන ධර්මයේ සඳහන් වන ප්‍රසිද්ධ කාරණාවක්.



දැන් මේ දස අකුසල්වලින් වැළකී සිටීම දස කුසල් ලෙස සැලකෙනවා. හැබැයි මබ හොඳින් බැහුවාත් මබටම පෙනේවී දස කුසල් රකින්න ගියාම දස අකුසල් සිදුවෙනවා.

මේ කාරණා ලොකික භූමියේ හොඳින් දකින්න ලැබෙනවා. හැබැයි මේ කාරණා තවත් හොඳින් බැහුවාත් මෙතනත් හේතුව්ල දහම ඇති බව දකින්න ලැබේවි. පෙරකළ දස අකුසලයෙන් එලයක් දැන් ගෙවන්නේ. පසතග්ගන භූමියට ලොකික භූමියට අනුව අපි කථාව ගලපලා බලමු.

අකුසලය හේතුව එලය දුගතිය

කුසලය හේතුව එලය සුගතිය

අකුසලයට හේතුව (මෝහ දේවේ මෝහ)

කුසලයට හේතුව (අමෝහ අදේවේ අමෝහ)

හේතුව ඇති තාක් එලය පවතී.

සිත තුළ තමයි ලෝහ ද්වේග මෝහ තියෙන්නේ. එහෙම නම් පිරිසිදු කිරීමෙයි කුසලයට හේතුව වන්නේ.

මෙතනදී තවත් කරුණක් කියන්න ඕනි. කෙනෙක් ඉපදිලා සුගතියට, අපායට යනවා කියන ආත්මය වූ පුද්ගල සංකල්පය අපි විසින් ම සිතින්ම හදාගන්න දාශ්වීමය සිතුවිල්ලමයි. සංකල්පයතුළමයි පවතින්නේ. ආත්ම දාශ්වීය ඇතිතාක් ලොකික භූමියට අනුව දාශ්වීගත භූමියට අනුව



මඟට සියල්ල සිදුවේ. අනාතනාත්ම වූ හේතුපල ක්‍රියාදාමය තුවණීන්ම දැකිය යුතු කරුණක්. ඇත්තටම සියලු දාජ්වින් අවබෝධය තුළින්ම අත්හල යුතු වෙනවා. අන්න එදාට මඟට ආර්ය භුමිය හමු වන්නේ. එනම් ලොකෝත්තර සමඟ දිව්‍යයට පත් වන්නේ. එතකම් කම්මපල මඟට හිමි. මෙතන ධර්මය සඳහන් වන තවත් කරුණක් තමයි.

එක (කුසලයේ හෝ අකුසලයේ) විපාකය අසංඛ්‍යක් කියන කාරණය එනම් එක හේතුවට එලය බොහෝ ගණනක් බවයි. ආස්ථාදය දැකළා එහි ආදීනව දැකින කෙනාවයි බුදුන් වහන්සේ නිස්සරණයක් පනවන්නේ. (විහෙමනම් මඟ කුසලයේ අකුසලයේ ආදීනවය දැකිය යුතුමයි) මේ කුසලයේ අනන්ත අප්‍රමාණ විපාක ගෙන දෙනවා. එක් එළවෙක් මරලා ආත්ම පන්සියයක් එලුවා වෙලා ඉපදිලා බෙලි කැපිලා මියයන කතාවක් ධර්මයේ සඳහන් වෙනවා. රේට හොඳ තිද්සුනක් එහි වෙනවා. මඟ මෙලෙස ධර්මයේ සඳහන් වන කුසල අකුසල විපාක විමර්ශනය කර බලන්න. දැන් අපි බලමු අකුසලයට හේතු වූ ලෝහ, ද්වේෂ, මෝහ, සිත පිරිසිදු කරන ආකාරය ගෙන. ඇත්තටම සිත අපිරිසිදු වීම යනු සිතුවිලි අපිරිසිදු වීමයි. සිතේ උපදින සිතුවිලි යනු මායාවක් නම් සියලුම සිතුවිලි ලෝහ, ද්වේෂ, මෝහ ස්වභාවයෙන් යුතුක්ත වේ, එහෙම නම් සිතුවිලි වලින් මිදීම තුළිනුයි සිත පිරිසිදු කළ හැකි වන්නේ,



සිතුව්ල වලින් මදීම යනු “සතිය” පිහිටුවීමයි

“සතිය” පිහිටුවීම (සිත කුසලයේ
පිහිටුවීම)

ඒ කියන්නේ තව විදිහකින් “සතිය” යනු
සිත පිරිසිදු වීමයි. මෙන්න මේ කුසලයේ සිත පිහිටුවීම එහළි,
“සතිය” “සිත” පිහිටු වීම කියන කාරණය නොදුන් සිතට ගත
යුතු කාරණයක්. අද බොහෝ අයට කුසලයේ සිත පිහිටු වීම
කියන කාරණය මගහැරී ඇති බව පේනවා.

“සිත” පිරිසිදු කිරීම
“සිත කුසලයේ පිහිටුවීම”
සිත සතියේ පිහිටුවීම
මේ මොංහාතට සිත පිහිටුවීම
මේ මොංහාතට අවදි වීම
සිත දමනය කිරීම
මොන විදිහෙන් කිවිවත් කුසල් සිත පිරිසිදු
සිත කියන කාරණයමයි. එනම් “සවින්ත පරයෝ දුපත්වං” සිත



දමනය කිරීම තුළිනුයි සියලු අකුසලයන්ගෙන් සිත මුදවා ගත හැකි එකම මග බුදුන් වහන්සේ මනාව පැහැදිලි කරල තිබෙනවා. මේ සඳහා ක්‍රමවේදයක් බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා. එනම් සතර සතිපථියානය මෙලෙස ක්‍රමවේදයකට අනුව කටයුතු කිරීම තුළින් සිත දමනය වන බව පැහැදිලි වෙනවා.

එහෙමත් සිත දමනය කරන්න බැ. සිත දමනය වෙන්න හරිනවා.

මෙන්න මේ නිසා තමයි අපිත් ඔබට දිගින් දිගටම සතර සතිපථියානය තිවැරදිව වඩන ආකාරය ගැන මනා පැහැදිලි කිරීමක් කිරීමට උත්සහ කළේ. ප්‍රායෝගිකව තිවන් මග කටයුතු කරන යෝගාවච්ච ව වැදගත් වන්නේ එහි අත්දැකීමමයි.

සතිය නැතිනම් මොහොතට සිතා අවදි වීම කියන කාරණයට වීන්න ඕනි. “නාම රූප පර්වීපේදයකට” ආකෙනකුමයි. සිතත් සිතුවිලින් හැදෙන හැටි දැන ගත් පසු ඒ යෝගාවච්ච කෙනා නැවත සිතුවිලි වලට රවවෙන්නේ නැ. ඔහු සිතුවිලි වලත් සතියත් අතර වෙනස මනාව දැකිනවා. දරුණු සමාපත්තිය ලබපු කෙනා සත්‍ය ඇශ්‍රානුය ඇති කෙනාටයි බුදුන් වහන්සේ කාත්‍යානුය පනවන්නේ වෙන විදියකින් කියනවා නම් “සම්මා දුටිධිය” ඇති කෙනාටයි “ආර්යාෂ්ථිංතික මාර්ග” පනවන්නේ. අන්න ඒ කෙනාට හමු වෙනවා “කාත්‍යානුය” වැඩනකොට සත් තිස් බෝධි පාක්ෂික ධර්ම, සතරසයිපාද, පංච ඉන්දිය ධර්ම, පංච බල



දර්ම වැඩෙන්න ගත්තවා. අපි මේ ගැන එක් එක් අවස්ථා වලදී කතා කළා.

දැන් අපි මොහොතුකට සිත අවදි වූ කෙනෙකුගේ ස්වභාවය විකක් කතා කරමු. ඔබට එයන් වැදගත් වේවි. මේ සිතින් සිත මුදවා ගැනීමේ නිවන් මගට.



මොහොතට සිත වීම නැතිනම් සිත දුමනය කිරීම

හැම මොහොතෙම සිතට සිතිවිලි එනවා. සිතුවිලි වලින් තොරව ඉන්න සිතට පුරු නැ. සිත කුමක හේ එල්ලිලයි ඉන්නේ. සිතුවිලි කියනවාට අරවාගැන හිතන්න. මෙවා ගැන හිතන්න. පරණ මතක හිතට වද දෙනවා. මේ මොහොත කුමක් ද තියෙන අඩුව. සිතුවිලි වලට එහෙම මේ මොහොතට වෙලා ඉන්න බැ. එහෙම පුරුදු නැ. එක පුරු නැ. මේ මොහොතෙ මොකක්ද අඩුවක් තියෙනවා කියලා හිතට දැනෙන්නේ.

අත්තටම සිතුවිලි වලටම වහල් වුනු කෙනෙක් කොහොමද සිතිවිලි නැතුව ඉන්නේ. ජීවිත කාලේම සිතුවිලි කියන කියන දේ කරලන් ඒකේ ඉවරයක් නැ. මැරෙනකාට සිතුවිල්ලක් එනවා නවතින්නේ නැ. සිතුවිලි ඔබව පාලනය කරනවා ඔබට බැ සිතුවිලි පාලනය කරන්න. එහෙම කෙනෙකුට පුළුවන් වේවිද අකුසල් සිතුවිලි නැති කරන්නවත් කුසල් සිතුවිලි උපද්‍රවන්නවත්. සිතුවිලි වලට බැඳීලා ඉන්න කෙනෙකුට බැ සිතිවිලි නැතුව ඉන්න. මොහොතට අවදි වූ සිතට සිතුවිලි හට ගන්නේ නැ. එක හිතන තරම් ලේසි වැඩික් නෙමෙසි. ඇත්තටම ඔබ ඔබට විරුද්ධ වෙනවා වගේ වැඩික්.



බඩ උත්සාහ කරල බලන්න ඔබ දැන් සත්‍ය දැන්නවා. සිතේ මායාවට තවදුරටත් රචනෙන්න කැමති නෑ. සිතින්ම හදන සිතුවිලි බාහිර තැකී බව දැන් වැටහෙනවා. එහෙම නම් ඉන් පලක් නෑ. මේ මොඥාතට සත්‍ය පෙන්නන කොට අකමැත්ත අඩුවෙනවා. ඉස්සෙල්ලා සිතට මේ මොඥාත කැමති කරවා ගන්න. සිත මේ මොඥාතේන් පනින එක නතර කරගන්න. මේ මොඥාතේ නිහඹවත් එකක් ඉන්න කිවිවට සිත එකපාරටම ඉන්නේ නෑ. සිතට එක භුරු නෑ. පුරුදු නෑ. එක නිසා සිතට එක පුරුදු කරන්න ඕනෑ.

කලින් අපි සිතට පුරුදු කළා සත්‍ය පෙන්නන්න. එතනත් හැඳුයි සිතුවිලිමයි තියෙන්නේ. හැඳුයි සත්‍ය දැකිනකොට සිත විකෙන් වික කැමැති වෙනවා සිතුවිලි නැතුව ඉන්න. එත් සිතට පරණ පුරුද්දට නැවත නැවත හොරෙන් හොරෙන් සිතුවිලි රිංගනවා පනිනවා. සිහිය නුවණ යොදුවල කොඥාමහර සිත නිහඩ කරන්න. අර පනින සිතුවිලි විශ්ලේෂණය කරන්න යන්න එපා. එ දිහා සිහියෙන් දකින්න. ඔබේ සිත දිහා බාහිරින් ඉදලා බලා සිටිනසේ නිරික්ෂණය පමණක් කරන්න. භාද නරක හරි වැරදි බලමින් සිතුවිලි වලට රිංගන්න එපා. සත්‍ය දකින්න. මායාවක් බවම සිහි කරන්න. මෙලෙස සිත පුරුදු කරන්න.

විකෙන් වික විකෙන් වික ඔබගේ ස්වාභාවය අනුව සිත නිහඩ වේවි. මොඥාතකට සිත අවදිවන විට දූනෙන ඒ නිහඩ බවට අවධානය යොමු කරන්න. රට සිත එකග කරගන්න. සිත රට වික වික කැමතිවන බව ඔබටම දූනෙවි. ඒ නිහඩ බව නිශ්චල බව තමයි මොඥාත. කිසිම



සංකල්පයක් නැතිව ඇහෙන හඩට සිත යොමු කරන්න. සංකල්පවලින් තොර ව දෙයක් දිනා බලන්න පූරුදු වෙන්න. දැකීම දැකීමක් විතරයි. පුදුමයි ඒ දැකීම තුළ සංකල්ප නෑ, සිතුව්ල නෑ, සිතුව්ල වලින් තොර දැකීමක් ඔබට හමුවේ. ඔබ බලා සිටියා පමණි. වහි කිසිවක් නෑ. ඔබ තිහැබයි. තිශ්වලයි. ඔබට සියල්ලන්ගේම හිස් ස්හාවයක් දැනේව්. අන්ත ඒ අවකාශයට අවධානය යොමු කරන්න. නැම ශේෂාවක් තුළම ඔබට හිස්කම දැනේව්. නැම ගලක්, නැම සුවදක් තුළම නැම දැනීමක් තුළ ම ඔබට ඒ දැනීම දැනීමක් නො වන හිස් ස්වහාවය දැනේව්. ගලක් ගලක් නොවේ. සුවද සුවදක් නොවේ. පහස පහසක් නොවේ. දැනෙන දේට සිතින් අගයක් ලැබෙන් නෑ. නැම රුපයක් දිනාම හිස් බැල්මකින් බලන්නේ. නැම ස්පර්ෂයකම ඒක තියෙනවා. හබඳයි කාවචත් ඒක කියාගන්න බැ. කියන්න වවන නෑ. කියන්න තේරේන්නේත් නෑ. කිවිට තේරේන්නේ නෑ. අමුතුම අත්දැකීමක් ඔබට දැනේව්. මේක හිතලා ගන්න බැ. වෙන්නම තිනි. මුණු රස ගෙන කොහොමද කියන්න. ඔබ මුනු කාලා නැත්තම් ඔබ විය දන්නේ කොහොමද. මේකත් හරයට ඒ වගේ.

ඒ තිහැබ බව තුළ සංකල්ප වලින් තොර හිස් ස්වහාවය තුළ සිතිව්ල වලින් ඔබවෙහි ඇති ප්‍රහවය තියෙනවා. අන්න “ප්‍රහාෂ්වර සිත” හඳුනාගන්න. මොහොතට අවදිළීම යනු අන්න ඒ “ප්‍රහාෂ්වර සිත” අවදි වීමමයි. මේ සිත හට ගත් පසු ඔබට තිබෙන්නේ මේ මොහොතම පමණයි. සියල්ල මේ මොහොතමයි. එහි කාලයක් නෑ. කාලය කියන්නේ මනසේ



මායාවක් විතරයි. සිතුව්ල්ලක් විතරමයි. මේ අතීතයන් අනාගතයන් සිතුව්ල්ලමයි. අතීතයන් අනාගතයන් වර්තමානයේ උපන් සිතුව්ල්ලක් විතරමයි. සංසාරය කියන ඒ සිහිනයම වර්තමාන සිතුව්ල්ලක් විතරමයි.

සිතුව්ලි වලින ඔබබෙහි තියෙන දැනීමට එකතුවෙන්න නම් සිතුව්ලි වලින් තිදහස් වෙන්න ඕනි. අතීත අනාගත ජීත, ප්‍රතීත, ඕලාරික, සුබම, දුර, මග, විකොලුස් ආකාර සහැල්ප සිතුව්ලි සාපේක්ෂ විශ්ලේෂණ සියල්ල මනසේ සිතුව්ලි ගොඩනගන මායා සිහින පමණමයි. කිසිවකට රිංග තොගෙන ඉන්න කොට ඒ සියලු සිතුව්ලි යටයනවා. එවිට සිත තිවිල යන බව ඔබට දැනේවී. මෙන්න මෙලෙස සිතුව්ලි ඇතිවෙනවා නැතිවෙනවා. ඔබ බලා ඉන්නකොට ඔබට දැනේවී. ඒ හටගෙන තිරය්දේධවෙන සිතුව්ලි දෙකක් අතර යම් හිඛසක් ඇති බව. රේඛට ඔබට දැනේවී විකෙන් වික විකෙන් විකඅන්න ඒ හිඛස වැඩිවෙන බව. අන්න ඒ සිතුව්ලි දෙකක් අතර ඇති අවකාශය හඳුනාගන්න. මෙලෙස සිතුව්ලි දෙකක් අතර ඇති අවකාශය භාඳින් පේන තරමට හිස් ස්වභාවය ඉන්න ස්භාවය සිතට විවර වන විට අන්තිමට ඔබට දැනේවී එහි යම් තලියන සිතුව්ලි මය ස්වභාවයක්. අපි කළින් පැවසුවා සියලු සිත් අකසල් සිත් බව (ලෝහ, ද්වේෂ, මෝහ ස්භාවය.) මෙලෙස ගෙවියන අඩුසල මූලයන්හි අනුශේ ධර්ම හිස් ස්වභාවය තුළ තලියන ගතියට හේතු වේ. රට සිහිය යොමු වී එය ප්‍රකටව පේන්න ගන්නවා. ඉන් මිදෙන්න උත්සාහ කිරීමලයි රට හේතුව. ඒ තලියන ස්භාවය අනුශේ ලෙස හඳුනාගන්න. හඳුනාගෙන රට



අවසානය නොදී සිටින්න. රට වටිනාකමක් දෙන්න එපා. එක මගේ කියලා ගන්න එපා. සිතුවිල්ලටය මම කියන කෙනා හමුවුණේ. ඒ මතයි මම යන සිතුවිල්ලන් රඳුනේ. දැන් එයත් ගිලිහි යන තැන, හිස් භාවයට සිහිය පිහිටුවා සිටින්න. එවිට එයත් ගෙවී යාවි. ඒ වෙනුවෙන් වෙනමම කළ යුත්තක් නෑ. අවසානයේ ඉතිරි වන්නේ හිස් සිතක් පමණි. ඒ කියන්න “ත්‍රිය සිතක්” හිස් බව දැනෙහි සිහියක් නුවනුක් යූහයක් පවතිනවා එපමණයි.

අවසානයේ ඉතිරි වන්නේ අකුසල් සිත් වලින් හිස් සිතක්. ඒ කියන්නේ “කුසල් සිතක්” සතිය වැඩුණු සිත, නැතිනම් “මොහොතට අවදිවු සිත” අවසානයේ හමුවේ.

මෙතනදී අපි මේ කතා කරන කාරණය අතිශයින් ගැඹුරු කාරණයක්. පෘවත ගන්න එපා. බැඳු බැල්මට මේ කියන කාරණය ඉතා සරල බව දැනුනත් ප්‍රායෝගිකව නිවනට කටයුතු කරන කෙනෙකුට ඉතාම වැදගත් කාරණයක්. කෙනෙකුට හිතෙන්න ප්‍රාථමික ආ..... මය සතිය පිහිටුවීමනේ, ආශ්චර්යය ප්‍රශ්චර්ය තුළින් සති නිමිත්ත අල්ලන එක නේ කියලා.

රටවෙන්න එපා ඒ සමර්ය වඩන එක සිත විසිරෙන්නේ නැතුව එක අරමුණක නැවත නැවත පිහිටුවීම. මේ කියන්නේ ඒ කාරණය නෙමෙයි සිතුවිලිවලින් සම්පූර්ණයෙන්ම මිදුණු තැනක් සමර්ය වක්ම තුළ “රුපයට” හිත තබුලයි තියෙන්නේ. සමතය තුළ රුපයට හිත තබීම තුළ මම ඉන්නව. නමුත් මොහොතට සිත අවදි වීම තුළ මම රුපයෙන් මිදිලයි තියෙන්නේ. මම කියන සිතුවිම් මහසිකාර නෑ.



රුපය මම කියන හැඟීම නිසා අතිත, අනාගත, දුර, උඩ යට, හින ප්‍රණීත, මිලාරික සුබම එකලොස් ආකාරයක කාම හුමිය තියෙනවා.

සාමාන්‍ය කෙනෙකුගේ මොහොත තුළ තියෙනෙන් පංච උපාදානස්කන්ධයක් (රුප, වේදනා, සංඝු, සංඛාර, වික්‍රේත්‍යානු) මම කියලා ගැනීමක්.

රුප කය දිහා බාහිරන් බැලුවෙන් කළ, පුද්, උස, මිටි, කෙලෙස් ආගුව රස් වෙනවා.

මොහොතකට අවදිවීම යනු කය පිළිබඳ අවධියෙන් සිටිමයි. කයම පාවිච්චි කරල මේ මොහොතට අවදි වෙනවා. අවධිය කියන්නේ සිතුව්ල්ලක් නොවේ. සිතුව්ලි නැ.

අැත්තටම වෙන්නේ කයටම හිත තියලා, බාහිරට නොව අභ්‍යන්තර ඉරියවිවට හිත තියලා, වර්තමානයට හිත අවදියෙන් තබාගැනීම. මෙතැනදී පුද්ගලභාවය නැති සිතුව්ලි නැති අවධිමත් බවක් ඇති කරගන්නට කය ඇතුළට අවදානය තියාගෙන ඉන්නවා. මොනවත් හිතන්නේ නැ. සිතුව්ලි නැ.

මම දැන් මෙතන කියලා මේ මොහොතය අවධියෙන් ඉන්නවා.

අැත්තටම මේක ප්‍රායෝගිකව තම ගරිරයට ඉරියවිවට සිත තබාගෙන සිතුව්ලි වලින් මිදිලා සිතුව්ලිවලට ඉඩ නොදී සිතිව්ලි කෙරෙහි අවදිවීමත් වීමක් කිවිවෙන් තිවරදී.



කවදාවත් ඔබට මේ අවධිය හිතලා තේරුම් ගන්න බැං. සිතුව්විලිවලින් මොහොත දකින්න බැං. කූංණයටයි හසුවන්නේ. මේක ඔබට දැනෙන දෙයක්. මේ සඳහා උපායිලිව කය භාවිතා කරනවා පමණයි.

මෙය කළ යුත්තේ දරුණ සමාපත්තිය ඇති කර ගැනීමෙන් පසුවයි. නැතිනම ඔබට මෙය පැවෙලනවා නාමයත්, රුපයත් යන මතා තුවනක් ඇතිවයි.

අුත්ත වශයෙන් ම “සිතුවිලි යනු සසරයි” කියන දැනුම තුළින් මෙය දැකිය යුතුයි.

අුත්තටම මේ මොහොතේ මොකවත් හිතන්න එපා.

සිතුවිලි වලින් තමයි සංසාරයක් හදන්නේ. අවධිය කියන්නේ සිතුවිල්ලක් නොවේ. සත්‍ය කූංණය තුළින් දරුණ සමාපත්තිය තුළින්, වික්ශ්කූංණය බාහිරට පතිත නොවන අනිද්දස්සන වික්ශ්කූංණය නැතිනම අප්පතිවීත වික්ශ්කූංණය සංක්ශ්කූවට විතර්ක කරල එනම් වේතනාව මගින් අවබෝධ කරගත් දැනගැනීමට, වික්ශ්කූංණයට තැනක් හිමි නොවේ.

බාහිර දෙයක් මත පතිත නොවේ. රුපයෙන් මිදුණු සිත ඒ මොහොතේම හටගෙන තිරුදාධ වන සිත ද පැවැත්මක් නැති කළ ඒ සිතුවිල්ල නිබිඩාවට ලක් වේ. ඒ සිතුවිල්ල ගුනා වේ.



ශ්‍රීනිජතාවය

මෙන්න මේ සිතුවිල්ල (වේතනාව) තමයි අපි කිවිවේ “ස්වභේ සංඛාරා අනිවිච්චති යථා පණ්ඩිකාය පස්සති” කියලා. මේ සිතට හට ගන්නා සිතුවිලි ගුනය වේ. එයට බාහිරින් නිමිති හමු නොවේ. මෙන්න මේ සිතුවිල්ල අනිමිත්ත ගුනයන ආප්පනිහිත වේතෝ විමුක්තියට පත් වේ.

මෙන්න මේ මට්ටමට හිත දියුණු කරපු යෝගාවවරයටතමයි. මොහොත් අවදිවීම තියෙන තැනෙ වැදගත් වෙන්නේ.

තැනිනම් සාමාන්‍ය පුහුදුන් අශ්‍රිත වත් පෘථිග්‍රන කෙනෙකුට නොවේයි. මේ වරදවා වටහා ගන්න එපා.

මෙලෙස ධර්මයේ සඳහන් වන සංයුත් තැත්තේන්ත් නැති ඇත්තේත්ත් නැති තරමට සියුම් වූ තැනෙ එනම් ගුනයතාවය ආකාර දෙකකට දක්වා දැක්විය හැක.

සාමාන්‍ය “කාමරාග පටිග” ඇති කාමරාග, පටිස උද්දව්ව, විවිකිව්වාව, රීනමිද්දය තියෙන දේ ඇති පංචනීවරණ යටපත් නොවුනු කෙනකු තුළ හටගන්නා සමාධි මුළුකික සමාධියයි. කෙටියෙන් කියනවා නම් එනන පුද්ගල භාවය පවතිනවා සමාධියට පත් වුණු පුද්ගලයෙක් සිටිනවා. මේ වගේම එවන් සාමාන්‍ය “පෘථිග්‍රනයෙක් ගුනයතාව”



වබනවා කිවිවත් එය ආර්ය හුමිය තුළ අප හඳුන්වන ගුනාතාවය නොවෙයි. පුහුදුන් (පාථග්රන) කෙනෙකු පුද්ගලහාවයෙන මිදිලා තැහැ එහෙමත් ඒ කෙනාගේ හිත ගුනා කිරීමත් හිත ගුනා වූ කෙනෙක් ඉන්නවා. කෙනා ඉන්නවා යනු ගුනාතාවන් සිතුවිල්ලක් විදියටයි. ඒ කෙනාට හමුවන්නේ.

නමුත් ආර්ය හුමියට ප්‍රවේශ වූ කෙනාගේ ස්වභාවය සිතුවිල්ලක් නොවෙයි. සිතුවිලි වලින් මිශ්‍රණ තැනයි. මහුගේ සිත “සිතුවිලිවලින් ගුනය වෙන්නේ” පැහැදිලිවම මේ දෙක අවස්ථා දෙකක්.

මුදුන් වහන්සේ “ඉද හික්බවේ හික්බු” කියලා තියෙන්නේ මේ සාසනයේ කියලා කියන්නේ මන්න ආර්ය ග්‍රාවකයාටමයි.

මේ කාරණාව ඉතාම වැදගත්. මොහොතට අවදි වීම කියන කාරණය ප්‍රවුවට ගන්න එපා කියලා අපි කළිනුත් කිවිවේ ඒ තිසයි.

අද වේදය තුළත් ගුනාතාවයක් ගැන පැහැදිලි කරනවා. පැහැදිලිවම එය මේ සාසනයේ පැහැදිලි කරන ගුනාතාවය නම් නොවෙයි. එහි නිවන් මග මිදීමක් නෑ. මවුන් ඉන් එලයක් ලබනවා එලයකට පත් වෙනවා. අපි කතා කරන ජනතාව එය නොවෙයි. ර්ට භාත්පසින්ම වෙනස්. ඔබට මේ කාරණය තවත් හොඳින්න ලැබෙනවා වූල සූත්‍රය මහ සුයුෂ්කුත සූත්‍රය පරිඹිලනය කිරීමෙන්.



තවද බුදුන් වහන්සේ පොටිට පාද සුතුය තුළ පොටිය පාද පරිභාර්කයාට කරන පැහැදිලි කිරීම් හොඳින් බැලුවෙන් එතැනදී බුදුන් වහන්සේ පොටියපාදට පවසන්නේ මේ කාරණයමයි.

මේ සාසනය තුළ සංඡාවේ නිරෝධ සමාපත්තිය ගැන පැහැදිලි කරන්නේ; සිතුවිලි මනසිකාර වලින් සිත මූදා ගෙන වාසය කරන ගුනාත අවස්ථාවක් ගැනමයි.

බුදුන් වහන්සේ ගුනා වේතෝ විමුක්තියට ගුනාතා විහරණය තුළ වැඩින සිටින බවත් ධර්මය තුළ බොහෝ අවස්ථා වල දී අපිට දකින්නට ලැබෙනවා.

මේ කතා කරන ගුනාතාවය ගැන මනා සිහියක් තිබිය යුතුයි.

අපිට දකින්නට ලැබෙනවා අද සමහර අය මේ වරදවා වටහා ගෙන ඇති බවත්.

බුද්ධ ගාසනය තුළ අපිට දකින්න ලැබෙන්නේ තිවත් මග තුළ තිස්සරණයක් අත්හැරීමක් දුකින් මිදීමක් සිතින් මිදීමක් නැවත අහිසංස්කරණයක් නෙවේ.

අනා ගාසනවලත් මහායාන බුද්ධහම තුළත් දකින්න ලැබෙන ගුනාතාවය හරහා ගිය කුණ්ඩලිනි යෝග භාවනාව ගැනත් මෙතනදී අපි යමක් සඳහන් කරන්න ඕනි. ගුනාතාවය සිතුවිලි වලින් මිදුනු සිතක ඇති ගක්තිය විසින් පාරිගුද්ධ තාවය මතයි රඳා පවතින්නේ. එහි ඇති යුතුවේ ගුණයට විශ්ව ගක්තිය ලෙස විවිධාකාර උපකල්පන



අශ්‍රිකරගෙන තිබුනත් බුදුන් වහන්සේ පැහැදිලිවම ප්‍රකාශ කරනවා. ඒ සියල්ල විස්තුසාණ මායා කරුගේ මායා රැගමක් බව. ඒවාට රට්ටීම නොවේ නිවන් මග.

බුදුන් වහන්සේ “සාති” හික්ෂුවට පැහැදිලිවම ප්‍රකාශ කරනවා මරණින් මත්තේ යන විස්තුසාණයක් ගැන මම කොතැනකදිවත් සඳහන් නොකරන බවත් එබැවින් නිවන් දැකපු මහරහතන් වහන්සේගේ විස්තුසාණය ගිය තැනක් කොයින්ද කියලා පහණකට උපමා කරල තියනවා. තෙලුත් ඉවර නම් තිරත් ඉවර නම් පහන නිවී ගියේය. ගිය තැනත් කොයිද කියලා එහෙම පැහැදිලිවම සඳහන් කර තිබේයදී අපට නොදැවම පැහැදිලියි. මෙය පැහැදිලි නිස්සාරණ හා අත්හැරීමේ මගම බව මෙහි ඇත්තේ නැවත හට නොගන්නා මිදිමක්මයි.

මෙන්න මේ කාරණය නොදින් මතක තබා ගෙනයි අපි ගුනාතාවයට පුහුණුවිය යුත්තේ.

ඇත්තටම ප්‍රායෝගිකව මෙය තැනට හිත දියුණු කරපු කෙනෙකුට මෙය ඉතාම පහසු කටයුත්තක්.

ඔබ ඉන්න ඉරියවිවට හිත තබාගෙන සිතුවිලි වල සත්‍ය යථා ස්වාභාවය මෙනෙහි කරන්න. එවිට නිතැනින්ම සිතුවිලිවල භරපූන් බව වැටහෙන විට සියලු සිතුවිලි සමතික්තමය වුණු හිස් ස්වාභාවයකට හිත පත් වෙනවා.

මේ දහම දැනගන්න කෙනාටයි මෙය වැදගත් වන්නේ. මෙය කළ යුත්තේ නැතිනම් ඔබ රට්ටීමේ නිවන්



දැක්ක කියල. නමුත් ඒ රටවීමක් වේවි. ඔබේ කෙලෙස් වලින් ඔබ මිදි නැති බව ඔබට දැනේවී.

දැන් අපි නැවතත් මොහොතට අවදි වීම කියන කාරණය එමු.

මේ මොහොතට අවධිය ඇතිකර ගන්නා කෙනා සතියට පැමිණෙන කෙනා සිතුවිලි වලින් තොරව යමක් අත් දකින්න ගන්නවා.

ඇත්තටම හිතින් සිත මුදවා ගැනීම හිතුවා කියල වෙන්නේ නැ.

කයම දර්ශකයක් කරගෙන කයටම හිත කියලා කයිනුත් සිත්තුත් මිදෙන වැඩපිළිවෙළක් සතිපටියානය තුළින් කෙරෙන්නේ.

සිතින් සිත මුදවා ගන්න තමයි වැඩපිළිවෙළක් මාර්ගයක් බුදුන් වහන්සේ වෙනමම දේශනා කළේ, සතර සතිපටියානය තුළින් කෙරෙන්නේ එයයි.

- කයට අවදිය ගත් ගමන් පුද්ගල හාවයක් නැති සිතුවිලි නැති අවදි බවක් ඇති වෙනවා.
- අන්න ඒ අවදිමත් බව වැඩි දියුණු කරගන්න. ඒ අවදියෙන්ම ඉන්න.
- සිතුවිලි වලට පනින්න දෙන්න එපා.
- සිතුවිලි කියන්නෙම මායාවක් වික්කුණයේ මායාව
- සිතුවිලි වලින් හදන්නෙම ද්විත්වයක්
- ඕනම සිතුවිල්ලක් ඇතුළේ හදනවා මම ඔබ කියලා දෙකක්



(හොඳ - නරක) (ගැහැණු - පිරිමි) (හින - ප්‍රහින) ද්වීත්වයක් මායාවක් රෘචිමක් බොරුවක්.

සිතුවිලි ඇසුරු කරනතාක් ඔබ ඇසුරු කරන්න බොරුවක්.

ඔබේ සිතුවිලි වලම ප්‍රතිබිම්බයක් ම තමයි ඔබ මේ බාහිරයෙන් දැකින්නේ.

අම්මා තාත්තා දුව පුතා ගස් ගල් ගෙවල් වාහන හැමදෙයක්ම.

ඔබේ සිතේ ම හැයුණු සිතුවිලිමයි.

ඔබේම සිතේ හැයුණු සිතුවිලිමයි. ඔබ මේ බාහිරේ තියෙනවා කියලා හිතාගෙන ඉන්නේ.

- සිතුවිලි අපි එළියට දාලා බලනවා (පෝෂේක්ටි කරනවා)
- දැන් ඔබට බොරුවක් සසරක් ජේනවා. එළියෙන් ඉන්න කෙනෙක් ජේනවා. අම්මෙක් තාත්තෙක් ගෙයක් දොරක් ඔක්කොම එසේම හැදෙන දේ පාරට එකතු කරගන්නවා.
- හිතේ ඇදෙන සිතුවිලි බාහිරට දාලා බදිනවා.
- නාම රුප දෙක එකට බැඳෙනවේ
- රුප කියලා අපි හිතන්නේ හිතේ අද නාමය ගැනමයි.
- නාම රුප දෙක එකට බැඳිව ගමන්ම නව "ක්රේම රුස් වේ" සිතුවිලි හැමවෙලේම "ද්වීත්වයක්" හදලා සසරක් නිර්මාණය කරනවා. සිතුවිලි හැම වෙලෙම මොනවා හරි බොරුවක් හදනවා. එක්කො ඇත. එක්කො නැත.



-
- තමුත් අඩි දැකිය යුතුයි සිතුවිලි වල ඔබබෙන් ඇති සත්‍ය. (සතිය) කවදාවත් ඔබට මේ සතිය හිතලා තෝරුම් ගන්න බැං.
 - මේ මොහොත කියන එක විදිමක් තුළ දැනෙන්නක්. සිතුවිලිවලින් මොහොත දැකින්න බැං. මොහොත දැකින්න පුළුවන් දරුණකය තමයි මේ කය. කය උදවී කරගෙන මොහොත දැකින්න. මොහොත දැකින්න කය පාවිචි කරනවා විතරයි කයට බැඳෙන්නවත් ප්‍රතික්ෂේප කරන්නවත් අවශ්‍ය නැං මොහොතට එන්න මොහොතෙහි උපායයිලිව කය භාවිතා කර ගන්න ඔබ මොහොත මොහොතෙහි දැනීම භරි මිහිරියි
 - සිතුවිලි වල ඇති රජ බව මොහොතට හිත එනවිට ඔබට දැනෙන්වී.
 - සිතුවිල්ල නිසා සිත වෙහෙසට පත්වෙනවා.
 - තද නින්ද තුළ සිතුවිලි නැ.
 - තද නින්දට වැටිල නැගිටින කෙනෙකුට දැනෙන සැහැල්ලු ගතිය එන්නේ සිතුවිලි වලින් මිදුනු කාලය තුළ දැන සැහැල්ලු නිසයි.
 - එය දැනෙන නිසා මයි ඔබ මහන්සයි නිවා ගන්න තද නින්දට වැටෙන්න (නිදාගන්න) උත්සාහ කරන්නේ.
 - ඔබ හිතන්නේ නින්ද තුළින් කය සැහැල්ලු වෙනවා කියන තමුත් ඇත්තටම සහැල්ලුව දැනෙන සිතුවිලි වලින් මිදුම නිසයි.



-
- තද නින්දට ගියාම සිතුවිලි ඇසුරු කරන එක නතර වීම නිසා දැනෙන නැවුම් ගතිය ඔබ හිතන්නේ කයේ වෙහෙස නිවීම නිසා එන්තෙ කියලා. නැ එය එන්නේ සිතින්මයි.

නැවත නැගිටිට වෙලේ ඉදලා දුවන්නෙම සිතුවිලි වලට සිත සිතුවිලි වල දුවලා සිතම වෙහෙසට වැටෙනවා).

කයට දරාගන්න බැ. සිතුවිලිවල පීඩනය දැනෙන්නේ කයට.

- අපි සිතුවිලි කියන ඒවට බැඳිලා සිතුවිලි විශ්වාස කරල ඉන්න එකමයි සංසාරය කියන්නේ.
- අපි සිතේම වහලෙක් වෙලා සිතුවිලි වලට ඇබේඛී වෙලා යන මේ ගමන හරිම වෙහෙසයි.
- මෙලෙසය ගමන සිතුවිලි පරම්පරාව මේ “සංසාරයේ” යනවා කියන්නේ.
- මැරි මැරි ඉපදිලා නැ මමයි සංසාරේ යනවා කියන්නේ.
- එය හඳුනාගෙන ඉන් සිත මුදවා ගැනීමයි කායගතා සතිය වඩනව කියන්නේ.

කයම දරුණකයක් කරගෙන කයටම හිත තියලා බලමින් සිතුවිලි දෙස තුවනින් බැලීමයි කායගතා සතිය කියන්නේ. එකම අරමුණකට සිත ගැට ගැසීමයි “සමාධියයෙන් ” කරන්නේ. සිත එතකොට සිතුවිලි හදමින් භැමතැනම දුවනනේ නැ.



සිතින් සිත මුදවා ගැනීම නම ලේසි තැ.
සිතන සිත මුදවා ගැනීම ඒ සඳහා යම් වැඩපිළිවෙළක් අනුව
ත්‍යා කළ යුතු වෙනවා.

ඒ නිසාමයි තිවන් දකින වැඩපිළිවෙළක්
අවශ්‍ය වන්නේ.

න් වන් දක් න්න මාරුගයක් ඔ න් .
(වැඩපිළිවෙළක් ඕනි.)

සිතින් සිත මුදවා ගැනීම සඳහා තුමානුකූලව
සැකසුම් වැඩ වැඩපිළු වැඩපිළිවෙළක් තමයි ආරුය
අෂ්‍යාංගික මාරුගය තුළ තියෙන්නේ.

ඇත්තටම සතර සතිපථියානය කියන්නේ
කය උපකාර කරගකය උපකාර කරගෙන කයින් සිත මුදවා
ගැනීමේ වැඩපිළිවෙළක්.

- සිතුවිලි නිසා ම දැනෙන වෙහෙසමයි ඔබට දැනෙන.
”දුක්” සිතට දැනෙන වෙහෙස බර ගතිය. කයන් සමග
අදාගෙන වැවෙනවා. සිත කියන කියන දේමයි කය
කරන්නේ. සිත මධ්‍ය සිහින බලාපොරොත්තුවල දුවල
දුවලා හති වැවෙනවා. අවසානයේ සිතටත් දරාගන්න බැවුම
වෙහෙසයි. අවසානයේ ඔබට උරුම වන්නේ දුකම
විතරයි.

සිතින් මිදුනොත් ඔබට මහා පුවයක් දැනෙනවා. තද නින්ද
තුළ විවේකය තුළ දැනෙන පුවය ඒකයි. මොහොතුකම් හරි
ඔබ තද නින්දකට යන්න කැමතියි ඔබටම වද දෙන ඔබේම
සිතින්ම මිදීම සඳහා නේද.



කායගති සතියෙන් කෙරෙන්නොත් මය සිත්විලි වලින් සිත මුදාගෙන දුක තසා දැමීමෙයි.

“සතියට පැමිණෙන කෙනා” මොහොතකට එන කෙනා සිතුවිලි වලින් තොරව යමක් අත්දකින්න ගන්නවා.

එ සිතුවිලි වලින් තොරව අත් දකින දේ වචනයෙන් කියන්න බැං.

එහි නැ සිතුවිලි වල තියෙන දේවල් හොඳ තරක ගැහැණු පිරිමි ගුහ අගුහ කිසිවක් නැ.

අවධිය තුළ මොහොතකට සිත අවදි වීම තුළ සියල්ල සිදු වෙනවා හැබැයි කිසිම දෙයක් එක්ක සම්බන්ධයක් නැ. ඒ මොහොත කිසිම දෙයක් එක්ක බැඳිලා නැ.

එක දකින්න නම් විදින්න මිනි. කියන්න බැං එකට වචන නැ.

වචනත් සිතුවිලිමයි. වචනවලින් තියෙන භැමදේම සිතුවිල්ලමයි.

සිතුවිලි නැති ගැන වචන නැ. ඔබ මෙය දැකිය යුතුමයි. ලුණු රස වචන වලින් කියන්න බැං. එය ඔබ විදිය යුතුමයි.

මේ කයන් මම නෙමේ. මේ සිතන් මම නෙමේ මොහොත පමණි ඇත්තේ මොහොතට අවදි වන්න සියල්ල එපමණයි.



හ�බැයි “කය මම කියන සිතුව්ලේලෙන් ඔබ අයින් වෙනවා” ඒ විට ඔබට දැනෙන සැහැල්පූ අතිමහත්.

සිතුව්ලේල එන යන හැරී දකින ඔබේ මොහොතට අවදී වුවණු සිත දකිනවා. ඒ මනා සිහියත් නුවණත් නිසාම සිතුව්ලි දෙකක් අතර ඇති හිඩිස ඔබට පෙනේවේ.

හැම සිතක්ම ඉපිද නිරද්ධ වී රේඛග සිතුව්ලේල හටගන්න කළුන් ඒ අතර අති හිඩිස් ඔබට පෙනේවේ. අත්න ඒ හිඩිස් අවකාශයට අවදී වීමමයි. මේ මොහොතට සිත අවදී වීම ලෙස හැඳින්වෙන්නේ මේ සඳහා මනා සිහියක් නුවණක් නිසා මහත් සතිය උපකාර වෙනවා.

අතිගය සියුම් මෙය කාරණය මෙලෙස භාඡාවකට පෙරලළා කිවිවත් අත්දැකීමෙන් ඔබ විදිය යුත්තක් මිස වවනවලින් කිව හැක්කක් නොවයි. ඔබත් ඔබේ සිත අවදී කරගෙන මේ අත්දැකීම ලැබිය හැකි නම් එයයි වටින්නේ.

ඔබට මේ මොහොතට සිත අවදී කර ගෙන කොතරම් කාලයක් ද හිටිය හැක්කේ. විනාඩි 05ක්ද 10ක් ද 15ක්ද පැය භාගයක් ද පැයක් ද කිසිවක් අයිති නැති කිසිවක් අල්ලා නොගත් කිසිවක් හිමි නැති ගාන්ත ප්‍රණීත ස්වභාවයක් ඔබට විකෙන් වික දැනේවේ. එහි ඇති අත්දැකීම වචන වලට පෙරලා ලිය නොහැකි ය.

මෙය ලේසි කාරණයකුත් නොවේ. මේ මග යන කෙනෙක් ආරම්භයේ දී ඉතාම ඉවසීමෙන් ක්‍රියා කළ යුතු වෙනවා.



ඔබ ආයුතිකයෙක් නම් එක් අරමුණකට හිත ගන්න උත්සාහ කරන්න. එවිට සිතුවිලි පිට පනින බව ඔබට දැනේවි. එවිට ඔබ නැවත නැවත් උත්සාහ වත් වෙලා ඒ සිතුවිලි හඹා යාමෙන් වළකින්න.

සිතුවිලි බොහෝවිට කරන්නේ යෝජනා කරන එක. අරමුණක් ඇති කරන එක.

නැවත නැවත ඒ සිතුවිලි, අරමුණු ගැන හිතන එක තවත්වන්න පූජාවන්නම එවිට සිතුවිලි පැමිණෙන ප්‍රමාණය අඩු වෙලා

ඔබ විකෙන් වික මොහොතට එන්න පටන් ගනීවි.

මේ සඳහා ආනාපාන වැනි කරම ස්ථානයක හිත තබා සම්පාද උද්ධිව කරගන්න පූජාවන්.

දස කසිණ දස අනුස්සති වැනි සතලිස් කමටහන් හි තමන්ට ගැලපෙන කමටහනකින් සම්පාද වැඩිය හැකිය.

අැත්තටම තමන් ඉන්න ඉරියවිව අභ්‍යන්තරයෙන් දැකිමින් කයට හිත තියලත් කායගතා සතිය වඩන්න පූජාවන්.

මෙලෙස සම්පාද වඩන කාලය වැඩි වන ලෙස ම සිතුවිලි එන වේගය (සිතුවිලි සනත්වය) අඩු වෙන්න ගන්නවා.

සිතුවිලිඅඩුවෙන්න අඩුවෙන්න හිත මේ මොහොතට විකෙන් වික අවදි වෙන්න ගන්නවා. ඒ සඳහා ගතවන කාලය ඔබ



පුහුණු කරන පුහුණුව හා ඔබේ දක්ෂතාවය මතයි රදා පවත්න්නේ.

මෙලෙස කටයුතු කරන්නා ඔබට පුළුවන්නම් කිසිම සිතුවිල්ලකට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව සිතුවිලි වලින් මිදිලා කාලය ගත කරන්න. එලෙස ගත කරන කාලය මිතෙන් වික වැඩි කරන්න. අන්න එතැනයි ඔබේ දියුණුව රදා පවතින්නේ.

එදිනේදා කටයුතු කරන විට ඔබට මේ මොහොතට අවදී වූ සිතින් යුතුව කටයුතු කරන්න හැකියාවක් ලැබෙනවා.

ඔබේ පරිභාහිර පැමිණ ඔබේම ක්‍රියාවලියන් පැන්තට වෙළා බලා සිටින කෙහෙක් වගේ සිතේ අවදුවීමක් ඔබට ජේන්න ගන්නවා.

ඒ කිසිදු තැනකදී ඇලීමක් ගැටීමක් නැතිව සිදුවන හැම දෙයක්ම සිදුවෙනවා. ඔබ සියල්ලම දන්නවා ඒ දිනා ඔබ බලා සිටිනවා ලාභ පාඩු ඇතුම් බැඳුම් ඔබට පුදෙක් සිද්ධියක් විතරයි. ඔබට ඒ කිසි තැනක ගැටලු නෑ.

සියල්ල ඇතුළේ ඔබ නැ. ඔබ සියල්ලෙන් පරිභාහිරයි. මොහොතට අවදී වූ සිතට කෙලෙස් නැ. **ක්‍රියා සිත ඔබට හමු වෙනවා**. සිතුවිලි වලට අයිති නැති, සිතුවිලි මම නොවන, මම මා නොවන, මම එහෙන් නැති, මෙහත් නැති, නමුත් ඉන්න මම, මම නැති මම, මෙය විග්‍රහ කිරීම ඉතාම අසිරුයි. රුපයෙන් ඔබ නැ නාමයෙන් ඔබ නැ, ජේන දේ සත්‍යයක් නොවේ. හිතන දේ සත්‍යයක් නොවේයි. කිසි



වෙහෙසක් නැ. මොන දේ කළත් හිස් බවට, මොහොතකට අවධියට පැමිණි කෙනාට වෙහෙසන් නැ. වියුතුකාණයේ

දැනීමේ හැඳිනීමේ හරයක් නැ. සියල්ලම හිස් ස්වභාවයක් පමණි. ඔහුට තියෙන්නේ මොහොත විතරමයි. කාලය ඔහුට නැ. අතිත අනාගත වර්තමාන තුන් කාලය තියෙන්නේ සිතුවිලි තියෙන අයට විතරයි. කාලයෙන් අවකාශයෙන් තොර මොහොතට පැමිණි කෙනාට, ඔහුට හැම දෙයක්ම වෙන්න මේ මොහොත විතරමයි.

- කාලයක් ඇත්තටම නැ. තියෙන්නේ මොහොත විතරමයි.
- මොහොත කියන්නේ කාලයක් නොවේය (විත්තක්ෂණය කියන්නේ කාලයක්) රුපය සත්‍ය නොවන තැන, නාමය සත්‍ය නොවන තැන, වියුතානයේ මායාවට හසු නොවන තැන සිතුවිලි වලින් මිදේ.
- සිතුවිලි වලින් මිදුණු කෙනෙකුට අතිත අනාගත වර්තමාන තුන් කාලයම බොරුවක් විතරයි. ඔහුට ලේකයම බොරුවක්. සිනේම හැදෙන ලේකය මායාවක් විතරමයි ඉන් මිදීමම මොහොතට අවදි වීමේ ධර්මතාවයම අකාලිකයි. (අකාලිකෝ, එෂ්ටිපස්සිකෝ, ඕපනයිකෝ ප්‍රච්චත්තං වේදී තබුබේ). අකාලික දහමක් තුළ කාලයක් හමුනොවේ. කාලය කියන්නේ සිතුවිලි වලින් හැඳුණු මායාවක් විතරයි. මේ විශ්වය තුළ කිසිම දෙයක කාලය තිරණය නොවේ.



මොහොතට පැමිණි කෙනාට ඇත්තේ මොහොත විතරමයි. එන එන අරමුණේ සත්‍ය දැකින කනෙකුට බාහිර (රුපයන්) සිතුවිලිවත් (නාමයෙහි) සත්‍යයක් තොදුකියි. මොහොතට අවදී වූ කෙනාට සියල්ල සිදුවන්නේ මොහොත තුළ විතරමයි.

- මේ මොහොතේ හිත දැකිමන් වාසය කිරීමත් සිතුවිලි වලින් මිදීමත් දෙකම එකයි. හරියට හිනේ වගයි හිනේ දී අපිට කාලයක් නැ. සිතුවිලි අපිව වෙහෙසට ඇදුලා දානවා. සිතුවිල වල ආතනියක් තියෙනවා.
- ගර්රය මම කියලා ගත්ත සිතුවිල්ල තුළ මට පොඩි කාලයක් තියෙනවා ඉස්සර මම හිටිය. ඉස්සරහට මම මෙහෙම කරනවා. හැඟීම් එනවා. කාලයක් තැනි තැන අවකාශයක් හමුනොවේ. කාලයන් අවකාශයන් ඔබවත් ඔබට මුද්‍රා භාවය හමුවේ.
- දොරට්ස් ඇස්තස් නැති තැන රටම වූ මුද්‍රා වේ. (අපි කෙනෙක් හදාගෙන කාලය හා අවකාශයට කොටුවෙලා) මම කියන සිතුවිල්ලෙන් මිශ්න්දාට ඔබට ලේකයක් හමුනොවේ.
- මොහොතට පැමිණි විට ඇතිවීමකුත් නැතිවීමකුත් නැ. ලොකයකුත් නැ.

මේ කයන් මම නෙවේ මේ සිතන් මම නෙවේ ඇත්තේ මේ මොහොත පමණි. මොහොතට අවදී වන්න. (රෘපයෙන් මොකුන් නෑ) (නාමයෙන් මුකුන් නෑ)

මේ වෙලාවේ ඉන්න ඉරියවිවට ක්‍රියාවට අවදීමත් නම් මොහොතට වර්තමානයට අවදී වූ යෝගාවවරයෙක්.



තමන්, තමන් ඉන්න ක්‍රියාවට ඉරියව්වට අවදීමත් නොවේනම්, සිහියෙන් නොවේ නම්, තමන් නොදැන්නවා නම්, තමනුත් ඒ සිතුවිලි වල ශිලි ප්‍රපෘට ගොඩනගනවා නම්, තමනුත් සසරට අයිති කෙනෙක්. තමන් ඉන්නේ සංසාරේමයි. පාරිජ්ජන කෙනෙක්මයි.

උදාහරණයක් අරගෙන බලමු. හායිනෙයිය සංස ක්ඩිත පොඩි හාමුදුරුවෝ සිවුරක් ලැබේලා ලොකු හාමුදුරුවන්ට පූජා කරනවා. “මික පැත්තකින් තියලා මට පවන් සලන්න” ලොකු හාමුදුරුවෝ කිවිවා.

පොඩි හාමුදුරුවෝ පවන්සලන ගමන් හිතනවා “ලොකු හාමුදුරුවෝ තරහා වෙලා, මම සිවුර හරිනවා”. සිවුර විකුණුලා ගත්තවා එළදෙනාක්. පැටියෙක් ලැබුතම කිරී දොවලා විකුණුලා ගොවීපලක් හදනවා. කසාදයක් බඳිනවා. ලමයෙක් හදනවා. කරත්තයක් අරගෙන ලමයත් බිරිදත් එක්ක යනවා ලොකු හාමුදුරුවෝ බලන්න. මගදී බිරිද අතින් ලමය වැවෙනවා. හරකා දක්කපු කෙවිටෙන් බිරිදට ගහගෙන ගහගෙන යනවා. බලනකාට ගහලා තියෙන ලොකු හාමුදුරුවන්ට පවානෙන්.

මේ කතාවෙනුත් පේනවා වර්තමානය තුළින් මිදිලා සිතුවිලි කතන්දරය තුළ සැරිසැරීමයි සසර කියන්තෙ කියලා. වර්තමානය තුළ ඉදගෙන අතිත අනාගත අන්ත ඇසුරු කරමින් සිතුවිලි මවමින් රාග ද්වේග මෝහ විදිමින් සිතුවිලි තුළම කිමිදෙමින් සැරිසැරීමයි සංසාරයේ සැරිසරනවා කියලා කියන්තේ. සතිය පිහිටනවා කියන්තේ, මේ මොහොතට සිත අවදි වෙනවා කියලා කියන්තේ, සිතට



එන සිතුවිලි දිහා සිහියෙන් නුවණීන් දැකීමයි. යෝනියේ මනසිකාරය පිහිටනවා කියන්නේ එයමයි.

වර්තමානයට සිත අවදි කරගෙන ඒ අවදි බූ සිතින් සිතට එන සිතුවිලි දිහා බලමින් සිතුවිලි වලට රිංගන්නේ නැතිව සිතුවිලි දිහා බලා සිටිමින් එහි සාක්ෂිකරු බවට පත් වෙන්න පුළුවන් නම් එතනයි සතිය.

හරියට අර අහසේ වලාකලාකුල් හමන කොට අවකාශය ඔහෙ බලා සිටිනවා. ඊට සාක්ෂිකරුවකු ලෙසින් වගේ. සිතුවිලින් හරියට වලාකුල් වගේ විවිධාකාර හැඩතල වලාකුල් මවනවා.

විවිධාකාර සිතුවිලි සිතට එනවා හැඳුයි අවකාශය, වලාකුල්වලට රින්ගන්නේ හැ. ඒ වගේ ඒ සිතුවිලි තුළට සිහිය රිංගන්නේ නැතුව පුපංච කරමින් ඊට ඇලෙන් නැතුව සිහියෙන් ඊට සිහිය පිහිටා සිටිය හැකි නම්

මොහොතට අවදි වීමත් එලෙසමයි. “සතිය” නැති බවට කියන නම තමයි “සසර” සිතුවිලි මවමින් යන ගමනයි සංසාර ගමන කියන්නේ.

එහෙමනම් සසරක් නියෙන්නේ මේ මොහොතෙමයි. නිවනත් නියෙන්නේ මේ මොහොතෙමයි. වර්තමානයට සාක්ෂිකාරයෙක් වීම තුළ නිවන් මග හමුවෙනවා. මේලෙසින් ඔබට නිවනත් සසරත් එකම සිතත් තුළ මේ මොහොතේ උපදින සිත තුළම හමුවෙනවා.

එය දැකීම නම් මහා ආශ්වර්යයක්මයි. ඊට වඩා සෘධියක් මේ ලෝකේ නැ.



දැන් ඔබම තීරණය කරන්න ඔබ නිවත් දකිනවද? සසර තවදුරටත් සිතුවිලි සිහින මවතින් රට්ටි රට්ටි පැටලි පැටලි ඇදිලා යනවා ද කියලා?

මොහොතට අවදි වූ සිත ස්වභාදහමට අවදි වූ සිත, සෞඛ්‍යාධම බවට සිතේම සැබැවටම එක් වූ සිත, නිවීමට පත් වූ, සිත හිමිකරුවෙකු නැති සිත, හේතු නිසා හටගෙන හේතු නැතිවට නැති වී යන සිත. සිතින් මිදුණු සිත සිතුවිලි වලින් මිදුනු සිත.

අැත්තටම වර්තමානයට අවදිවීම යනු ආයාසයකින් කරන දෙයක් නොවේ. නවකයෙකුට මූලින් මූලින් වීරය ඇතිකරගෙන සිහියෙන් තුවණීන් හිත හැදෙන හැටි දකිමින් තම සිත දිහා බලමින් සිතුවිලි හටගෙන නිරුද්ධවන රටාව දකිමින් සිතේ අරමුණු හටගන්නා රටාව දකිමින්, සිතින් සිතුවිලින් හටගෙන නිරුද්ධ වන රටාව දකිමින්

නාමයන් රුපයන් හඳුනාගනීමින් පංචද්වාරාවප්පන සිතුවිලි හටගන්නා ආකාරය මතෙන්ද්වාරවප්පන සිතුවිලි හට ගන්නා ආකාරය මතා ලෙස හඳුනා ගනීමින් එහි පැවැත්මක් නැති බවත් දකිමින්, එක් මොහොතක දී එක සිතක් පමණක් හට ගන්නා බවත් එය ඉපදී නිරුද්ධ වී රෝග සිත හටගන්නා බවත් මේ ක්‍රියාවලියේ වේගයෙන් සිදුවන ආකාරයන් ඒ අතර හිඩසන් පංච ද්වාරයටත් මතෙන් ද්වාරයටත් අයිති නැති ඒ හිඩස හා බැඳුනු හිස් බව සම්පාද වැඩිම තුළින් ඇතිවන නිහඹියාව දකිමින් තම සිත තුළින්ම ඒ හිඩස හිස්කම



නිහඩබව අත් විදිමින් ගුනාතාව දකීමින් ඇඳුමක් ගැටීමක් තැකි සිතුවලි වලින් තොර නිහඩියාව විදිමින් යන මේ නිවන් මග සියල්ල අහිමි වීමම නිවන වන බවට ප්‍රත්‍යක්ෂ අත්දැකීමක් ලබන්න පූජවන් නම් අන්න ඒ යෝගාවචරයා අන්න ඒ තැනට සිත පත්වූ පසු.

වර්තමානයට අවදි වීම නිරායාසයෙන්ම සිදුවෙනවා. මොහොතට සිත අවදි වීම යනු ඔහුට සාමාන්‍ය දෙයක්. මුලින් මුලින් මේ තන්වය තම තමන්ගේ දියුණුවක් සමග ඇති වෙවි නැති වෙවි පැවතුණත් විකෙන් වික දියුණු වෙමින් සාමාන්‍ය නිරායාසයෙන්ම මොහොතක් සමගම ජීවිතයේ සියලු කටයුතු සිදුවෙනවා.

මහු ක්‍රියා කරන කොට කතා කරනකොට ඇවේදින කොට වැඩික නියගලෙන කොට ඔහුට තොදැකීම ඔහුගේ හිත සියල්ල ගේ සාක්ෂිකරවකු ලෙසින් හැසිරෙන්න ගෙන්නවා). එහි එන සිතුවලි සමග ගනුදෙනුවක් නැ. ඇලීමක් ගැටීමක් නැ. නොද වුණත් එකයි. නරක වුනත් එකයි. දැකීම දැකීමක් වෙනවා. ඇසීම ඇසීමක් පමණක් වෙනව. ඒ තුර කරන්නෙක් කරවන්නෙක් විදින්නෙක් පුද්ගල හාවයක් එහි නොවේ.

මබ යමක් සිතයිද ඒ සිතන බවට සාක්ෂියක් තියෙනවා පමණයි. දිගින් දිගට පාලනයක් නැති කතාව එවැනි අයගේ අඩු වෙනවා.

මේ කතාව තුළලින් ඔබට වැටහෙනවා ඇති වර්තමානයට අවදිවීම යනු ආයාසයකින් කරන්නක් නොවන බව.



අතිතය ගැන හිතුවත් වර්තමාන සිත්තුවල්ලක් කියන සාක්ෂිය විතරයි තියෙන්නේ. අනාගතය ගැන සිතුවල්ලක් හිතුවත් ඒ හිතට එය වර්තමාන සිතුවල්ලක සාක්ෂියක් පමණි. වර්තමානයට අවදි වූ සිතට සියල්ල වර්ථමාන සිතක උපදීන සාක්ෂියක් පමණි.

- මෙන්න මේ වර්තමානයට සිත අවදි වූ කෙනාට **දුෂ්චරා විහරණය හමු වෙනවා**. සිත දූනා වූ තැන දූනාතා විහරණය හමු වෙනවා.

ප්‍රාරුථනා බලාපොරොත්තු අපේක්ෂා පවතිනතුරු ඔබගේ සිත ඔබ ගෙන් සමු ගන්නා. සිත දූනා වෙන්නේ නැද්වතාවය තියෙනතාක් සිතුවිලි මැවෙනවා. මම ඉන්නවා. වියුද්ධාණය මායාවට රටවෙනවා.

ස්පර්ශයේ හැඳින්වීමෙහි ප්‍රතිඵිම්බයක්, වායාවක්, සෙවනැල්ලක්, විතරයි. එහි හැඳින්වීමෙහි මුලාවක්. රට

රට සිතුවිලි මැවීම මායාවක්, රටටීමක්, සිතුවිලි මන්සකාර වලට නම් දිල සමුමුති හදාගෙන ගෙවන මේ ජීවිතය ම බොරුවක්, භාහිර එහෙම දේවල් තියෙනවා කිවිවට බාහිර එහෙම දේවල් නැ. ගැස්සි ගැස්සි හටගෙන නැතිවෙන අනිත්‍යතාවයි එක එක රුප මැවෙන්නේ ඒවා බාහිර තියෙනවා කියලා බාහිරන් හතර මහා භුත අල්ලාගත්තට එතන එහෙම දෙයක් නැ දෙපැත්තක් මුලාව විතරමයි.

හින් අන්තක්ද? නෑ. ඔබ සැබැස ලේෂෙන් දැකින්නේ හිනයක් විතරමයි. එහි ඇන්තක් නැ. මේ දැකින්න



නියුණු නුවණක් ඕනි. ඔබ දුක්වෙන්නේ හඩත්තේ සහුට වෙන්නේ හිතේ හැදුනු සිතුව්ලි අභ්තක් කියලා හිතාගෙන. සිත්ම මැවෙන භව වතුය පහමය සසර ගමන. වලින දෙයක් තියෙනතාක්කල් වලින කෙනෙක් ඉන්නතාක්කල් සංසාර වන්දනාවේ වැදු වැදු යන ගමන ඔබ හවත්වන් නෑ. සංසාර භූමිය මාර භූමිය ඇතුලේ ඔබ ඉන්නතාක්කල් ඔබට උරුම වෙන්නේ දුකම පමණයි.

මම ඉන්න තාක් කල් හිත හිස්වෙන්නේ නෑ. හිත හිස්වූ දාට මමත් නෑ. මම කියන සිතුව්ල්ලෙ සත්‍ය දැකු ඉන් මිලුනුදාවයි ඉන්නතා සමාපත්තිය හමුවන්නේ. ඉන්නතා විහරණයට පත්වන්නේ. අපි මේ සිතින් මියුණු ඉන්නතා විහරණය ගැන කතා කරන්න ඕනි. නමුත් රට කලින් අපි මේ මනසත් සතියත් මොහොතක් අනිමිත්ත සමාධියත් ගැන තව විකක් කතා කරන්න ඕනි. සැකයක් ඉතුරු තොවන තරමට පිරිසුදු කරගන්න ඕනි.

අපි බලමු මනස හා සිහිය ගැන. සතිය ගැන ඇත්තටම මනස නිර්මාණයවෙලා තියෙන්නේ හාජාවත් එක්කමයි. හාජාව නැතුව මනසක් සකස් වෙන්නේ නෑ. ඇත්තටම අපි හිතන්නේ හාජාවන්මයි.

සිතුව්ලි තගන්නේ හාජාවකින්මයි. අතිත, අනාගත, වර්තමාන, හිත, ප්‍රීති, දුර, ලග, රුළ, සියුම්, හොඳ, නරක හිතන්න හාජාවක් ඕනි. වෙන ආකාරයකින් කිවිවෙත් එකාලෝස් ආකාර ස්කන්ධ ගොඩවල් උපාදුන කරගෙන කතා කරන්නේ හාජාවකින්මයි. හිත දැකිමිනුත් අපි කතා කරන්නේ



භාෂාවකින්මයි. එහෙනම් අපි හිතන්නේ භාෂාවකින්. නාමය නම් කරගත් සම්මුතිය භාෂාව මතයි හැදෙන්නේ. රුපය අපි නම් කරන හැඩිලය ඇත්තටම මනසේ සකස්වන දෙයක්. මනස වැඩ කරන හැම වෙළේම කේත්දෝ වන්නේ මමත්වය.

මනසට ඕනි ස්ථීරවත්වය. එයමයි මායාව මමත්වය ස්ථීර කරගෙන ඉන්නේ. හැම සිතුවිල්ලක ම තියෙන්නේ අන්තයක්. ඇත නැත කියන කෙළවරක්. අන්තයක් ඒ නිසාම මනස කන්න ගියත් කෙළවරක් හොයනවා. නිවන් දකින්නත් කෙළවර හොයනවා. මනස ඉන්නේ අසහනයෙන්. තාප්තිමත් කරල අවසන් කරන්න බැ. රේලුග එක හොයනවා. අතාප්තිකර මනසක් අපිට තියෙන්නේ. මනස කියන්නේ මමත්වය. පිටිතයේ කෙළවර මරණය. මනස එය පිළිගන්න නැ. රේලුගට වෙන දේ හොයනවා. මැරිලා කොහොද ඉපදෙන්නේ කියලා හොයනවා. ඉතින් ඉන්නේ අසහනයෙන් සැකෙන් බියෙන් ඒ නිසාම නැවත ඉපදෙනවා එයමයි අවිද්‍යාව.

අපි බලම් මනස හා සිහිය ගැන. **සතියට කාලයක් කියලා විකාස් නැ.** ඒ මොහොතේ සිහියෙන් ඉන්නව මෙව්වරයි. සතිය තියෙන්නා මේ මොහොත විතරයි. සතියට තියෙන්නේ එකම ආදරණිය ස්වභාවයක්.

මනසට තියෙන්නේ “මම” කරන ආදරයක් මමත්වයක් පදනම් වූ ආදරයක්. මනස විසින් ම ලේකේ මවල මනස විසින් ම සිහිනයක් දකිනවා. මනස වටේ යන අපි දකින්නේ සංක්‍රාන්තයක් විතරයි. එහි සත්‍යක් නැ. හොඳ නරක කියන්නේ පෙර සංයුත් නිසා ම ඇති කර ගත්තක්.



ද්‍රීවිත්වයක් නිසා ලෝකය වේ

ද්‍රීවිත්වයකට කොටු වූ මනසට ද්‍රීවනාවක් තියනවා. නොදු නරක දිව්‍යලෝක අපාය මනසේම මායාවක්මයි.

සිතක් පවතින තාක් කල් එයට සංසාරයක් තියෙනවා. සිතින් මුදුණු තැන ගුන්‍යතා විහරණය හමු වෙනවා. පාර්ථනා බලාපොරොත්තු අපේක්ෂා ඇතිතාක් සිතින් මිදීම නම් ලේසි නැ.

සිතේ සනත්වය වැඩි අයට නිවන් දැකීම ලේසි නැ. සිත කියන ලෙස නටන කෙනෙකුට සිතට වහල් වුණ කෙනෙක්ට සිතෙන් මිදෙන එක ලේසි නැ. බරට වින්තනය භාවිතා කළා කියලා සිතින් මිදීමක් නම් වෙන්තේ නැ.

ද්‍රීවයතාවය තියෙනතාක් මම ඉත්තවා. වියුෂ්ක්‍යාණය මායාවන් මවනවා. ඒ තාක් සිත ගුන්‍ය වෙන්නැ. ද්‍රීවිත්වයක් ඇතුළේ ක්‍රියා ක්‍රියාත්මක වීමයි. සංසාරය කියන්නේ. සිතුවිලිය බාහිරයි එකතු කරමින් හවය සාදුමින් යන බව ගමන හවය භා බැඳුණු හව කතර (හව සංසාරය) හැදෙනවා. පාථ්‍රීතන දාශ්‍රීය තැනි වෙන්නැ. වදින දෙයක් තියෙනතාක් කල් වදින කෙනෙක් ඉත්තතාක් කල් සංසාර වන්දනාවේ වැද වැද යන ගමන් නවතින්නැ. සංසාර භුමියේ මැවෙන්නේ ඔබ “මම” ඉත්ත තාක් පමණයි.



ඒ තාක්කල් ඒ හා බැඳුණු ආත්ම තණ්හාට නම් මාරයා ඉන්නවා.

මම හිත හිස් කළා කියලා කුවරු හරි කියනවා නම් ඒකත් සිතෙන්ම හදාගත්ත සිතුවිල්ලක් විතරමයි. ගුනාතාවයක් එහි නැ. මම ඉන්නතාක් එය වෙන්නැ. මම කියන සිතුවිල්ලෙන් මිශ්‍රණ තැහැයි ගුහ්‍යතා සමාපත්තියට පත් වන්නේ. ගුහ්‍යතා විහරණයට පත් වන්නේ. ඒ ගුනාතාවය කිසිවෙකුට අයන් නැ හරියට ස්වභාදහම වගේ.

සත්‍ය දැනගත් කෙනාට දකින හැමදේකම සත්‍ය පේන්න ගන්නවා. ඇත්තටම මෙහි ඇත්තේ අනිත්‍යතාවයම පමණයි. වර්තමානයේ තියෙන්නෙන් හටගෙන නිරුද්ධවන ස්වභාවයමයි. වෙනස්වීමමයි. දෙයකට පණ්ඩන ස්වභාවය ඇත්වෙන්නේ. උප්පාදායීරිජංගා වෙනස් වෙමින් පැවතිමයි.

ගැලීම නිසාමය ගග හමුවෙන්නේ. හැමීම නිසාමය සුළුග හමුවෙන්නේ. ජල බින්දු වැටීම නිසාමය වැස්ස හමුවෙන්නේ. ඇතිවන තැකිවන අනිත්‍ය ස්වභාවය නිසාමය “සිත” හටගන්නේ. එය අවබෝධ කරගෙන තුවණින් දකිමින් ඇතිවන ප්‍රත්‍යක්ෂතාවයමයි සිතින් මිදිමට හේතු වන්නේ. එලෙස සිතින් මිශ්‍රණ විට ඉතිර වන්නේ මේ මොහොතා පමණයි. මොහොතට අවදි වීම ලෙස හැඳින්වෙන්නේ එයමයි. අනිත්‍ය ස්වභාවය වෙනස් වන දේට නොරවටීම තුළ ඔබට සතිය හමුවේ. බුද්ධ දර්ශනයේ මූලික හරය වන්නේ මෙන්න මේ අතිවන හැකිවන ස්වභාවය තුළ මැවෙන සිත අවබෝධ කිරීමයයි.



වර්තමානයේ තුළ සතිමත් වන වට පංච ඉන්දියන් වෙත පැමිහෙන සියලු අරමුණු (ගශ ගෙහිව වගේ) හටගෙන නිරද්ධ වන බව දැනෙන්න ගන්නවා. පැවැත්මක් නැති බව දැනෙන්න ගන්නවා. පැවැත්ම දැකීම් ඇතිවීම පමණක් අල්ලා ගැනීමේ එලයක්. නැති වීම මග ගැනීමයි. හේතුව (සමූද්‍ය) ජේනවා. අත්තගම්ය ජේන නැ. සිතත් සිතුවිලිත් එහි එලයක්මයි. ගබාදය කොයි සිට ආවාද දන්නේ නැ. කොහො ගියාද දන්නැ. හේතු නිසා හටගෙන හේතු නැති විට නැති වෙලා යනවා. වේදනාව කොයි සිට ආවාද දන්නේ නැ. හටගෙන නැති වෙලා යනවා.

සිතුවිලිවල පමණක් නොවේ. සතියේ ස්වභාවයක් එයමයි. සමාධියේ ස්වභාවයන් එහෙමයි. සතියේ වුණන් තියෙන්නේ පවත්වන ගෙශයමයි. අන්න ඒ සහය දකින කෙනාට සතියක කැඩුනා වුණන් කැලුණුමක් වෙන්නෑ. සමාධිය කැඩිලා ගියා කියලා සැලෙන්නේ නැ. අත්තටම සමාධියට අයිතිකාරයෙක් නෑ.

සමාධිය කියන්නේ පවත්වා පත්වන්න ස්වභාවයට යටත් දෙයක්. එට ස්ථීර අයිතිකාරයෙක් නැ. සමාධිය කියන්නෙන් හේතු ප්‍රත්‍යායෙන් හටගත් දෙයක්. අන්න ඒ දේ අවබෝධ කරගත් කෙනාටයි මේ ධර්මය ප්‍රත්‍යාක්ෂ වෙන්නේ. ප්‍රායෝගිකව දහම වැටහුණු කෙනාට ඇතුම් බැහුම් තාචන පීචන නැ. කම්පාවීම් නැ. නොසැලෙන ස්වභාවයන් යුත්තයි. බුද්ධිය ප්‍රයාව යුන සියල්ල හේතු ප්‍රත්‍යායෙන් සැදුනු සියල්ල අනිතා ස්වභාවයන් යුත්තයි



සංඛත ධර්මවල ස්වභාවයත් අනිත්‍යතාවයමය. අසංඛත නිවන් ඒ දේ අවබෝධ කිරීමයි. ආර්ය භාවය එහෙමයි. ප්‍රයුෂ කියන බුද්ධිය තියෙන කෙනෙක් ඉන්නවා කියන්නේ එතන නිවන නැ.

පංච “ඉන්දිය ධර්ම” වලින් සඳුනු ගුද්ධා වීරය සති සමාධි ප්‍රයුෂ මාර්ගය තුළ වැඩුවත් ඒ තුළ ආත්ම සංකල්පයකින් නොබලන කෙනාට ඒ සියල්ල කැඩුන කියල කම්පනයක් වෙන්නේ නැ. ඒ නිසාම එහි නොසැලෙන ස්වභාවයකින් නැවත සකස් වෙමින් පවතිනවා. එලස වඩා කෙනාට පංච ඉන්දිය ධර්ම පංච බල ධර්ම බවට පත්වෙනවා. සතිය තිබුන් එකයි නැතත් එකයි.

ප්‍රයුෂ තිබුන් එකයි නැතත් එකයි. සතිය සමාධිය ප්‍රයුෂ තියෙන කෙනෙක් පුද්ගලයෙක් එතන නැ. මේ හැම දෙයක්ම පවතුවේ පන්නය ඒ කිසිවකටවත් ඇලීමක් නැ. ඇත්තටම මෙතන තියෙන්නේ විපරිත සක්ෂ්‍යාවල ප්‍රශ්නයක් ගුණීතාව පවා පවතින දෙයක් නොවේ අපි කතා කරන හිස් බව පවා පවතින දෙයක් නොවේ. නිත්‍ය ලෙස ගත හැකි දෙයක් නොවේ. සිනේම මායාව එම ස්වභාවය හැමතැනම තියෙනවා. සිතින් මිදුණු තැනක් තියෙනවා. කිසිවකට රවතීම සුදුසු නැ. මෙතන කිසිවක්ම ඇත කියන්නත් බැ. නැත කියන්නත් බැ. හැබැයි කිසිවක් අල්ලා නොගත් තැන මඟ මේ ස්ථරය කරන්නේ නිවනයි.

අන් විවානු පස්සි, විරානානු පස්සි, නිරෝධනු පස්සි මෙන්න මේ වචනවලින් කියැවෙන කාරණය ඉතාම සියුම් කාරණාවක්.



තේරුම් ගත්තොත් ඉහලා සරල කාරණාවක්. කිසිවෙකුට නොඅශ්‍රෙණු කිසිවකට නොබැඳුණුණු අත්හැරීම තිවනයි.

මෙන්න මේ අවබෝධය ඇතිවයි අපි ගුනාතාවය ගැන කතා කළ යුතු වන්නේ. සිතුවිලි වලින් මිදුනු කළ ඇතිවන හිස් ස්වභාවය අපි දිගින් දිගටම පැහැදිලි කරගෙන ආවා. රුපයෙන් මිදෙන තැන නාමයෙන් මිදෙන තැන ඒ මනසිකාර ලෝකයෙන් මිදෙන තැන හිත හිස් ස්වභාවයකට පත් වන බව. මහසින් හඳුනු සියල්ල බාහිරට හිමි නොවුන විට සම්මුති ප්‍රජුජ්‍රීති බිඳ වැටෙන තැන සිත තුමෙ ඉපිද සිත තුමෙ බිඳ වැටෙන තැන පැවත්මක් හැති සිතද සිතුව්ලිද හේතු නිසා හටගෙන හේතු හැති විට හැතිවෙලා යන බව අවබෝධ වන විට ඒ සැබැඳුව හිතට ප්‍රත්‍යක්ෂ වන විට සිත ද ගුනය වෙලා යන ස්වභාවයක්කටම වැටෙනෙවා ප්‍රායෝගිකව මේ කාරණාව සත්‍යය ප්‍රාත්‍යෘෂී වන තැන දැනෙනන නිහඩව ගැන අපි කතා කළා. අන්න ඒ මොහොතට සිත අවදි වීම තුළ ඇත්තේ ගුනාතා විහරණයයි. හිස් ස්භාවයයි. මෙයම සමාපත්තියක් වූ විට එය ගුනාතා සමාපත්තියයි කියනු ලැබේ. හැබැයි ගුනාතා සමාපත්තියන් ගුනාතා විහරණය දෙකක් මිස එකක් නොවේ. මෙහි වෙනසක් තියෙනවා. අපි කතා කරමු මේ ගැන. අපි පැහැදිලි කර ගමුමේ ගුනාතාවය ගැන.

අපි කිවිව ගුනාතා සමාපත්තියට සමවදින කෙනෙක්ගේ සිත ගුනා වෙලා යනවා. ඒ කියන්නේ වින්තන ධාරාව ගුනා වෙලා යනවා. සාමාන්‍යයෙන් කෙනෙක්ගේ සිත ඇතුළාන්තයේ වින්තන වේගය වැඩිය. තරේක විතර්ක වාද හේද වැඩිය. එහෙම කෙනෙක්ගේ සිත බලවත් වැඩියි.



සිත බරයි. දුක වැඩියි. සිතක් පවතිනවා කියන්නේ එයට සංසාරයක් තියෙනවා. ප්‍රාර්ථනා බලාපොරොත්තු අපේක්ෂා කියන කුරු සිත ඔබෙන් සමුගන් නැ. සිතට පවතින මූල්‍ය අනාගතය ඔබ හදා තියෙනවා. ඒ තාක් සිත ගුනාතාවයට පත් වෙන්නේ නැ. ඇත්තටම සැහැල්ලු සිත මොන වගේද බලන්න. පොඩි ලමයෙකු ගේ සිත මොන තරම් සැහැල්ලුද. බලාපොරොත්තු ප්‍රාර්ථනා හරිම අඩුයි. අපි කතාවත් කියනවා ප්‍රංචී දරුවන්ගේ හිත් හරියට මල් වගේ කියලා. ප්‍රහාෂ්වරයි කියලා. ඇත්තටම ඒක නේද ඇත්ත. කවුරු හරි කෙනෙක් අවබෝධ කරගත්තොත් මේ ලෝකේ සත්ව පුද්ගල දූෂ්ධියෙන් ගුන්‍ය බව, අන්ත ඒ කෙනාට ඉතුරු වෙන්නේ සොඛාදහම් විතරයි නේද. අන්ත ඒ කෙනා සොඛාදමේ ගුන්‍යතා සමාපත්තියට සමවදිනවා. ඔහු තුළ සත්ත්ව පුද්ගල හැඟීමක් නැ. ඒ කියන්නේ ඔහු තුළ මම කියන හැඟීම පවා ගුන්‍ය වෙලා ගිහිල්ලා. ඇත්තටම මම ගුන්‍ය වීම යනු, හිත ගුන්‍ය වීමමයි. ගුන්‍යතා සමාපත්තිය කියන්නේ හිස් දෙයක් නොවේ. ඒ තුළ මගේ සිත ගුන්‍ය වෙලා විතරයි.

ඇත්තටම මම සහ ලෝකය කියන්නේ මනසින් මවා ගත් බොරුවක්. වික්ද්‍යාත්‍යාලා මායාවක්. වික්ද්‍යාණය මමත් ලෝකයක් අතර ද්විත්වය හදනවා. ද්විත්වයක් ඇතුළේ ක්‍රියාත්මක වීමයි සසර කියන්නේ. අපි ද්වසක් කතා කරා කොන් දෙකක ගල් දෙකක් ගැටගහලා එක ගලක් විසි කලොත් අනිත් ගලත් සමග දෙපැත්තට පැද්දිලා කරකැවිලා යනවා. භුමණය වෙනවා. කොන් දෙකක් ඇති කැන කැරකීම තියෙනවා. භුමණයක් තියෙනවා.



මූදුන් වහන්සේ වරක දේශනා කරනවා සසර දිය සුළියකට උපමා කරල. නාමරුප නිසාම හටගත් දිය සුළිය. එතන දීර්ස පැහැදිලි කිරීමක් තියෙනවා. එතන තියෙන්නේ සසර ගැන පැහැදිලි කිරීමක්. ඇත්තටම නාමරුප නිසා හටගත්න සිතත්, සිතුව්ලින් හරියට මුහුදු වෙරලේ ගෙගෙන වින දිය රැලී වගේ. දිය රැල්ල මුහුදින් වෙත් වෙලා නැ. දිය රැල්ලට ඒකීයත්වයක් මමත්වයක් හිතුනොත්, ද්විත්වයක් හිතුනොත්, මුහුද වෙනයි මම වෙනයි කියලා. ඇත්තටම රැල්ලත් මුහුදේම ප්‍රංශ කැල්ලක් විතරයි.

මම කියලා ගන්න සිතුවිල්ලෙන් හරියට මය දියරල වගේ. මමත් තියෙනවා මට කයත් තියෙනවා කියලා වෙන්කරලා හිතුන ගමන් මම වෙනයි ලේකය වෙනයි කියලා වෙන් වෙනවා. තමුන් මමත් ලේකයේ ම කොටසක් නොවේද. ඇත්තටම මෙතන මම කියලා ගත්තට ඒකත් සිතුවිල්ලක්ම විතරයි. දැන් සිතක් තියෙනවා කයත් තියෙනවා කියලා ගත්තට ඇත්තටම මෙතන තියෙන්නේ සිතුවිල්ලක් විතරයි. දැන් ඔය සිතක් තියෙනවා කයත් තියෙනවා කියන සිතුවිල්ල මොජොතකට අනැගැරලා දැමුමොත් ඔය හිතේ තියෙන ඔක්කොම සිතුව්ලි. ඇත්තටම සිතුව්ලි කියන්නේ සිතින්ම හඳුගත්ත සම්මුති ප්‍රජාප්ති විතරමයිනේ. එහෙම දේවල් කොහොතකට නැ. අපි ඔය බාහිරට ගැටුගෙන අර තියෙන්නේ කියල පෙන්තුවට එක බොරුවක්නේ රවවීමක්නේ හැමෝම මැරෙනකොට ඇත්ත තේරෙන්න ගන්නවනේ. අපි මේ ගැන කළින් කතා කළා. දැන් ඔය මනසින් හදාගත්ත සිතුවිලි වික අත්හැරියට පස්සේ ඇත්තටම



මේ ලෝකේ ඉතුරු වෙන්හේ ගනපතායයක් විතරමයි. ගුනයනාවයක් යනු සමස්තයමයි සියල්ලමයි.

අර සිතුව්ලි රික තියෙනකම් විතරයි ඔබට හිතෙන්නේ ඔබ ඉපදිලු ඉන්නවා කියලු. මේ සිත මේ කය කියන සිතුව්ලි දෙක. මේ මම කියන සිතුව්ල්ලක් මවනවා. එතකොට මම සාපේක්ෂව ලෝකේම සිතුව්ලි වලින් මැරෙනවා. මම ඉපදෙනවා. මම මැවෙනවා. හැඳුයි අපි තේරුමිගත්තොත් ඒක බොරුවක් මායාවක් අවිද්‍යාව තිසා හටගත් සංඛාරයක් විතරයි කියලා. සිතුව්ලි කියන්නේ තමන් නොවන බව සිතුව්ලි වශ්‍ය අයිතිකාරයෙක් නැති බව සිතේම හැදෙන මායාවක් බොරුවක් කියලා අත්හැරලා දැමීමොත් සමස්ථයම එකක් වෙනවා.

අර දිය රැලි, මම දිය රැල්ල බව අතහැර දැමූවෙන් තමන් මහ මූහුද බවට පත් වෙනවා වගේ. මම කියන සිතුව්ල්ල අතහැර දැමූ පසු සියලි සිතුව්ලි බිඳවැටී සමස්තයම බවට පත්වෙනවා. එතකොට මම මගේ කියලා සොබාදහමෙන් කොටසක් වෙන්කර ගන්නේ නැ. මූලි ස්වභාදහමම, සමස්තයම, සියල්ලම තමා බවට පත්වෙනවා. ඇත්තටම ඒක මම කියලා ගහ ගත්ත කොටුව රාමුව බිඳ දැමීමක්. ඒ තුළ මම මගෙන් නිදහස් වුණු විමුක්ති සුවය ඔහුට දැනෙන්න ගනීවි. ඇත්තටම මම කියන සිතුව්ල්ලට සිරවීම හරිම වෙහෙසක් ගෙන දෙනවා. ඉන් නිදහස්ව හිතන සිතුව්ල්ලක් හරි ගාන්තයි. ප්‍රණීතයි. එතකොට සමස්තයම ඔබමයි. සියල්ලම ඔබමයි.



සදාකාලිකයි. ඔබ අමරණීයයි. ඇත්තටම දිය රැල්ලෙන් තියෙන්නේ මූහුදෙමයි. සමස්තයම මූහුදට අයිතියි. දිය සූලියක් ඉන් මිදුණු තැනා තියෙන්නෙන් මූහුදමයි. ඉන් වෙන්ව සිතු කළ දිය සූලියක් හැඳුනද යම් දිනක දිය සූලියන් නැවත මූහුද බවට පත්වෙනවා. ඇත්තටම සමස්තයම ස්වභාවදහමමයි. ඇත්තටම මේ තාක් අපි කතා කරපු සියලු කාරණා එකම තැනකට අරමුණු වෙලා තියෙන්නේ.. අපි නොයෙක්වර නොයෙක් ආකාරයට මේ කරුණු ඉස්මතු කළා ඔබට මතක ඇති.

"වත්තේන හියති ලෝකේ" - හිතින්ම හැඳුනු ලෝකය

"සඩ්බ සංඛාර සමාධී" - සියලු සංස්කාර සභිදීම

වෙන විදියකට කියනවා නම් සියලු සිතුව්ම් සංසිදුනු තැනී තිවහමයි ස්පර්ශ වන්නේ. සිතුව්ම් නැති කළ, කොයින්ද සත්වයේ, කොයින්ද පුද්ගලයේ, ඔබේ සිතුව්ම් වල හරයක් නැති කළ බාහිර රෘපයට ගැට තොගසුණු කළ සමස්තයම ගුන්තාවයෙන් පිරි ඇති බව ඔබට වැටහේ. ඒ ගුන්තාවය ඇතුළේ මහා ආදරයක් පිරි පවතිනවා. හැබැයි මය පුද්ගලයෙකු කරන වෙන්කරගෙන් සිමිත ආදරයක් නොවේ. ඒ ආදරය සමස්තයටම අයිති ආදරයක්. මේ මුළු ස්වභාවදහම මහා මෙමතී ස්වභාවයකින් පිරි පවතිනවා. එකම ආදරයකින් පිරි පවතිනවා.

මබත් ඔබගේ හදවතේ දොරගුළු විවර කරන්න. එවිට මබට එකම ස්වභාවදහමක් හමුවෙයි. එකම ගුන්තාවයක් හමුවේ. නමුත් එහි හිස් බවක් නැත. එය එකම



ආදරයකින් පිරි පවතී. ඇත්තම එය වින්දනියයි. නමුත් එයට අයිතිකරුවෙකු නොවේ. ඒ මහා ගුණාත්මකය ඇතුළේ මේ මුළු

මහත් සමස්තයම ගිලි පවතී. බොහෝ සූත්‍රවල සඳහන් වෙලා තියෙනවා විශේෂයෙන් බොජ්ප්‍රංග සූත්‍රවල සාරිපුත්ත මහරහතන් වහන්සේ පවා ගුණාත්මක සමාපත්තියට සමවැදි සිටි බවක්. ආනන්ද තෙරැන් වහන්සේ එහිදී සැරිපුත් හිමියන්ගෙන් අසත ප්‍රශ්නය තමයි “හිමියනි ඔබ මුව මබල ප්‍රසන්නය පැහැපත්ය පෙරදින රාත්‍රියේ කුමන විහරණයකින් වැඩ සිටියේ ද?” මෙලෙස විමසන බොහෝ අවස්ථාවලදී, “ආයුෂ්මත් ආනන්දයනි පෙරදින මා ගුණාත්මක විහරණයේ වැඩ සිටියෙමි” සැරිපුත් හිමියන් ප්‍රකාශ කර තිබේ. මින් පැහැදිලි වන්නේ බොහෝ රහතන් වහන්සේලා මෙම ගුණාත්මකයේ වාසය කරන කැමැත්තක් ඇති බවයි. ඒ විතරක් නොවේ බුදුන් වහන්සේ පවා බොහෝවිට වැඩ සිටින්නේ විවේක අවස්ථාවලදී සංස්කෘතා වේදයින නිරෝධ සමාපත්තියෙන් බව ධර්මයේ සඳහන් වේ. බුදුන් වහන්සේ ආන්ද වනයට වැඩි අවස්ථා කිහිපයකදීම තැවත වැඩි අවස්ථාවලදී ප්‍රකාශ කර තියෙන්නේ ගුණාත්මක සමාපත්තියට සමාපත්තියට සමවැදි සිටි බවයි. සමහර අවස්ථාවලදී බුදුන් වහන්සේ ආනන්දට හිමියන්ට පවසන්නේ මම ඉස්සරන් දැනුත් ආනන්දයනි ගුණාත්මක සමාපත්තියට සමවැදි වාසය කරමි. යනුවෙන් පැහැදිලිවම නිවන් මග කටයුතු කරන ඔබට මෙහි ඇති වටිනාකම දැනෙනු ඇතැයි අපි සිතමු.



එ වගේම කිසීම කෙනෙකුට අධිෂ්ඨාන කරල ප්‍රාර්ථනා කරල ගුහන්ත සමාපත්තියට සමවැන්න බං. ඔබන් හිතල බලන්න. ගුහන්තාවය යනු සිතුවිලි වලින් තත්ත්ව භමුවන්නක් සිතුවිලි වලින් මවාගත්ත ඔබ පුද්ගලයා ප්‍රාර්ථනා කරල අධිෂ්ඨාන කරල ගුහනා වෙන්නේ කොහොමද. එතන ඔබ ඉන්නවතේ. අභේතටම හිතුව කියල ගුහන්තාවයට පත්වන්නේ නෑ. දැනගත්ත කියල, දැනුම තිබිල කියල, ගුහන්තාවයට පත්වෙන්නේ නෑ.

ඔබේ සිතේ පාරිගුද්ධ භාවයට අනුව සිතුවිලි ශහත්වය ගිලිහුණු තැන, අඩුවෙවී යන තැන “මොහොතට හිත” අවදිවීමක් වන තැන ව්‍යවර වන හිස්කම හිඛිස සිතුවිලි දෙකක් අතර අති අවකාශය ප්‍රකට වීම තුළිනුයි රේට පුවේග විය හැක්කේ. එම හිඛිස විකෙන් වික වැඩිවනු ඇත. ඇත්තටම ඒ තුළට යන විට කාලය ගැන හැඟීමක් නෑ. ඔබේ සිතේ පාරිගුද්ධතාවය අනුව සෞඛ්‍යනම ඔබව ගුහන්තාවයට හිල්වනව. මේ භාෂාව පවා එහි නොවේ. මේක භාෂාවකට ගෝවර වන්නක් නොවේ. එය අත්දැකීමෙන් අත්විදිය යුත්තක්. පැණි රස ගැන භාෂාවකින් කිවිට එය දැනිල නැති කෙනෙකුට තේරෙන්නෑ. ඒ වගේ ඔබ ඔබෙන් මිදුණු තැනයි ගුහන්තා සමාපත්තියට පත්වෙන්නේ. ඔබ හිතල කරනව නොවේ. ඔබ සිතින් මිදෙන නිවැරදි නිස්සරණ මග යයි නම් ද්‍රව්‍යක ඔබට හමුවේවි.

ඇත්තටම මනස කියන්නේ සේලවෙන විත්තය. ඒ කියන්නේ ඇතිවෙවී නැතිවෙවී යන “සසර”. මනස භැමතිස්සම සේලවී, සේලවී, කැලුති, කැලුති තියෙන්නේ.



මහස කොතනු විතන මම ඉත්තව. එතන මම කියන හැඟීම තියෙනව. කිසිම සිතුවිල්ලක් නැතත් මම ඉත්තව කියන හැඟීම තියෙනව. අන්න ඒ දැනීම තමයි සසරක් හදන්නේ. ඔන්න මය මම කියන දැනීම එන්න කලින් පෙර මූල ස්වභාවයක් තියෙනව. ඒ මූල ස්වභාවය ස්පර්ශ කරන්න. එතන ගුන්තාවය තියෙනව. ප්‍රහවය මූලය හඳුනාගන්න ඉතාම සියුම් කාරණයක්. නුවණින්ම දැකිය යුතුයි.

ගුන්තා සමාපත්තිය ගුන්තා විහරණය කාලයට අයිති නි. කාලයෙන් හා අවකාශයෙන් ඔබිබෙන තියෙන විකක්. කාලය හා අවකාශය ඔබට දැනෙන්නේ ඇතුළේ සාපේක්ෂ තියෙනකන් පමණයි. ද්විත්වයක්. තමන් ගුන්තාවයට පත්වෙනව. නැත්තම් ගුන්තාවය ඇතුළෙ තමන් ඉත්තව කියල දැනෙනව නම් ඒ ගුන්තා සමාපත්තියට සමවැදිල නෙවේ. තමන් ගුන්තා සමාපත්තියෙන් හැඹිට කියල හිතෙනව නම් ඒ ගුන්තා සමාපත්තියට සමවැදිල නොවේ. ගුන්තා විහරණය ඇතුළෙ ද්විත්වයක් තේරෙනෙ නැ. මමවත් ලෝකයට හමුවෙන් නැ. අනිත් අයට කියල දෙන්න ඔනි කියල හිතෙනව නම් ඒ කියන්නේ තමන් ගුන්තා සමාපත්තියට සමවැදිල නැ. ඇත්තටම ගුන්තා සමාපත්තියට සම වැදුනු කෙනාට එකම එක වින්දුනිය ස්වභාවයක් තිබුණුට වය වින්දුනිය නි. එක ඇතුළේ මම අරයට කරුණාව දක්වන්න ඔනි කියලවත්, උදව් කරන්න ඔනි කියලවත් එහෙම ද්විත්වයක් නැ. එකම එක ගුන්තාවක් ගුන්තා ස්වභාවයක් පැවතුනත් එහි ගුන්තා සමාපත්තියට සමවැන කෙනෙක්වත්, ඉන් නැගිටින කෙනෙක්වත් එහි නැ. එක වචන



වලින් පැහැදිලි කරන්න අමාරුවෙන්න පුළුවන්. නමුත් ඇත්තටම ගුන්තා සමාපත්තියට සමවැශීම හිතල කරන්න පුළුවන් දෙයක් නොවේ. හිතල කරන්න සීමාව තියෙන සිතුව්ලි වලට කොටුවුතු සීමාව ලොකිකයි. අපිමේ කතා කරන ගුන්තාව ලොකික නෑ විය ලෝකේත්තර භූමියේ හමුවන තහනක්.

අත්තටම අපිට පුළුවන් ගුන්තා සමාපත්තියට අවශ්‍ය පරිසරය හඳු දෙන්න විතරමයි. ඇත්තටම සයුරුසා අහිසංස්කරණයකට ලක් නොවන තැන. ප්‍රපංච වලට ඉඩ නැති තැන. මමත්වය ගුන්තා වන තැන, සිතුව්ලි සනාත්වය අඩු වන තැනයි රේට සුදුසු වන්නේ. අප පැහැදිලි කළ සියලු කාරණා එකම දිසානාතියකට යොමු වෙලා තියෙන්නේ. ඇත්තටම අප දිගින් දිගටම පැහැදිලි කරගෙන ආවේ සිතේම හටගන්න මායාව බොරුවක් කියල කිවිවේ ඒ සඳහාමයි.

කෙනෙක් තේරුම් ගත්තොත් මමත්වය කියන්නේ මායාවක් කියල, මම කියන්නේ බොරුවක් කියල, සිතුව්ලි ද්විත්වය මත ගොඩනැගෙන මායාවක් කියල. ඒ කෙනාගේ සිත පිරිසිදු වෙනව ටිකෙන් ටික සමස්ථයක් බවට පත් වෙනව. ඒ කියන්නේ ගුන්තාවයට පත්වෙනව. ගුන්තා විහාරණයට මාර්ගය වියයි. එතන බලාපොරොත්තුවක් නැ. මෙකු ප්‍රාර්ථනා බලාපොරොත්තු නැති ඒ මොහොතට අවදුවුතු ඒ මොහොතට සැහැල්ලුවෙන් යන කෙනෙක්ටමයි මග විවර වෙන්නේ. ඇත්තට තුවණීන් දිනිමින් දිකිමින් යන ගමනක් මේක. මෙම වෙනවල අරථයෙන් ඔබට වැටහේවිද කියන්න



දැන්නේ නෑ මෙතන ඇති සරල භාවය, කියන්න වචන නැති තරම මේ මොහාත් සත්‍ය දකින කෙනා, පතුටින් ඉන්න කෙනා ගාව, “නිවන්” දකින අදහසටත් නෑ කිවිවෙත් නිවරදියි. ඇත්තටම සියුම් බැඳීමක්වත් මෙතන නෑ. මෙතනදී ඔබට නිවනත් බරකි වගේ දැනෙන්වි. ඒ සයුදුකුව පවා ගාරෝසු බව දැනෙන තරමට සක්කුව සියුම් වෙලා යනව. ඒකයි අපි කිවිවේ මෙතනදී මාර්ගය නැතිකමම තමයි නිවන් මාර්ගය වන්නේ. පාරකි නැතිකමමයි නිවනට පාර කියල. ඇතිත ඔබටත් දැනෙන්වි එතනට ලං වූ විට, සියල්ල අත්හල තැන, නිවනත් අවසන අත්හල තැනයි ඇත්තටම නිවන තියෙන්නේ.

ශුනාතා විහරණය ධයාන මට්මමිනුත් හමුවෙනව. ඒක ලොකික ධයානවලත් හමුවෙනව. ලොකෝත්තර තුමියේදීත් හමුවෙනව. හැබයි මේ දෙක එකක් නොව දෙකක් බව තේරුම් ගන්න. ලොකික ධයානත් ලොකෝත්තර ධයානත් අතර වෙනස අපි මිට පෙර පැහැදිලි කළා.

ශුනාතා විහරණය ධයාන මට්ටමින් එන්නේ “නත්ති කිස්වි” කිසිවක් අල්ලා නොගන්නා ආකිස්වක්කුයනන මට්ටමේදී සක්කු සියුම් වූ මට්ටම සයුදුකු ගෙවිල යන තැන සතිමත් වෙන්න පුළුවන්. ඉනා වෙන්න පුළුවන්. සයුදුකු වේදනා ගෙවිල යන තැන සයුදුකුවේදයිත නිරෝධ සමාපත්තියට පත්වන තැනත්, මේ ධයාන මට්ටමත් අතර සියුම් වෙනසක් ඇති බවයි අපට කියන්න ලතියෙන්නේ. මේ කාරණා ලොකික මනසට ගෝවර



නොවන සියුම් කාරණා. අත්තවම යම් ගුන්‍යතාවයක් තුළ ඔබට හැගෙනව නම් මම ඉන්නව කියන හැඟීම, ආත්මය හැඟීම බවයි දැනෙන්නේ කියල. එතන තියෙන්නේ ලොකික සමාජත්වියක්මයි.



අනවදානයේ සිහිය පිහිටුවීම

ක්‍රි සි ම අරමුණකි ගුහණය තොවන

ගුහාතාවයකට ඇදී යනව නම් එතන ගුහාතා විහරණය බව වටහා ගන්න. ඒ වගේම හොඳින්ම වටහාගත යුතු කරුණක් තමයි එදිනෙදා කටයුතු කරන විට පවා මොහොතට අවදි වීම කියන කාරණය. එතනදීත් හිතේ හිස් ස්වභාවයක් පවතිනව. කිසිවකුට තොඟූණු දියුණු අවස්ථාවක් තියෙනව. අවධීමත් සිහිය පිහිටුවීම, විධීමත් සිහිය පිහිටුවීම. (අවධීමත් අවදි වීම, විධීමත් අවදි වීම) මෙලෙස ස්වභාව දෙකකට මෙය දැක්විය හැකිය. ඔබ පලශ බැඳුගෙන සිටින විට සතිය පිහිටුවීම, මොහොතට අවදි වීම ඒ වගේම ඔබ එදිනෙදා කටයුතුවල නියුලෙන සාමාන්‍ය පිළිතයේදී පවා සතිය පිහිටා, අවධීමත් සිතින් යුතුව සිටීම කියක කාරණය ඉතාම වැදගත්.

මෙතනදී ඉන්දිය පරිපද්ධ යාණයෙන් ගිලිහුණු එය අනිබවා හිය අවස්ථාවක් දැකින්න ලැබෙනව. මෙතන අපිට හඳුන්වන්න යුත්වන් නිමිත්තෙන සමාධිය හා අනිමිත්ත සමාධිය ලෙසත්, කුමන වචනයකින් පැවසුවන් මෙතන ලබන අත්දැකීම ඉතාම වැදගත්. මෙය (නිවන් මග) සිතින් මිදෙන මග යන ඔබට අත්දැකින්න ලැබෙන දියුණු අවස්ථාවක්. උදාහරණ ලෙස දක්වනව නම් ගබ්ද එනව යනව, කිසිම ගබ්දයක් සිතුවීල්ලක් එක්ක සම්බන්ධයක් වෙන් නැ. ජේ ඇලීමක් ගැටීමක් නැ. සිතුවිලි වලට රින්නන් නැ. සිතුවිලි



තමන් කරගෙන නැ. එහි හරයක් දැනෙන් නැ. එතන ඉනුතාවයක් පවතිනව. හිස් රුප පේනව. රුපත් තියෙනව.

හැබයි හිස් බල්ලමක් බලනවහැබයි එක හිස් බල්ලමක්. ගබද ඇහෙනව. හැබයි හිස් හරයක් නැ. ගන්ධ රස සියලු දැනීම, දිනීම නොවන තරමට හිස්. ඒ අතරම කටයුතුත් කරනව. හැබයි ස්වභාවයක වයුතු. ක්‍රියාව ක්‍රියාවක් විතරයි. කිසිනවට බැසගන්නැ. නීරික්ෂණ විශ්ලේෂණ නැ. සියලු දේට සාක්ෂිකරුවෙකු පමණයි. කතාත් කරනව කතාව කතාවක් විතරයි. ඉන් එහා කතාවක් නැ. මෙලෙප පිටු ගණන් ලිවිවත් ඔබට මෙය නොවැවහේ නම් ඔබට මේ, අත්දැකීම නැත්තම්, ඔබට ඔබගේ කෝණයෙන් මෙය බලනවා විනා ඔබට මෙය නොවැවහේ. ඔබට මේ අත්දැකීම ලැබෙන තුරු ඔබට තේරුම් ගත නොහැකි වේ. අප නොයෙක්වර ඔබට පැවසුවද නිවන යනු සිතින් මැදීම බව, නිස්සාරණ මග, අත් හරින මග බව, සබුඩු පටිනිස්සගේ සියලු උපදීන් අත්හැරීමේ මග, විරාගේ නිරෝධා “නිබලානො” නොඇලිම, නිවීම, මැදීම මේ වචනවල ගැබිවෙලා තියෙනව මේ අරුත. ඇත්තටම කිසිවක් නැති ස්වභාවයට පත්වූතු පසු “නෙලුම් කොලේ දිය බිංදුව නොගැලී පවතින්නා සේ” කිසිවක් අරමුණු නොකරන සිතක් එදිනෙදා කටයුතු කරන විට අන් අයහා සමානව පෙනුනත් ඇති වෙනස බාහිරින් හැඳිනිය හැකිද, කිසිවක් ඇලෙන් නැති කිසිවක් රඟෙන් නැති සිතක ස්වභාවය ඉනුතාවයේ ගැහුරුම අවස්ථාව මෙයයි.

එ සිතේ ස්වභාවය හරියට “අහසේ විතු අදිනව වගේ” නේද. අහසේ විතු ඇන්දට රඟෙන් නැ නේද.



අභ්‍යන්තරම එය හිත මේ මට්ටමට ගන්න ඒක ලේසි නැ. ඒක හිතුව කියල කරන්න පුළුවන් දේශුත් නෙමෙයි. හිතල කරන්න පුළුවන් දේශුත් නෙවෙයි. ඔබ ගසක් සිටුවන විට ගසට පෝර දානව, වතුර දානව, අවශ්‍ය හිරු එළිය පස් සියල්ල අවශ්‍ය ආකාරයට සපයන්නා සේ ඔබට කළ හැක්කේ අවශ්‍ය පරිසරය වටහිටාව සකසා රීට අවශ්‍ය ලෙප කටයුතු කිරීම පමණි. එය අවබෝධයෙන් කළයුතු වෙනව. පැලය වැඩින්නේ රීට අදාළ ක්‍රමයකටයි. ඒක කාටවත් හිතල කරන්න බැ. වෙන ක්‍රමයක් නැ. පැලය වැඩින්න කිවිට වැඩින් නැ. වච්චන්නත් බැ. සිතේ කතාවත් මෙයමයි. ඔබට ඔන ව්‍යුණා කියල ඔබ හිතුව කියල තිවත් දකින් නැ. ඔබ ඒ වෙනුවෙන් කළ යුතු දේ කළ යුතු ආකාරයට කරයි නම් ඔබට වැඩිකල් නැ. මෙලොවදීම සියලු දුක්ගිනි තිවා අමා මහ නිවනට පත්වේවි. ඒක නියතයි.



හිත හිස්වන තැන පැටලෙන තැන

අශ්‍රීක්‍රියාවම හිත හිස්වන තැන පවා අපට පැටලෙන තැන් බොහෝ නිඛෙනව. මෙතනදී මුලදී මුලදී පාඨ ගතියක් හිතට දැනෙනව. රිනමිද්ධය හරියට එනව පාඨ ගතියෙන් මිදෙන්න හදන්න එපා. ඔබ පාඨවට කුමති වෙන්න. ආත්ම තණ්ඩාවයි ඔබට ඔතන පාඨයි කියන සක්ක්දාව මවන්නේ. ඒකට රචනෙන්න එපා. පාඨවට කුමති වෙන්න. නිදිමත එනකොට සක්මන් හාවනාව පුරුදු කරන්න. සක්මන තුළින් කයට අවශ්‍ය ගක්තිය ලබා දෙනවා. ඒක ඉතාම වැදගත්.

වික්ද්‍යාතු මායාව හිත හිස් වෙනකාට කම්මුලි වෙලා කතා හදනව. විවිධාකාර මායාවන් මවනව. ඒවට රචනෙන්න එපා. ඒවා පිළිගන්න ගියෙළත් හිත විසිරෙනව. හිත ටික ටික හිස්වෙලා යනකාට ඉනා වෙලා යනකාට එතනත් තමන් ඉන්නව කියල දැනුනොතින් ඒ ඉන්නේ කොතනද කියල ප්‍රශ්න කරන්න. එතකාට තමන් ඉන්න තැනාක් හමුවෙන් නැ. ඒක හිතට ප්‍රත්‍යක්ෂ වන විට මමන්වය ගිළුනු සැබා ගුනජතාවයට පත්වේව.

ඔබට මතක ඇති අභි මිට පෙර කිවිවා සක්ක්දාව විතර්ක කරල දැනගත්ත දැක ගැනීම බාහිර රුපෙට අයිති නැති බව.



සිතින්ම හදාගත් රුප සංක්ශ්‍යාවක් අපි බාහිරට ගැටුගලල ගන්න එක මායාවක්. එම විජානන කෘත්‍ය නොවුවහොත් එය සිතට අවබෝධ වුවහොත් බාහිර නොව මගේ හිතමයි මම දැකින්නේ කියල. සන්ඡානනය වුවහොත් එම දැනගත්ත දැන ගැනීම විශ්ද්‍යාණ මායාව බාහිරට පතිත නොවන තැන. අනිද්සස්හ වන තැන. සිත බාහිරින් මිදෙන තැන. එලෙස ගත්ත සංයුළුව පවා මිරිගුවක් වන විට ඒ මොහොතෙම හටගෙන නිරද්ධ වන සංක්ශ්‍යාව පවා සත්‍ය ලෙස තැති තැන. ඒ ගත්ත සංයුළුවට විතරක කරල ඇති ගත් නාමය පවා සත්‍යයක් නොවන බව සිතට ප්‍රත්‍යක්ෂ වන විට නුවණට වැටහෙන තැන. **සිතින්ම මිදෙන තැන.** සිතුවිලිවල හරසුන් වි ඉන් මිදෙන තැන. සිතට ලැබෙන අරමුණෙහින් හරයක් තැති බව අවබෝධ වූ විට, සිත **සිතිනුත් මිදුනු තැන,** බාහිර රුපෙනුත් මිදුනු තැන. ඒ සිත කිසි නිමිත්තක් හමු නොවන හිස් ස්වභාවයකට පත්වනවා. අපි මිට පෙර සඳහන් කළා සත්‍ය සංක්ශ්‍යාණය කොටසේදී උදාහරණ සහිතව අපි මේ තැන පැහැදිලි කළා. මෙතනමයි “නිවහට බෞරවුව ව්‍යවරවන තැන”. ඒ සිතුවිලි දෙකක් අතර ඇති හිස් තැන සිතට විවර වන තැන, එබ මෙලෙස සිතට එන සැම අරමුණක්ම නිමිත්තක්ම සිතින් මෙනෙහි කළහොත්, එයම විදුරුගනාවට ලක් කළහොත්, **නිමිති වලින් මිදුනු හිස් ස්වභාවය දැකින සමාධියකට හිත පත් වේ.** අන්න විතන ගුනිජන සමාධිය, අනිමිත්ත සමාධිය අප්‍රතිඵිත සමාධිය හමු වේ.

මෙම අනිමිත්ත සමාධිය එදිනෙදා කටයුතු කරන විට, එම අරමුණු නිමිති නිමිති නොවන බව දකින



ඉන්දාන්තාවය දකින හිස් බැල්මකින් ලෝකය දකින ධමම වක්කුස්සයම බව ඔබට දැනේවි. වක්බූ උදපාදී, ආලෝක් උදපාදී, විද්‍යා උදපාදී. ඔබ එය දකි නම් අවිද්‍යාවෙන් මේ විද්‍යාව පහළ වී අවිද්‍යා ගත අදුර මුලාව සඳහටම පහවී විද්‍යා ආලෝකය සිතට දැනෙනු ඇති, "මැබේ හිත යනු මමත්වයයි". ඉන් සිත මිදුනු තහන ඉන්ජතාව හමු වේ. ඔන්න ඔතනයි "ඉන්ජතා විහරණය" නියෝගීනේ. හිත ඔතන ගැඹුරට කිඹ බසින්න ඇති. ඔබ සිතුවිලි මායා වලට රචනාත්මක් ඔබට මෙය ලබන්න බැං. සියලු සිතුවිලි සංස්ඛාර මායාවන් බොරුවක් වූ තැන. ඔබ ඒ සියලු සංස්ඛාර ධර්ම නොරුවටෙන තැන, නොඅුලෙන තැන, එහි වටිනාකමක් හරයක් නොදකින තැන ඉන්ජතා සමාජත්තිය හමු වේ. මමත්වය සිත තුළ ඇති තාක් ඉන්ජතාවය හමු නොවේ.

යය ඉන්ජතාවය අනුමේ ධර්ම වේගයෙන් එන සිතුවිලි වලට රුච්චෙන්න එපා). හිත මුල් අවස්ථාවේ මෙතැනට අකමැත්තක් දක්වයි. හිතට නිහඹ බව භුරු නෑ. සිතුවිලි පසුපස දුවපු හිතට මෙය දරාගන්න අමාරුයි. හිත මෙතනත් දෙයක් හොයනව. අදුරේ අතපත ගානව වගේ මතන ත්‍රිලක්ෂන පටිච්ච සමුප්පාදය මෙනෙහි කරන්න ඔන කියල හිතෙනව. ඒක සිතේම උපදින මුලාවක්. සිතට කරන්න දෙයක් හොයනව. යය නිහඹ බවත් සමග ඔහේ ඒකාග්‍ර වෙන්න සිත් කැමති නෑ. මෙතනයි නිවන් දකින්න කියල වෙන කරන්න කිහිම දෙයක් නෑ. මුකුත් නොකර ඒ නිහඹ හිස්කම බැසගෙන සිටින විට වික වික එහි ගැඹුරට ඇදිගෙන යනව. සිතට ඒක දරාගන්න අමාරුයි. ඒන් හිතට ඒක පුරුදු කරන්න.



අැත්තටම ඒ නිහත හුදකලාවට ආදරය කරන කිසිම බලාපොරොත්තුවක් නැතිව, හිස්කම හුදකලාවට අභුම් කරන කිසිවක් අශ්ලේ නොගන්න. ඇත්තටම හිත හිස් ව්‍යු ප්‍රචා ගුණයනා සමාපත්තියට පත් වේ. ඇත්තටම ඔබ පිටත් ව්‍යවද ඔබේ සිත මිය ගිහින් “සේපාදිගේෂ නිඩ්බානු” බාතුව බවට පත් වේ. විශ්වාසය බලාපොරොත්තුවෙන් කිසිවක් මෙහි නොවේ. ලොකිත මනසකට මෙය සිතීමට පවා අකමැති වනු ඇත.

රිට හේතුව මමත්වයයි. එහෙත් සත්‍ය නම් මෙයයි. සිත සිතින් මිදුණු තැ, නැවත් උපදින්න සිතක් කොයින්ද සිතට හරයක් නැ. සිත හිස්. ඒ සිතේ බාහිරින් දෙයක් හමුනොවේ. දෙයක් නැති සිතේ හටයක් කොයින්ද, නව තිරෝධේ නිඩ්බානෝ. උපතක් නැති තැන ජාති ජරා මරණ ගෝක පරිදේව කොයින්ද. සියලු දුකින් මේ හමාරයි. සසර නැවත උපතක් සිදුනොවේ.

ඔබ මෙය කියවන්නේ විශ්වාසය රජ කරන මමත්වය තුළ සිට නම් පෘතප්ත භූමියේ සිට නම්, මෙය ලියන අයටත් දෙප් නාග තරුක විතරක ඉදිරිපත් කරාවි. ඒ කිසිවකින් එලක් නැ. අතිතයක්, අනාගතයක්, හෙටක් ගැන හිතන විශ්වාස සිතට වැඩෙන්විද. කාලයක් නැති අවකාශයක් නැති හිස් ස්වභාවයක් ගැන. ඔබේ තරුක නවතා ඔබ ලොකෝත්තර භූමියට සිත අවදි කරගෙන මෙලෝවෙනුත් මිදෙන්න. එලාවෙනුත් මිදෙන්න. ඒ කියන්නේ මේ කියන “ගුණයනාවයෙනුත් මිදෙන්න”. එවිට ඔබට හැකි වේවි නැවත



මෙලෙටුවම ඉහතතාවය තුළ සිටීම දෙලෙෂ්වම පයන් ඇයෙකු සේ කටයුතු කරන්න. ඒ උතුම් රහතන් වහන්සේලාගේ කතාව එකයි. හිස් බැල්මකින් ලෝකය දෙස බලුන ඒ උතුම් මූනිවරු අදවන් සිටිනවා. ඔබ අසලම සිටින ඒ අය ඔබට හැඳිනිය නොහැකියි. ඔවුන්ගේ බැල්ම ගැන ඔබ දැන ගන්නේ කෙසේද?



ඔබ ඔබේ සිත මුදවන්හ සියල්ලන්ගෙන්ම සිනේම උපදි සියලු ගිති තිවා දුමන්හ පිවන් වෙලා ඉන්හකොටම. මේක මැරණුයින් පස්සේ කරන්හ පුලුවන් දෙයක් නොවේ. සිත තිවිමෙන් ලැබෙන සුවය මැරණුයින් පස්සේ ලබන්හ පුලුවන් දෙයක් නොවේ. පිවන් වෙලා ඉන්හ කොටමයි ඒ උතුම් ගාන්ත ප්‍රකීත නිවනට මේ හිත පත්වෙන්නේ. මේක ප්‍රාර්ථනා කරල යදැර ඔබන්හ බං. මේක මේ මොහොතෙම ප්‍රතිච්ච දැකිය හැකි ප්‍රායෝගික දූහමක්. බය හැතිව කියන්හ පුලුවන්, වන්හ ඔබන් අභ්‍යල්ල කරල බලන්හ. මේකට ආගමක් නෑ. ඔහුම ආගමක කෙනෙක් නිවරුව හරියට මේ දේ මේ පොතේ හැටියට කලුන් මට විශ්වාසය. මට විශ්වාසය බුදුන් වහන්සේ ඇප වුනා සේම මාද ඔබට ඇප වෙනව. බුදුන් වහන්සේ පෙන් වූ ඒ උතුම් මග ගිය අවංක බුද්ධ ග්‍රාවකයෙකු ලෙසින් ඒ උතුම් බුද්ධ හාවය අදවන් පිවමානට අත්වදින අවංක බුද්ධ පත්‍රයෙකු ලෙසින් මේක ජත්වය කෙරෙහි ඇතිවුතු මහා කාරණික හදවතින් යුතුව කිසිදු ලාභ ප්‍රයෝගනයක් නොතකා පිවිත පරිතභාගයෙන් කටයුතු කරම. ඒ උතුම් මුනිවරු භාමය හා බැඳුණු ප්‍රකිද්ධිය කිසිදු හඩා නොයයි. විවැති බාල බොලද හිතකට මෙවති උතුම් දූහමක් කිසිදු ඇවත්ත්ව කළ නොහැකියි.

මෙම දේශනා මාලාව නිවනට උනාශය වන දහම් ක්‍රුවක වේ.

මෙය ඇක්නනට ලැබේම සිබවත හාග්‍රයකි.

